



**අධ්‍යක්ෂ පොදු සහතික පත්‍ර (ලස්ස පෙළ)
12 ග්‍රෑනීය**

**පෝවහද්ධන් තාක්ෂණාච්‍ය
ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය**

තාක්ෂණ අධ්‍යක්ෂ දෙපාර්තමේන්තුව
විද්‍යා හා තාක්ෂණ පිධිය
ජාතික අධ්‍යක්ෂ ආයතනය
ශ්‍රී ලංකාව
www.nie.lk

12 ශේෂීය
ලේඛන පද්ධති තාක්ෂණවේදය
ප්‍රායෝගික ක්‍රියාකාරකම සංග්‍රහය

© ජාතික අධ්‍යාපන ආයතනය
ප්‍රථම මුද්‍රණය - 2019
දෙවන මුද්‍රණය - 2021

ISBN

තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව
විද්‍යා හා තාක්ෂණ පියය
ජාතික අධ්‍යාපන ආයතනය
ශ්‍රී ලංකාව

වෙබ් අඩවිය : www.nie.lk
ඊමේල් : info@nie.lk

මුද්‍රණය :

පෙරවුන

ජාතික අධ්‍යාපන කොමිෂන් සහාව විසින් නිරදේශීත ජාතික අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කර ගැනීම සහ පොදු නිපුණතා සංවර්ධනය කිරීමේ මූලික අරමුණ සහිත ව එවක පැවති අන්තර්ගතය පදනම් වූ විෂයමාලාව තාර්කිකරණයට හාජන කොට වර්ෂ අවකින් යුතු වකුයකින් සමන්විත නව නිපුණතා පාදක විෂයමාලාවෙහි පලමු අදියර, වර්ෂ 2007 දී ජාතික අධ්‍යාපන ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා දෙන ලදී.

පර්යේෂණවලින් අනාවරණය වූ කරුණු ද, අධ්‍යාපනය පිළිබඳ ව විවිධ පාර්ශ්වයන් ඉදිරිපත් කළ යෝජනා ද පදනම් කොට ගෙන සිදු කරන ලද විෂයමාලා තාර්කිකරණය කිරීමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස විෂයමාලා වකුයේ දෙවනී අදියර අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා දීම 2015 වසරේ සිට ආරම්භ කර ඇත.

මෙම තාර්කිකරණ ක්‍රියාවලියේ දී සියලු ම විෂයයන්ගේ නිපුණතා පදනම් මට්ටමේ සිට උසස් මට්ටම දක්වා ක්‍රමානුකූලව ගොඩ තැගීම සඳහා පහළ සිට ඉහළට ගමන් කරන සිරස් සංකලනය හාවත කර ඇති අතර විවිධ විෂයයන්හි දී එක ම විෂය කරුණු තැවත තැවත ඉදිරිපත් වීම හැකිතාක් අවම කිරීම, විෂය අන්තර්ගතය සීමා කිරීම සහ ක්‍රියාත්මක කළ හැකි ගිණු මිතුරු විෂයමාලාවක් සැකසීම සඳහා තීරස් සංකලනය ද හාවත කර ඇත.

ගුරු හවතුන්ට ප්‍රායෝගික ක්‍රියාකාරකම් සැලසුම් කිරීම, ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල සාර්ථක ව නිරත වීම හා පන්ති කාමර මිනුම් හා ඇගයීම් ප්‍රායෝගික නවත් පරිදි යොදා ගැනීම සඳහා අවශ්‍ය වන මාර්ගෝපදේශ ලබා දීමේ අරමුණින් මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය හඳුන්වා දී ඇතේ. සිසුන්ගේ නිපුණතා වර්ධනය කිරීම සඳහා ගුණාත්මක යෙදුවුම් හා ක්‍රියාකාරකම් තෝරා ගැනීමට ගුරුවරුන්ට අවශ්‍ය තිබුණු ප්‍රායෝගික නිෂ්පාදනය විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය උපකාරී වේ. මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය වඩාත් එලදායී වීමට නම් අදාළ ගුරු මාර්ගෝපදේශය සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සකසා ඇති අදාළ පාඨ ගුන්ථ සමග සමාගම්ව හාවත කිරීම අත්‍යවශ්‍ය වේ.

තාර්කිකරණය කරන ලද විෂය නිරදේශ, නව ගුරු මාර්ගෝපදේශ, ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය හා නව පාඨ ගුන්ථ විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය වන්නේ ගුරු කේත්තීය අධ්‍යාපන රටාවෙන් මිදී සිසු කේත්තීය අධ්‍යාපන රටාවකට හා වඩාත් ක්‍රියාකාරකම් මත පදනම් වූ අධ්‍යාපන රටාවකට එළඹීම මගින් වැඩ ලෝකයට අවශ්‍ය වන්නා වූ නිපුණතා හා කුසලතාවන්ගෙන් යුත්ත මානව සම්පතක් බවට ගිණු ප්‍රජාව සංවර්ධනය කිරීමයි.

මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය සම්පාදනය කිරීමේ දී ජාතික අධ්‍යාපන ආයතනයේ ගාස්ත්‍රිය කටයුතු මණ්ඩලයේ ද, ආයතන සහාවෙට ද, රවනයේ දී දායකත්වය ලබා දුන් සියලු ම සම්පත්දායකයින්ගේ හා වෙනත් පාර්ශ්වයන්ගේ ද ඉමහත් කැපවීම ඇගයීමට ද මෙය අවස්ථාවක් කර ගනු කැමැත්තෙමි.

ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න
අධ්‍යක්ෂ ජනරාල්
ජාතික අධ්‍යාපන ආයතනය

සංඝ්‍යාපනය

තාක්ෂණවේදය විෂය බාරාවේ විෂයයක් වන ජෙවපද්ධති තාක්ෂණවේදය, ජෙවපද්ධති ආග්‍රිත විවිධ ක්ෂේත්‍රවල එලදායීකාව වැඩි කිරීමේ අරමුණින්, තාක්ෂණ නිපුණතාවලින් යුතු දරු පරපුරක් බිභි කිරීමට අවස්ථාව සැලැසීමක් ලෙස සැලකිය හැකි ය.

ගුරු භූමිකාව මැනවින් ඉටු කිරීම සඳහා අත්වැලක් වශයෙන් භාවිත කළ හැකි වන පරිදි භා සිසුන්ගේ ප්‍රායෝගික කුසලතා සහ නිර්මාණයිලි හැකියාවන් වර්ධන කර ගැනීම සඳහා මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය සම්පාදනය කර ඇති බව සඳහන් කරමි.

සදාචාරාත්මක යහු ගුණයෙන් පිරි අහිමානවත් පරපුරක් ලෙස දරුවන් සමාජගත කිරීම මෙන් ම අනාගත ගුම සම්පත්තෙහි දායකත්වය දැරීමට හැකියාව ඇති පුරවැසියෙකු බිභි කිරීම සඳහා සක්‍රිය දායකත්වය ලබා දීමට අවශ්‍ය මග පෙන්වීම මෙයින් ඉටු වේ යයි විශ්වාස කරන අතර මෙම කර්තවය සාර්ථක කර ගැනීමට සහාය වූ සියලු ම දෙනාට මාගේ ස්තූතිය පළ කරමි.

කේ. ආර්. පත්මසිර
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්
විද්‍යා භා තාක්ෂණ ජීයය
ජාතික අධ්‍යාපන ආයතනය

අනුමැතිය:	ගාස්ත්‍රීය කටයුතු මණ්ඩලය ජාතික අධ්‍යාපන ආයතනය
දෙපදේශකත්වය:	කේ. ආර. පත්මසිර නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (විද්‍යා හා තාක්ෂණ ලීඛිය) ජාතික අධ්‍යාපන ආයතනය
අධික්ෂණය:	ආචාර්ය කේ.ඩී.ච්‍රි.කේ. කුලකුරුන්ද අධ්‍යක්ෂ, තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය
විෂය නායකත්වය හා සම්බන්ධිකරණය :	
රු. එ. සී. එන්. පෙරේරා	ජ්‍යෙෂ්ඨ ක්‍රීඥාචාර්ය තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය
විෂයමාලා කම්ටුව :	
අභ්‍යන්තර	
රු.එී.සී.එන්. පෙරේරා	ජ්‍යෙෂ්ඨ ක්‍රීඥාචාර්ය තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය
බාහිර	
මහාචාර්ය ගාමිණී සේනානායක	දෙපකුලපති රුහුණු විශ්වවිද්‍යාලය මාතර
මහාචාර්ය එම්.එම්. එම්. නාජීම්	දෙපකුලපති අග්නිදිග විශ්වවිද්‍යාලය
මහාචාර්ය වී. මධුපිත්	කාමිකර්ම පීඩිය පේරාදෙණිය විශ්වවිද්‍යාලය
මහාචාර්ය ඩී.සී. අබේසිංහ	පීඩාධිපති කාමිකර්ම හා වැවිලි බේග කළමනාකරණ පීඩිය ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලය
මහාචාර්ය සනත් අමරතුංග	කාමිකර්ම පීඩිය පේරාදෙණිය විශ්වවිද්‍යාලය
මහාචාර්ය ජගත් වංශපාල	ව්‍යවහාරික විද්‍යා පීඩිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
මහාචාර්ය පී.ච්‍රි. ඇන්ටන් පෙරේරා	කාමිකර්ම පීඩිය රුහුණු විශ්වවිද්‍යාලය
බ්‍රේල්.සී. බාලසුරිය	අධ්‍යක්ෂ කාමිකර්ම හා පරිසර අධ්‍යයන ගාබාව අධ්‍යාපන අමාත්‍යාංශය
ආචාර්ය එච්.එී.ච්‍රි.එස්. ගුණතිලක	ජ්‍යෙෂ්ඨ ක්‍රීඥාචාර්ය කාමිකර්ම හා වැවිලි බේග කළමනාකරණ පීඩිය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

ආචාර්ය ඩී.සී.ඊ. දිසානායක	පෙෂපේය කළීකාචාර්ය ව්‍යවහාරික විද්‍යා පීඩ්‍ය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
ආචාර්ය ඩී.ඩී.ආර්.එන්.අයි. ප්‍රස්සැල්ල	පෙෂපේය කළීකාචාර්ය ව්‍යවහාරික විද්‍යා පීඩ්‍ය සබරගමුව විශ්වවිද්‍යාලය
ගිතානි වන්දුස	ගුරු උපදේශක (කෘෂිකරුම) කළාප අධ්‍යාපන කාර්යාලය හෝමාගම
ච්.පී. කොචිතුවක්කු	ගුරු සේවය ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය, කැගල්ල
චඛ.එම්.එන්.කේ. විජේසුන්දර	ගුරු සේවය රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය, හංවැල්ල
පී.එස්. මිස්කිත	ගුරු සේවය මිවිටිගම බෝධිරාජ මහා විද්‍යාලය, පූගොඩ
වි.ඩී.ආර්. මංගල	ගුරු සේවය සිරි පියරත්න ම.ම.වි, පාදුක්ක
සුදර්මා රත්නතිලක	ගුරු සේවය (විශ්‍රාමික) සිරි පියරත්න ම.ම.වි, පාදුක්ක
එම් එච්.එම්. යාකුත්	ප්‍රධාන ව්‍යාපෘති නිලධාරි (විශ්‍රාමික) ජාතික අධ්‍යාපන ආයතනය
එන්.ඒ. ගුණවර්ධන	පෙෂපේය කළීකාචාර්ය (විශ්‍රාමික) ජාතික අධ්‍යාපන ආයතනය
සිංහල භාෂා සංස්කරණය	එම්.ඒ.පී. මූණසිංහ ප්‍රධාන ව්‍යාපෘති නිලධාරි (විශ්‍රාමික) ජාතික අධ්‍යාපන ආයතනය
පරිගණකානුසාරී පිටු සැකසුම	කාන්ති ඒකනායක තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය
එම්.එම්.එම්. විකුම්ගේ	එම්. එන්. එම්. ගාහිම ගුරු උපදේශක කළාප අධ්‍යාපන කාර්යාලය, මිනුවන්ගොඩ
පිටු වැස්ම නිමැවුම	කළාප අධ්‍යාපන කාර්යාලය, මිනුවන්ගොඩ

පටුන

පිටු අංකය

• පෙරවදන	iii
• සංජ්‍යාපනය	iv
• විෂයමාලා කමිටුව	v
• පටුන	vii
• හැඳින්වීම	viii
• ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලැයිස්තුව	ix
• අප්‍රේක්ෂිත පොදු කුසලතා	xii
• ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා පූර්විකාව	01
• ප්‍රායෝගික ක්‍රියාකාරකම්	2-203

භැඳුන්වීම

වැඩ ලෝකයට සූයුසු නිපුණතා සහිත දරුවන් බිජි කිරීම අ.පො.ස උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රධාන අරමුණ වේ. ඒ සඳහා සිසුන්ගේ ප්‍රායෝගික හැකියා සහ තිරමාණයිලි බව වැඩි දියතු කිරීම අවශ්‍ය වේ. මේ සඳහා පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී න්‍යායාත්මක කරුණුවලට අමතර ව ප්‍රායෝගික ක්‍රියාකාරකම පිළිබඳ ව සැලකිලිමත් වීම වැදගත් වේ.

පෙළවපද්ධති තාක්ෂණවේදය විෂයයේ 12 ගෞණීය ගුරු අත්පානේ එක් එක් නිපුණතාවන්ට අනුකූල වන පරිදි මෙහි අන්තර්ගතය පෙළ ගස්වා ඇත. මෙහි සඳහන් ප්‍රායෝගික ක්‍රියාකාරකම සිදු කිරීමට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම සංග්‍රහයේ සඳහන් වේ. එමගින් විෂය හඳුන සිසුන්ට මෙන්ම ඉගැන්වීමෙහි නිරත ගුරු හවතුන්ට මතා අත්වැළක් සැපයෙනු ඇති.

පෙළවපද්ධති තාක්ෂණවේදය විෂය ඇගයීමේ දී ලිඛිත ප්‍රශ්න පත්‍රයට අමතර ව ප්‍රායෝගික පරීක්ෂණයකට ද සිසුන්ට මුහුණ දීමට සිදු වේ. මම නිසා මෙම පොතෙහි ඇතුළත් ක්‍රියාකාරම්වල සඳහන් සියලුම පියවර නිසි ලෙස ක්‍රියාත්මක කරමින් එක් එක් ක්‍රියාකාරකම්වල දක්වා ඇති අපේක්ෂිත කුසලතා සිසුන් තුළ වර්ධනය වීමට කටයුතු කළ යුතු ය.

මෙහි සඳහන් ක්‍රියාකාරකම ගුරු හවතුන්ගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක කළ යුතු අතර ඒ පිළිබඳ වාර්තාවක් “ප්‍රායෝගික ක්‍රියාකාරකම සටහන්” හි ඇතුළත් කර ගුරු හවතුන්ගේ අධික්ෂණය සඳහා යොමු කළ යුතු ය.

මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම සංග්‍රහයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා පෙළවපද්ධති තාක්ෂණවේදය විෂය ඉගැන්වීම් සිදු කරන ගුරු හවතුන්ගෙන් හා සිසු දරුවන්ගෙන් ලැබෙන සංවර්ධනාත්මක යෝජනා අගය කරමු.

තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව
විද්‍යා හා තාක්ෂණ පියිය
ජාතික අධ්‍යාපන ආයතනය

ජෙව පද්ධති තාක්ෂණවේදය
ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලැයිස්තුව

නිපුණතාව	නිපුණතා මට්ටම	ක්‍රියාකාරකම් අංකය	ප්‍රායෝගික ක්‍රියාකාරකම	පිටුව
01	1.2	01	ජෙවපද්ධති කෙරෙහි බලපාන කාලගුණී පරාමිති නිර්ණය කිරීම	02
02	2.1	02	පාංශ වයනය නිර්ණය කිරීම	12
	2.1	03	පාංශ සංස්කේෂණය හා ව්‍යුහය නිර්ණය කිරීම	19
	2.1	04	පාංශ වර්ණය නිර්ණය කිරීම	26
	2.1	05	පාංශ සනන්වය හා සවිච්‍රාතාව නිර්ණය කිරීම	28
	2.1	06	පස්ස් pH අගය නිර්ණය නිර්ණය කිරීම	32
	2.1	07	පස්ස් විද්‍යුත් සන්නායකතාව නිර්ණය කිරීම	34
	2.1	08	පස්ස් නියැදියක පාංශ මහා ජ්‍යෙන්ස් ප්‍රමාණය සෙවීම	36
03	3.1	09	හුමියේ ලක්ෂා දෙකක් අතර තිරස් දුර මැනීම	38
	3.2	10	GPS තාක්ෂණය හාවිතයෙන් දෙන ලද ස්ථානයක පිහිටීම නිර්ණය කිරීම	45
	3.3	11	තල මෙස මිනිත කුමය මගින් පාසල් වත්තේ කොටසක සිතියමක් පිළියෙළ කිරීම	47
	3.4	12	දීම්වැල් මැනීම මගින් පාසල් වත්තේ කොටසක සිතියමක් පිළියෙළ කිරීම	53
	3.5	13	සරල මට්ටම් ගැනීම හා තෝරාගත් ලක්ෂා දෙකක් අතර පැනිකඩ් ප්‍රස්ථාරගත කිරීම	57
	3.6	14	සමෝෂ්ව රේඛා සිතියමක දළ සටහනක පිළියෙළ කිරීම	60
04	4.1	15	වැසි ජලය එකතු කිරීමේ ව්‍යුහයක් සැකසීම	63
05	5.1	16	ඡලයෙහි අවලම්බිත මූලු සන ද්‍රව්‍ය (Total Suspended Solids - TSS) ප්‍රමාණය නිර්ණය කිරීම	66
	5.1	17	ඡලයේ වර්ණය නිර්ණය කිරීම	68
	5.1	18	ඡලයේ ආවිලතාව (Turbidity) නිර්ණය කිරීම	70
	5.1	19	ඡලයේ උෂ්ණත්වය මැනීම	72
	5.1	20	ඡලයේ pH අගය නිර්ණය කිරීම	74
	5.1	21	ඡලයේ ලවණතාව නිර්ණය කිරීම	76

ජෙප පද්ධති තාක්ෂණවේදය
ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලැයිස්තුව

නිපුණතාව	නිපුණතා මට්ටම	ක්‍රියාකාරකම් අංකය	ප්‍රායෝගික ක්‍රියාකාරකම	පිටුව
06	5.1	22	ඡලයේ කොලිගෝම (Coliform) අන්තර්ගත වීම නිර්ණය කිරීම	78
	5.3	23	ඇලම් හා සුදුර්යාලෝකය හාවිතයෙන් පානීය ඡළය පිරිපහද කිරීම	82
	6.1	24	අතු බැඳීම මගින් පැළ ලබා ගැනීම	84
	6.1	25	බද්ධ කුම මගින් පැළ ලබා ගැනීම	86
	6.1	26	ක්ෂේද ප්‍රවාරණ දිල්ප කුම අත්හද බැඳීම	88
07	6.2	27	බඳුන් තවාන් සැකසීම හා එහි ඩිජ තැන්පත් කිරීම	92
	7.1	28	විදුරු වැංකියකට විසිතුරු මසුන් හඳුන්වා දීම සහ නැඩත්තු කිරීම	95
	7.1	29	මත්ස්‍ය කිටයන් සඳහා ජීවී මත්ස්‍ය ආහාරයක් පිළියෙළ කිරීම	98
	7.1	30	මත්ස්‍ය කිටයන් සඳහා කෘත්‍රීම ආහාරයක් පිළියෙළ කිරීම	101
	7.1	31	වෙළෙඳපොල සඳහා මත්ස්‍යයන් ඇසුරුම් කිරීම	103
08	7.3	32	විසිතුරු ඡළඟ පැළැටී හඳුනා ගැනීම, තෝරාගත් පැළැටී විශේෂයක් විවෘත වැංකි කුළ වගා කිරීම හා අපනායනය සඳහා සැකසීම	105
	8.1	33	කුකුල් පැටවුන් සඳහා බීම් බස්චිරයක් පිළියෙළ කිරීම	108
	8.1	34	ප්‍රදේශයේ පවතින සම්පත් හාවිත කර බිත්තර බිජෝපකයක් (Incubator) සැකසීම	111
	8.2	35	ගුණාත්මක කිරී හඳුනා ගැනීම	113
	8.2	36	අපමිශ්‍රිත කිරී හඳුනා ගැනීම	121
09	8.3	37	මස්වල ගුණාත්මක බව පරික්ෂා කිරීම	123
	8.3	38	සොසේජස් සැදීම	125
	8.4	39	බාහිර හා අහ්‍යන්තර ලක්ෂණ ඇසුරෙන් බිත්තරවල ගුණාත්මක බව පරික්ෂා කිරීම	128
	9.1	40	නරක් වූ ආහාර හඳුනා ගැනීම (හෙළතික/රසායනික/ජේවීය කුම අසුරෙන්)	133
	9.1	41	ආහාරයක අඩංගු තෙතමත ප්‍රමාණය හා ජල සත්‍රීයතාව නිර්ණය කිරීම	138
	9.2	42	එළවුල් සුව්‍යිකරණය කිරීම හා වියලීම	141

ජේව පද්ධති තාක්ෂණවේදය
ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලැයිස්තුව

නිපුණතාව	නිපුණතා මට්ටම	ත්‍රියාකාරකම් අංකය	ප්‍රායෝගික ක්‍රියාකාරකම්	පිටුව
9	9.2	43	කිරී නිෂ්පාදන සැකසීම (පැස්ට්‍රීකෘත කිරී, කල් කිරී)	144
	9.2	44	ජාඩ් නිෂ්පාදනය කිරීම	148
	9.2	45	දුම්ගැසු මාල නිෂ්පාදනය කිරීම	150
	9.2	46	යොශට් නිෂ්පාදනය කිරීම	152
	9.2	47	ලැක්ටික් අම්ල පැස්ට්‍රීම මගින් එළවුල පරිරක්ෂණය කිරීම	155
	9.2	48	අැසිරික් අම්ලය පැස්ට්‍රීම මගින් විනාකිරී නිෂ්පාදනය කිරීම	157
	9.3	49	ප්‍රහුල් දේශී නිෂ්පාදනය කිරීම	160
	9.3	50	තක්කාලී සේස් නිෂ්පාදනය කිරීම	162
	9.3	51	එළවුල හා පලතුරු අවම සැකසීම	165
	9.4	52	කොස් ඇට ටොරි සැදීම, එහි ඉනුදිය ගෝවරතා ඇගයීම හා ආයු කාලය නිර්ණය කිරීම	169
	9.5,	53	ආහාර පනතේ විධි විධානවලට අනුකූල ව ආහාර නිෂ්පාදනයක් සඳහා යොශ්‍ය ඇසුරුම් තේරීම හා ලේඛලයක් සැකසීම	171
	9.5	54	ප්‍රතිකාරිත කෙසෙල් පත්‍ර දවටනයක් නිර්මාණය කිරීම	174
	9.8	55	අපමිගුණය කරන ලද ආහාර හඳුනා ගැනීම	176
10	10.2	56	පරිණත දරුණු ඇසුරුන් බෝග අස්වනුවල පරිණත හාවය නිර්ණය කිරීම	180
	10.3	57	ගුණාත්මක මත්ස්‍ය අස්වනු හඳුනා ගැනීම	192
11	11.2	58	දේශීය ව ලබා ගත හැකි අමුලුවා හාවිතයෙන් කුඩා පරිමාණයේ ආරක්ෂිත ගැහයක් සැදීම	194
	11.4	59	සංසරණය වන නිර්පාංශ වගා පද්ධතියක් නිර්මාණය කිරීම	196
	11.4	60	සංසරණය වන ජල රෝපිත වගා පද්ධතියක සලාද වගා කිරීම	198
		61	තිරස් වගා මලුවල හා බඳුන්වල තක්කාලී වගා කිරීම	200

අපේක්ෂිත පොදු කුසලතා

එක් එක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කිරීමේ දී ඒ ඒ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අපේක්ෂිත විෂය කුසලතාවලට අමතරව පහත සඳහන් කුසලතා ද පුරුණ කිරීම වැදගත් වේ.

- නියමිත වේලාවටම ප්‍රායෝගික පරීක්ෂණය ආරම්භ කර නියමිත කාලයේ දී එය සිදු කර අවසන් කිරීම
- උපකරණ නිවැරදි ව හැකිරවීම හා අදාළ පාඨාංක නිවැරදිව ලබාගැනීම
- ප්‍රායෝගික පරීක්ෂණය සිදු කර අවසන් කිරීමෙන් අනතුරුව අදාළ උපකරණ පිරිසිදු කර නියමිත ස්ථානවල ස්ථානගත කිරීම
- ප්‍රායෝගික පරීක්ෂණය සිදු කළ ස්ථානය පිරිසිදු කිරීම
- උපකරණ පරිහරණය කිරීමේ දී අනතුරුවලට හාජනය නොවන ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම

ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා පුරුවීතාව

නැතත් තාක්ෂණික ලෝකයේ දැනුම ජනනය කරන ක්‍රමවේදය විද්‍යාවයි. නිරීක්ෂණය (Observations), මාපනය (Measurement), නිගාමී කළුපනය (Deduction) විද්‍යාත්මක ක්‍රමවේදයට අවශ්‍ය වේ.

විද්‍යාව තැන්-වරද ක්‍රියාවලියක් නො වේ. එහෙත්, තැන්-වරද ක්‍රමය මගින් ද සුවිශේෂී නිර්මාණ හා අනාවරණ බිජි වී ඇත.

- විද්‍යාත්මක තරකනය තුළ නිරීක්ෂණය හා නිගාමී කළුපන හාවිත හඳුනා ගැනීම විද්‍යාත්මක තරකනය තුළ නිරීක්ෂණය හා නිගාමී කළුපන හාවිත හඳුනා ගැනීම පහසු ය.
උදා : පෙනිසිලින් සොයා ගත් ආකාරය පිළිබඳ ව සිසුන් සමග සාකච්ඡා කරන්න.
- ප්‍රායෝගික ක්‍රියාකාරකම් විද්‍යාත්මක ගවේෂණය මගින් හඳුනා ගැනීම
දෙනික ජ්‍යවිතයේ දී හමු වන ප්‍රායෝගික විද්‍යාත්මක ගැටලුවක් ඉදිරිපත් කිරීමට සිසුන්ට අවස්ථාව දෙන්න.
උදා : ● ආහාර නරක් වීම
● ගාක / සත්ත්ව රෝග
එම හඳුනා ගත් ගැටලුව නිරාකරණය කර ගැනීමට සරල විසඳුමක් යෝජනා කිරීමට සිසුන්ට අවස්ථාව දෙන්න.

ගවේෂණ අනුරිතිවෙළ

1. එම ගැටලුව තුළ ජෙව්ව විද්‍යා/ හොතික විද්‍යා/ රසායන විද්‍යා පදනම හඳුනා ගැනීම (මූලධර්මය)
2. එම ගැටලුව උත්පාදනය හා නිරාකරණය කිරීමට අවශ්‍ය ක්‍රියාදාමය හඳුනා ගැනීම (උපකළුපනය)
3. එම ක්‍රියාදාමයට දායක වන දත්ත හා නිරීක්ෂණය විය යුතු දී ක්‍රමානුකූල ව ලැයිස්තුගත කිරීම (නිරීක්ෂණ හා මාපනය)
4. එම දත්ත හා නිරීක්ෂණ හාවිතයට සුදුසු පර්යේෂණ පරිසරය හඳුනා ගැනීම (මාපන උපකරණ, පර්යේෂණ උපකරණ)
5. නිරාකරණය කර ගත් ක්‍රමවේදය නැවත නැවත පරීක්ෂා කිරීම (ප්‍රතිවලිතය හා තහවුරු කිරීම)

ක්‍රියාකාරකම

පරිසරයේ හමු වන විවිධ ගැටලු සඳහා විද්‍යාත්මක ව විසඳුම් සෙවීමට සිසුන්ට මගපෙන්වන්න.

උදා : පරිසරයේ හමු වන ඕනෑම උපස්තරයක ක්ෂේදීමේ පැවැත්ම හා එහි විවිධත්වය හඳුනා ගැනීම

- අර්තාපල් යෙදු රෝපණ මාධ්‍යයක් මත ක්ෂේදීමේ සහිත උපස්තරය බිජේෂණය කරන්න.
- පැය කිහිපයකට පසු නිරීක්ෂණය කරන්න.
- වෙනිවැළ් ගැට යුතු උපස්තරය මත දීමා නැවත නිරීක්ෂණය කරන්න.

ජෙව්වපද්ධති තාක්ෂණවේදය ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද මෙම විද්‍යාත්මක ගවේෂණ ක්‍රමවේදය අනුගමනය කරමින් ක්‍රියාත්මක වේ.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 01

පෙශවපද්ධති කෙරෙන බලපාන කාලගුණික පරාමිති නිර්ණය කිරීම

නිපුණතා මට්ටම	: 1.2
යෝජිත කාලවිශේෂ සංඛ්‍යාව	: 06
අප්‍රේක්ෂිත කුසලතා	<ul style="list-style-type: none"> • කාලගුණික පරාමිති මැනීම සඳහා හාවිත කරන උපකරණ නම් කිරීම හා ඒවායේ කොටස් හඳුනා ගැනීම • කාලගුණික උපකරණ නිවැරදි ව ස්ථාන ගත කර පාඨාංක ලබා ගැනීම • ලබා ගත් දත්ත නිවැරදි ව සටහන් කිරීම • ලබා ගත් දත්ත විශ්ලේෂණය කිරීම • ලබා ගත් දත්ත උපයෝගී කරගෙන මාසික හා වාර්ෂික දත්ත ප්‍රස්ථාරගත කිරීම • පුද්ගලයේ වාර්ෂික වර්ෂාපතන රටාව හඳුනා ගැනීම
හැඳින්වීම	<p>: යම් පුද්ගලයක වායුගෝලයේ කෙටි කාලයක් තුළ පවතින ස්වභාවය පිළිබඳ ව දත්ත එක් රස් කිරීමට විවිධ කාලගුණික උපකරණ හාවිත කෙරේ. එම සූචිත්‍යී උපකරණ හා ඒවායේ කොටස් හඳුනා ගැනීම, ක්‍රියාකාරකත්වය හඳුනා ගැනීම, පාඨාංක ලබා ගැනීම, ගණනය කිරීම හා දත්ත විශ්ලේෂණය කිරීම ආදි කුසලතා ලගා කර ගැනීම මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම මගින් අප්‍රේක්ෂා කෙරේ.</p>

(a) සටහන් නොවන වර්ෂාමානය මගින් වර්ෂාපතනය මැනීම

මුළුධර්මය : අභ්‍යන්තර සිලින්ඩරයේ එකතු වන වර්ෂා ජල පරිමාව උසක් ලෙස ප්‍රකාශ කරනු ලැබේ. එහි දී පහත සම්බන්ධතාව හාවිත කරයි.

$$\text{සිලින්ඩරයේ පරිමාව} = \text{සිලින්ඩරයේ පත්‍රලේ වර්ගාලය} \times \text{උස}$$

$$V = \pi r^2 \times h$$

V = වර්ෂාමානය තුළ එකතු වූ ජල පරිමාව (ml හෝ cm³)

r = වර්ෂාමානයේ ප්‍රතිශ්‍යා කෙටි අරය (mm හෝ cm)

h = වර්ෂාපතන ප්‍රමාණය උසක් ලෙස (mm හෝ cm)

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :

- සටහන් නොවන වර්ෂාමානයක්
- මිනුම් සරාවක්
- ප්‍රස්ථාර කඩාසි


ක්‍රමවේදය :

- සටහන් නොවන වර්ෂාමානය තිරික්ෂණය කර කොටස් හඳුනා ගන්න.
- එම උපකරණය නිවැරදි ව ස්ථාන ගත කරන්න.
- දිනපතා පෙ.ව. 8.30ට මිනුම් සිලින්චිරය (ක්‍රමාංකිත මිනුම් සිලින්චිරය) ආධාරයෙන් වර්ෂාපතනය මැන ගන්න.
- එම දත්ත අදාළ දිනය ඉදිරියෙන් පහත වගුවේ සටහන් කරන්න.
- මාසික වර්ෂාපතනය ගණනය කරන්න.

මාසය	දිනය	දෙනීන් වර්ෂාපතනය (mm)
	1	
	2	
	.	
	.	
	30	
	31	
		මුළු වර්ෂාපතනය =

දත්ත ප්‍රස්ථාරගත කිරීම

මෙසේ මුළු මාසික වර්ෂාපතන ප්‍රමාණය ගණනය කර වර්ෂයක් තුළ ලැබුණු මාසික වර්ෂාපතන ප්‍රමාණ පහත සඳහන් ආකාරයට ප්‍රස්ථාර ගත කර වාර්ෂික වර්ෂාපතන රටාව හඳුනා ගන්න.



වර්ෂය තුළ සාමාන්‍ය මාසික වර්ෂාපතන අගයන් සඳහා සේවීන් ප්‍රස්ථාරය

සාමාන්‍ය මිනුම් සරාවක් භාවිතයෙන් වර්ෂාපතනය ගණනය කිරීම

වර්ෂාමානයට අදාළ ක්‍රමාංකිත මිනුම් සරාව නොමැති විට පහත ක්‍රමවේදය අනුගමනය කරන්න.

- වර්ෂාමානය තුළ එකතු වූ ජලය පරීමාවක් ලෙස සාමාන්‍ය මිනුම් සරාවකින් මැන ගන්න.
- ඉන්පසු උසක් ලෙස එය ගණනය කරන්න.

$$V = \pi r^2 h$$

V - එකතු වූ ජල පරීමාව
r - ප්‍රතීල කටෙහි අරය
h - වර්ෂාපතන උස

නිගමනය :

ප්‍රස්තාරය ආධාරයෙන් ප්‍රදේශයේ වර්ෂාපතන රටාව පිළිබඳ ව අදහස් ඉදිරිපත් කරන්න.

විශේෂ කරුණු :

- අවම වශයෙන් මාස ක්‍රියාවක ප්‍රමාණ කාලයක් සඳහාවත් පාඨාංක ලබා ගැනීම වැදගත් වේ.
- වර්ෂාමානය ස්ථාපනයට පෙර එහි කුණු රොසු, දුව්ලි අදිය ඇත්තාම ඉවත් කළ යුතු ය.
- වැසි ජලය රස වන බලුනේ කාන්දු වීම ඇත් දැයි පරීක්ෂා කළ යුතු ය .
- බාහිර බාධක ඇත්තාම ඒවායේ උස මෙන් දෙගුණයක දුරින් සිමෙන්ති වේදිකාවක සැකසු කුහරයක වර්ෂාමානය ස්ථාපනය කළ යුතු ය.
- පොලොව මට්ටමේ සිට වර්ෂාමානයේ ප්‍රතිලිපි කටට උස 30cm ක් වන සේ වර්ෂාමානය ස්ථාපනය කළ යුතු ය.


(b) ස්වයංක්‍රීය වර්ෂාමානයෙන් (Tipping bucket, උපකරණය මැතිම)

මූලධර්මය :

මෙම වර්ෂාමානයේ ඇති කුඩා Tipping bucket එකකට වැශෙන ජල පරිමාව එයට සම්බන්ධ වී ඇති කේබලයක් ආධාරයෙන් වර්ෂාව මතින (rain counter) බිජිටල් උපකරණය හා සම්බන්ධ වී සංජුවම වර්ෂාපතනය mm වලින් ලබා දෙයි.
(වර්ෂාපතනය මතින උපකරණයට අවශ්‍ය විදුලිය ලබා දෙන බැවරිය ප්‍රත්‍රාගෝපණය වන්නේ කුඩා සුරුයය පැනැලය මගිනි.)

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :

- Tipping bucket වර්ෂාමානයක්
- කුඩා සුරුය පැනැලයක්
- වර්ෂාව මතින උපකරණයක් (Rain counter)



ක්‍රමවේදය :

- ස්වයංක්‍රීය වර්ෂාමානය නිරික්ෂණය කර කොටස් හඳුනා ගන්න.
- උපකරණය නිවැරදි ව සමතලා බිමක ස්ථාන ගත කරන්න.
- දිනපතා පෙ.ව. 8.30ට දත්ත ලබා ගන්න.
- දත්ත ඇසුරෙන් ප්‍රස්තාරයක් ගොඩ නගන්න. (මාසයක් ප්‍රමාණ සැම දිනක ම දත්ත ලබා ගන්න).

නිගමනය :

ප්‍රස්ථාරය ආධාරයෙන් ප්‍රදේශයේ වර්ෂාපතන රටාව, වර්ෂාපතන තීවුතාව පිළිබඳ ව අදහස් ඉදිරිපත් කරන්න.

විශේෂ කරුණු :

- මෙම උපකරණය, කාන්දම්, යකඩ්, වානේ ආදි උපකරණ ඇති සේවානයක් ආසන්නයේ සේවානගත කිරීමෙන් නිවැරදි පාඨාංක ලබා ගත නොහැකි ය.
- උපකරණ සමතලා බිමක සේවානගත නොකිරීමෙන් වර්ෂාව Tipping bucket එකට පිරිමට කළින් Tipping bucket seesaw ක්‍රියාත්මක වී නිවැරදි පාඨාංක නොලැබේ යයි.

(c) වායුගෝලීය උෂේණත්වය මැනීම උපරිම හා අවම උෂේණත්වමාන මගින්

මූලධර්මය

පරිසරයේ ඇති වන උෂේණත්ව වෙනස් වීම්වලට අදාළ ව රසදිය කදේ ප්‍රසාරයෙහි සහ මද්‍යසාර කදේ සංකේතවනය අනුව අදාළ දේශක සේවාන ගත වේ.

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය:

- උපරිම හා අවම උෂේණත්වමාන
- ප්‍රස්ථාර කඩිඳාසි

ක්‍රමවේදය :

- උපරිම හා අවම උෂේණත්වමානවල ඇති වානේ දේශක, වුම්බකය හෝ අදාළ බොත්තම මගින් නිසි පරිදි සකසන්න.




- දිනපතා පෙ.ව. 8.30 ට උපේන්ත්වමාන පායාංක ලබා ගන්න.
- දිනයේ උපරිම හා අවම උපේන්ත්ව අගයයන්වල එක්සය දෙකෙන් බෙදා සාමාන්‍ය උපේන්ත්ව අගය ගණනය කරන්න.
- ලබා ගන්නා දත්ත නිවැරදි ව වගුවක සටහන් කරන්න.

දිනය	ද්‍රව්‍යයේ සාමාන්‍ය උපේන්ත්වය
1	
2	
3	
-	
-	
-	
-	
30	
31	
එකතුව	

- සාමාන්‍ය මාසික උපේන්ත්වය ගණනය කරන්න.

$$\text{සාමාන්‍ය මාසික උපේන්ත්වය} = \frac{\text{මාසයේ දින ගණනේ උපේන්ත්ව අගයයන්වල එකතුව}}{\text{මාසයේ දින ගණන}}$$

- මාසික උපේන්ත්ව අගයයන් ප්‍රස්ථාර ගත කරන්න.



නිගමනය :

ඉහත ප්‍රස්ථාරය ආගුණයෙන් මධ්‍යී ප්‍රදේශයේ උපේන්ත්වය පිළිබඳ ව අදහස් ඉදිරිපත් කරන්න.

විශේෂ කරුණු :

- අවම සහ උපරිම උපේන්ත්ව අගයයන් දරුණු පහළ කෙළවර මගින් කියවිය යුතු ය.

(d) වායුගේලිය සාපේක්ෂ ආර්ද්‍රතාව මැතිම

i. තෙත් හා වියලි බල්බ උෂ්ණත්වමානයෙන්

මූලධර්මය :

තෙත් බල්බ උෂ්ණත්වමානයේ රෙදිකඩ ඔස්සේ පැමිණෙන ජලය බල්බය ආසන්නයේ දී පරිසර උෂ්ණත්වය නිසා වාෂ්ප වීම සිදු වේ. එනිසා එහි පාඨාංකය පහතට වැවේ. වියලි බල්බ උෂ්ණත්වමානයේ පාඨාංකය හා තෙත් හා වියලි බල්බ උෂ්ණත්වමාන පාඨාංකය අතර උෂ්ණත්ව වෙනස සෞයා, එය සාපේක්ෂ ආර්ද්‍රතා වගුවකට ප්‍රක්ෂේපය කිරීමෙන් සාපේක්ෂ ආර්ද්‍රතාව නිර්ණය කරනු ලබයි.

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය: • තෙත් හා වියලි බල්බ උෂ්ණත්වමානය
• සාපේක්ෂ ආර්ද්‍රතා වගුව

ක්‍රමවේදය :

- සපයා ඇති තෙත් හා වියලි බල්බ උෂ්ණත්වමානය නිරීක්ෂණය කර කොටස් හදනා ගන්න.
- දිනපතා පැය 8.30ට පැය 15.30ට ලෙස දිනකට දෙවරක් පාඨාංක ලබා ගන්න.
- පාඨාංක ලබා ගත් දිනට ඉදිරියෙන් පාඨාංක සටහන් කරන්න.
- ලබා ගත් පාඨාංක හා ආර්ද්‍රතා වගුව ඇසුරෙන් සාපේක්ෂ ආර්ද්‍රතාව ගණනය කරන්න.

සාපේක්ෂ ආර්ද්‍රතා වගුව ඇසුරෙන් ගණනය කිරීම:

$$\text{වියලි බල්බ උෂ්ණත්වමාන පාඨාංකය} - t_d \\ \text{තෙත් බල්බ උෂ්ණත්වමාන පාඨාංකය} - t_w \\ \text{පාඨාංක දෙකෙහි වෙනස} - t_d - t_w$$

උදා :	වියලි බල්බ උෂ්ණත්වමාන පාඨාංකය	= 30 °C
	තෙත් බල්බ උෂ්ණත්වමාන පාඨාංකය	= 28 °C
	පාඨාංක දෙකෙහි වෙනස	= 30-28 °C
		= 2 °C
උෂ්ණත්ව වෙනසට අදාළ ව සාපේක්ෂ ආර්ද්‍රතාව = 85%		

නිගමනය :

ලබා ගත් පාඨාංක ආගුයෙන් සාපේක්ෂ ආර්ද්‍රතාව පිළිබඳ අදහස් ඉදිරිපත් කරන්න.

විශේෂ කරුණු :

- සාපේක්ෂ ආර්ද්‍රතාව මැතිම සඳහා හාවිත කරන උපකරණ කාලගුණ ඒකකයක ස්ථානගත කරනුයේ ස්ථේවන්සන් ආවරණය කුළ ය. එම වූපානු පාසලේ නොමැති නම් විද්‍යාගාරය කුළ ආධාරක ප්‍රවරුවක මෙම උපකරණ සවි කර පාඨාංක ලබා ගන්න.
- සාපේක්ෂ ආර්ද්‍රතා වගුව තෙත් හා වියලි බල්බ උෂ්ණත්වමානය සමග සපයනු ලැබේ. එස් නොමැති වූවහොත් 9 පිටුවෙහි දැක්වෙන වගුව යොදා ගන්න.

(e) උපරිම සහ අවම උෂ්ණත්වමාන සමග ඇති ස්වයංක්‍රීය ආර්දතාමානයෙන් ආර්දතාව හා උපරිම හා අවම උෂ්ණත්වය මැනීම (Max - Min thermohygrometer)

මූලධර්මය : උෂ්ණත්ව සංවේදක මගින් බාහිර පරිසරයේ උපරිම හා අවම උෂ්ණත්වය සහ ආර්දතා සංවේදක මගින් බාහිර පරිසරයේ ආර්දතාව මැනේ.

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය: • උපරිම හා අවම උෂ්ණත්වමාන සමගින් පවතින ස්වයංක්‍රීය ආර්දතාමානයක්



ක්‍රමවේදය :

- ස්වයංක්‍රීය ආර්දතාමානය තිරික්ෂණය කර කොටස් හඳුනා ගන්න.
- උපකරණයේ ඇති උපරිම බොත්තමෙන් උපරිම උෂ්ණත්වය හා ආර්දතාව පෙන්වුම් කෙරෙන අතර අවම බොත්තමෙන් අවම උෂ්ණත්වය හා ආර්දතාවය පෙන්වුම් කෙරේ.
- Reset බොත්තමෙන් කළින් ලබාගත් උපරිම හා අවම උෂ්ණත්වය හා ආර්දතා පායාක ඉවත් කර නැවත දත්ත ලබා ගැනීමට උපකරණය සකසන්න.
- නැවත සකස් කිරීමෙන් අනතුරු ව තන්පර කිහිපයකින් උපකරණය සාමාන්‍ය තන්වයට පත් වීමෙන් පසු පායාක ලබා ගන්න.

නිගමනය :

- දිනක් තුළ උදේ හා සවස ආර්දතා පායාක ලබාගෙන දින කිහිපයක් තුළ ආර්දතා වෙනස් වීම පිළිබඳ ව අදහස් ඉදිරිපත් කරන්න.

විශේෂ කරුණු :

- සැම පායාක ලබා ගැනීමකින් පසු දත්ත මතකයන් ඉවත් කර උපකරණය නැවත සකසන්න (Reset).
- මෙහි ඇති සංවේදකය (Sensor probe) තිබුන් තබන්න. නැත හොත් උෂ්ණත්වය හා ආර්දතාව මැනීමට අවශ්‍ය ස්ථානයට මෙය යොමු කරන්න.
- මෙම උපකරණයෙන් මැනීය හැකි උපරිම හා අවම උෂ්ණත්ව හා ආර්දතා පරාස උපකරණයේ Model එක මත වෙනස් වේ.

වගුව: තෙත් හා වියලි බල්ල උප්පන්ත්වමානය මගින් සාපේක්ෂ ආර්ථික ගණනය කිරීමට යොදා ගන්නා වගුව

වියලි බල්ලයේ චැවනස චැවන්ත්වය	0.5	1.0	1.5	2.0	2.5	3.0	3.5	4.0	4.5	5.0	5.5	6.0	6.5	7.0	7.5	8.0
50	97	94	92	89	87	84	83	79	77	74	72	70	68	56	63	61
49	97	94	92	89	86	84	81	79	77	74	72	70	67	65	63	61
48	97	94	92	89	86	84	81	79	76	74	71	69	67	63	62	60
47	97	94	92	89	86	83	81	78	76	73	71	69	66	64	62	60
46	97	94	91	89	83	83	81	78	76	73	71	68	66	64	62	59
45	97	94	91	88	86	83	80	78	75	73	70	68	66	63	61	59
44	97	94	91	88	86	83	80	78	75	72	70	68	65	63	61	58
43	97	94	91	88	85	83	80	77	75	72	70	67	65	62	60	58
42	97	94	91	88	85	82	80	77	74	72	69	67	64	62	59	57
41	97	94	91	88	85	82	79	77	74	71	69	66	61	61	59	56
40	97	94	91	88	85	82	79	76	73	71	68	66	63	61	58	56
39	97	94	91	87	84	82	79	76	73	70	68	65	63	60	58	55
38	97	94	90	87	84	81	78	76	73	70	67	65	62	59	57	54
37	97	93	90	87	84	81	78	75	72	69	67	64	61	59	55	54
36	97	93	90	87	84	81	78	75	72	69	66	63	61	58	55	53
35	97	93	90	87	83	80	77	74	71	68	65	63	60	57	55	52
34	96	93	90	86	83	80	77	74	71	68	65	62	59	56	54	51
33	96	93	89	86	83	80	76	73	70	67	64	61	58	56	53	50
32	96	93	89	86	83	79	76	73	70	67	64	61	58	55	52	49
31	96	93	89	86	82	79	75	72	69	66	63	60	57	54	51	48
30	96	93	89	85	82	78	75	72	68	65	62	59	56	53	50	47
29	96	92	89	85	81	78	74	71	68	65	61	58	55	52	49	48
28	96	92	88	85	81	77	74	70	67	64	60	57	54	51	48	45
27	96	92	88	84	81	77	73	70	66	63	60	56	53	50	47	44
26	96	92	88	84	80	76	73	69	66	62	59	55	52	49	45	42
25	96	92	88	84	80	76	72	68	65	61	58	54	51	47	44	41
24	96	91	87	83	79	75	71	68	64	60	57	53	50	46	43	39
23	96	91	87	83	79	75	71	67	63	59	56	52	48	45	41	38
22	95	91	87	82	78	74	70	66	62	58	54	51	47	43	40	36
21	95	91	86	82	78	73	69	65	61	57	53	49	45	42	38	35
20	95	91	86	81	77	73	68	64	60	56	52	48	44	40	36	33
19	95	90	86	81	76	72	67	63	59	55	50	46	42	38	34	31
18	95	90	85	80	76	71	66	62	58	53	49	45	41	36	32	29
17	95	90	85	80	75	70	65	61	56	52	47	43	39	34	30	26
16	95	89	84	79	74	69	64	60	55	50	46	41	37	32	28	24
15	94	89	84	78	73	68	63	58	53	49	44	39	35	30	26	21
14	94	89	83	78	72	67	62	57	52	47	42	37	32	28	23	18
13	94	88	83	77	71	66	61	55	50	45	40	35	30	25	20	16
12	94	88	82	76	70	65	59	54	48	43	38	32	27	22	17	12
11	94	87	81	75	69	63	58	52	46	41	35	30	25	19	14	9
10	93	87	81	74	68	62	56	50	44	38	33	27	22	16	11	5
9	93	86	80	73	67	61	54	48	42	36	30	24	18	13	7	2
8	93	86	79	72	66	59	52	46	40	33	27	21	15	9	3	
7	93	85	78	71	64	57	50	44	37	31	24	18	11	5		
6	92	85	77	70	63	55	48	41	34	28	21	14				
5	92	84	76	69	61	53	46	39	31	24						
4	92	83	75	67	59	51	44	36								
3	91	83	74	66	57	49										
2	91	82	73	64												
1	90	81														

(f) වායුගෝලීය පීඩනය මැනීම වායුගෝලීය පීඩනමානය මගින්

මූලධර්මය :

පරිසරයේ වායුගෝලීය පීඩනය වැඩි වන විට පීඩන මානයේ පාඨාංක දක්ෂීණාවර්ත ව වැඩි වේ. වායුගෝලීය පීඩනය අඩු වන විට වාමාර්ත ව පීඩන මානයේ පාඨාංක අඩු වේ.

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය : • වායුගෝලීය පීඩනමානයක්



ක්‍රමවේදය :

- වායුගෝලීය පීඩනමානය නිරීක්ෂණය කර කොටස් හඳුනා ගන්න.
- වායුගෝලීය පීඩනමානය ස්ථාපිත කිරීමට පෙර ක්‍රමාංකනය කරන්න.
- ක්‍රමාංකනය කරන අවස්ථාවේ දී එම ප්‍රදේශයේ වායුගෝලීය පීඩනය අන්තර්ජාලයෙන් ලබා ගන්න.
- ලබා ගත් පීඩනය රසදිය මිලිමිටර් හෝ පැස්කල්වලට පරිවර්තනය කරන්න.
- කුඩා ඉස්කරුප්පූ නියනක් ආධාරයෙන් පීඩනමානයේ පිටුපස ඇති ඉස්කරුප්පූව කරකැවීමෙන් පින්තල දරුණකය පීඩන මානයේ මධ්‍යයේ ස්ථානගත කරන්න.
- පසුව කළ පැහැති දරුණකය ප්‍රදේශයේ වායුගෝලීය පීඩනය මත ස්ථාන ගත කරන්න.
- දින 3-4 මෙම පීඩනමානයෙන් වායුගෝලීය පීඩනය නිරීක්ෂණය කර ගැටුවක් නොමැති නම් දිනපතා පාඨාංක ගැනීම සිදු කරන්න.
- ලබාගත් දත්ත නිවැරදි ව වගුවක සටහන් කර ගන්න.

දිනය	වායු ගෝලීය පීඩනය	
	ලදේ	සටස
1		
2		
...		
...		
....		
...		
..		
..		
..		
..		
31		

නිගමනය :

ඉහත දත්ත පූජුරේන් ඔබ ප්‍රදේශයේ වායුගෝලීය පිචිනය වෙනස් වීම පිළිබඳ ව අදහස් ඉදිරිපත් කරන්න.

විශේෂ කරුණු :

- පිචින මානය කුමාංකනයේ දී එය සංවේදී උපකරණයක් බැවින් ඉතා සියුම් ලෙස හැසිරවය යුතු ය.
- උපකරණයේ පිරිවිතර අනුව නිවැරදි කිරීමේ සාධකය උෂ්ණත්වය අනුව එකතු කිරීම හෝ අඩු කිරීම සිදු කළ යුතුයි.

(g) සුළුගේ වේගය මැනීම අනිලමානය මගින්

මූලධර්මය :

උපකරණයේ ඉහළින් ඇති සැහැල්ලු කේප්ප සුළං ලැබීමේ දී කරකැවෙන අතර සුළුගේ වේගය අනුව එම කේප්පවල කරකැවෙන වේගය ද වෙනස් වේ. එම කරකැවෙන වේගය එම කේප්පවලට සම්බන්ධ කර ඇති වේගය සටහන් වන මිටරයේ සටහන් වේ. (මෙම මිටරය වාහනවල වේගමානයට සමාන වේ.) එවිට යම් කාලසීමාවක දී හැම් සුළුගේ වේගය kmh^{-1} යන ඒකකයෙන් නිර්ණය කරනු ලැබේ.

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍යයා : • අනිලමානය

කුමවේදය :

- උපකරණය කාලගුණ මධ්‍යස්ථානයේ නියමිත උසින් සවි කර, ක්‍රියාත්මක තත්ත්වයේ පවතී දැයි පරික්ෂා කරන්න.
- උපකරණය නිරීක්ෂණය කර කොටස් හඳුනා ගන්න.
- සුළුගේ වේගය අනුව මිටරයේ සටහන් වී ඇති පාඨාංකය කියවා ගන්න.
- පාඨාංක ලබාගත් දිනට ඉදිරියෙන් සටහන් කරන්න.

පාඨාංක :

- සුළුගේ වේගය kmh^{-1} වලින් ආසන්න දැඟම ස්ථාන දෙකකට පමණ ලබා ගැනීම.

නිගමනය :

- ලබාගත් පාඨාංක ආගුරෙන් සුළුගේ වේගය පිළිබඳ අදහස් ඉදිරිපත් කරන්න.

විශේෂ කරුණු :

- කෘෂි කාලගුණ මධ්‍යස්ථානයක අනිලමානය පොලොව මට්ටමේ සිට 2 mක් ඉහළින් සුළුගේ වේගය මනිනු ලැබේ. 10 m පමණ ඉහළින් සවි කර ඇති අනිලමාන ද ඇත.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 12

පාංඟ වයනය තීරණය කිරීම

නිපුණතා මට්ටම : 2.1

යෝජිත කාලවිශේෂ සංඛ්‍යාව : 02

අපේක්ෂිත කුසලතා :

- පස් නියැදියක් නිවැරදි ව මැන ගැනීම
- අදාළ පාඨාංක නිවැරදි ව ගැනීම
- ද්‍රව්‍යමානය හා පිපෙවුම් කුමය හාවිතයෙන් වැළි, රොන්මඩ හා මැටි ප්‍රතිශත ගණනය කිරීම
- වයන තීක්ෂණය ආගුරෙන් පාංඟ වයන පංතිය තීරණය කිරීම

හැදින්වීම :

- පසක පවතින මැටි, රොන්මඩ, වැළි ආදි බනිජ අංශවල සාපේක්ෂ ප්‍රතිශතය පාංඟ වයනය ලෙස හැදින්වේ. යම් කිසි පසක ඉහත අංශ පවතින සූලභතාව අනුව එම පසෙහි වයනය තීරණය වේ.

(a) ද්‍රව්‍යමාන කුමය හාවිතයෙන් පාංඟ වයනය සෙවීම

මූලධර්මය :

: ස්ටොක්ගේ නියමය මෙම කුමයේ මූලධර්මය වේ. එනම් තරලයක් තුළ සන වස්තුවක් පහළට වැට්ටීමේ දී එය ආන්ත ප්‍රවේශයකට පැමිණෙන අතර රට පසු එය වැට්ටීමේ ප්‍රවේශය එහි අර්ථ විෂ්කම්භයේ වර්ගයට සමානුපාතික වේ.

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :

- පස් නියැදි
- 2 mm හා 0.2 mm විෂ්කම්භය ඇති සිදුරු සහිත පෙන්රයක්
- ද්‍රව්‍යමානයක්
- කේර්වක්
- විදුලි උදුනක්
- 10% සේව්චියම් හයිඩරොක්සයිඩ් / ඇමෝෂියම් හයිඩරොක්සයිඩ් / 5% සේව්චියම් හෙක්සමොටාපොස්පේට (කැලගන් දාවණය)
- හයිඩර්ජන් පෙරොක්සයිඩ්
- විදුලි/යාන්ත්‍රික කළතනයක් / බිකරයක් සහ විදුරු කුරක්
- ඒමයිල් මද්‍යසාර
- දෙවුම් බෝතලයක්
- ආසුත ජලය
- විරාම සටිකාවක්
- පොලිතින් කැබැලේක් හා රබර පටියක්
- ඉලෙක්ට්‍රොනික තරාදියක්
- බෙකිකේටරයක්
- 1 l (1 000 ml) පරිමාවක් ඇති මිනුම් සරාවක්
- පාංඟ වයන තීක්ෂණයක රුපසටහනක්
- උෂ්ණත්වමානයක්
- 50 ml මිනුම් සරාවක්

ක්‍රමවේදය :

- පස් නියැදියක් ලබා ගෙන 2 mm පෙනේරයෙන් හලා ගන්න.
- එහි උප නියැදි දෙකක් ලබා ගන්න (තෙතමන සාධකය සෙවීමට හා වයනය සෙවීමට).
- එක් නියැදියක් යොදා ගෙන පසේ තෙතමන සාධකය සොයන්න.
 - හිස් කේට්ටෙහි ස්කන්ධය මතින්න (a g).
 - කොටස පස් 50 ලුක් යොදා ස්කන්ධය මතින්න (b g).
 - උදුනක 105°C හි තබා තබා නියත ස්කන්ධයක් ලැබූණු පසු ස්කන්ධය මතින්න. (c g) (මේ සඳහා පැය 24 ක් පමණ ගත වේ)
- පසේ තෙතමන ප්‍රමාණය ගණනය කරන්න.

$$\text{තෙතමන ප්‍රමාණය } (\theta) = \frac{(b-c)}{(c-a)}$$

- තෙතමන සාධකය ගණනය කරන්න.

$$\text{තෙතමන සාධකය} = 1 + \theta$$

- අනෙක් නියැදියෙන් පස් වර්ගය අනුව නියමිත ප්‍රමාණයට පස් නියැදියක් ලබා ගන්න.
සැ.පු. - මෙහිදී වැලි පසකට 100 g ක් ද වෙනත් පසකට 50 g ක් ද මැන බිජරයකට දමන්න.
- ලබා ගත් පස් නියැදියට හයිඩ්රජන් පෙරෝක්සයිඩ් එකතු කර මිනිත්තු 10 ක් ජල තාපකයක රත් කරන්න.
- 10% සේඛියම් හයිඩ්බූක්සයිඩ් / ඇමෝනියම් හයිඩ්රෝක්සයිඩ් හෝ 5% කැලගන් දාවණය 50 mlක් එකතු කර පැය 12ක් පමණ තබන්න.
- පස් නියැදිය ලෝහ බදුනකට දමා යාන්ත්‍රික කළතනයක් මගින් මිනිත්තුවකට වට 16 000 ක ගිසුතාවකින් මිනිත්තු 2ක් කැලැතීම සිදු කරන්න.
සැ.පු. - යාන්ත්‍රික කළතනයක් නොමැති අවස්ථාවල විදුරු කුරකින් මිනිත්තු 10 ක් කැලැතීම සුදුසු වේ.
- දාවණය මිනුම් සරාවට දමා බිජරයේ ඇති සියලු ම ගේඟ ද්‍රව්‍ය දෙවුම් බෝතලයේ ඇති ආසුත ජලය ආධාරයෙන් මිනුම් සරාවට එකතු කරන්න.
- මිනුම් සරාවේ 1 l සලකුණ තෙක් ආසුත ජලය එකතු කරන්න.
- මිනුම් සරාවේ කට පොලිතින් කැබැල්ලක් සහ රබර පරි ආධාරයෙන් තදින් වසා කිහිප වරක් උඩු යටිකුරු කර සොලවා සමතල මතුපිටක් මත (මේසය මත) තබන්න.
- මේ සම්ග ම විරාම සට්‍රිකාව ක්‍රියාත්මක කරන්න.
- පෙණ බිඳී යැම සඳහා එමයිල් මදාසාර බිංදු තුනක් පමණ දාවණය මතුපිටට එකතු කර දාවමානය එය තුළට දමන්න. අවශ්‍ය පරිදි තත්පර 40 දී හා පැය 2 දී දාවමානයේ පාඨාංක ලබා ගන්න.
- ඒ ඒ අවස්ථාවල දී දාවණයේ උෂ්ණත්වය උෂ්ණත්වමානය ආධාරයෙන් මැන ගන්න.
- මිනුම් සරාව තිශ්වල ව තබා මිනිත්තු 2ක දී හා පැය 2ක දී පහත සඳහන් පරිදි පාඨාංක ලබා ගන්න.

$$\text{තත්පර } 40\text{ක දී දාවමානය ගිලෙන උස} = H_1$$

$$\text{පැය 2ක දී දාවමානය ගිලෙන උස} = H_2$$

$$\text{තත්පර } 40\text{ක දී පාංශ දාවණයේ උෂ්ණත්වය} = T_1 {}^{\circ}\text{C}$$

$$\text{පැය 2ක දී පාංශ දාවණයේ උෂ්ණත්වය} = T_2 {}^{\circ}\text{C}$$

- 1 lක මිනුම් සරාවකට 5% කැලගන් දාවනය 50 ml හෝ 10% ඇමෙර්නියම් හයිඩ්රොක්සයිඩ්/සේඩ්චියම් හයිඩ්රොක්සයිඩ් 50 mlක් දමා 1 l දක්වා ආසුත ජලය එක් කර පාලකය සාදා ගන්න.
- මෙම සරාවේ ද කට වසා කිහිපවරක් උතු යටිකරු කර සොල්වන්න.
- මෙම පාලක පරීක්ෂණයේ මිනුම් සරාවක් කුළට ද ද්‍රව්‍යමානය ඇතුළු කර තත්පර 40ක දී භා පැය 2ක දී පහත සඳහන් පරිදි පායාංක ලබා ගන්න.

$$\begin{aligned} \text{තත්පර } 40\text{ක } & \text{දී } \text{ද්‍රව්‍යමානය } \text{ ගිලෙන උස } & = h_1 \\ \text{පැය } 2\text{ක } & \text{දී } \text{ද්‍රව්‍යමානය } \text{ ගිලෙන උස } & = h_2 \\ \text{තත්පර } 40\text{ක } & \text{දී } \text{පාලකයේ } \text{ උෂ්ණත්වය } & = T_3 {}^{\circ}\text{C} \\ \text{පැය } 2\text{ක } & \text{දී } \text{පාලකයේ } \text{ උෂ්ණත්වය } & = T_4 {}^{\circ}\text{C} \end{aligned}$$

- පස් නියැදියේ වියලි බර ගණනය කරන්න (Ms).

$$\text{පස් නියැදියේ වියලි බර} = \frac{\text{පස් නියැදියේ තෙත් ස්කන්ධය}}{\text{තෙතමන සාධකය}}$$

(ද්‍රව්‍යමාන පායාංකය සඳහා ගෙය්ධනයක් කරනු ලබන්නේ, ද්‍රව්‍යමානය කුමාංකනය කර ඇත්තේ $68 {}^{\circ}\text{F}$ ($20 {}^{\circ}\text{C}$) බැවිනි.)

- දාවනයේ උෂ්ණත්වය $20 {}^{\circ}\text{C}$ ට වඩා අඩු වන අවස්ථාවන්හි දී එම අඩු වන සැම අංශකයකට ම 0.2 බැහින් ද්‍රව්‍යමාන පායාංකයෙන් අඩු කරන්න.
- දාවනයේ උෂ්ණත්වය $20 {}^{\circ}\text{C}$ ට වඩා වැඩි වන අවස්ථාවන්හි දී එම වැඩි වන සැම අංශකයකට ම 0.2 බැහින් ද්‍රව්‍යමාන පායාංකයට එකතු කරන්න.
- ද්‍රව්‍යමානය සඳහා ගෙය්ධන සාධකය ගණනය කර සංගේධිත පායාංක ලබා ගන්න.

$$\text{ගෙය්ධන සාධකය (උෂ්ණත්වය } 20 {}^{\circ}\text{C} \text{ට වඩා වැඩි විට) } = \left\{ \left[T_x \frac{9}{5} + 32 \right] - 68 \right\} 0.2$$

$$\text{ගෙය්ධන සාධකය (උෂ්ණත්වය } 20 {}^{\circ}\text{C} \text{ට වඩා අඩු විට) } = \left\{ 68 - \left[T_x \frac{9}{5} + 32 \right] \right\} 0.2$$

$$\text{තත්පර } 40\text{ක } \text{දී } \text{පාංශ දාවනයේ } \text{ සංගේධිත පායාංකය} = H_1^1$$

$$\text{පැය } 2\text{ක } \text{දී } \text{පාංශ දාවනයේ } \text{ සංගේධිත පායාංකය} = H_2^1$$

$$\text{තත්පර } 40\text{ක } \text{දී } \text{පාලක පරීක්ෂණයේ } \text{ සංගේධිත පායාංකය} = h_1^1$$

$$\text{පැය } 2\text{ක } \text{දී } \text{පාලක පරීක්ෂණයේ } \text{ සංගේධිත පායාංකය} = h_2^1$$

කාලය	පාංශ දාවනය			පාලක පරීක්ෂණය (ආසුත ජලය කැලැගන්/NaOH එමයිල් මද්‍යසාර)		
	ද්‍රව්‍යමාන පායාංකය	උෂ්ණත්වය (${}^{\circ}\text{C}$)	සංගේධිත ද්‍රව්‍යමාන පායාංකය	ද්‍රව්‍යමාන පායාංකය	උෂ්ණත්වය (${}^{\circ}\text{C}$)	සංගේධිත ද්‍රව්‍යමාන පායාංකය
තත්පර 40	H_1	T_1	$H_1^1 = H_1 \pm \text{ගෙය්ධන සාධකය}$	h_1	T_3	$h_1^1 = h_1 \pm \text{ගෙය්ධන සාධකය}$
පැය 2	H_2	T_2	$H_2^1 = H_2 \pm \text{ගෙය්ධන සාධකය}$	h_2	T_4	$h_2^1 = h_2 \pm \text{ගෙය්ධන සාධකය}$

- පාංච වයනය සෙවීමට අදාළ ගණනය කිරීම (ISSS ක්‍රමයට අනුව) සිදු කරන්න.


$$\text{මැටි හා රෝන්මඩ් ප්‍රතිශතය} = \left[\frac{H_1^1 - h_1^1}{Ms} \right] \times 100$$

$$\text{වැලි ප්‍රතිශතය} = 100 - (\text{මැටි හා රෝන්මඩ් ප්‍රතිශතය})$$

$$\text{මැටි ප්‍රතිශතය} = \left[\frac{H_2^1 - h_2^1}{Ms} \right] \times 100$$

$$\text{රෝන්මඩ් ප්‍රතිශතය} = (\text{මැටි} + \text{රෝන්මඩ් ප්‍රතිශතය}) - \text{මැටි ප්‍රතිශතය}$$

- වයන තිකෙන්ණය ආධාරයෙන් වයන පන්තිය සොයන්න.



- ලබා ගත් වැලි ප්‍රතිශතය වැලි පාදයෙහි සලකුණු කරන්න.
- එම පාදයේ සිට රෝන්මඩ් පාදයට සමාන්තර රේඛාවක් අදින්න.
- ලබාගත් රෝන්මඩ් ප්‍රතිශත අගය රෝන්මඩ් පාදයෙහි ලකුණු කරන්න.
- එම ස්ථානයේ සිට මැටි පාදයට සමාන්තර රේඛාවක් අදින්න.
- ලබාගත් මැටි ප්‍රතිශත අගය මැටි පාදයෙහි ලකුණු කරන්න.
- එම ස්ථානයේ සිට වැලි පාදයට සමාන්තර රේඛාවක් අදින්න.
- තිකෙන්ණ රේඛා තුන භූවන ස්ථානයේ ඇති පන්තිය එම පසට අයත් වයන පංතිය වේ.

විශේෂ කරුණු :

- පස් නියැදිය උදුනේ තබා නියත බරක් ලබා ගැනීමට පැය 24ක් පමණ ගත වුව ද, පාසලේ දී මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම සිදු කිරීමේදී (සිදු වන අපහසුතාව මග හරවා ගැනීමට) පැය 8ක පමණ කාලයක් උදුනේ තැබීම සැඳහේ.

(b) පිපෙටුව ක්‍රමය හා විතයෙන් පාංච වයනය නිර්ණය කිරීම

මූලධර්මය

: ස්ටොක්ගේ නියමය මෙම ක්‍රමයේ මූලධර්මය වේ. එනම් තරලයක් තුළ සහ වස්තුවක් පහළට වැට්ටීමේ දී එය ආන්ත ප්‍රවේශයකට පැමිණෙන අතර රට පසු එය වැට්ටීමේ ප්‍රවේශය එහි අර්ථ විෂ්කම්භයේ වර්ගයට සමානුපාතික වේ.

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය

- පාසල් වගා බීමෙන් හා කුමුරකින් ගත් පස් නියැදි
- පෙනේර කට්ටලයක්
- සෝඩ්‍යම් හයිඩ්‍රෝක්ස්ඩිඩ් හෝ 10 % ඇමෝනියම් හයිඩ්‍රෝක්ස්ඩිඩ් හෝ සෝඩ්‍යම්හෙක්සා මෙටාපොස්ගේට් (කැලගන් දාවණය)
- ඒමයිල් ඇල්කොහොල්
- හයිඩ්‍රෝජන් පෙරොක්ස්ඩිඩ්
- බීකරයක් සහ විදුරු කුරක්
- දෙවුම් බෝතලයක් (wash bottle)
- ආසුත ජලය
- විරාම සට්‍රිකාවක්
- 25ml පිපෙටුවක්
- පොලිතින් කැබුල්ලක් හා රබර පටියක්
- කොට්ඨාසික්, තරුදියක්
- පෝරුණුවක් (Oven)
- බෙඩිමෙන්ටරයක්
- වයන ත්‍රිකෝණයක්
- 1000 ml මිශ්‍රණ සරාවක්
- 10 ml මිශ්‍රණ සරාවක්

ක්‍රමවේදය :

- පස් නියැදි දෙක වාතයේ වියලා අතින් කුඩා කර 2mm පෙනේරයකින් හළා ගන්න. එයින් පස් 40 ද්‍රුගක් කිරා බීකරයකට දමා හයිඩ්‍රෝජන් පෙරොක්ස්ඩිඩ් එකතු කර විනාඩි 10 ක් ජල තාපකයක රත් කර ගන්න.
- එයට 10ml සෝඩ්‍යම් හයිඩ්‍රෝක්ස්ඩිඩ් හෝ 10% ඇමෝනියම් හයිඩ්‍රෝක්ස්ඩිඩ් හා ජල ස්වල්පයක් එක් කරන්න.
- ඉහත මිශ්‍රණය විදුරු කුරක් ආධාරයෙන් මිනිත්තු 10 ක් කළතනයක් යොදා ගන්නේ නම් 16 000 rpmක වේගයෙන් මිනිත්තු දෙකක් කළතනයන්න. (විදුලි කළතනයක් යොදා ගන්නේ නම් 16 000 rpmක වේගයෙන් මිනිත්තු දෙකක් කළතනයන්න.)
- ඉහත දාවණය 0.02mm පෙනේරයකින් පෙරීමෙන් වැළි සහ රොන් මඩ, මැටි සහිත දාවණය වෙන් කර ගන්න. මේ සඳහා දෙවුම් බෝතලය ආධාර කර ගන්න. (මෙහි දී ඉතා පැහැදිලි ජලය පෙරී ඉවත් වන තුරු පෙනේරය තුළ ඇති ද්‍රව්‍ය සෝදමින් මිශ්‍රණ සරාවට එකතු කර ගන්න.)
- මැටි, රොන් මඩ අඩංගු දාවණය 1 000 ml මිශ්‍රණ සරාවකට දමා 1 000 ml සලකුණ තෙක් ආසුත ජලය පුරවන්න.
- මිශ්‍රණ සරාවේ කට රබර පටියක් ආධාර කර ගෙන පොලිතිනයකින් වසා මිශ්‍රණ සරාව උඩු යටිකුරු කර කළතනන්න.

- පිපෙටුවක් ගෙන එහි තුබෙහි සිට 10 cmක් ඉහළින් සලකුණක් යොදා ගන්න (රබර් පටියක් දීමීමෙන් එම සලකුණ පැහැදිලි ව ලකුණු කර ගත හැකි ය).
- කැලෙතු දාවණය නිශ්ච්වල ව තබා පැය 6 මිනිත්තු 10කට පසු ව පිපෙටුව 10 cm සලකුණ දක්වා ගිල්වා දාවණයෙන් 25ml ප්‍රමාණයක් ගෙන බර කිරා ගන්නා ලද කේටුවකට (P) දමන්න.
- නැවතක් 1 000ml සලකුණ තෙක් ජලය පුරවා කළතා නිශ්ච්වල ව තබා මිනිත්තු 3 තන් 42 කට පසුව දාවණයෙන් 25ml ගෙන බර කිරන ලද කේටුවකට (Q) දමන්න.
- පෙන්වයෙන් පෙරා ගත් වැළි කොටස ද බර කිරන ලද කේටුවකට (R) දමන්න.
- ඉහත P, Q, R නියැදි තුන ම 105 °C උණ්ණත්වයේ ඇති උදුනක නියත බරක් ලැබෙන තුරු වියලා ගන්න.
- උදුන් වියලා ගත් නියැදි බෙසිකේටරයක් තුළ තබා වික ටෙලොවකට පසු ව එම නියැදිවල බර කිරා ගන්න.
- වැළි, මැටි හා රොන්මඩ් ප්‍රතිශත වෙන වෙන ම ගණනය කරන්න.

ගණනය කිරීම

අන්තර් ජාතික පාංශු බහිජ වර්ගීකරණය (ISSS) අනුව බහිජ වර්ගීකරණය පහත ආකාර වේ.

බහිජ අංශුව	අංශුවල විෂ්කම්භය (mm)
වැළි	2.00 - 0.02
රොන් මඩ	0.02 - 0.002
මැටි	< 0.002

මැටි සහ රොන්මඩ් අංශු ප්‍රතිශතය සෙවීම

$$\begin{aligned}
 \text{හිස් කේටුවහි ස්කන්ධය} &= w_1 g \\
 \text{කේට් + උදුන් වියලන නියැදියේ (Q)} &= w_2 g \\
 25\text{ml} \text{ හි } \text{ඇති } \text{මැටි } \text{සහ } \text{රොන්මඩ් } \text{අංශුවල } \text{ස්කන්ධය} &= (w_2 - w_1)g \\
 \therefore 1 000\text{ml} \text{ දාවණයක } \text{ඇති } \text{මැටි } \text{සහ } \text{රොන්මඩ් } \text{අංශුවල } \text{ස්කන්ධය} \\
 &= \frac{(w_2 - w_1)g}{25\text{ml}} \times 1000\text{ml}
 \end{aligned}$$

එම අනුව පස් ගුම් 40 ක ඇති මැටි සහ රොන්මඩ් අංශුවල ස්කන්ධය

$$= \frac{(w_2 - w_1)g}{25\text{ml}} \times 1000\text{ml} = A g$$

$$\text{මැටි } \text{සහ } \text{රොන් } \text{මඩ } \text{අංශු } \text{ප්‍රතිශතය } (x) = \left(\frac{A}{40} \times 100 \right) g$$

මැටි අංශු ප්‍රතිශතය සෙවීම

$$\begin{aligned}
 \text{හිස් කේටුවහි ස්කන්ධය} &= w_3 g \\
 \text{කේට් + උදුන් වියලන ලද } \text{නියැදියේ (P)} \text{ ස්කන්ධය} &= w_4 g \\
 25 \text{ ml } \text{ දාවණයක } \text{ඇති } \text{මැටි } \text{අංශුවල } \text{ස්කන්ධය} &= (w_4 - w_3)g
 \end{aligned}$$

$$\therefore 1000 \text{ ml} \text{ දාවණයක ඇති මැටි අංශුවල ස්කන්ධය} = \frac{(w_4 - w_3)g}{25\text{ml}} \times 1000\text{ml}$$

$$= B \text{ g}$$

එම් අනුව පස් 40 ග්‍රෑ ඇති

$$\text{මැටි අංශුවල ස්කන්ධය} = B \text{ g}$$

$$\text{මැටි අංශුවල ප්‍රතිශතය (y)} = \frac{B}{40} \times 100$$

$$\text{රෝන්මඩ් අංශු ප්‍රතිශතය} = x - y$$

පස් නියැදියේ තිබූ වැළි අංශු ප්‍රතිශතය සෙවීම

$$\text{වැළි ප්‍රතිශතය} + \text{මැටි ප්‍රතිශතය} + \text{රෝන්මඩ් ප්‍රතිශතය} = 100$$

$$\text{වැළි අංශු ප්‍රතිශතය} = 100 - x$$

මෙයින් ලද අගය උදුනේ වියලන ලද වැළිවල ස්කන්ධය සමග සපයා බැලිය හැකි ය. මෙම අගයන් දෙක සමාන විය යුතු ය. (ඉතා ආසන්න වශයෙන්).

නිගමනය :

පරීක්ෂණයෙන් ලද වැළි, මැටි හා රෝන්මඩ්වල අගයයන් හාවිත කර පරීක්ෂණයට හාවිත කළ පස් නියැදියේ වයන පන්තිය වයන ත්‍රිකෝෂය හාවිතයෙන් නිර්ණය කරන්න.

විශේෂ කරුණු :

- විවිධ ස්ථානවල පාංශු වයනය එකිනෙකට වෙනස් වේ. එබැවින් ස්ථාන කිහිපයකින් ලබා ගත් පස් නියැදිවල පාංශු වයන ත්‍රිකෝෂය කරන්න.
- පසට ප්‍රතිකාර කිරීමේ දී හයිඩ්රේන් පෙරොක්සයිඩ් සමග ජල තාපකයක රත් කිරීමෙන් කාබනික උච්ච ඔක්සිකරණය වේ. බන්ධනකාරක බිඳීම නිසා පස් අංශු විසිරේ. සෝඩියම් හයිටොක්සයිඩ් මගින් ද පස් අංශු විසිරීම සිදු කරයි.
- බර අනුව යම් දාවණයක් තුළ අංශු හාජනයේ පතුලට වැළිමේ වේගය ස්ටෝක්සේ නියමයට අනුව සිදු වන බව සලකමින් එම අංශු පහළට ගමන් කිරීමේ වේගය උෂ්ණත්වය අනුව වෙනස් වන බව ද සලකා අංශු පහළට ගමන් කිරීමේ වේගය අනුව මැටි රෝන්මඩ් වශයෙන් වෙන් කර ගණනය කෙරේ.
- උච්ච ක්‍රමය සහ පිපෙටිටු ක්‍රමය විද්‍යාගාරය තුළ දී සිදු කිරීමේ මෙහි මුළු පියවර කළින් සිදු කර තිබීමෙන් කාලය ඉතිරි කර ගත හැකි ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 03

පාංච සංස්ටිහිය හා ව්‍යුහය නිර්ණය කිරීම

නිපුණතා මට්ටම	:	2.1
යෝජිත කාලවේදී	:	05
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • පස් නියැදිවල සංස්ටිහිය නිර්ණය කිරීම • පස් සුවිකාරයතා සීමාව නිර්ණය කිරීම • පස් ද්‍රව්‍යීලතා සීමාව නිර්ණය කිරීම • විවිධ ස්ථානවලින් ලබා ගත් පස්වල ව්‍යුහය නිර්ණය කිරීම
හැඳින්වීම	:	පාංච ස්කෑන්ඩයක් මත යම් බලයක් ඇති කර, එම බලය ක්‍රමයෙන් වැඩි කිරීමේ දී ප්‍රපුරා යයි. එස් ප්‍රපුරා යැම්ව විරුද්ධව පස් කැටය දක්වන ප්‍රතිරෝධීතාව පාංච සංස්ටිහියයි.
මූලධර්මය	:	වියලි, තෙත් හා ජලයෙන් සංතාප්ත වූ අවස්ථාවල දී පස් සංස්ටිහිය විස්තර කෙරෙන ඇලෙනසුපු බව, සුවිකාරයතාව, දුඩ් බව හා ද්‍රව්‍යීලතා සීමාව වෙනාස් වේ.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> • සවලක් • විවිධ ස්ථානවලින් ලබාගත් පස් නියැදි • මද පවතෙන් වියලන ලද 1 kg බර පස් ක්‍රවිතයක් • මෙටර රුලක් • ජලය • උදුනක් • තරාදියක් (දැඟම ස්ථාන දෙකකට නිවැරදි ව මැනිය හැකි) • 425 μm සිදුරු සහිත පෙන්රයක් • විදුරු තැටියක් (Glass plate) • අත් කාවයක්

ක්‍රමවේදය :

(A) පාංච සංස්ටිහිය නිර්ණය කිරීම

I) ජලයෙන් සංතාප්ත වූ පස්වල (Wet soil)

- ජලයෙන් සංතාප්ත වූ පස් නියැදියක් තෝරා ගන්න.
- පස් ඇලෙනසුපු ස්වභාවය (Stickiness) නිර්ණය කිරීම සඳහා මෙස් පරීක්ෂා කරන්න.
- පස් ස්වල්පයක් රැගෙන මහපටුගිල්ල හා ද්‍රව්‍යීල්ල අතර තබා තද කර සෙමින් ඇගිලි නිදහස් කරන්න.



පහත සඳහන් රුපසටහන් අධ්‍යායනය කරමින් පසේ ඇලෙන සූළු ස්වභාවය තීරණය කරන්න.

- 0- ඇලෙනසූළු නොවන (Non sticky)
පස් ඇගිලිවල ඇලී නැත.



- 1- මදක් ඇලෙන සූළු (Slightly sticky)

පස් තද කරන විට ඇගිලිවල ඇලෙන නමුත් ඇගිලි තිදහස් කරන විට එක ඇගිල්ලක පමණක් ඇලෙන අතර ඇගිලි දෙක අතර පස් නො ඇලේ.



- 2- ඇලෙන සූළු (Sticky)

ඇගිලි දෙකේ ම පස් ඇලෙන අතර ඇගිලි තිදහස් කරන විට මදක් දෙපසට ඇලේද.




- 3- ඉතා ඇලෙන සූළු (Very sticky)

මහපෙටගිල්ලේ හා දබරගිල්ලේ පස් ඇලෙන අතර ඇගිලි තිදහස් කරන විට දෙපසට ඇලේද.



- ජලයෙන් සංතාප්ත වූ පසේ සුවිකාරයනාට තිරණය කිරීම
- ජලයෙන් සංතාප්ත වූ පස් තියැදියක් ගෙන අත්ලේ කබා ඇගිලිවලින් 3 mm විෂ්කම්භය සහිත තුළක් ආකාරයට වන ලෙස රෝල් කරන්න.



- පසේ සුවිකාරයතාව සෙවීම සඳහා මෙසේ පරීක්ෂා කරන්න

0- සුවිකාරය නොවන (Non-plastic)

මෙහි දී තුළක් නොසැමේ. උදා: තනි කණිකා සහිත පස්



1- මධ්‍යක් සුවිකාරය (Slightly plastic)

තුළක් සැදිය හැකි අතර නැවත එහි මුල් තත්ත්වයට පත් කරන විට තුළ කැබේ.




2- සුවිකාරය (Plastic)

තුළක් සැදිමට හැකි ව්‍යවත් එය කළින් තිබු තත්ත්වයට පත් වන විට තුළ සැදිමට නොහැකි ය.



3- ඉතා සුවිකාරය (Very plastic)

තුළක් සැදෙන අතර පහසුවෙන් නො කැබේ. මුල් තත්ත්වයට පත් කර නැවත තුළ ආකාර ව්‍යුහ සැදිය හැකි ය.



- තෙත් පස්වල (Moist soil) සංස්ථීතිය නිර්ණය කිරීම

• මේ සඳහා තෙතමනය සහිත නමුත් ජලයෙන් සංතාප්ත නොවූ පස් නියැදියක් තෝරා ගන්න.

• පස් ස්වල්පයක් රැගෙන මහපටගිල්ල හා දැඩිගිල්ල අතර තබා තද කිරීමෙන් හෝ අත්ලේ තබා තද කිරීමෙන් පසේ සංස්ථීතිය නිර්ණය කළ හැකි ය.



0- බුරුල් (Loose)

පස් අංශු එකිනෙක හා තදින් නොබැඳී ඇත. (තනි කණිකාමය පස).



1- සුෂුනුසුළු බව ඉතා අධික (Very friable)

පස ඉතා සුෂු පීඩනයකින් ව්‍යව ද කැඳේ. නැවත තද කළ විට අංශු එකිනෙක ඇලේ.



2- සුෂුනුසුළු (Friable)

මදු හෝ මධ්‍යම පීඩනයක් පසට යෙදු විට පස් කැඳේ.




3- දුඩී (Firm)

මධ්‍යම පීඩනයක් යටතේ පස කැඩුන ද ප්‍රතිරෝධයක් දැකිය හැකි ය.



4- ඉතා දුඩී (Very Firm)

ප්‍රබල පීඩනයකින් පස් කැඩිය හැකි නමුත් ඇගිලි අතර තෙරපීමකින් කැඩිය නොහැකි ය.



5- අනියය දුඩී (Extremely firm)

ඉතා ප්‍රබල පීඩනයකින් පමණක් පස් කැඩිය හැකි ය. මහපටහිල්ල හා ද්‍රව්‍යානිල්ල අතර තෙරපීමකින් කැඩිය නොහැකි ය. නමුත් පස් කොටසින් කොටස කැඩිය හැකි ය.



• වියලි පස්වල (Dry soil) සංස්ථීතිය සෙවීම

- මේ සඳහා වාතයේ වියලා ගත් පස් නියැදියක් තෝරා ගන්න.
- වියලි පස් සංස්ථීතිය සෙවීම සඳහා මහපටහිල්ල හා ද්‍රව්‍යානිල්ල අතර තද කිරීමෙන් හෝ අත්ලේ තබා ඇගිලිවලින් තෙරපීමෙන් පරීක්ෂා කරන්න.



0- බුරුල් (Loose)

පස් අංගු එකිනෙකට නොබැඳී ඇත. (තනි කළීකා ව්‍යුහ ඇති පස්)




1- මඟු (Soft)

පස් අංගු ඉතා දුර්වල ව බැඳී ඇති අතර කැබේනපූජ ය. කුඩා පීඩනයක දී වුව ද පස් කුඩා දුවිලි බවට හෝ තනි අංගු බවට පත් වේ.



2- මදක් දුඩී (Slightly Hard)

මද පීඩනයකට පස මරෝත්තු දුන්න ද ඇගිලි අතර තෙරපු විට පස් අංගු වෙන් වේ.



3- දුඩී (Hard)

මධ්‍යම ප්‍රමාණ පීඩනයකට පස මරෝත්තු දුන්නද ඇගිලි දෙක අතර තෙරපීමේ දී ස්වල්ප වශයෙන් කැබේමට බඳුන් වේ. නමුත් ඇගිලි හා අත්ල අතර තද කළ විට පහසුවෙන් කැබේ.



4- ඉතා දුඩී (Very Hard)

විශාල පීඩනයකට මරෝත්තු දෙන අතර ඇගිලි අතර තෙරපා කැඩිය නොහැකි ය. නමුත් ඇගිලි හා අත්ල අතර තෙරපු විට අපහසුවෙන් කැබේ.



5- අතිශය දුඩී (Extremely Hard)

ඉතා විශාල පීඩනයක් ලබා දුන්න ද පස් අංගු නො කැබේ.




නිගමනය

- වියලි, තෙත් හා ජලයෙන් සංත්බ්ධ වූ අවස්ථාවල දී පස් නියැදිවල සංස්ථීතිය නිර්ණය කර වාර්තා කරන්න.


(B) පස් නියැදියක සුවිකාරයනා සීමාව (**Plastic limit**) නිර්ණය කිරීම

ක්‍රමවේදය :


- පස් නියැදියක් ගෙන එය සුරුයාලෝකයේ වියලීමට ඉඩ හරින්න.



- පස් නියැදියට ජලය ස්වල්ප වගයෙන් එකතු කර පැතලි විදුරු පෘෂ්ඨයක රෝල් කරන්න.



- 3 mmක විෂ්කම්භය ඇති 10 cmක දිගැති රෝලක් සැදීමට උත්සාහ ගන්න.



- එසේ සැදීමට නොහැකි නම් ජලය ස්වල්පයක් නැවත එකතු කර එම විෂ්කම්භය හා දිග ඇති පස් රෝල සැදීමට හැකියාව ඇති අවස්ථාවේ පසේ ජල ප්‍රමාණය හාරම්තික ක්‍රමයෙන් මැන ගන්න.
- එය පසේ සුවිකාරයනා දර්ශකයයි.

(C) පසේ ව්‍යුහය නිර්ණය කිරීම

හැදින්වීම

පසේ ඇති මැටි, රොන්මබ, වැලි ආදි ප්‍රාථමික අංශ ලොහෝ විට වෙන් වෙන් ව තොපවතින අතර ඒවා බන්ධන කාරක මගින් බැඳී ස්ථාවර සමූහන ලෙස සංවිධානය වීම පාංච ව්‍යුහයයි.

මූලධර්මය :

පස් සමූහනවල හැඩය, ගෞණිය, හා ප්‍රමාණය අනුව පාංච ව්‍යුහය වෙනස් වේ.

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍යයා :

- පස් කුටිරී කිහිපයක්
- සවලක්
- අත් කාවයයක්

ක්‍රමවේදය :

- ක්ෂේත්‍රය නියෝජනය වන පරිදි සවලකින් 1kg පමණ පස් කුටිරීයක් ලබා ගන්න.
- එය වාතයේ වියලන්න.
- එම පස් කුටිරීය 150cm පමණ පොලොවෙන් ඉහළට ඔසවා සිමෙන්ති පොලොවක් මතට අත හරින්න.
- පස් සමූහනවල ස්වභාවය අත් කාවය ඇසුරෙන් නිරීක්ෂණය කරන්න.
- ලැබෙන කැබලිවල හැඩය අනුව එම පස් නියැදිය ලබා ගත් ස්ථානයේ පාංච ව්‍යුහය නිගමනය කරන්න.

නිගමනය :

විවිධ ස්ථානවල ඇති පසෙහි සංස්ථීතිය හා ව්‍යුහය නිර්ණය කර, ඒ පිළිබඳ ව අදහස් දක්වන්න.

විශේෂ කරුණු:

- එකිනෙකට වෙනස් ස්ථාන කිහිපයකින් පස් නියැදි ලබාගෙන එක් එක් කණ්ඩායම් වෙන වෙන ම පාංච ව්‍යුහය නිර්ණය කරන්න.
- ජලයෙන් සංතාප්ත වූ පසක් ලබා ගැනීමේ දී හොඳින් වර්ෂාව වැටුණු විගස පස් නියැදි ලබා ගැනීම ද තෙත් පස් නියැදි ලබා ගැනීමේ දී වර්ෂාව ලැබේ පැය 24කට පසු පස් නියැදි ලබා ගැනීම ද උවිත ය.
- පස් නියැදිවල තෙකමන ප්‍රතිශතය සෙවීමේ දී පරීක්ෂණය අවසන් කළ වහා ම පස් නියැදි ලබාගෙන බෙසික්ටරය කුළ තැබිය යුතු ය (ජලය පිට වීම වැළක්වීමට).

ප්‍රායෝගික ක්‍රියාකාරකම 04

පාංණ වර්ණය නිර්ණය කිරීම

නිපුණතා මට්ටම : 2.1

යෝජිත කාලවේශේද සංඛ්‍යාව : 01

- අපේක්ෂිත කුසලතා :
- මන්සල් වර්ණ සටහන පස් නියැදි සමග ගැලීම්
 - මන්සල් වර්ණ සටහන ආධාරයෙන් විවිධ ස්ථානවලින් ලබා ගත් පස් නියැදිවල වර්ණය නිර්ණය කිරීම

හැදින්වීම :

සාමාන්‍යයෙන් පියවි ඇසින් හඳුනාගත හැකි පස් වර්ණය පාංණ වර්ණය යනුවෙන් හැදින්විය හැකි ය. පසක වර්ණය එම පස නිර්මාණය වීමට දයක වූ මාත්‍ර උච්ච භා පාංණ පැනිකඩ වර්ධනය වීමේ දී දයක වූ සාධක මත රදා පවතී.


මූලධර්මය :

Hue, Value, Chroma යන ප්‍රධාන කරුණු තුන යටතේ පාංණ වර්ණය නිර්ණය වේ.

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍යයා :
- විවිධ ස්ථානවලින් ලබා ගත් විවිධ වර්ණ පස් නියැදි කිහිපයක්
 - ජලය ස්වල්පයක්
 - මන්සල් වර්ණ සටහනක්
 - පොලිතින් කැබලි කිහිපයක්
 - ඔරලෝසු කදා

ක්‍රමවේදය :

- විවිධ ස්ථානවලින් ලබා ගත් පස් නියැදි මේ සඳහා යොදා ගන්න.
- එම නියැදිවලින් කොටසක් ගෙන ඔරලෝසු කදාවකට (watch glass) දමන්න.
- පස් නියැදිය වියලි අවස්ථාවේ දී මන්සල් වර්ණ සටහන ඇසුරෙන් වර්ණය ලබා ගන්න.
- ඉන් පසු පස් නියැදිවලට ජලය ස්වල්පයක් දමා පොලිතින් කැබල්ලෙහි දමා තෙත පස මන්සල් වර්ණ සටහන සමග ගළපන්න.



- ඒ අනුව පස් නියැදිය ප්‍රධාන වර්ණ අතරෙන් කුමනා කාණ්ඩයට අයත්දැයි පෙළ ගස්වන්න.
- පස් නියැදිය සඳහා වර්ණ කේතය (Colour code) ඉදිරිපත් කරන්න.
- ඒ අනුව පස් නියැදියේ වර්ණය පිළිබඳ නිවැරදි නිගමනවලට එළඹීන්න.


නිගමනය :

- මන්සල් වර්ණ සටහන සමග පස් නියැදියේ වර්ණය ගළපා පාංශු වර්ණය නිගමනය කරන්න.

විශේෂ කරුණු:

- පාංශු වර්ණය මත පසේ ගුණාග පිළිබඳ ව යම් අවබෝධයක් ලබාගත හැකි ය.
දදා : • කළ / දුමුරු - කාබනික ද්‍රව්‍ය වැඩි ය.
• රතු - ජලවහනය මතා ලෙස සිදු වේ.
• අලු - ජලවහනය දුර්වල ය.
• කහ - ජල මට්ටම් පහළ යැමෙන් ඇතිවන මක්සිහරණ / මක්සිකරණ තත්ත්ව ඇතුළු.
 - පසේ වර්ණය සඳහන් කිරීමේදී එය තෙත් පස සඳහා ද, වියලි පස සඳහා ද යන්න සඳහන් කරන්න.
- දදා - වර්ණ කේතය - (තෙත් පස සඳහා)

7.5YR 5/4



ප්‍රායෝගික ක්‍රියාකාරකම 15

පාංච සනත්වය හා සවිවරතාව නිර්ණය කිරීම

නිපුණතා මට්ටම : 2.1

යොමුව කාල්වලේද සංඛ්‍යාව : 04

- අපේක්ෂිත කුසලතා :
- පසෙහි දාගාෂ සනත්වය නිර්ණය කිරීම
 - පසෙහි සත්‍ය සනත්වය නිර්ණය කිරීම
 - පසෙහි සවිවරතාව ගණනය කිරීම


හැදින්වීම :

: පාංච සනත්වය ආකාර දෙකකි. සනත්වයේ ඒකක සන සෙන්ටීම්ටරයට ගැමු වේ. දාගාෂ සනත්වයෙන් සන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය පසේ මූලු පරිමාවට දක්වන අනුපාතයෙන් මතින අතර, සත්‍ය සනත්වයෙන් පසේ සන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය පසේ සන අංගු පරිමාවට දක්වන අනුපාතයෙන් මතිනු ලැබේ. සැම විට ම සත්‍ය සනත්වයට වඩා දාගාෂ සනත්වය අඩු අගයක් පෙන්වයි.

පාංච සවිවරතාව යනු පසක මූලු පරිමාවට අවකාශ පරිමාව දරන අනුපාතයේ ප්‍රතිශතයයි.

මූලධර්මය :

: සනත්වය යනු ඒකක පරිමාවක ස්කන්ධයයි.



පාංච සනත්වය නිර්ණය කිරීම සඳහා ද මෙම සමීකරණය යොදා ගනියි.

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය:

1. දාගාෂ සනත්වය සෙවීම සඳහා

- එක් කෙළුවරක දරය මුවහත් 10 cm උස සිලින්බරාකාර ගැල්වනයිස් බිටයක්
- ලි කැබැල්ලක්
- මිටියක්
- මුවහත් පිහියක්
- තරාදියක්
- උශ්‍රුනක්
- වාෂ්පීකරණ දීසියක්
- බෙසිකේටරයක්

2. සත්‍ය සනත්වය සෙවීම සඳහා

- විශිෂ්ට ගුරුත්ව කුඩා පිළිය
- වන සහ මෝළ
- 2 mm විෂ්කම්භයේ සිදුරු සහිත පෙනෙරයක්
- තරාදියක්
- ජල තාපකයක්/ වැලි තාපකයක්

ක්‍රමවේදය :

1. දැඟා සනත්වය නිර්ණය කිරීම

ගැල්වනයිස් බට කැබැල්ලේ මුවහන් දාරය, දාඟා සනත්වය සෙවිය යුතු පස් නියැදිය ලබා ගන්නා ස්ථානයේ පස මතුපිට තබන්න. ඒ මත ලි කැබැල්ලක් තබා එයට මිටියකින් කිහිප වරක් තටුව කිරීමෙන් ගැල්වනයිස් බටය පස කුළ හිල්වන්න.



ඉන්පසු මුවහන් පිහියකින් අවට ඇති පස ඉවත් කර ගැල්වනයිස් බටය සමග පස් නියැදිය ප්‍රවේශමෙන් ඉවත් කර ගන්න. ර්ව පසු උඩ යට දෙපැත්තේ පස් සමතලා වන සේ පිහියෙන් සුරන්න.



ඉන් පසු මෙම පස් නියැදිය වාෂ්පිකරණ තැරියක දමා 105°C උෂ්ණත්වය ඇති උදුනක නියත බරක් ලැබෙන තුරු තබා වියලි පසෙහි ස්කන්ධය සටහන් කරගන්න. පසෙහි පරිමාව ලෙස ගැල්වනයිස් බටයේ අභ්‍යන්තර පරිමාව ලබා ගන්න.

පාඨාංක ලබා ගැනීම :

$$\begin{aligned} \text{වාෂ්පිකරණ දැසියේ ස්කන්ධය} &= w_1 g \\ \text{වාෂ්පිකරණ දැසිය + වියලි පසෙහි ස්කන්ධය} &= w_2 g \\ \text{පසෙහි පරිමාව} &= \pi r^2 h \text{ cm}^3 \end{aligned}$$

ගණනය කිරීම :

$$\frac{\text{දැඟා සනත්වය}}{\text{පසෙහි මුළු පරිමාව}} = \frac{\text{වියලි පසෙහි ස්කන්ධය}}{\text{පසෙහි මුළු පරිමාව}}$$

$$= \frac{w_2 - w_1}{\pi r^2 h} \text{ g/cm}^3$$

2. පසේ සත්‍ය සනත්වය සෙවීම

පස් නියැදියක් ලබා ගන්න. රඟ කොටස් ඉවත් කර පස් 100g පමණ ගෙන එය පවතෙන් වියලුන්න. වංගේධිය තුළට දමා මෝල ආබාරයෙන් සියුම් කොටස්වලට වෙන් කර ගන්න. ඉන්පසු 2 mm පෙන්රයකින් හලා ගන්න. විඩිඡේට ගුරුත්ව කුජ්ජියක් ගෙන එහි ස්කන්ධය කිරාගන්න. එයට අඩික් පමණ පස් දමා නැවත ස්කන්ධය කිරා ගන්න. ඉන් පසු කුජ්ජියේ පස් වැසි යන සේ ජලය වත් කර ජල තාපකයක තබා රත් කර, වායු බුඩුව ඉවත් වූ පසු ජල තාපකයෙන් ඉවතට ගෙන සිසිලනය කරන්න. විඩිඡේට ගුරුත්ව කුජ්ජිය සිසිල් වූ පසු එය පිරෙන තෙක් ආසුත ජලය එකතු කර නැවත ස්කන්ධය කිරා ගන්න. ඉන්පසු විඩිඡේට ගුරුත්ව කුජ්ජියේ පස් ඉවත් කර පිරිසිදු කර සම්පූර්ණයෙන් ම ජලය පුරවා නැවත ස්කන්ධය කිරා ගන්න.

පාඨාංක ලබා ගැනීම :

$$\text{හිස් විඩිඡේට ගුරුත්ව කුජ්ජියේ ස්කන්ධය} = m_1 \text{ g}$$

$$\text{විඩිඡේට ගුරුත්ව කුජ්ජිය} + \text{වියලි පසේ ස්කන්ධය} = m_2 \text{ g}$$

$$\text{විඩිඡේට ගුරුත්ව කුජ්ජිය} + \text{පස්} + \text{ජලයේ ස්කන්ධය} = m_3 \text{ g}$$

$$\text{විඩිඡේට ගුරුත්ව කුජ්ජිය} + \text{ජලයේ ස්කන්ධය} = m_4 \text{ g}$$

$$\frac{\text{පාඨාංක සත්‍ය සනත්වය}}{\text{පාඨාංක සත්‍ය සනත්වය}} = \frac{\text{පසේ වියලි ස්කන්ධය}}{\text{පසේ සන ද්‍රව්‍යයන්ගේ පරිමාව}}$$

$$\frac{\text{පාඨාංක සත්‍ය සනත්වය}}{\text{පාඨාංක සත්‍ය සනත්වය}} = \frac{\text{පසේ වියලි ස්කන්ධය}}{\frac{\text{පසේ සන ද්‍රව්‍යයන්ගේ පරිමාවට}}{\text{සමාන ජල පරිමාවක ස්කන්ධය}}}$$

$$= \frac{(m_2 - m_1) \text{ g}}{(m_4 - m_1) \text{ g} - (m_3 - m_2) \text{ g}}$$

නිගමනය : ස්ථාන තුනකින් පමණ පස් නියැදි ගෙන, ඒවායේ සත්‍ය හා දෘශ්‍ය සනත්ව වෙන වෙන ම සටහන් කර ඒවා සසඳුන්න.

විශේෂ කරුණු :

- පස් නියැදි විද්‍යාගාරයට රැගෙන එන විට පස් නියැදියෙන් ජලය පිට නොවන සේ පොලිතින්වලින් ආවරණය කර රැගෙන එන්න.
- සත්‍ය සනත්වය යනු පාඨාංක අංශවල පමණක් සනත්වයයි. මෙය $2.3 - 3.8 \text{ g/cm}^3$ දක්වා වෙනස් වේ.
- පස් වර්ගය, නියැදිය ලබා ගන්නා ආකාරය, පසේ අඩ්ජ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය හා පසේ තද බව වැනි කරුණු අනුව පසේ දෘශ්‍ය සනත්වය වෙනස් වේ.

3. පාංශු සවිච්ඡාව

ගණනය කිරීම :

$$\text{පාංශු සවිච්ඡාව} = \frac{\text{අවකාශ කළාපයේ පරිමාව}}{\text{පසේ මුළු පරිමාව}}$$

$$\text{පාංශු සවිච්ඡාව} = \left(1 - \frac{\text{දැයා සනත්වය}}{\text{සත්‍ය සනත්වය}} \right) \times 100$$

නිගමනය :

- ලබාගත් දත්තවලට අදාළ ව විවිධ ස්ථානවලින් ලබා ගත් පස්වල සවිච්ඡාව නිර්ණය කර ඒවා සපයන්න.

විශේෂ කරුණු :

- දැයා සනත්වය වැඩි පසක ඒකීය පරිමාවක් තුළ ඇසිරී ඇති සන පාංශු ප්‍රමාණය වැඩි ය. එනම් සවිච්ඡාව අඩු ය.
- පාංශු දාජා සනත්වය නිර්ණය කිරීමට වඩාත් නිවැරදි ක්‍රමය වන්නේ Core sampler හාවිතයෙන් පස් නියැදි ලබා ගැනීමයි. Core sampler නොමැති විට එක් කෙළවරක දරය මුවහත් 10 cm උස සිලින්ඩරාකාර ගැල්වනයිස් බටයක් හාවිත කිරීම සුළුසු ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 06

පසෙකී pH අගය නිර්ණය කිරීම

නිපුණතා මට්ටම	: 2.1
යෝජිත කාලවිශේද සංඛ්‍යාව	: 02
අපේක්ෂිත කුසලතා	: <ul style="list-style-type: none"> • pH මිටරය අංක ගෝධනය (Calibrate) කිරීම • pH මිටරය භාවිතයෙන් විවිධ ස්ථානවලින් ලබා ගත් පස් නියැදිවල pH අගය නිර්ණය කිරීම
හැදින්වීම	: <p>pH අගය මගින් පාංශු ප්‍රතික්‍රියාව පිළිබඳ අදහසක් ලබාගත හැකි ය. එනම් පසේ ආම්ලික, භාස්මික බව ගැන සෙවිය හැකි ය. පසෙහි H^+ අයන සාන්දුණය මත pH අගය නිර්ණය වේ.</p>
මූලධර්මය	: <p>පාංශු දාවණයේ ලිටරයකට ඇති H^+ අයන සාන්දුණයේ ලපු සර්කයේ සාර්ථක අගය pH අගයයි.</p>
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	: <ul style="list-style-type: none"> • විවිධ ස්ථානවලින් ලබා ගත් පස් නියැදි හතරක් • pH මිටරයක් • ආසුත ජලය • බේකරයක් හා pH 7, 4, 11 ස්වාරක්ෂක දාවණ • ව්‍යෙශ්පිය හා මෝල • සිදුරුවල විෂ්කම්භය 2 mmක් වූ පෙනෙරයක්
ක්‍රමවේදය :	<p>පියවර 1</p> <p>pH මිටරය අංක ගෝධනය කිරීම</p> <ul style="list-style-type: none"> • අංකගෝධනය සඳහා pH=4, pH=7, හා pH=11 ස්වාරක්ෂක දාවණ යොදා ගන්න. • pH=4 වූ සම්මත දාවණයට ඉලෙක්ට්‍රොඩිය ඇතුළු කර එහි පාඨාංකය 4 වන තුරු සකස් කරන්න. • pH=7, හා pH=11 වන සම්මත දාවණවල ද ඉලෙක්ට්‍රොඩිය ඇතුළු කර එහි පාඨාංක ලැබෙන තුරු සකස් කර, අංක ගෝධනය කර ගන්න. <p>පියවර 2</p> <p>පසේ pH අගය නිර්ණය කිරීම</p> <ul style="list-style-type: none"> • පස් නියැදිය වන හා මෝල භාවිතයෙන් අඩරා සියුම් අංශු ලැබෙන ලෙස පෙනෙරයකින් හළා ගන්න. • පස් 10 g ක් 50 ml බේකරයකට ගෙන ආසුත ජලය 25 mlක් එකතු කරන්න. • පස් දාවණය මිනින්තුවක් කළතා විනාඩි 5ක් නිශ්චල ව තබා pH මැතිම සිදු කරන්න.

නිගමනය : විවිධ ස්ථානවලින් ලබාගත් පස් නියැදිවල pH අගයන් සටහන් කරන්න. ලැබූ pH අගයන් අනුව පසේ තත්ත්වය විග්‍රහ කරන්න.

pH මට්ටම	පස් තත්ත්වය
9.0]	ප්‍රඛල භාස්මික
8.5]	
8.0	මධ්‍යස්ථා භාස්මික
7.5	මද භාස්මික
7.0	ලදාසීන
6.5	මද ආම්ලික
5.5	මධ්‍යස්ථා ආම්ලික
5.0	ප්‍රඛල ආම්ලික
4.5]	
4.0]	ඉතා ප්‍රඛල ආම්ලික

විශේෂ කරුණු

- pH මිටරයේ ඉලෙක්ට්‍රොඩ් එක් දුවණයකින් වෙනත් දුවණයකට මාරු කිරීමේ දී ආසුත ජලයෙන් සේදිය යුතු ය.
- pH මිටරයේ ඉලෙක්ට්‍රොඩ් ය KCl දුවණයක ගිල්වා කැඳීමෙන් උපකරණය ආරක්ෂා කර ගත හැකි ය.
- pH අගය හා විද්‍යුත් සන්නායකතාව යන ලක්ෂණ දෙක ම මැනීය හැකි උපකරණය මගින් pH අගය මතින විට function බොත්තම මගින් pH මැනීම සඳහා උපකරණය සකස් කර ගත හැකි ය.
- පස් නියැදිය හා ආසුත ජලය එකතු කිරීමේ අනුපාතය පස් වර්ගය අනුව වෙනස් වේ.
දදා : වැළිමය පසක් සඳහා 1:1 අගය යෝගා වේ.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 07

පසේ විද්‍යුත් සන්නායකතාව තීරණය කිරීම

නිපුණතා මට්ටම	:	2.1
යෝජිත කාලවේදේ	:	02
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● පාංශු දාවණ පිළියෙළ කිරීම ● විද්‍යුත් සන්නායකතා මීටරය අංක ගෞධනය කිරීම ● පසේ විද්‍යුත් සන්නායකතාව තීරණය කිරීම ● EC අගය ඇසුරින් පසේ ලවණතාව තීරණය කිරීම
හැදින්වීම	:	පාංශු දාවණයේ දිය වී ඇති විවිධ අයන මගින් පසේ විද්‍යුත් සන්නායකතාව ඇති වේ.
මූලධර්මය	:	විද්‍යුත් ධාරාවක් ගෙන යැමේ හැකියාව විද්‍යුත් සන්නායකතාවෙන් මැනෙයි. පාංශු දාවණයක පවතින මුළු අයන සාන්දුනෙයෙන් විද්‍යුත් සන්නායකතාව පෙන්වුම් කෙරේ.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> ● පස් 10 දුක් ● ආසුත ජලය සහිත දෙවුම් බෝතල් ● විද්‍යුත් සන්නායකතා මීටරය ● සම්මත දාවණ ● මුහුණ පිසින කබිඩ්සි කිහිපයක් (soft tissues) ● පිරිසිදු කුඩා වියලි බේකර 3ක් (100 ml) ● විදුරු කුරක් ● 2 mm සිදුරු විෂ්කම්භය සහිත පෙන්රයක් ● ඉලෙක්ට්‍රොනික තරායික් ● උපකරණ පෙන්වුම් මානයක්
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> ● පවතේ වියලු පස් සිදුරුවල විෂ්කම්භය 2 mm වූ පෙන්රයකින් හළා ගන්න. ● එයින් පස් 10 දුක් පස් ගෙන පරීක්ෂණ නළයකට දමන්න. ● ආසුත ජලය 50 ml මැන පරීක්ෂණ නළයට දමා මීනින්තු 30ක් විදුරු කුර හාවිතයෙන් කළතා පැය 2ක් පමණ නිශ්චල ව තබන්න.
පියවර 1		
විද්‍යුත් සන්නායකතා මීටරය අංක ගෞධනය කිරීම		
		<ul style="list-style-type: none"> ● බේකර දෙකකට සම්මත දාවණ පුරවා ගත්ත (ඉලෙක්ට්‍රොනික තීරණීමට අවශ්‍ය ප්‍රමාණයට). ● සම්මත දාවණයේ හා පාංශු දාවණයේ උපකරණවය සමාන දැයි පරීක්ෂා කරන්න. ● විද්‍යුත් සන්නායකතා මීටරය ක්‍රියාත්මක කරන්න. ● ඉලෙක්ට්‍රොනිය සලකුණු කර ඇති ස්ථානයේ සිට පහළට ආසුත ජලය යොද ඉලෙක්ට්‍රොනිය සේදා හැර මෘදු කබිඩ්සිවලින් (Soft tissues) තෙත මාන්තු කරන්න. ● සම්මත දාවණය යොදු පළමු බේකරයට ඉලෙක්ට්‍රොනිය දමා පාඨාංකය කියවා නිවැරදි දැයි බලන්න.

- දදවන බීකරයට ද ඉලෙක්ට්‍රොඩ් අවශ්‍ය දමා සම්මත දාවණයේ අගය ලැබේ දැයි නිරික්ෂණය කරන්න.
- සම්මත දාවණව නියමිත විද්‍යුත් සන්නායකතා අගයන් පෙන්වුම් නොකළේ නම් නියමිත අගය ලැබෙන ලෙස උපකරණය සිරු මාරු කරන්න.

පියවර 2

• විද්‍යුත් සන්නායකතාව මැනීම

- ඉලෙක්ට්‍රොඩ් ආසුත ජලයෙන් සෝද තෙත මාත්‍ර කරන්න.
- පිරිසිදු වියලි බීකරයකට විද්‍යුත් සන්නායකතාව මැනීය යුතු පාච දාවණයෙන් 50 ml පමණ දමන්න.
- පාච දාවණයට ඉලෙක්ට්‍රොඩ් අවශ්‍ය මධ්‍යක් කළතන්න.
- පායාංක ස්ථාපි වූ පසු අගය සටහන් කරගන්න.
- සාදගත් සියලු පස් නියදිවල විද්‍යුත් සන්නායකතාව මේ ආකාරයට නිර්ණය කරගන්න.

නිගමනය :

- ලැබු විද්‍යුත් සන්නායකතා අගයන් අනුව පසේ තත්ත්වය විග්‍රහ කරන්න.

ලවණතා මට්ටම	EC (1.5) ds/m
ඉතා අඩු	< 0.15
අඩු	0.15 - 0.4
මධ්‍යම	0.4 - 0.8
අධික	0.8 - 2.0
ඉතා අධික	> 2.0

විශේෂ කරුණු :

- විද්‍යුත් සන්නායකතා මීටරය සිරුමාරු කරන ආකාරය උපකරණයේ වර්ගය අනුව වෙනස් වන බැවින් ඒ සඳහා තිශ්පාදකයාගේ උපදෙස් පිළිපදන්න.
- උපකරණය භාවිත කළ පසු ඉලෙක්ට්‍රොඩ් අගයන් පියන වසා, උපකරණය පිසදමා අසුරා තබන්න.

ප්‍රායෝගික ක්‍රියාකාරකම් :

පස් නියැදියක පාංශ මහා ජීවීන් ප්‍රමාණය සෙවීම

නිපුණතා මට්ටම	: 2.1
යෝජිත කාලවේදේ	: 02
අපේක්ෂිත කුසලතා	: <ul style="list-style-type: none"> පස් නියැදියක් ලබා ගැනීම එහි ඇති මහා ජීවීන් හඳුනා ගැනීම මහා ජීවීන් සංඛ්‍යාව ගණන් කිරීම
හැදින්වීම	: <p>ගරීරයේ පළල අනුව පාංශ ජීවීන් මහා, ම්‍යා හා ක්‍රුෂ්කීවීන් ලෙස වර්ගිකරණය කරනු ලබයි.</p>
මූලධර්මය	: <p>පස තුළ වෙසෙන, ගරීරයේ පළල 2 mmට වඩා වැඩි, එනම් පියවී ඇසුට පෙනෙන ජීවීන් මහා ජීවීන් ලෙස සලකනු ලබයි.</p>
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	: <ul style="list-style-type: none"> ලදුල්ලක් ලැණුවක් කුක්ද්‍යු මිටර රුලක් පොලිතින් කැබැල්ලක් (3 x 3 m) අන් කාවයක්
ක්‍රමවේදය	: <ul style="list-style-type: none"> කුක්ද්‍යු හා ලැණුව ආධාරයෙන් ක්ෂේත්‍රයේ 0.5×0.5 m වන පරිදි සම්වතුරසාකාර භූමි කොටසක් සලකුණු කරගන්න. ලදුල්ලන් වටේ දරය ලකුණ කරගන්න. 0.5m ගැටුරට පස් ඉවත් කර පොලිතින් කැබැල්ල මතට යොදන්න. එහි ඇති මහා ජීවීන් සංඛ්‍යාව පහත දැක්වෙන ආකාරයට සකස් කරගත් වගුවක සටහන් කරන්න.

මහා ජීවීන් වර්ගය	සංඛ්‍යාව

- පස් ඇති පාංශ ජීවීන්ගේ රුපාන්තරණ අවස්ථා පිළිබඳ ව නිරීක්ෂණය කරන්න.
- නිරීක්ෂණය කළ පාංශ ජීවීන්ගේ වංග පිළිබඳ ව තොරතුරු ගවේෂණය කරන්න.

නිගමනය :

භූමියේ ස්ථාන කිහිපයක මහා ජීවීන් වර්ග හා සංඛ්‍යාව සොයා සටහන් කරන්න.

විශේෂ කරුණු:

- භූමියෙන් පස් ඉවත් කිරීමේ දී ජීවීන් ඉක්මණින් ඉවතට ගමන් කළ හැකි බැවින් පස් ඉවත් කරන අවස්ථාවේ දී ජීවීන් නිරික්ෂණය හා ගණනය කිරීම කළ යුතු තිසා මෙය කණ්ඩායම් ප්‍රායෝගික ක්‍රියාකාරකමක් ලෙස සංවිධානය කිරීම වඩා සුදුසු ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම ⑨

භූමියේ ලක්ෂණ දෙකක් අතර තිරස් දුර මැතිම

නිපුණතා මට්ටම	:	3.1
කාලවිශේෂ සංඛ්‍යාව	:	08
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • භූමිය මත ලක්ෂණ දෙකක් නිවැරදි ව ලකුණු කිරීම • තිරස් දුර මැතිම සඳහා භාවිත කරන විවිධ උපකරණ හා මෙවලම් තෝරා ගැනීම • මිනුම් උපකරණ පාඨාංක ගැනීම සඳහා සූදානම් කිරීම හා පාඨාංක නිවැරදි ව ලබා ගැනීම
හැදින්වීම	:	<p>ලක්ෂණ දෙකක් අතර දුර යනු සැම විට ම එම ලක්ෂණ දෙක අතර තිරස් රේඛාවක් දිගේ මතිනු ලබන දුර වේ. 'විම් මැනුම' ක්‍රියාවලියේ දිස්වාහාවික හෝ නිරමිත වස්තුවක පිහිටීම නිර්ණය කිරීම, සිතියම් ඇදිම වැනි අවස්ථාවල දී රේඛා මෙන්ම කොළික මිනුම් ලබා ගැනීම පිළිබඳ මූලික කුසලතා තිබේම අත්‍යවශ්‍ය වේ.</p>
මූලධර්මය	:	<p>රේඛාවක් නිර්මාණය විමට ලක්ෂණ දෙකක් අවශ්‍ය වේ. ලක්ෂණ දෙකක් අතර කෙටිම දුර සරල රේඛාවකි.</p>



කුමවේද

(a) පියවර මැනීමේ කුමය

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය:

- මිනුම් පටි
- ර් කුරු හෝ ලී කුණ්කුදු
- අතකොලුප්‍රාථමික
- පෙළගැන්වුම් පිටි

කුමවේදය

- මිනුම් පටිය හාවිත කර සමතල පොලවක් මත යම් දුරක් (30 m) මැන එම ලක්ෂණ දෙක ර්කුරු / කුණ්කුදු ගසා පොලොව මත ලකුණු කරන්න.



- එම දුර ආවරණය කිරීමට අවශ්‍ය පියවර ගණන කරමින් එක ලක්ෂයක සිට අනිත් ලක්ෂයට ගමන් කරන්න.

පියවර දෙකක් අතර දුර (pace factor) නිර්ණය කිරීම



පියවර 1

- මෙසේ තුන් වතාවක් පමණ ගමන් කර එම දුරෙහි සාමාන්‍ය අගය පියවර ගණනෙහි සාමාන්‍ය අගයෙන් බෙදා තමාගේ පියවර දෙකක් අතර දුර (Pace factor) සොයා ගන්න.

$$\text{Pace factor} = \frac{\text{ගමන් කළ දුර (30m)}}{\text{පියවර ගණන}}$$

- පහත දැක්වෙන සම්කරණය භාවිතයෙන් එම තොරා ගත් ලක්ෂ දෙක අතර තිරස් දුර ගණනය කිරීම සිදු කරන්න.

$\text{ලක්ෂ දෙක අතර දුර} = \text{පියවර දෙකක් අතර දුර} \times \text{ලක්ෂය දක්වා ගමන් කිරීමට}$ <p style="text-align: center;">(Pace factor)</p>	ලක්ෂයක සිට අනෙක් තබන ලද පියවර ගණන
---	--

විශේෂ කරුණු :

- පියවර ක්‍රමය මගින් ලක්ෂ දෙකක් අතර දුර මැනීමේ දී එහි නිරවද්‍යතාව ඉතා අඩු ය. එබැවින් කිහිප වතාවක් ලක්ෂ දෙක අතර ගමන් කර, දුරෙහි සාමාන්‍ය අගය පියවර ගණනෙහි සාමාන්‍ය අගයෙන් බෙදා තමාගේ පියවර දෙකක් අතර දුර (Pace factor) සොයා ගැනීම සිදු කරයි.
- මෙම ක්‍රමය ඉතා සරල වන අතර, විශේෂිත උපකරණ අවශ්‍ය නො වේ.

(b) දම්වැල් භාවිතය

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය:

- මෙටරික් දම්වැල
- ර් කුරු හා අතකොල්ව
- පෙළගැන්වුම් රිටි



මෙටරික් දම්වැල

ක්‍රමවේදය :

- ඉහත (a) ක්‍රියාකාරකමේ දී භාවිත කළ ලක්ෂණ දෙක අතර දුර මැනීම සිදු කරන්න.
- දුර මැනීමට අවශ්‍ය ලක්ෂණ දෙක (A හා B), කුස්ස්දෙ, ර්කුරු හෝ පෙළගැන්වුම් දඩු ආධාරයෙන් ලක්ෂු කරන්න.
- ලක්ෂණ දෙක අතර දම්වැල සංපූර්ණ ව අතුරා පුරුෂ් ගණන හෝ හැඳුනුම් සංකේත ආධාරයෙන් එම ලක්ෂණ දෙක අතර දුර ගණනය කරන්න.

විශේෂ කරුණු :

- දම්වැලේ පුරුෂ් ලක්ෂු කර ඇති ආකාරය පරීක්ෂා කරන්න. 20 mක් දිග දම්වැලක 20 cmක් බැහින් දිග පුරුෂ් 100ක් ඇති අතර 30 mක් දිග දම්වැලක පුරුෂ් 150ක් ඇත.
- බොහෝ විට දම්වැලක් සාදා ඇත්තේ ලෝහවලින් ය. එම නිසා දහවල් කාලයේදී දම්වැලකින් යම් දිගක් මැනීමේ දී කාප ප්‍රසාරණය නිසා එහි දිග වැඩි වේ. මේ නිසා මෙවන් අවස්ථාවල දී කාප ප්‍රසාරණය සඳහා වන තිරවදා කිරීම කළ යුතු ය.
- දම්වැලක් මගින් සමතල තොවන පාලීවි පාෂ්චිය දිගේ තිරස් දුර මැනීමේ දී එය තිරස් ව තබා ගැනීමේ ගැටුළු මතු වේ.
- දම්වැල ගෙවීම හෝ ඇදීම නිසා ද මුළු දුර වෙනස් වේ (අඩු හෝ වැඩි වීම).
- සම්මත දම්වැලක් භාවිතයෙන් අංක ගෝධනයක් කළ යුතු වේ.

(c) මිනුම් පටි භාවිතය

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය:

- මිනුම් පටි
- ර් කුරු
- පෙළගැන්වුම් දඩු


ක්‍රමවේදය :

- මිනුම් පටිය හොඳින් පරීක්ෂා කරන්න.
- ලදා - මැනීය හැකි මුළු දුර, මිනුම් ඒකක හා ඒවා සලක්ෂු කර ඇති ආකාරය
- මැනීම සඳහා පුද්ගලයන් දෙදෙනෙකු අවශ්‍ය වේ.
- මැනීය යුතු ලක්ෂණ දෙක A සහ B ලෙස නම් කරන්න.
- මෙම ලක්ෂණ ර් කුරු මගින් පොලොව මත සවි කරන්න.

- මෙහි දී අදාළ ලක්ෂණ දෙක අතර තිරස් දුර මැතිය යුතු හෙයින් එම ලක්ෂණ පොලොවෙන් ඉහළට ගැනීමට පෙළ ගැන්වුම් දඩු භාවිත කරන්න.
- මෙම දඩු අදාළ ලක්ෂණ දෙක මත සිටුවා සිරස් ව තබා ගන්න.
- මිනුම් පටියේ මුළු කෙළවර (පායාංකය 0 වන ස්ථානයෙහි) A ලක්ෂණයෙහි තබා මිනුම් පටිය A හා B ස්ථාන දෙක අතර තිරස් ව තබා ගන්න.
- මෙවිට B ලක්ෂණයෙහි දී මිනුම් පටි පායාංකය A හා B අතර තිරස් දුර නිරුපණය කරයි.

විශේෂ කරුණු :

- මෙහි දී අතරමැදි ස්ථාන තොරා ගැනීමේ දී යාබද ස්ථාන දෙකක් අතර දුර මිනුම් පටියේ සම්පූර්ණ දිගක් වන පරිදි තොරා ගත යුතු ය.



$$AB \text{ අතර දුර} = \frac{\text{මිනුම් පටියේ සාමාන්‍ය}}{\text{දිග}} X \frac{\text{යෙදෙන වාර}}{\text{ගණන}} + \frac{\text{අවසාන කෙටි දුරෙහි}}{\text{පායාංකය}}$$

$$d = 3L + 1$$

- වෙළෙඳපාලේ විවිධ දිගවලින් යුතු (ලදා : 50 m, 30 m, 20 m ආදි) මිනුම් පටි ඇති නිසා අවස්ථාවට උවිත වන උපකරණ තොරා ගැනීමට හැකි ය.
- බොහෝ මිනුම් පටි රෙදිවලින් හෝ ලේඛන නොවන ද්‍රව්‍යවලින් සාදා ඇති නිසා, තාප ප්‍රසාරණයෙන් සිදු වන දේශයේ බලපෑම ද නැති කර ගත හැකි ය.

(d) මිනුම් රෝදය භාවිතය

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය:

- මිනුම් රෝදය
- පෙළගැන්වුම් දඩු
- ර් කුරු



ක්‍රමවේදය :

- මිනුම් රෝදයේ පාඨාංකය '0'ට සකසන්න.
- මිනුම් රෝදයේ සලකුණු අතර ඇති දරුණක රේබාව ගුරුත්වය දෙසට යොමු කරන්න.
- මැනිය යුතු ලක්ෂණ දෙක A හා B ලෙස ලකුණු කරන්න.
- එක ලක්ෂණයක සිට මිනුම් රෝදය සරල රේබාවක් දිගේ අනෙක් ලක්ෂණය දක්වා තල්පු කරගෙන යන්න.
- ලක්ෂණ දෙක අතර දුර මිනුම් රෝදයේ මීටරයෙන් කියවා ගන්න.

(e) ස්වේච්ඡා ක්‍රමය


අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය:

- ස්වයංක්‍රීය ලෙවලය
- තෙපාව
- ලැබිය
- මිනුම් පටියක්
- මට්ටම් යටි




ක්‍රමවේදය


- දුර මැනිය යුතු ලක්ෂණ දෙක A හා B ලෙස සලකුණු කරන්න.
- තෙපාවේ නිස දළ වශයෙන් මට්ටම් කරන්න.
 - උපකරණය තමාට සුදුසු උසකින් තබා ගන්න.
 - සීරුමාරුව ලිහිල් කර තෙපාවේ පාද තමාට අවශ්‍ය ප්‍රමාණයට ඇත් කර නැවත තද කරන්න. (1)
 - තෙපාවේ පාද පොලොවට හොඳින් කා වැඩින සේ තදකර තබා ගන්න. (2)




- ලෙවල් උපකරණය තෙපාව මත සවි කරන්න. කාබ ආවරණ ඉවත් කරන්න.
- පසුව තෙපාවට ලිය සවි කරන්න.
- තෙපාව මත සවි කළ උපකරණය මට්ටම කිරීම කළ යුතු වේ. එනම් උපකරණයේ තිරස් අක්ෂය භූමියේ තලයට සමාන්තර වීම නිවැරදි විය යුතු ය.




- පාද ඉස්කුරුප්පු (Foot screw) මගින් උපකරණය මට්ටම කරන්න.
- මෙහිදී පළමු ව තෝරාගත් ඉස්කුරුප්පු දෙකකට සමාන්තර ව සිටින සේ දුරේක්ෂය එල්ල කරන්න. ඉන්පසු එම ඉස්කුරුප්පු දෙක එකවර ම අනුලට හෝ පිටත දිගාවට හෝ කරකවමින් වංත්තාකාර ලෙවලයේ බුඩුල එම රේඛාවට මධ්‍ය ලක්ෂණයට ගන්න.
- බුඩුල මැදට පැමිණී පසු දුරේක්ෂය පළමු දිගාවට 90° කින් වාමාවර්ත ව භූමිය කළ යුතු ය. එවිට කළින් තෝරාගත් ඉස්කුරුප්පු දෙක යා කරන රේඛාවට ලම්බක ව දුරේක්ෂය පිහිටන අතර තුන්වන ඉස්කුරුප්පුව හරහා යන රේඛාවට සමාන්තර ව පිහිටයි.
- තුන් වන පාද ඉස්කුරුප්පුව අවශ්‍ය දිගාවට භූමිය කරමින් (ඉහළට හෝ පහළට) එම ඉස්කුරුප්පුවේ දිගාවට බුඩුල වලනය කරන්න. අවසානයේ බුඩුල මැදට ගෙන ආ යුතු ය.
- ඉන්පසු දුරේක්ෂය නැවත 90° න් මුළු පිහිටීමට ගෙන 180° කින් භූමිය කිරීමෙන් පසු පළමු පාද ඉස්කුරුප්පු දෙක භාවිත කර නැවතන් බුඩුල මධ්‍යගත කිරීමෙන් මට්ටම බව ස්ථීර කර ගන්න.



- මෙයින් පසු සම්පූර්ණයෙන් ම ස්වයංක්‍රීය ලෙවලය මට්ටම වී තිබිය යුතු ය. එසේ නොමැති ව්‍යව හොත් උපකරණයේ දෝෂයක් ඇති බව අනුමාන කළ හැකි ය.
- දැන් මට්ටම යටිය B ලක්ෂ්‍යය මත සිරස් ව අල්ලන්න.
- දුරක්ෂය අනත්තයට හෝ සුදු පසුව්මකට එල්ල කර උපනෙනෙහි ඇති ඉස්කුරුප්පුව සිරුමාරු කරන්න.
- උපනෙන තුළින් බලා මට්ටම යටිය පැහැදිලි ව පෙනෙන සේ focusing screw මගින් සිරුමාරු කරන්න.



- ඉහළ ස්ටේවිඩා හා පහළ ස්ටේවිඩා රේඛාවලට මට්ටම යටියේ (Levelling staff) පාඨාංක දෙකක් කියවා සටහන් කරගන්න.
- ස්ටේවිඩා අනත්තරය සොයා ගන්න. (ඉහළ ස්ටේවිඩා පාඨාංකය - පහළ ස්ටේවිඩා පාඨාංකය)



- පහත සඳහන් සම්කරණය භාවිත කර ලක්ෂ්‍ය දෙක අතර දුර ගණනය කරන්න.

$$D = KS + C$$

D - ලක්ෂ්‍ය දෙක අතර දුර

K හා C - නියතයන් වන අතර උපකරණයේ නිෂ්පාදකයා විසින් මෙම අගයන් සපයනු ලැබේ.

(බොහෝ විට K = 100, C = 0)

S = ස්ටේවිඩා අනත්තරය

නිගමනය :

- ඉහත එක් එක් ක්‍රම මගින් තෝරාගත් ලක්ෂ්‍ය දෙකක් අතර දුර මැන, එම අගයන් සසඳා, නිරවද්‍යතා පරික්ෂා කරන්න.

විශේෂ කරුණු :

- ස්ටේවිඩා ක්‍රමයෙන් තිරස් දුර මැනීමේ දී ස්වයංක්‍රීය ලෙවල් උපකරණය භාවිත කරයි. පාඨාංක ගැනීමට පෙර උපකරණය මට්ටම කිරීම සිදු කළ යුතු ය.
- ස්ටේවිඩා පාඨාංක අතර අනත්තරය උපකරණයේ සිට ලක්ෂ්‍යවලට ඇති දුර අනුව වෙනස් වේ.

ප්‍රාගෝගික ක්‍රියාකාරකම 10

GPS තාක්ෂණය භාවිතයෙන් දෙන ලද ස්ථානයක පිහිටීම නිර්ණය කිරීම

නිපුණතා මට්ටම	:	3.2
යෝජන කාල ජේද ගණන	:	02
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • GPS උපකරණය භාවිතයෙන් ස්ථානයක පිහිටීම ලකුණු කිරීම • Navigation මගින් තෝරාගත් ස්ථානයක පිහිටීම නිර්ණය කිරීම • ක්‍රියාකාරකම සිදු කරන ස්ථානයේ දී සක්‍රිය ව දැකිය හැකි වන්දිකා සංඛ්‍යාව GPS උපකරණය ආගුයෙන් නිර්ණය කිරීම • අදාළ අවස්ථාවේ දී තෝරාගත් ස්ථානයේ වන්දිකා ස්ථාන ගත ව තිබෙන ආකාරය රුපසටහන් ආධාරයෙන් පෙන්වා දීම (සිතියම් ගත කිරීම)
හැදින්වීම	:	<p>GPS තාක්ෂණය භාවිතයේ දී GPS උපකරණ මගින් ලක්ෂ්‍යයක පිහිටීම සාපු ව නිර්ණය කළ හැකි අතර ඒ සඳහා කක්ෂගත කරන ලද වන්දිකා පද්ධතියක සහාය ලබා ගනියි.</p> <p>යම් ස්ථානයක (ලක්ෂ්‍යයක) සාපේක්ෂ පිහිටීම ලකුණු කිරීමේ දී x, y බණ්ඩාංක හා උච්ච්වත්වය සාපුව ම GPS උපකරණයෙන් ලබා ගත හැකි ය. ස්ථානයක පිහිටීම නිර්ණය කිරීමේ දී කක්ෂගත කර ඇති වන්දිකා තුනක තොරතුරු ලබා ගැනීම ප්‍රමාණවත් වුව ද, කාල වෙනස ලබා ගැනීම සඳහා වන්දිකා හතරකින් දත්ත ලබා ගැනීම කළ යුතු ය. (කක්ෂගත කර ඇති වන්දිකා පද්ධතිවල ඕනෑම අවස්ථාවක දී පොලොව මත ඇති ඕනෑම ස්ථානයකට අවම වශයෙන් වන්දිකා හතරක් තොරතුරු ලබා ගැනීමට සක්‍රිය ව දායක වේ.)</p>
මූලධර්මය	:	<p>සමකය X අක්ෂය ලෙස ද තුළිව මධ්‍යස්ථාන උපාධි y අක්ෂය ලෙස ද (අක්ෂාංශ හා දේශාංශ) යොදා ගනිමින් යම් ස්ථානයක නිරපේක්ෂ පිහිටීම සෞයනු ලබයි. නමුත් භු සැලසුම් හා සිතියම් නිර්මාණයේ දී ලක්ෂ්‍යයක සාමාන්‍ය පිහිටීම නිර්ණය කිරීම සඳහා බණ්ඩාංක සහ එම ස්ථානයේ උච්ච්වත්වය භාවිත කරයි. බණ්ඩාංක ගණනය කිරීමේ දී මැතිමේ සිද්ධාන්තය (Surveying) භාවිත කරන අතර ස්ථානයක සාපේක්ෂ උච්ච්වත්වය නිර්ණය කිරීමේ දී මට්ටම ගැනීමේ සිද්ධාන්තය යොදා ගනියි.</p>
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> • අතේ ගෙන යා හැකි GPS උපකරණයක් • කුක්ක්ද හා අතකොල් • A₄ කඩාසි



GPS උපකරණය

ක්‍රමවේදය

- a) • යම් ස්ථානයක් ලක්ශ්‍රී කර එය A ලෙස නම් කරන්න.
 - එම ස්ථානයේ කුඩා මෙසයක් මත GPS උපකරණය විනාඩි 20-30ක වේලාවක් තබන්න.
 - එහි දී එම ස්ථානයේ බණ්ඩාංකය ලබා ගන්න.
 - ඉන්පසු වෙනත් ස්ථානයකට (B) ගෞස් Navigation tool සක්‍රිය කර ඉහත ලබා ගත් බණ්ඩාංකය (A) පිහිටන ස්ථානය සෞයමින් B ස්ථානයේ සිට A ලක්ශ්‍රය හමු වන තුරු උපකරණයෙන් ලබා දෙන උපදෙස්වලට අනුව (Navigate) ගමන් කර A ස්ථානයට පෙන්වන්න.
- b) සක්‍රිය වන්දිකා ගණන සේවීම
 - මෙම පරීක්ෂණය සිදු කරන අවස්ථාවේ දී සක්‍රිය ව පවතින වන්දිකා ගණන GPS තිරය නිරික්ෂණය කරමින් සටහන් කරන්න.
- c) Satellite geometry වාර්තා කිරීම
 - GPS උපකරණය පරීක්ෂා කරමින් වන්දිකා පිහිටන ආකාරය A_4 කඩ්දාසීය මත සිතියමිගත කරන්න.

නිගමනය : කණ්ඩායම් තුනක් එක ම ස්ථානයේ වෙන් වෙන් ව පාඨ්‍යාංක ලබාගෙන ඒවා සංසන්දනය කරන්න.

විශේෂ කරුණු:

- මෙම පරීක්ෂණය සිදු කිරීම සඳහා සැම විට ම විවෘත අහස පවතින ස්ථානයක් තෝරාගත යුතු ය. GPS තාක්ෂණය, නිවැරදි වේලාව නිර්ණය කිරීම, යුද්ධමය කටයුතු, tracking සඳහා යොදා ගත හැකි ය. පරීක්ෂණය සිදු කිරීමේ දී ආරම්භක අවස්ථාවේ දී GPS උපකරණය වී. 20-30ක් පමණ කාලයක් තැබීම මගින් එම ස්ථානයේ බණ්ඩාංක වඩා නිවැරදි ව ලබා ගත හැකි ය. බණ්ඩාංක දත්ත මගින් යම් ස්ථානයක් නිවැරදි ව සෞයා ගැනීම සඳහා GPS භාවිත කළ හැකි ය.
- ඔබ භාවිත කරනුයේ අන්‍ය රදවන මත GPS උපකරණයක් බැවින් එහි නිරවද්‍යතාව අඩු ය. මේ නිසා එක ම ස්ථානයේ පුද්ගලයක් දෙදෙනෙකු ලබා ගන්නා පාඨ්‍යාංක වෙනස් විය හැකි ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම II

තල මෙස මිනින ක්‍රමය මගින් පාසල් වන්නේ කොටසක සිතියමක් පිළියෙල කිරීම

නිපුණතා මට්ටම : 3.3

යෝජිත කාලවිෂේෂ සංඛ්‍යාව : 06

- අප්පේක්ෂිත කුසලතා :
- තල මෙස මිනින බිම මැනීම සඳහා අවශ්‍ය උපකරණ තෝරා ගැනීම
 - ක්ෂේත්‍රයේ ස්වභාවය මත සුදුසු තල මෙස මිනින ක්‍රමය තෝරා ගැනීම
 - තල මෙසය තෙපාව මත සවි කිරීම හා මට්ටම කිරීම
 - දිගාව ලකුණු කිරීම
 - භූමිය මත අවශ්‍ය ලක්ෂණ සිතියම මත ලකුණු කිරීම
 - ලබාගත් පායාංක මගින් සිතියම ඇදිම සඳහා සුදුසු පරිමාණයක් තෝරා ගැනීම
 - තෝරාගත් තල මෙස මිනින ක්‍රමයේ පියවර නිවැරදි ව අනුගමනය කරමින් සිතියම නිර්මාණය කිරීම
 - සිතියම් ගත කළ ඉඩම් කොටසහි වර්ගේලය ගණනය කිරීම

හැදින්වීම : තල මෙස මිනින ක්‍රමයේ දී ඉඩමෙහි සිතියම ක්ෂේත්‍රයේදී ම එනම් මිනුම් ලබා ගන්නා අවස්ථාවේ දී ම පිළියෙල කර ගත හැකි වීම විශේෂ වාසියකි. ඉඩමේ ස්වභාවය අනුව සුදුසු තල මෙස මිනුම් ක්‍රමයක් තෝරා ගත හැකි ය.

ක්‍රම :

- අරිය ක්‍රමය (Radiation method)
- අන්තර ජේදන ක්‍රමය / ත්‍රිකෝර්ණකරණය (Intersection / Triangulation)
- පරිතුමණ ක්‍රමය (Traversing method)


මූලධර්මය : තල මෙස මිනිනයේ මූලධර්මය සමාන්තරකරණයයි. තල මෙස මිනිනයේ දී සැම විට ම ලක්ෂණ තුනක් සමාන්තර ගත කිරීම සිදු වේ. සියලුම ම මිනුම් ස්ථාන ව්‍යුහක උතුරු දෙසට දිගානති විය යුතු ය.

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :


- තල මෙසය හා තෙපාව
- ඇලිච්චිය (දරු රේඛය)
- ලඹ කරුව සහ ලඹ කැටය (Plumbing fork and Plumb bob)
- මාලිමාව
- පෙළගැන්වුම් දඩු
- මිනුම් පරිය
- කුක්කුදු
- අතකොල්ව
- ඇදිමේ කඩාපි (Drawing sheet 28" x 22")
- Drawing pins
- Drawing board (අදින පුවරුව)
- අල්පෙනෙන්ති
- ස්ට්‍රීතු ලෙවලය




තල මෙශය හා තෙපාව



තල දුරක්ෂෙය



ලඹ කරුව සහ ලඹ කැටය



දුරක්ෂෙය




ස්ථීර ලෙවලය

ක්‍රමවේදය :


- සියලු ම තලමේස මිනිත ක්‍රම සඳහා පළමු පියවරේ දී තලමේසය මට්ටම කර ගන්න.
- (Level) ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.
- තලමේසය දැන වශයෙන් ක්ෂේත්‍රය මධ්‍යයේ සහ හැකි තාක් මායිම ලක්ෂ්‍යය නිරීක්ෂණය කළ හැකි ස්ථානයක සවි කරන්න.
- තලමේසයේ ඇදිමේ පුවරුව (Drawing board) සවිකර එය මත කඩ්දාසිය රඳවන්න.
- තලමේසය මට්ටම කිරීම උපකරණයේ ස්වභාවය මත තීරණය වන අතර ඒ සඳහා Double level හෝ ස්ථීර ලෙවලය හාවිත කරන්න.
- ඉඩමේ ස්වභාවය අනුව පුදුසු තලමේස මිනිත ක්‍රමය තෝරා ගන්න.


(a) අරිය කුමය (Radiation method)

- ඉඩමේ මායිම වටා පෙළගැනීමුම් දැඩු ස්ථාපනය කරන්න. (ඉඩමේ හැඩයට, පරිමිතියට බලපාන මායිම් ලක්ෂණය නියෝජනය විය යුතුයි.)
- ක්ෂේත්‍රයේ මැදට වන සේ සහ ක්ෂේත්‍රයේ මායිම් හොඳින් පෙනෙන සේ ලක්ෂණයක් තොරා ගන්න.
- මෙම ලක්ෂණය මත තලමේසය පිහිටුවා මට්ටම් කරන්න.
- තලමේසයේ ඇදීම් ප්‍රවරුව මත කඩාසිය රඳවා අල්පෙනත්ති (Drawing pins) මගින් එය තදින් සවි කරන්න.
- කඩාසියේ දකුණු පස ඉහළ කෙළවරේ දාරයට සමාන්තර ව මාලිමාවේ දාරය සිටින සේ මාලිමාව තබා මේසය සවිකර ඇති ඇණය බුරුල්කර උතුරු දිගාව මාලිමාවේ දාරයට සමාන්තර වන තුරු මේසය කරකවා මාලිමාවේ දාරය දිගේ ඉරක් ඇද කඩාසිය මත උතුරු දිගාව ලකුණු කරන්න. මේසය නොසෙල්වන සේ ඇණය තැවත තද කරන්න.
- කඩාසියේ මැද අල්පෙනත්ති සවි කරන්න. (මේසයේ පිහිටීම කඩාසිය මත අල්පෙනත්තියකින් ලකුණු කරන්න.)
- මෙය '0' ලෙස නම් කරන්න.
- ලං කරුව හා ලං කුටය ආධාරයෙන් "0" ලක්ෂණය පොලව මත සොයා ගෙන කුක්ක්ද ගසා 0 ලෙස ලකුණු කරන්න. (Centering).
- ඉත්පූ සිතියමේ ඇදිය යුතු පිහිටුම (Locations) මත ගොඩනැගිලි රේඛා, මායිම් ආදිය මත (රුපයේ පරිදි) පෙළ ගැනීමුම් දැඩු අල්ලා ඇලිචේඩය සැම විට ම අල්පෙනත්තේ ගැවෙන සේ තබාගෙන ඇලිචේඩයේ දිගැටී සිදුරෙන් බලා අනෙක් කෙළවරේ ඇති සිරස් රේඛාව හා පෙළ ගැනීමුම් දැඩු සමඟාත කර ඇලිචේඩයේ දාරය දිගේ කඩ ඉරක් අදින්න.



- පොලොවේ පිහිටී 0 ලක්ෂණයේ සිට පිහිටීම ලකුණු කරගත් අදාළ ලක්ෂණයට මිනුම් පටියෙන් තිරස් දුර මැනා සුදුසු පරිමාණයකට අනුව අදින ලද රේඛාව මත අදාළ ලක්ෂණය සිතියමේ ලකුණු කරන්න.
- මෙසේ සියලු ම දත්ත සඳහා මෙම ක්‍රියාවලිය සිදු කර අදාළ ලක්ෂණ යා කරමින් සිතියම සම්පූර්ණ කරන්න.





ගණනය කිරීම

- සිතියමේ වර්ගලය සොයන්න (සිතියම කොටු කොළයක හෝ ප්‍රස්ථාර කඩදාසියකට ගෙන අදාළ කොටුවල වර්ගලය සේවීමෙන්).
- මේ සඳහා පහත ක්‍රම අනුගමනය කරන්න.
 - ප්ලැනී මීටරය භාවිතය
 - ශ්‍රීකේරණ ක්‍රමය
 - තුළිසාහ තීතිය


විශේෂ කරුණු :

- අරිය ක්‍රමය තෝරා ගැනීමේදී අදාළ ඉඩමෙහි සියලු මායිම් ලක්ෂ්‍ය හොඳින් නිරීක්ෂණය කළ හැකි විය යුතු අතර ඉඩම තුළ සීමාකාරී බාධක (Barriers) අවම විය යුතුයි.
- තෝරා ගන්නා ක්ෂේත්‍රය මායිම් පැහැදිලි ව පෙනෙන හා සීමාකාරී බාධක අවම, හැකි තාක් විවෘත (Open) එකක් විය යුතු ය.

(b) ත්‍රිකේරණකරණය / අන්තර්පෙෂ්‍යනය (Triangulation / Intersection method)

- මැනීමට අපේක්ෂිත ඉඩමේ පොලොව මත P හා Q ලෙස ලක්ෂ්‍ය දෙකක් තෝරා ගන්න.
- P ලක්ෂ්‍යය මත තෙපාව ස්ථාන ගත කරන්න. ස්ථීර ලෙවලය මගින් මෙසය මට්ටම් කරන්න.
- ඉඩම වට්ට පෙළගැන්වුම් දැඩි සිටුවන්න. (A,B,C,D,E... ලෙස) (ඉඩමේ හැඩියට, පරිමිතියට, බලපාන මායිම් ලක්ෂ්‍ය නියෝජනය විය යුතුයි.)
- මෙසය කරකවා මාලිමාව ආධාරයෙන් උතුර ලකුණු කරන්න.
- රඳවන ලද කඩදාසිය මත P ලක්ෂ්‍යය ලැබූ හා ලඟී කැටය ආධාරයෙන් ලකුණු කරන්න. එම ලක්ෂ්‍යය (P) මත අල්පෙනෙත්තක් සවි කරන්න.
- Q ලක්ෂ්‍යය මත ද පෙළගැන්වුම් දැන්ව සිටුවන්න.
- P ලක්ෂ්‍යය මත ගැසු අල්පෙනෙත්තට ගැවෙන සේ අලිචේඩය තබා Q හේ ස්ථාන ගත කළ පෙළගැන්වුම් දැන්ව දෙස බලමින් සම්පාත කර රේබාවක් අදින්න. එය පාදක (Baseline) රේබාව වේ.
- P සිට Q දක්වා ඇති දුර මැනී සුදුසු පරිමාණයකට Q ලක්ෂ්‍යය කඩදාසියේ අදින ලද Baseline මත ලකුණු කර Q ලෙස නම් කරන්න.

- ඉන්පසු අරිය කුමයේ මෙන් P සිට අදාළ අනෙකුත් ලක්ෂණ දෙස බලා කඩ ඉරි අදින්න.
- ඉන්පසු තල මේසය Q ලක්ෂණය මත සවී කරන්න. ලඹය හා ලඹ කරුව ආධාරයෙන් Q හා P ලක්ෂණ එක ම සිරස් රේබාවේ පිහිටන පරිදි සමඟාත කරන්න (Orientation).
- ස්ථීර ලෙවලය ආධාරයෙන් මේසය මට්ටම් කරන්න.
- මෙහි දී මුළුන් ම තලමේසයේ ඇණය බුරුල් කර ඇලිචේඩය QP රේබාව ඔස්සේ තබන්න. ඉන්පසු ඇලිචේඩය හා P ස්ථානය එක රේඛිය වන පරිදි තල මේසය කරකවන්න. එසේ සමඟාත වූ පසු තල මේසයේ ඇණය තද කරන්න. එවිට තල මේසය P හි දී තෝරාගත් උතුරු දිගාව එල්ලේම පිහිටයි.
- ඉන්පසු Q ලක්ෂණයේ අල්පෙනෙන්තක් ගසා ඇලිචේඩය තුළින් වෙනත් ලක්ෂණ දෙස බලා සමඟාත කර කඩ ඉරි අදින්න.
- රුපයේ පරිදි P ලක්ෂණයේ සිට A ලක්ෂණය දෙසට අදින ලද කඩ ඉර Q ලක්ෂණයේ සිට A දෙසට අදින ලද කඩ ඉර ජේදනය වන ලක්ෂණය සිතියමේ a ලෙස ලකුණු කරන්න.
- අදාළ ජේදන ලක්ෂණ යා කර සිතියමේ a ලෙස ලකුණු කරන්න.



- අදාළ ජේදන ලක්ෂණය යා කර සිතියම් සම්පූර්ණ කරන්න.
- සම්පූර්ණ කරන ලද සිතියම් වර්ගාලය සොයන්න.

විශේෂ කරුණු :


- මැනීමට අපේක්ෂිත ඉඩමේ පොලොව මත P හා Q ලෙස ලක්ෂණ දෙකක් තෝරා ගැනීමේ දී ජේදන කේත්ණය $30\text{--}120^{\circ}$ වන සේ තෝරා ගත යුතු ය.
- මෙම කුමයේ දී මැනීය යුත්තේ PQ දුර පමණි.

(c) පරිතුමණ කුමය (Traverse method) - සංචාර පරිතුමණ කුමය (Close traverse method)

කුමවේදය :

- තල මේසය මට්ටම් කර පොලොව මත කුක්ද්දු ගසා ලකුණු කරන්න.
- ස්ථාපිත කරන ලද මිනුම් මධ්‍යස්ථාන (Survey station) A,B,C,D ලෙස නම් කරන්න.
- එම ස්ථාන මත පෙළගැන්වුම් රිටි සිවුවන්න.
- පළමුව තලමේසය A ලක්ෂණය මත සවිකර මට්ටම් කරන්න.
- අදින පුවරුව මත කඩදාසිය සවී කරන්න.
- මාලිමාවේ දාරය කඩදාසියේ දාරයට සමාන්තර ව තබා මේසය උතුරු දිගාවට සිටින සේ කරකවා උතුරු දිගාව ලකුණු කරන්න.
- U මුල්ලුව, ලඹය හා ලඹ කරුව ආධාරයෙන් A ලක්ෂණය කඩදාසියේ a ලෙස ලකුණු කරන්න.
- a හි අල්පෙනෙන්තක් ගසා ඇලිචේඩ දාරය ඊට ගැවෙන ලෙස තබා B ලක්ෂණය හා E ලක්ෂණය දෙස බලා රේබා ඇද ගන්න.

- AB හා AE දුරවල් මැන අදින ලද රේබා මත පරිමාණයකට අනුව b ලක්ෂණය හා e ලක්ෂණය කඩාසීයේ ලකුණු කරගන්න.
- තල මෙසය B ලක්ෂණය වෙත ගෙන ගොස් B ලක්ෂණය හා b ලක්ෂණය එක ම සිරස් රේබාවේ සිටින සේ සවි කර මට්ටම් කරන්න. පසු දුරුණ ක්‍රමයෙන් දිගාව සකසා සම්පාත කර දාරය දිගේ රේබාවක් අදින්න.
- තල මෙසය C ලක්ෂණයට ගෙන ගොස් ඉහත ආකාරයටම සකසන්න. cd රේබාව අදින්න. මේ ආකාරයට ඉදිරි මධ්‍යස්ථාන වෙත ගමන් කරමින් පරිතුමණය අදින්න.
- සිතියම නිර්මාණය කර වර්ගීලය සොයන්න.



- මැනුම නිරවදා නම් D ලක්ෂණයේ සිට E දෙස බලා අදින රේබාව A ලක්ෂණයේ සිට ලකුණු කළ e ලක්ෂණය හරහා යා යුතු ය. එසේ නොවේ නම් යම් කිසි ස්ථානයක දී දේශයක් සිදු කර ඇත.

නිගමනය :

ඉහත ක්‍රම තුන ම යොදා ගෙන අදාළ ස්ථානවල සිතියම නිර්මාණය කර ඒවායේ වර්ගීලය නිර්ණය කරන්න.

විශේෂ කරුණු :

- ඉඩමේ බාධක ඇත්තාම් ඒවා මගහරමින් හාවිත කළ හැකි ක්‍රමයකි.
- මෙවා ඉඩමේ මායිම දිගේ හෝ ඉඩමේ මායිමට ඇතුළතින් හෝ පිටතින් විය හැකි ය. සැම මධ්‍යස්ථානයක ම සිට ර්ට යාබද මධ්‍යස්ථානය පෙනෙන ලෙස මධ්‍යස්ථාන තොරාගත යුතු ය.
- මෙම ක්‍රමයේ දී මිනුම් දේශ ඇත්තාම් ඒවා සොයාගත හැකි ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 12

දම්වැල් මැනීම මගින් පාසැල් වන්නේ කොටසක සිතියමක් පිළියෙල කිරීම

නිපුණතා මට්ටම : 3.4


යෝජිත කාලවේදී : 08

- අපේක්ෂිත කුසලතා :**
- දම්වැල් මැනීම සඳහා අවශ්‍ය උපකරණ තෝරා ගැනීම
 - දෙන ලද බිම් කොටසක දළ සටහනක් ඇදීම
 - දළ සටහන මත ප්‍රධාන දම්වැල් රේඛාව හා අනෙකුත් දම්වැල් රේඛා, මැනුම් ස්ථාන, උප මැනුම් ස්ථාන, හා පිරික්සුම් රේඛා (Check line) ලකුණු කිරීම
 - ප්‍රධාන දම්වැල් රේඛාවේ දිගාව මාලිමාව මගින් ලකුණු කිරීම
 - දාෂ්ටී වතුරසුය මගින් අනුලමිඛ ලක්ෂ්‍යය ලකුණු කිරීම
 - දම්වැල් රේඛාව දිගේ දුර හා අදාළ අනුලමිඛ ලක්ෂ්‍යයට දුර මැන ක්ෂේත්‍ර පොත් ඇතුළත් කිරීම
 - ක්ෂේත්‍ර පොත් ඇති දත්ත උපයෝගී කර ගෙන ප්‍රධාන දම්වැල් රේඛාව එහි දිගාව අනුව ඇදීම. ත්‍රිකෝෂණ ඇදීම හා ඒවා නිවැරදි දිදුයි පරීක්ෂා කිරීම
 - එක් එක් දම්වැල් රේඛාවේ විස්තර සහ අනුලමිඛ අනුව සිතියම් ඇදීම

- හැදින්වීම :**
- රේඛා දුරවල් පමණක් හාවිතයෙන් ඉඩමක ක්ෂේත්‍රවලය සෙවීම හා ඒ තුළ පිහිටි වස්ත්‍රවල පිහිටුම් ස්ථානගත කිරීමට දම්වැල් හාවිතයෙන් මැනුම් කිරීම දම්වැල් මිනුමේ දී සිදු කරයි. දම්වැල් බිම් මැනීමේ දී ක්ෂේත්‍රය ත්‍රිකෝෂණ ගණනාවකට බෙදීම සිදු කරයි.
 - ප්‍රධාන දම්වැල් රේඛාව දිගේ (Base line) දම්වැල් එලනු ලබන අතර අනුලමිඛ ලකුණු කිරීම සඳහා දාෂ්ටී වතුරසුය හාවිත කෙරේ. අදාළ අනුලමිඛ දුර මැනීම සඳහා මිනුම් පටි හාවිත කරනු ලැබේ.

- මූලධර්මය :**
- දම්වැල් මිනුමේ මූලධර්මය ත්‍රිකෝෂීකරණයයි.
1. Whole to part - මෙහිදී පළමු ව ක්ෂේත්‍රයේ මායිම් (සම්පූර්ණ ක්ෂේත්‍රය) ලකුණු කර වස්ත්‍රවල පිහිටුම් දෙවනු ව ලකුණු කරයි. නැත හොත් ත්‍රිකෝෂණයක පුළු වෙනස් වීමකින් එම දෙළුම් වර්ධනය වී සමස්ත සිතියමෙහි හැඩා වෙනස් වී ක්ෂේත්‍රවලය වෙනස් වෙයි.
 2. ලක්ෂ්‍යයක පිහිටුම නිර්ණය කිරීම - අවම වගයෙන් එක් ලක්ෂ්‍යයක පිහිටුම විමර්ශන මිනුම් දෙකකින් වත් ලබා ගනියි.


- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය:**
- මෙට්‍රික් දම්වැලක්
 - මිනුම් පටි දෙකක්
 - දාෂ්ටී වතුරසුයක්
 - මාලිමාවක්
 - කුක්ස්දු කිහිපයක්
 - අතකොලවක්
 - ක්ෂේත්‍ර පොතක්
 - පැන්සලක්



ක්‍රමවේදය :


1. ක්‍රේඩ්ත්‍රු ක්‍රියාකාරකම (Field practice)

- සිතියම් ඇදිය යුතු ඉඩමේ ඇවිද යම්බින් ඉඩමේ දළ සැලැස්මක් ක්‍රේඩ්ත්‍රු පොතේ ඇද ගන්න.
- මෙම දළ සටහනේ ඉඩමේ සියලු ම වැඳගත් තොරතුරු, එනම් ගොඩනැගිලි, පාරවල්, මායිම්, ගේට්ටු, බාධක, භුමි ස්වභාවය ආදිය සලකුණු කර ගන්න.



- මෙම දළ සටහනේ (Prospection diagram) ප්‍රධාන දීම්වැල් රේඛාව, මැනුම් ස්ථාන (Survey stations), උප මැනුම් ස්ථාන (Subsurvey station) සටහන් කර ගන්න.
- මෙහි දී ප්‍රධාන දීම්වැල් රේඛාව, මායිම් හා වස්තුන්හි පිහිටුම් වැඩි ම ප්‍රමාණයක් කෙටි අනුලම්බ මගින් ආවරණය කළ හැකි පරිදි ඉඩමේ මැදින් දිග රේඛාවක් වන පරිදි බාධක මග හරිමින් ලකුණු කරන්න.
- ත්‍රිකෝර්ස සැදිමේ දී අඩුම ත්‍රිකෝර්ස ගණනකින් මුළු ඉඩම ම ආවරණය වන පරිදි මැනුම් ස්ථාන (Stations) තෝරා ගන්න.
- උපමැනුම් ස්ථාන හා ආවේක්ෂණ රේඛා (Check lines) ඇද ගන්න.
- ප්‍රධාන මැනුම් ස්ථාන, උපමැනුම් ස්ථාන නම් කර ජ්‍යෙෂ්ඨ විස්තර කරන්න. Station එකක් සිට ස්ථිර වූහ තුනකට වත් දුර මැනැ ක්‍රේඩ්ත්‍රු පොතේ සටහන් කරන්න.
- භුමියේ උතුරු දකුණු රේඛාව මාලිමාව ආධාරයෙන් දළ සටහන මත යොදන්න.
- ප්‍රධාන දීම්වැල් රේඛාවෙන් පටන්ගෙන සියලු ම දීම්වැල් රේඛාවල විස්තර ක්‍රේඩ්ත්‍රු පොතේ සටහන් කරන්න.

- ඩුමිය හරහා ඇති ප්‍රධාන මැනුම රේබාව (Base line) මුල් කර ගෙන මැනීමේ කාර්යය ආරම්භ කර, අනුලම්බ පාදක රේබාවේ සිට මායිම්, ගොඩනැගිලි හා වෙනත් දත්ත ලබාගත දුනු ස්ථාන වෙත ඒවායේ දුර සටහන් කර ගන්න.
- එක් එක් දම්වැල් රේබාවට අදාළ විස්තර ඇතුළත් කිරීමට ක්ෂේත්‍ර පොන් වෙන ම පිටුවක් බැඟින් වෙන් කරන්න.
- දම්වැල් රේබාව දිගේ දුර මැනීම සිදු කළ හැකි මුත් ඒ සඳහා දම්වැලක් නොමැති අවස්ථාවක දී මිනුම් පටියක් හාවිත කිරීම ද කළ හැකි ය. අනුලම්බ දුර මැනීමට තවත් මිනුම් පටියක් හාවිත කරන්න.
- දම්වැල් රේබාව මත අනුලම්බ දුර ලක්ෂණය සොයා ගැනීමට මිනුම් පටිය හෝ දාජ්ට්‍රි වතුරසුය හාවිත කරන්න.
- සියලු ම ත්‍රිකෝණ සඳහා ආවේක්ෂණ රේබා යොදන්න.
අනුලම්බ ඇදීමට අපහසු අවස්ථාවල (අනුලම්බවල දුර ලබා දී ඇති මිනුම් පටියේ උපරිම දුර ඉක්ම වූ විට) තවත් උප ප්‍රධාන දම්වැල් රේබාවක් නිර්මාණය කර එයට අදාළ කෙටි අනුලම්බ ලක්ෂණ කරන්න.



- ක්ෂේත්‍ර වැඩ අවසන් කර සිතියම නිර්මාණය කරන්න.

2. සිතියම නිර්මාණය කිරීම

- සුදුසු පරිමාණයක් තොරා ගන්න.
- පළමු ව ප්‍රධාන දම්වැල් රේබාව එහි දිගාව අනුව ඇද ගන්න.
- ඉත්පසු ත්‍රිකෝණ ඇද ගන්න.
- ආවේක්ෂණ රේබා ඇද ක්ෂේත්‍ර මිනුම් සමග සහඳු බලන්න.
- එක් එක් දම්වැල් රේබාවල විස්තර අනුව අනුලම්බ රේබා ඇද විස්තර ඇද ගන්න.
- ටේසින් කඩදාසියක් ගෙන ඉඩමේ විස්තර පමණක් ටේසි කරන්න. දම්වැල් රේබා, ත්‍රිකෝණ අනුලම්බ රේබා ආදිය නොඅදින්න. දිගාව ලක්ෂණ කරන්න. ඉඩමේ පරිමාණ ආදිය ලියා සිතියම සම්පූර්ණ කරන්න.

නිගමනය : දම්වැල් මිනුම් මගින් සිතියමක් ඇද ඉදිරිපත් කරන්න.

විශේෂ කරුණු :

- සිතියම නිර්මාණය කර ඇවසන් වන කුරු ක්ෂේත්‍රයෙහි පිහිටුවන ලද මිනුම්, ස්ථාන හා අනිකුත් ස්ථානීය සලකුණු ඉවත් නොකරන්න.
- සිතියම නිර්මාණය කිරීමේදී තීවු අගු සහිත ත්‍රිකෝණ ලබා ගැනීම සඳහා මතා ව සැකසුණු ත්‍රිකෝණ පිහිටුවීම අවශ්‍ය වේ. ඉතා කුඩා (30° අඩු) හෝ ඉතා විශාල කොණ (120° වැඩි) සහිත ත්‍රිකෝණ නිර්මාණයේදී තීවු අගු නොපිහිටයි. එවිට පැහැදිලි අනුලක්ෂයක් වාප මගින් නො ලැබේ.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 13

සරල මට්ටම් ගැනීම හා තෝරාගත් ලක්ෂණ දෙකක් අතර පැනිකඩ් ප්‍රස්ථාරගත කිරීම

නිපුණතා මට්ටම : 3.5

යෝජිත කාලවිශේද : 06

- අපේක්ෂිත කුසලතා :**
- මට්ටම් ගැනීමට උච්ච උපකරණ හා මෙවලම් හඳුනා ගැනීම
 - මට්ටම් ගැනීමට උපකරණ සූදානම් කිරීම
 - මිනුම් පටි ආධාරයෙන් තිරණය කරන ලද රේඛාවක් දිගේ තිරස් දුර මැන ලකුණු කිරීම
 - උපකරණය ස්ථාපනය කර යැමියේ නිවැරදි පාඨාංක ගැනීම
 - උපකරණයේ උස ක්‍රමයට ලක්ෂවල උච්චවත්ව ගණනය කිරීම
 - සරල මට්ටම් ගැනීමට අනුව ලක්ෂා දෙකක උච්චවත්ව වෙනස ප්‍රකාශ කිරීම
 - තෝරා ගත් ලක්ෂා දෙක අතර දුර හා ඒ ඒ ලක්ෂාවල උච්චවත්ව ප්‍රස්ථාරගත කිරීම

හැදින්වීම

: පෘථිවීය මත උඩ හෝ ඇතුළත පිහිටි ලක්ෂාවල සාපේක්ෂ උස හෙවත් උච්චවත්වය සෙවීමේ ක්‍රියාවලිය මට්ටම් ගැනීම ලෙස හඳුන්වයි. මට්ටම් ගැනීමට ඇති ස්ථාන දෙක ආසන්නයේ ඇති විට සරල මට්ටම් ගැනීමේ ක්‍රමය හාවත වන අතර ස්ථාන දෙක අතර දුර වැඩි වන විට ආන්තර ක්‍රමය මගින් ස්ථාන දෙක අතර උසෙහි වෙනස සෙවිය හැකි ය. දෙන ලද රේඛාවක් දිගේ උච්චවත්ව දුර හා ඒ ඒ ලක්ෂාවල උච්චවත්ව අතර ප්‍රස්ථාරය ඇදීමෙන් පැනිකඩ් ප්‍රස්ථාර ගත කිරීම කළ හැකි ය.

මූලධර්මය

: පෘථිවීයේ උච්චවත්වය දන්නා ලක්ෂායකට සාපේක්ෂ ව උච්චවත්වය නොදැන්නා ලක්ෂායක උච්චවත්වය ප්‍රකාශ කිරීම මට්ටම් ගැනීමේ දි සිදු කෙරේ. උච්චවත්වය දන්නා ලක්ෂා පිල් ලකුණු ලෙස හඳුන්වන අතර මෙහිදී සිරස් උස මතිනු ලබයි.


අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය

- ස්වයංක්‍රීය ලෙවලයක්
- මට්ටම් යටියක්
- මිනුම් පටියක්
- කුණ්කු කිහිපයක්
- අතකොල්වක්
- පිල් ලකුණු
- ක්ෂේත්‍ර පොතක්
- ප්‍රස්ථාර කඩාසි

i) සරල මට්ටම් ගැනීම

ක්‍රමවේදය :

- පොලොව මත ආසන්න ලක්ෂ්‍ය දෙකක් A හා B ලෙස කුක්ෂු ගසා ලක්ෂු කරන්න.
- A හා B ලක්ෂ්‍ය දෙක අතර ස්වයංක්‍රීය ලෙවලය ස්ථාපනය කර උපකරණය මට්ටම් කරන්න.
- උපකරණය ස්ථාපනය කර A හා B ලක්ෂ්‍ය දෙකකි මට්ටම් යටිය තබමින් A හා B ස්ථාපනවල උච්චත්වය සටහන් කර ගන්න. (ස්වයංක්‍රීය ලෙවලයේ තිරස් හා සිරස් Cross hairs ජේද්‍යනය වන ලක්ෂ්‍යයෙන් උච්චත්වය දැක්වේ.)
- A හා B ලක්ෂ්‍ය අතර උච්චත්ව වෙනස ගණනය කරන්න.



ගණනය කිරීම :

$$A \text{ හා } B \text{ ලක්ෂ්‍ය අතර } \text{ උච්චත්ව } \text{ වෙනස} = \text{BS-FS}$$

ii) තෝරා ගත් ලක්ෂ්‍ය දෙක අතර පැතිකඩ් ප්‍රස්ථාර ඇදිම

ක්‍රමවේදය :


- A ලක්ෂ්‍යයේ සිට B ලක්ෂ්‍යය දක්වා නිශ්චිත පරතරයකින් කුක්ෂු ගසා ලක්ෂ්‍ය සම්බන්ධක් ලක්ෂු කරන්න. (කුක්ෂු අතර පරතරය මිටර් 10,15,20 විය හැකි ය. කුඩා පරතරයක් තෝරා ගැනීමෙන් වඩාත් නිවැරදි දික්කඩ් ප්‍රස්ථාරයක් ලබාගත හැකි ය.)
- A ලක්ෂ්‍යය අසල තාවකාලික පිල් ලක්ෂණක් (TBM) ස්ථාපිත කරන්න.



- ස්වයංක්‍රීය ලෙවලය එහි තෙපාව මත සවිකර සුදුසු ස්ථානයක ස්ථාන ගත කරන්න.
- දුරක්ෂය ඇස් මට්ටමට සකසා මට්ටම කරන්න.
- ස්වයංක්‍රීය ලෙවලය අන්තර්යට නාඩි ගත කර උපනෙතින් බලා අසම්පාත දේශීය ඉවත් කරන්න.
- මට්ටම යටිය පිල් ලක්ෂණ මත සිරස් ව අල්ලා පසු දැරැන (BS) පාඨාංකය ගෙන එය ක්ෂේත්‍ර පොන් මට්ටම පිටුවේ BS තිරුවේ ඇතුළත් කරන්න.
- මට්ටම යටිය A ලක්ෂ්‍යය වෙත ගෙන ගොස් එහි මට්ටම යටියේ පාඨාංකය ලබාගෙන එය IS තිරුවට ඇතුළත් කරන්න.
- නැවත මට්ටම යටිය රළුග ලක්ෂ්‍යයට / කුක්ෂු යටියට ගෙන ගොස් එහි අදාළ පාඨාංකය ලබාගෙන, එම ලක්ෂ්‍යයට අදාළ IS තිරුවේ ඇතුළත් කරන්න.
- ස්වයංක්‍රීය ලෙවලයෙහි පළමු පිහිටුම මගින් පාඨාංක ලබා ගැනීම සීමාකාරී වූ විට එය වෙනත් ස්ථානයකට මාරු කිරීමට පෙර ගන්නා ලද අවසාන පාඨාංකය අදාළ අවසාන ලක්ෂ්‍යයෙහි FS තිරුවේ ඇතුළත් කරන්න.
- FS පාඨාංක ලබාගත් පසු ස්වයංක්‍රීය ලෙවලය ඉදිරියට ගෙන ගොස් සුදුසු නව ස්ථානයක


ස්ථාපිත කර කළින් FS පාඨාංකය ලබාගත් ස්ථානයෙහි නැවත BS පාඨාංකය ලබා ගන්න.

- මේ ආකාරයට පිල් ලකුණෙන් පටන් ගෙන A ලක්ෂායේ සිට B ලක්ෂාය දක්වා මට්ටම් ගැනීම සිදු කරන්න.
- B ලක්ෂායේ සිට නැවත පටන් ගත් පිල් ලකුණ දක්වා මට්ටම් ගනීමින් පැමිණ පිල් ලකුණ FS පාඨාංකය මට්ටම් ගැනීමෙන් මට්ටම් කියාවලිය අවසන් කරන්න.



Station	Dis tan ce (m)	READINGS			HEIGHT OF INSTRUME NT	REDUCE D LEVEL	REMARK S
		BS	IS	FS			

- Height of the Instrument (HI) (අපකරණයේ උස) ක්‍රමයට එක් එක් ලක්ෂායේ උච්චත්වය (Reduced Level) ගණනය කරන්න.
- ප්‍රස්තාර කඩාසීයක් ගෙන X අක්ෂය මත A සිට D දක්වා ලක්ෂාය දුර අනුව ලකුණු කරන්න. ඒ ඒ ලක්ෂායවල උච්චත්වය Y අක්ෂය මත ලකුණු කර ප්‍රස්තාරය සම්පූර්ණ කරන්න.



නිගමනය :

- ලක්ෂාය කිහිපයක ස්වයංක්‍රීය ලෙවලය පිහිටුවා මිනුම් ලබා ගන්නා දළ සැලැස්මක් ඇද පෙන්වන්න.
- ර්ට අදාළ මිනුම් ලකුණු කර උච්චත්වය ලබා ගන්නා වගුවක පෙන්වා දෙන්න (දුර, BS, IS, FS උච්චත්වය ඇතුළත් වගුවක්).

විශේෂ කරුණු :

- අවම වගයෙන් ලක්ෂාය 4-5ක් වත් සඳහා පාඨාංක ලබාගෙන HI ක්‍රමයට උච්චත්වය ගණනය කිරීමේ හැකියාව ලබා ගැනීම වැදගත් වේ.
- අදින ලද ප්‍රස්තාරයෙන් A සිට B ලක්ෂාය දක්වා කුක්කුදු ස්ථාපිත කරන ලද රේඛාව දිගේ දික්කතික පෙනුම තියෝජනය කෙරේ.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 14

සමෝශව රේබා සිතියමක දැඟ සටහනක් පිළියෙල කිරීම

නිපුණතා මට්ටම : 3.6

යෝජිත කාලවේද : 04

- අප්‍රේක්ෂිත කුසලතා :
- තෝරාගත් භූමි කොටසේ ග්‍රීඩ් ආකාරයෙන් ලක්ෂා ලකුණු කිරීම
 - ග්‍රීඩ් සටහන ඇද ස්ථානිය උස ගණනය කිරීම
 - අන්තර් නිවේගනය මගින් සමෝශව රේබා නිර්මාණය කිරීම
 - සිතියම සැකසීම


හැදින්වීම : සමාන උච්චත්ව ඇති ලක්ෂා යා කරමින් අදිනු ලබන රේබාවක් සමෝශව රේබාවක් වේ. සමෝශව රේබා සිතියම් ඇදීමේ දී සමාන උස ඇති ලක්ෂා යා කිරීම සිදු කෙරේ. සමෝශව රේබා සිතියමක් විවිධ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදා ගන්නා අතර භූමියේ ස්වභාවය පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමට ද උපයෝගී කර ගත හැකි ය.

මූලධර්මය : තෝරාගත් භූමි කොටසක සමාන උච්චත්ව ඇති ලක්ෂා යා කරමින් සමෝශව රේබා සිතියමක් නිර්මාණය කිරීම මෙහි මූලධර්මයයි.

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය** :
- තෙපාව හා ස්වයංක්‍රීය ලෙවලය
 - පැන්සල්, ප්‍රස්ථාර කඩිදාසි
 - අදින පුවරුව
 - Drawing pins
 - මිනුම් පරි, කුක්කෑදු, අතකාල්ව


ක්‍රමවේදය :

- මැනිය යුතු ප්‍රදේශයේ භූ විෂමතාව හා සිතියමෙහි අවශ්‍යතාව අනුව භූමිය කොටුවලට බෙදාන්න. (කොටුවක (Grid) ප්‍රමාණය 5m x 5m සිට 25m x 25m දක්වා වෙනස් විය හැකි ය.)



- ග්‍රීඩ් තේඛනය වන ස්ථානයේ කුක්කෑදු හෝ පෙළගැනීමුම් රිටි සිටුවන්න.
- මෙම තේඛන ලක්ෂාවල උච්චත්වය, ස්වයංක්‍රීය ලෙවලය ආධාරයෙන් මැනගෙන සටහන් කරන්න.
- මැනගත් දත්ත ප්‍රස්ථාර කොළයක අදින ලද කොටු මත ලකුණු කරන්න.
- මෙම දත්ත අන්තර් නිවේගනය සිදු කරන්න.
- සමාන උච්චත්ව ඇති ලක්ෂා යා කරමින් සිතියම සම්පූර්ණ කරන්න.
- ඉන්පසු සිතියම හාවිත කර පැනිකඩ් ප්‍රස්ථාර අදින්න. එමගින් සිතියමෙහි තොරතුරු උප්‍රවා දැක්විය හැකි ය. (Interpretation).


අන්තර් නිවේදනය




A, B, C, D යනු කොටුවක කොන් අතර වේ. මෙම කොන් හතරේහි උග්‍රනිත උස මට්ටම් ක්‍රියාවලිය මගින් සොයා ගත්තේ යැයි උපකල්පනය කරමු. එවායේ උග්‍රනිත උස පිළිවෙළින් 48 m, 53 m, 37 m සහ 46 m ලෙසද ගනිමු. එමෙන්ම සමෝච්ච රේඛා අන්තරය 5m ලෙස ද ගනිමු. එවිට මෙම කොටුව තුළ 40 m, 45 m සහ 50 m උග්‍රනිත උස වන සමෝච්ච රේඛා ඇදිය යුතු ය.

එමෙන්ම මෙම කොටුවේ එක් පැත්තක දිග 10 mක් ලෙසද එය ප්‍රස්ථාර කොලයක් මත කුඩා කොටුවකින් එක් මිටරයක් දුක්වෙන පරිදි පරිමාණයකට ඇද ඇතැයි ද සිතමු. මුළුන් ම AB රේඛාව තෝරා ගනිමු.

A සහ B අතර උසෙහි වෙනස = 53 m - 48 m = 5 m එමෙන් ම 50 m සමෝච්ච රේඛාව මෙම AB රේඛාව කැපෙන සේ ගමන් කරයි.




මෙහිදී AB රේඛාව සමාන කොටස් පහකට බෙදිය යුතු ය. එවිට කුඩා කොටු දෙකකින් සිරස් උස 1m ක් නිරුපණය වේ. මිලගට AC රේඛාව ගනිමු.



$$\begin{aligned} \text{A සහ C අතර උසෙහි වෙනස} &= 48 - 37 \\ &= 11 \text{ m} \end{aligned}$$


එවිට රේඛාව සමාන කොටස් 11කට බෙදිය යුතු ය.

$$\begin{aligned} \text{CD රේඛාව මත උසෙහි වෙනස} &= 46 - 37 \\ &= 9 \text{ m} \end{aligned}$$




එනම් රේඛාව සමාන කොටස් 9කට බෙදිය යුතුය.

$$\begin{aligned} \text{B සහ D අතර උසෙහි වෙනස} &= 53 - 46 \\ &= 7 \text{ m} \end{aligned}$$



එනම් එම රේඛාව සමාන කොටස් 7කට බෙදිය යුතුය.

මෙම කොටුව සඳහා සමෝච්ච රේඛා සිතියම පහත පරිදි වේ.



නිගමනය :

සමෝච්ච රේඛා සිතියම හා පැතිකඩ ප්‍රස්ථාරය මගින් භූමියේ ස්වභාවය පිළිබඳ අදහස් දක්වන්න.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 15

වැසි ජලය රැකී කිරීම සඳහා ව්‍යුහයක් ඉදි කිරීම

නිපුණතා මට්ටම : 4.1

යෝජිත යෝජිත කාලවිෂේෂ : 04

- අපේක්ෂිත කුසලතා :
- වැසි ජල සංරක්ෂණ ව්‍යුහයක් සැකසීම සඳහා අවශ්‍ය අමුදව්‍ය තෝරා ගැනීම
 - වැසි ජල සංරක්ෂණ ව්‍යුහයක සැලැස්ම සැකසීම
 - වැසි ජල සංරක්ෂණ ව්‍යුහය ගොඩ නැංවීම

හැදින්වීම

- : ශ්‍රී ලංකාවේ වැසි ජල සංරක්ෂණය (Rain water harvesting) කිරීමේ අවශ්‍යතාව ඉහළ යම්න් පවතී. වර්තමානයේ වියලි කළාපයට හා අතරමැදි කළාපයේ ඇතැම් ප්‍රදේශවලට ලැබෙන වාර්ෂික වර්ෂාපතනය අඩු වීම හා භූගත ජල ප්‍රහව දූෂණය වීම මෙයට ප්‍රමුඛ හේතු වේ. එසේම කෘෂිකාර්මික හා වෙනත් කටයුතු සඳහා වැසි ජලය යොදා ගැනීමට හැකි වීමත්, අපතේ යන (අපද්‍රව්‍ය වන) වැසි ජලය කාර්යක්ෂම ලෙස උපයෝගී කර ගැනීමට හැකි වීමත් මෙහි ප්‍රයෝගන වේ.

මූලධර්මය


- : වැසි ජල සංරක්ෂණය සඳහා පියසිවලින් හා පොලොව මතුපිටින් ගලා යන ජලය යොදා ගනියි.
- සැම වැසි ජල සංරක්ෂණ පද්ධතියක ම තිබිය යුතු මූලික කොටස් තුනක් ඇත.
1. ජලය රස් කිරීමේ පෝෂකය හෝ මතුපිට ස්ථානය
 2. ජලය රස් කළ ස්ථානයේ සිට ගබඩා කරන ප්‍රහවය දක්වා රැගෙන යන පද්ධතිය
 3. හාවිතය පිණිස ජලය ලබා ගන්නා තෙක් රස් කර තබන ප්‍රහවය හෝ ටැංකිය

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය


- 1000 lක පමණ ජල ටැංකියක්
- ප්ලාස්ටික් වැහිපිළි හා පිළි ආවරණ
- PVC නළ (විෂකම්හ කිපයකින්)
- වැහිපිළ්ල ආවරණ සඳහා ප්ලාස්ටික් දුල්
- ප්ලාස්ටික් බාල්දියක්
- අගුරු, වැලි, කොහු කෙදි
- ගල් කැට
- කරාම 3 (ඉහත නළවල විෂකම්හවලට අදාළ ව)
- PVC equal T
- PVC bend

ක්‍රමවේදය :

- වැසි ජලය එක්රේස් කිරීමට බලාපොරොත්තු වන වහලයට ආසන්න ගාකවල අතු කප්පාදු කර කොළරොඩු වැටීම අවම කරන්න.
- වහලය හා වැහි පිලි පිරිසිදු කරන්න.
- වැහි පිලිවල එක්රේස් වන ජලය පහළට රැගෙන යැමට අවශ්‍ය ස්ථානවලට equal T යොදා සකස් කර ගන්න.
- එලෙස වැහි පිල්ලේ සිට පහළට ජලය රැගෙන යන තළයට පෙරහන් ලෙස දැල් ආවරණයක් යොදන්න.



- වැහිපිලිවල විෂ්කම්භයට අදාළ ව වැහිපිල්ලේ සිට පහළට ජලය රැගෙන යන තළවල විෂ්කම්භය තීරණය කරන්න. (මේ සඳහා වැඩි විෂ්කම්භයක් සහිත තළ යොදා ගන්න.)
- පහළට ජලය රැගෙන යන තළය රුපයේ පරිදි equal T කොටසකින් පළමු සේදුම් පිට කිරීමේ තළය හා ජලය ගබඩා කරන වැංකියට ජලය ගමන් කරන තළය ලෙස සකසන්න.
- පළමු සේදුම් පිට කිරීමේ තළය කෙළවරට අවශ්‍ය විට දී ජලය පිට වීම පාලනයට කරාමයක් සවී කරන්න.
- වැංකියට ජලය යොමු කරන තළය රුපයේ පරිදි එකකින් අවශ්‍ය දිගට සකසා වැඩි පෙරනයට යොමු කරන්න.



- ජලය රස් කිරීමට යොදා ගන්නා වැඩිහිටිය පොලොව මත සුදුසු ආකාරයකට මට්ටම් ව, ගක්තිමත් ව රඳවා ගන්න.
- ජලය රස් කරන වැඩිහිටියේ මුළු ඉවත් කර, එම ප්‍රමාණයට ගැලපෙන ලෙස ජ්ලාස්ටික්, බෙසමක්/බාල්දීයක් රඳවීමට සුදුසු ලෙස සකසන්න.
- එම ජ්ලාස්ටික් බාල්දීය/බෙසම වැලි පෙරහනයක් ලෙස පහත පරිදි සකසන්න. වැලි පෙරහන රුපයේ පරිදි පහත සිට ඉහළට පිළිවෙළින් බොරඹ, ගුද්ධ කර ගන් කොහු කෙදී, වැලි, අගුරු, බොරඹ ආදි ලෙස යොදා පූරවා ගන්න.
- වැඩිහිටියේ පහළ ම නළයක් හා කරාමයක් යොදා වැඩිහිටිය පිරිසුදු කිරීමේ දී ජලය පිට කිරීමට යෝග්‍ය පරිදි සකසන්න.
- වැඩිහිටියේ අනෙක් පසින් එට ඉහළින් ජලය හාවිතයට ගත හැකි වන පරිදි නළයක් හා කරාමයක් යොදා සකස් කරන්න.
- වැසි ජලය පිරි වැඩිහිටියට පිරෙන විට අතිරික්ත වැසි ජලය ඉවත් වීමට නළයක් යොදා ගත හැකි පරිදි සකස් කරන්න. එම ජලය භුගත ලිඛිකට ලැබේමට සැලැස්විය හැකි ය.
- සකස් කර ගත් වැඩිහිටිය අදාළ ජ්ප්‍රානයේ පිහිටුවා මුළින් ම ලැබෙන අපද්‍රව්‍ය සහිත වැසි ජලය පිට කිරීමේ නළයෙන් ඉවත් වීමට සලස්වා, එහි කරාමය වසා පිරිසිදු ජලය පමණක් වැලි පෙරහනය තුළින් වැඩිහිටියට යොමු කරන්න.

විශේෂ කරුණු :

- ජලය ගබඩා කරන වැඩිහිටියේ ධාරිතාව ලැබෙන වර්ෂාව එක් රස් කිරීමට බලාපොරොත්තු වන අරමුණු අනුව වෙනස් කර ගන්න.
- පාසලට ආදර්ශනයක් ලෙස කුඩා ජල වැඩිහිටියක් සකසා ගන්න.
- මෙහි දී පෙන්වා දී ඇත්තේ භුතල ජල සංරක්ෂණ ක්‍රමයක් ව්‍යව ද මෙහි දී වැඩිහිටි භුගත ව පමණක් සකසන අවස්ථා ද ඇති බව පෙන්වා දෙන්න.
- නළවල විෂ්කම්භය හා දිග ප්‍රමාණ තම අවශ්‍යතාව අනුව ගැලපෙන පරිදි යොදා ගත හැකි ය.
- වැලි පෙරහන සැලසීමේ දී පෙරහන තුළට ජලය ලැබෙන වේගයට ම පෙරහන මගින් පෙරීමේ ක්‍රියාවලිය ද සිදු විය හැකි ලෙස සකසා ඒ පිළිබඳ ව පරීක්ෂාකාරී වීම අවශ්‍ය වේ.

ප්‍රායෝගික ත්‍රියාකාරකම 16	
පළයේ අවලම්බිත මුළු සන ද්‍රව්‍ය (Total Suspended Solids - TSS) ප්‍රමාණය නිර්ණය කිරීම	
නිපුණතා මට්ටම	: 5.1
යෝජිත කාලවේශේද	: 02
අපේක්ෂිත කුසලතා	<ul style="list-style-type: none"> • මිනුම් සරාව භාවිතයෙන් නිවැරදි ව ජල පරිමා මැන ගැනීම • පෙරහන් කඩුසි භාවිතයෙන් අවලම්බිත සන ද්‍රව්‍ය පෙරා ගැනීම • TSS ප්‍රමාණය නිර්ණය කිරීම
හැදින්වීම	<ul style="list-style-type: none"> • ජලයේ සන ද්‍රව්‍ය අඩංගු විය හැකි ආකාර දෙකකි. එනම් ජල දාවිත (Dissolved Solids -DS) ලෙස සහ අවලම්බිත (Suspended Solids -SS) යන ලෙස ය. i. අවලම්බිත මුළු සන ද්‍රව්‍ය ප්‍රමාණය (TSS) මයිනෝන 2 හෝ රට කුඩා සිදුරු සහිත පෙරහන් කඩුසියකින් පෙරීමෙන් පසු පෙරහන් කඩුසියේ රෘත්‍යා මුළු සන ද්‍රව්‍ය ප්‍රමාණය වේ. (තැන්පත් වීමට තැබීම, පා වීමට සැලැස්වීම හෝ පෙරීම මගින් අපර්ලයේ ඇති TSS ඉවත් කළ හැකි බැවින් අපර්ල නියැදියේ TSS අගය දැන ගැනීම වැදගත් වේ.) ii. ජලයේ දාවිත මුළු සන ද්‍රව්‍ය ප්‍රමාණය (TDS) ඉහත සඳහන් පෙරනයෙන් පෙරීමෙන් පසු පෙරීමට ලක් ව එක් රස්වූ ජලයේ අඩංගු මුළු සන ද්‍රව්‍ය ප්‍රමාණය වේ. ජලයේ දාවිත අයන වර්ග මිට අයත් වේ. සාමාන්‍ය ආකාරයට තැන්පත් වීමට සැලැස්වීමෙන් හෝ පෙරීමෙන් මෙවා ඉවත් කළ තොගැකි අතර ඒ සඳහා වෙනත් ක්‍රම භාවිත වේ.
මුලධර්මය	: මයිනෝන 2ට වඩා ප්‍රමාණයෙන් විශාල ජලයේ අවලම්බිත අඩංගු එම ප්‍රමාණයේ සිදුරු සහිත පෙරහන් කඩුසියකින් පෙරා වෙන්කර ගත හැකි ය.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	<ul style="list-style-type: none"> • දැගමස්ථාන 4කට මැතිය හැකි විශ්ලේෂණ තුලාවක් (four place analytical balance) • බෙසික්ටරයක් • විදුලි උදුනක් (Drying oven) • 250 ml බේකරයක් • 100 ml මිනුම් සරාවක් • පුත්‍රියක් • පෙරහන් කඩුසි • ආසුත ජලය සහිත දෙවුම් බෝතලයක් • විදුරු කුරක් • කේතු ඒලාස්කුවක් • පෙරේ දිසියක් • බිංදු දමනයක් (Dropper)

- ක්‍රමවේදය :**
- වියලි පෙට්‍රි දීසියේ සහ පෙරහන් කඩ්ඩාසියේ බර කිරා ගන්න (W_1)
 - හොඳින් කළතන ලද ජල නියැදියෙන් 100 ml ක් මිනුම් සරාව ආධාරයෙන් මැනැගන්න. (100 ml සලකුණට ආසන්න වනතෙක් ජලය පුරවා, 100 ml සලකුණ තෙක් ජලය පිරවීමට බින්දු දමනය උපයෙහි කර ගන්න. ජල මාවකයේ පහළ මට්ටම 100 ml සලකුණට පැමිණ තිබීම නිවැරදි පාඨාංකය වේ.)
 - කේතු ප්ලූස්කුව මත පුනීලය තබා පෙට්‍රි දීසිය සමග බර කිරාගත් පෙරහන් කඩ්ඩාසිය නවා පුනීලය මත තබන්න.
 - මිනුම් සරාවේ ඇති ජල නියැදිය (100 ml) පෙරා අවලම්බිත අංශ පෙරහන් කඩ්ඩාසිය මතට එකතු කර ගන්න. (මිනුම් සරාව මැනැගත් නියැදියේ ඇති සියලු සන ද්‍රව්‍යවල ස්කන්ධය මැන ගැනීමට අවශ්‍ය බැවින් දෙවුම් බෝතලයෙන් සෝදමින් එහි රදි ඇති අංශ සියල්ල ම පෙරහන් කඩ්ඩාසිය තුළින් පෙරීමට සලස්වන්න.)
 - **105°C** උෂ්ණත්වයට උදුන ක්‍රියාත්මක කරන්න.
 - අවලම්බිත අංශ ඉවත් නොවන සේ පෙරහන් කඩ්ඩාසිය පුනීලයෙන් ඉවත් කර පෙට්‍රි දීසිය මත තබා වියලිම සඳහා **105°C** රත් වී ඇති උදුන තුළට ඇතුළු කරන්න. (දුදුනට අතුළු කළ පසු පෙට්‍රි දීසියේ පියන විවෘත ව තබන්න.)
 - නියත ස්කන්ධයක් ලැබෙන තුරු වියලා ගන්න (පැය 48 ක් පමණ).
 - වියලිමෙන් පසු බෙකිකේටරය තුළ කාමර උෂ්ණත්වය තෙක් තිබෙන්නට හැර ස්කන්ධය ලබා ගන්න (W_2).
 - ලබාගත් තිරික්ෂණ වගුවක සටහන් කරගන්න.

යොදා ගත් ජල පරිමාව (V ml)	
උදුනක වියලා ගත් පෙරහන් කඩ්ඩාසිය + පියන සහිත පෙට්‍රි දීසියේ ස්කන්ධය (W_1 mg)	
නියත බරක් ලැබෙන තෙක් වියලා ගත් අවලම්බිත අංශ සහිත පෙරහන් කඩ්ඩාසිය + පියන සහිත පෙට්‍රි දීසියේ ස්කන්ධය (W_2 mg)	

TSS ප්‍රමාණය ගණනය කිරීම

$$\text{TSS} = \frac{W_2 - W_1}{V} \text{ mgl}^{-1} (\text{ppm})$$

නිගමනය :

විවිධ ස්ථාන වලින් ගත් ජල නියැදිවල TSS ප්‍රමාණ අනුව ජල නියැදිවල තත්ත්වය නිගමනය කරන්න.


විශේෂ කරුණු :

- ලිටරයක ඇති අවලම්බිත මුළු සන ද්‍රව්‍ය ප්‍රමාණය මිලිග්‍රෑම්වලින් ගතවිට එය ppm (Parts per million) ලෙස ලැබේ.
- ජල නියැදියෙන් 100 ml පරිමාව මැන ගැනීමේ දී ජල නියැදිය හොඳින් කළතන්න.
- බර කිරීම සඳහා බෙකිකේටරයෙන් පෙට්‍රි දීසිය ඉවතට ගන්නා විට නැවත ජලවාෂ්ප අවශ්‍යාත්‍යය නොවීම සඳහා පෙට්‍රි දීසියේ පියන වසන්න.
- පෙරීම, වියලිම හෝ බර කිරීම සිදු කරන සැම අවස්ථාවක දී ම අවලම්බිත අංශ ඉවත් නොවන බව තහවුරු කර ගන්න.


ප්‍රායෝගික ක්‍රියාකාරකම 17

ඡලයේ වර්ණය නිර්ණය කිරීම

නිපුණතා මට්ටම	:	5.1
යෝජිත කාලවේදය	:	01
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • සෙකි තැටිය නිවැරදි ව හැසිරවීම • Forel – Ule පරිමාණය හඳුනා ගැනීම • Forel – Ule පරිමාණය භාවිතයෙන් ඡල නියැදියක වර්ණය නිර්ණය කිරීම
හැදින්වීම	:	ඡලය අවර්ණ ද්‍රව්‍යක් වූවත් ඡලයේ දිය වී හෝ අවලම්බනය වී ඇති ලෝහ අයන, කාබනික ද්‍රව්‍ය, රසායන ද්‍රව්‍ය, ජීවීන්, බනිජ ද්‍රව්‍ය ආදිය මගින් දායා ආලෝකයේ යම් පරාසවලට අයත් ආලෝක කිරණ අවශ්‍යෙක්ෂණය කිරීම නිසා සුදු පෘථිඩ් මතට වැළැ පරාවර්තනය වී එන ආලෝකය විවිධ වර්ණවලින් යුත්ත විය හැකි ය. මේ අනුව ඡලයේ ගිල්වන ලද සුදු පෘථිඩ්යක් මත දායාමාන වන වර්ණය ඡලයේ වර්ණය ලෙස සටහන් කර ගනු ලැබේ. එම වර්ණය නිශ්චිත වර්ණ පරිමාණයක් (Forel – Ule) සමග ගෙවා ඇදාළ ඡලයේ වර්ණය කිර්ණය කරනු ලැබේ.
මූලධර්මය	:	සුදු පෘථිඩ්යක් මතට වැළෙන ආලෝකයේ පරාවර්තන කිරණ Forel – Ule පරිමාණය හා සැසැදීමේ දායා ක්‍රමය උපයෝගී කරගෙන ඡලයේ වර්ණය නිර්ණය කිරීම මෙහි මූලධර්මයයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> • සෙකි තැටියක් (Secchi disk) • Forel – Ule පරිමාණයක් • ඡල නියැදි සහිත බලුනක්




සෙකි තැටිය



Forel-Ule වර්ණ පරිමාණය

- ක්‍රමවේදය :
- සෙකි තැටිය සෙමෙන් ඡලයේ ගිල්වන්න.
 - එය නොපෙනී ගිය පසු (1-4) නැවත සෙමෙන් ඉහළට ඔස්වන්න.
 - එය පෙනීමට පටන් ගන්නා අවස්ථාවේ (5) එහි වර්ණය Forel – Ule වර්ණ පරිමාණයේ අංකය සමග සංසන්දනය කර (6) අංකය සටහන් කර ගන්න.




1

2

3

4

5



6

නිගමනය :

ජල නියැදි කිහිපයක වර්ණය Forel –Ule පරීමාණය සමග සංස්දර්ජන්න.


විශේෂ කරුණු:

- Forel –Ule පරීමාණය සමග වර්ණය පරීක්ෂා කිරීමට කළ සහ සුදු යන වර්ණ දෙක ම සහිත සෙකි තැවැයක් යොදා ගැනීමේ දී එහි සුදු කොටසේ වර්ණය හා Forel –Ule පරීමාණයේ වර්ණය සංස්දර්ජනය කළ යුතු ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 18

ඡලයේ ආච්‍රිතතාව (Turbidity) නිර්ණය කිරීම


- නිපුණතා මට්ටම : 5.1
- යෝජිත කාලවිශේද : 01
- අප්‍රේක්ෂිත කුසලතා : • සෙකි තැටිය හාවිතයෙන් ඡලයේ ආච්‍රිතතාව මැතිම
• විවිධ ඡල නියැදිවල ආච්‍රිතතා සංසන්දනය කිරීම
- හැදින්වීම : • ඡලයේ ආච්‍රිතතාවට ප්‍රධාන වගයෙන් හේතු වනුයේ ඡලයේ අවලුම්බිත මැටි, රොත්මඩ්, කාබනික ද්‍රව්‍ය සහ ක්ෂේර්ලේවීන් ය. ඡල පවතුණයේ දී ඡලයේ අවලුම්බනය වී ඇති සියුම් සහ ද්‍රව්‍ය අවක්ෂේප කිරීම සඳහා එකතු කළ යුතු කැටිකාරක ප්‍රමාණය තීරණය කිරීමේ දී ආච්‍රිතතා මිනුම් වැදගත් වේ.
• ආච්‍රිතතාව මැතිම සඳහා ක්‍රම කිහිපයක් තිබුණත් පහසු ම සහ මිල අඩු ම ක්‍රමය වන්නේ සෙකි තැටිය හාවිතයෙන් ආච්‍රිතතාව මැතිමයි.
- මූලධර්මය : ආලෝක කිරණ ඡලයේ කෙතරම් ගැටුරට ගමන් කරන්නේ ද යන්න මගින් ආච්‍රිතතාව ප්‍රකාශ කළ හැකි ය.
- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය : • විෂ්කම්භය 20 cmක් වන සෙකි තැටියක්
• ගැටුර මැතිම සඳහා මිනුම් උපකරණයක් / ආච්‍රිතතා තළයක් (Turbidity tube)



ආච්‍රිතතා තළය

ක්‍රමවේදය :

- ජල පෘථිවීට ඉහළින් බලමින් සෙකි තැවිය නොපෙනී යන තුරු ඉතා සෙමෙන් එය ජලයේ ගිල්වා නොපෙනී යාමට පටන් ගන්නා අවස්ථාවේ ගැහුර (L_1) සටහන් කර ගන්න.
- නැවත සෙමෙන් තැවිය ඉහළට ඔසවමින් නැවත එය පෙනීමට පටන් ගන්නා මොහාත් ජල පෘථිවීයේ සිට සෙකි තැවිය තෙක් ගැහුර (L_2) සටහන් කර ගන්න.



ගණනය කිරීම

- පායිංක දෙක අතර සාමාන්‍ය අගය (L) ගණනය කරන්න.

$$L = \frac{L_1 + L_2}{2}$$

නිගමනය :

- මේ ආකාරයට ස්ථාන තුනක පමණ පායිංක ලබා ගෙන ජලයේ ආවිලතාව ප්‍රකාශ කරන්න.

විශේෂ කරුණු:

- සෙකි ගැහුර එය නිරික්ෂණය කරන පුද්ගලයා මත සහ ආලෝක තීවුතාව මත වෙනස් විය හැකි බැවින් නැවත දත්ත ලබා ගැනීමේ දී එක ම පුද්ගලයා විසින් ද්‍රවසේ එකම වේලාවක දී මිනුම් ලබා ගැනීම නිරවද්‍යතාව වැඩි වීමට හේතු වේ.

ප්‍රාගෝගික ක්‍රියාකාරකම 19

ඡලයේ උෂ්ණත්වය මැනීම

- නිපුණතා මට්ටම : 5.1
- යෝජිත කාලවේද : 01
- අප්පේක්ෂිත කුසලතා :
- ඡල ප්‍රහවයක විවිධ ගැඹුරු මට්ටම්වල උෂ්ණත්ව පාඨාංක ගැනීම හා ඒවා සංසන්දනය කිරීම
 - කාලයත් සමග මතුපිට ඡල ස්තරයේ උෂ්ණත්ව වෙනස් වීම මැනීම සහ පාඨාංක ප්‍රස්ථාර ගත කිරීම
- හැදින්වීම :
- වායුගෙශ්ලිය උෂ්ණත්වය හා ඡලයේ උෂ්ණත්වය අතර වෙනස්කම් පවතින අතර වායුගෙශ්ලයේ මෙන් ක්ෂේත්‍රීක ව ඡලයේ උෂ්ණත්වය වෙනස් නො වේ. මේ නිසා නිශ්ච්වල ඡල ප්‍රහවයක උෂ්ණත්වය වෙනස් වීම ඉතා සෙමින් සිදු වේ. එබැවින් නිශ්ච්වල ඡලයේ විවිධ ගැඹුරු මට්ටම්වල උෂ්ණත්වය වෙනස් වේ. එසේ ම උෂ්ණත්ව විවෘතය මතුපිට ස්තරයේ වැඩි වන අතර ගැඹුරට යත් ම වඩාත් අඩු වේ. මේ නිසා ඡල ප්‍රහවයක විවිධ ගැඹුරු මට්ටම්වල උෂ්ණත්ව පාඨාංක ගැනීම වැදගත් වේ.
- මූලධර්මය :
- උෂ්ණත්වය යනු අදාළ අවස්ථාවේ යම් පදාර්ථයක අඩංගු තාප්‍ර ගක්ති ප්‍රමාණයේ මිනුමකි.
- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :
- අදුරු ප්‍රතිකාරක බේත්ල්
 - උෂ්ණත්වමානයක් ($0 - 100^{\circ}\text{C}$)
 - මිටර කෝදුවක්

ක්‍රමවේදය :

- පහත වගුවේ දක්වා ඇති පරිදි විවිධ ගැඹුර මට්ටම්වල (මතුපිට, L_1 හා L_2) සහ ද්‍රව්‍ය වේලාවන් තුනක දී (t_1 , t_2 හා t_3) උෂ්ණත්වමාන පාඨාංක ලබා ගන්න.

ගැඹුර (cm)	t_1	t_2	t_3
මතුපිට			
L_1			
L_2			

- උෂ්ණත්වය මැනීමේ දී ඡලය නොකැලනෙන පරිදි මූලින් ම මතුපිට ස්තරයෙන් ද ඉන්පසු ව පිළිවෙළින් L_1 හා L_2 වලින් ද නියැදි ලබාගෙන පාඨාංක කියවා ගන්න.
- නියැදි ලබා ගැනීමේ දී ප්‍රතිකාරක බේත්ල් ඡලයේ ගිල්වා ඡලය පිරුණු පසු මූඩිය නොදින් වසා පිටතට ගන්න.
- පිටතට ගත් වහා ම බේත්ලයේ මූඩිය ඇරු උෂ්ණත්වමානය ගිල්වා උෂ්ණත්වය කියවා ගන්න.

නිගමනය :

ලබා ගත් පාඨාංක ප්‍රස්ථාර ගත කර ජලයේ විවිධ ස්තරවල උප්පන්වය වෙනස් වීම පිළිබඳ ව අදහස් ඉදිරිපත් කරන්න.

විශේෂ කරුණු:

- ජල ප්‍රහවයක දත්ත ගැනීමේ දී අනෙකුත් පාඨාංක ගැනීමට ප්‍රථමයෙන් උප්පන්ව පාඨාංක ලබා ගැනීම කළ යුතු ය (ගැමුර අනුව උප්පන්වය වෙනස් විය හැකි බැවින් ජලය කැළතීමෙන් අදාළ ජල ස්තරයේ නිවැරදි උප්පන්ව පාඨාංක තොලැවීමට ඉඩ ඇත).
- උප්පන්ව පාඨාංක ක්ෂේරයකින් වෙනස් වන බැවින් ජල නියැදි ලබාගත් වහා ම එහි උප්පන්වය කියවා ගැනීමට සැලකිලිමත් විය යුතු ය. එසේ ම උප්පන්වමානයේ බල්බය ජල නියැදියේ ගිලි තිබිය යුතුයි. උප්පන්වමාන බල්බය ජලයෙන් ඉවත ඇති විට පාඨාංක කියවා ගතහොත් එය වායුගෝලීය උප්පන්වය විය හැකි ය.
- ගැමුර අනුව උප්පන්ව වෙනසක් ලබා ගැනීම සඳහා ගැමුරු ජල පැතිකඩික් තිබීම අවශ්‍ය වේ.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 20

ප්ලයේ pH අගය නිර්ණය කිරීම

නිපුණතා මට්ටම	:	5.1
යොපින කාලවේදේ	:	01
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • pH මිටරය නිවැරදි ව පරිහරණය කිරීම • pH මිටරය හාවිතයෙන් ජල නියැදියක pH මැනීම
හැදින්වීම	:	pH යෙනු ජලයේ H^+ සාන්දුණයේ සානු ලසු අගයයි. පසේ අඩංගු බනිජ වර්ග, මව පාඨාණය හා මිනිස් ක්‍රියාකාරකම් මගින් ජලයට එකතු වන විවිධ රසායන ද්‍රව්‍ය සහ ඒවා වියෝගනය වීම නිසා ජලයේ pH අගය වෙනස් වේ.
මුදලය	:	ජල නියැදියේ අඩංගු H^+ සාන්දුණය අඩුනම් pH අගය වැඩි අතර වැඩි නම් pH අගය අඩු වේ.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> • pH මිටරය • ස්වාරක්ෂක දාවණ (෋පකරණය සමග ලැබේ ඇති ස්වාරක්ෂක දාවණ දෙක හාවිත කරන්න) • ආසුත ජලය සහිත දෙවුම් බෝතලයක් • තෙත උරන කඩාසි • 50 ml සහ 100 ml බෝතර
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> • pH මිටරයේ ඉලෙක්ට්‍රොඩ් ආසුත ජලය සහිත දෙවුම් බෝතලයෙන් ජලය ඉස දෙවරක් සෝදන්න (rinse). • ඉලෙක්ට්‍රොඩ් තෙත මාත්‍රා කරන්න. • pH මැනීය යුතු ජල නියැදියෙන් ස්වල්පයක් ගෙන ඉලෙක්ට්‍රොඩ් සෝදන්න. • 100 ml බෝතරයට 50 ml පමණ වන තෙක් pH මැනීය යුතු ජල නියැදියෙන් පුරවා ඉලෙක්ට්‍රොඩ් ඒවා ඒවා ගිල්වන්න. • පායාංක ස්ථායී වනතුරු ඉලෙක්ට්‍රොඩ් ගිල්වා තබා පායාංක ලබා ගන්න. • මේ ආකාරයට එම නියැදියෙන් ම තව උපනියදි දෙකක් ගෙන pH මැනගන්න. • පායාංක තුනෙහි සාමාන්‍ය අගයක් ලබා ගන්න. (ලබාගත් පායාංක අතර වෙනස 0.2 කට වඩා වැඩිනම් මෙම පායාංකවල දේශී පැවතිය හැකි ය.) • පායාංක ලබාගෙන අවසන්වූ පසු උපකරණය ක්‍රියා විරහිත කර, පිසදමා, ඉලෙක්ට්‍රොඩ් වැස්ම (Cap) දාමා නියමිත ස්ථානයේ අසුරා තබන්න. • ලබාගත් නිරීක්ෂණ පහත වගාවේ පරිදි සටහන් කරගන්න.

	pH අගය
නියැදිය 1	
නියැදිය 2	
නියැදිය 3	
සාමාන්‍ය	

$$\text{pH අගය} = \frac{\text{නියැදිය 1} + \text{නියැදිය 2} + \text{නියැදිය 3}}{3}$$

නිගමනය :

pH අගය අනුව ජලයේ ආම්ලිකතාව හා ක්ෂාරීයතාව නිගමනය කරන්න.

විශේෂ කරුණු:

- මිනුම් ලබා ගැනීමට පෙර pH මීටරය අංක ගෝධනය (Calibration) කරන්න.
- ඉලෙක්ට්‍රොඩය තෙත මාත්‍රා කරන අවස්ථාවල දී එය මූදු කඩාසි පටලයකින් සිදු කිරීම් ව සිදු කරන්න.
- ඉලෙක්ට්‍රොඩයේ පාඨාංක කියවා ගන්නා අගුර කිසි විටකත් අතින් ඇල්ලීමෙන් වළකින්න.
- ඉලෙක්ට්‍රොඩය තැබීම සඳහා නිතර ම ඒ සඳහා සූදානම් කර ඇති බලුන හාටිත කරන්න.
- ඉලෙක්ට්‍රොඩය දාවනයක ගිල්වීමේ දී එහි සලකුණු කර ඇති නියමිත ගැටුර තෙක් ගිල්වීමට සැලකිලිමත් වන්න.
- පාඨාංක ස්ථාපි වූ පසු පාඨාංක සටහන් කරන් විගස ඉලෙක්ට්‍රොඩය දාවනයෙන් ඉවත් කරන්න. (අනවශ්‍ය කාලයක් ඉලෙක්ට්‍රොඩය ගිල්වා තැබීමෙන් වළකින්න.)
- අංක ගෝධනයේ දී සහ පාඨාංක ලබා ගැනීමේ දී නිෂ්පාදකයා විසින් සපයා ඇති උපදෙස් පිළිපදින්න.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 21


ඡලයේ ලවණ්‍යතාව නිරණය කිරීම

නිපුණතා මට්ටම	: 5.1
යෝජිත කාලවේද	: 01
අප්‍රේක්ෂිත කුසලතා	: <ul style="list-style-type: none"> • ලවණතා මානය (Salinity refractometer) නිවැරදි ව පරීභරණය කිරීම • එම උපකරණය භාවිතයෙන් දෙන ලද ජල නියැදියක ලවණතාව නිරණය කිරීම
හැදින්වීම	: <p>ඡලයේ Na^+, K^+, Ca^{2+}, Mg^{2+} වැනි ලවණ වර්ග දිය වීම නිසා විවිධ ජල ප්‍රහාරයන්හි ලවණතාව වෙනස් වේ. සංඛ්‍යා ඡලයේ ලවණතාව 0 ppm වූවත් ලවණතා අගය 0 සිට 0.5 ppm දක්වා වන ජලය මිරිදිය ලෙස සැලකේ. ලවණතාව මත ඡලයේ වෙශෙන ජලජ ජීවීනු වෙනස් වෙති.</p>
මූලධර්මය	: <p>ලවණතාව අනුව ඡලයේ සිනත්වය වෙනස් වන අතර සිනත්වය අනුව ජලය තුළ ආලේඛයේ වර්තන කෝණය වෙනස් වේ. ලවණතාව අනුව වෙනස් වන මෙම වර්තන කෝණය උපයෝගී කරගෙන ලවණතාමානය මගින් ඡලයේ ලවණතාව කියවා ගනියි.</p>
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	: <ul style="list-style-type: none"> • ලවණතා මානයක් (Salinity refractometer) • බේංඩ දමනයක් • ආසුත ජලය



ලවණතා මානය

- ක්‍රමවේදය :**
- උපකරණයේ ප්‍රීස්මය මත ඇති වැස්ම ඔසවන්න.
 - ජල බිංදු දමනය මගින් ආසුත ජලය බිංදුවක් හෝ දෙකක් ප්‍රීස්මය මත තබා වැස්මෙන් වසා එය '0' පාඨාංකයට පැමිණෙන් දැයි නිරීක්ෂණය කරන්න. ජල බිංදු දමන තලය තිරස් ව තබා ගන්න).



රූපය 1: ජල බිංදු දමනයෙන්
ප්‍රීස්මය මත ජල බිංදුව
තබන ආකාරය

රූපය 2: ලවණතා මානයේ
පාඨාංක කියවන ආකාරය
අදාළය: 35 ppm

- ජල බිංදුව තුනී පටලයක් සේ පැතිරී යන ලෙස ප්‍රීස්මයේ වැස්ම සෙමෙන් පහත් කරන්න.
- පාඨාංකය කියවා ගන්න.

නිගමනය :

ලවණතාමානය කියවා ජලයේ ලවණතාව සටහන් කරන්න. ස්ථාන කිහිපයකින් ලබා ගත් ජල නියැදිවල ලවණතාව සසඳන්න.


විශේෂ කරුණු:

- ලවණතාමානයේ ප්‍රීස්මය පිස දැමීමේ දී තෙත මාත්‍රා කළ හැකි මෘදු කඩුසි භාවිත කරන්න.
- භාවිත කිරීමෙන් පසු මිටරයේ ප්‍රීස්මය සහ එහි වැස්ම ආසුත ජලයෙන් සෝදා පිස දමන්න.
- ලවණතාමානය ඇසුරුමට දැමීමට ප්‍රථම පැය කිහිපයක් මද පවතෙන් තබන්න.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 22

ඡලයේ කොලීනෝම් අන්තර්ගත වීම නිර්ණය කිරීම

නිපුණතා මට්ටම	:	5.1
යෝජිත කාලවේශේද	:	03
අප්ප්‍රක්ෂිත කුසලනා	:	<ul style="list-style-type: none"> • Macon Key Broth දාවණ (Single strength සහ Double strength) පිළියෙල කර ගැනීම • Universal බෝතල් හෝ පරික්ෂණ නළ තුළට වායු බුබුල් ඇතුළු නොවන සේ Durham නළ ඇතුළු කිරීම • දී ඇති ජල නියැදියක කොලීනෝම් බැක්ටීරියා ඇත් දැයි හඳුනා ගැනීම
හැදින්වීම	:	<ul style="list-style-type: none"> • කොලීනෝම් (Coliform) යනු විශාල බැක්ටීරියා කාණ්ඩයක් වන අතර ස්වාහාවික පරිසරයේ දී හමු වේ. මෙයින් කුඩා කාණ්ඩයක් මිනිස් සහ සත්ත්ව අන්තර්වල පමණක් ජ්වත් වේ.



මූලධරෘමය	:	<ul style="list-style-type: none"> • Coliform සාමාන්‍යයෙන් පිරිසිදු ඡලයේ හමු නොවන අතර දුෂ්චිත ඡලයේ හමු වේ. ඉන් නිගමනය කළ හැකි වන්නේ එම ඡලය මළ ඉව්‍යවලින් අපවිතු වී ඇති බවයි.
----------	---	---


අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :

- පරීමාව 50 ml පමණ වන මූඩ් සහිත Macarthy Bottle හෝ Universal Bottle 5ක්
- ජ්වානුහරණය කළ පරීක්ෂණ නළ 13ක්
- පිචින තාපකයක් (Autoclave/Pressure cooker)
- බිරුහම් නළ (Durham's tube) 15ක්
- පුළුන් ඇබ
- ජ්වානුහරණය කළ පිපෙට්ටුවක්
- බිකරයක්
- බන්සන් දාහක දෙකක් / තල ප්‍රවාහ කැබිනේට්ටුවක්
- තුලාවක් (රසායනික හෝ ඉලෙක්ට්‍රොනික)
- පරීක්ෂණ නළ ආධාරක (Test tube holders)
- Macconkey broth (මෙය කුඩා ආකාරයෙන් ලබා ගත හැකි ය.)
- ජ්වානුහරණය කළ ආසුත ජලය
- අපර්ල නියැදියක්

ක්‍රමවේදය :

i. Macconkey broth දාවණය පිළියෙළ කර ගැනීම

- Macconkey broth 4 gක් ජ්වානුහරණය කළ ආසුත ජලය 50 mlක දිය කරගෙන Double strength දාවණය පිළියෙළ කර ගන්න.
- Macconkey broth 4 gක් ජ්වානුහරණය කළ ආසුත ජලය 100 mlක දියකරගෙන Single strength දාවණය පිළියෙළ කර ගන්න. (Macconkey broth දාවණය රතු හෝ දුම් පැහැ ගනී.)
- ජ්වානුහරණය කළ පිපෙට්ටුවක් ආධාරයෙන් Double strength දාවණයෙන් 10 mlක් බැඳින් පිරිසිදු Macarthy හෝ Universal බෝතල්වලට දමා ගන්න.
- පහත රුපසටහනෙහි පරිදි මෙම බෝතල් තුළට බිරුහම් නළය බැඳින් උඩු යටිකුරු ව සිටින සේ දමන්න. (බිරුහම් නළ තුළට වාතය ඇතුළු නොවන සේ ජ්වා ඇතුළු කළ යුතුයි.) මූඩ්යෙන් වසන්න.




බිරුහම් නළ උඩු යටිකුරු ව සිටින සේ දමා ඇති ආකාරය

- පිරිසිදු වියලි ජ්වානුහරණය කළ පරීක්ෂණ නළ 10ක් ගෙන ජ්වා තුළට Macconkey broth single strength දාවණයෙන් 9 ml බැඳින් දමා ගන්න.
- මෙම පරීක්ෂණ නළ තුළට ද බිරුහම් නළය බැඳින් උඩු යටිකුරු ව සිටින සේ දමා පුළුන් ඇබයකින් වසන්න.

- මෙසේ පිළියෙල කරගත් බෝතල් 5 සහ පරීක්ෂණ නළ 10 පිඩින තාපකයක් හාවිතයෙන් ජ්වාණුහරණය කරගන්න.
- ජ්වාණුහරණය කරන විට Macarthy බෝතල් හෝ Universal බෝතල්වල මූඩිය සම්පූර්ණයෙන් තද නොවන සේ වැසිය යුතුයි (මෙහි දී මූඩි තද වන සේ වසා නැවත මූඩි ඇරෙන පැත්තට එක් වරක් කරකැවීම සිදු කරන්න).
- ජ්වාණුහරණයෙන් පසු මෙම බෝතල් හා නළ සිසිල් වීමට තබන්න. Macarthy බෝතල් හෝ Universal බෝතල්වල මූඩිය තදින් වසන්න.

ii. අපජල (Waste water) නියැදි පිළියෙල කර ගැනීම

- ජ්වාණුහරණය කළ පිපෙට්ටුවක් ආධාරයෙන් ජ්වාණුහරණය කර පිළියෙල කරගත් Macconkey broth දාවණවලට පහත රුපසටහනේ පරිදි අප ජල නියැදියෙන් ජල නියැදි එක් කරන්න.



අප ජල නියැදි Macconkey broth දාවණ සහිත
පරීක්ෂණ නළවලට පුරවා ගන්නා ආකාරය

- මූඩි/ඇබවලින් වසා 37 °C උෂ්ණත්වයේ (කාමර උෂ්ණත්වයේ) පැය 24ක් තබන්න.
- පැය 24කට පසු බිජාම් නළ තුළ වායු එකතු වීමක් හෝ අම්ල නිපදවීමක් (දාවණ වල වරණ විපරයාසයන්) ඇති දැයි නිරීක්ෂණය කරන්න. නැතහොත් තවත් පැය 24ක් තබා නිරීක්ෂණය කරන්න. එසේ වායු එකතු වීමක් හෝ වරණ විපරයාසයක් නිරීක්ෂණය වී නම් අපජල නියැදියේ කේමිලෝම් බැක්ට්‍රීරයා ඇති බවට අනුමාන කළ හැකි ය.

නිගමනය :

අපජල නියැදිවල වායු රස්වීම හෝ වරණ විපරයාස වී ඇත් දැයි නිරීක්ෂණය කර Coliform බැක්ට්‍රීරයා ඇත්දැයි නිගමනය කරන්න.

විශේෂ කරුණු:

- මෙම පරීක්ෂණය පියවර තුනකින් සිදු කෙරේ.
 - I. අනුමාත පරීක්ෂාව (Presumptive test)
 - II. තහවුරු පරීක්ෂාව (Confirmed Test)
 - III. නිම කළ පරීක්ෂාව (Completed Test)
- කෝලිගෝම් අනුමාත පරීක්ෂණයේ දී ලැබුණු ප්‍රතිඵලය අනුව (+ve) නම් තහවුරු පරීක්ෂාව (Confirmed Test) සහ නිම කළ පරීක්ෂාව (Completed Test) සිදු කරන අතර, එමගින් ජල නියැදියේ Faecal Coliform ඇති බව තහවුරු කළ හැකි ය.
- පීඩන තාපකය භාවිතයේ දී ඇතුළත පීඩනය ඉවත් වන තුරු එහි පියන විවෘත කිරීමෙන් වළකින්න.
- පීඩන තාපකය ක්‍රියාත්මක කිරීමට පෙර එය පරිහරණය පිළිබඳ නිෂ්පාදිත ආයතනය විසින් සපයා ඇති උපදෙස් පිළිපදින්න.
- පීඩන තාපකය තුළ ජ්වාණුහරණය සඳහා Macarthy බෝතල් හෝ Universal බෝතල් දමන විට ඒවා වල මූඩිය තදින් නොවැසිය යුතු ය. (මූඩිය තදින් වැසි ඇත්නම් එම බෝතලය තුළ පීඩනය වැඩි වී බෝතලය බේදි යා හැකි ය.)
- කොලිගෝම් අනුමාත පරීක්ෂාවෙන් ජලයේ කොලිගෝම් බැක්ටීරියා ඇත් දැයි ස්ථීර ව තහවුරු කරනු ලබන අතර මෙම පරීක්ෂණයට පිළිතුරු දේ නම් තහවුරු පරීක්ෂණය භා නිම කළ පරීක්ෂණය සිදු කිරීමෙන් *E. coli* ඇත්දැයි පරීක්ෂා කරනු ලබයි.
- එම පරීක්ෂණය සඳහා පිළිතුරු දේ නම් ජලයේ *E. coli* ඇත. එවිට අන්තර්වේ වෙසෙන අනෙකුත් ව්‍යාධිජනක ක්ෂේප්ලිටීන් ද සිටිමේ අවදානමක් ඇත.

ප්‍රාගෝගික ක්‍රියාකාරකම 23

අභම් හා සුරුයාලෝකය හාවිතයෙන් පානීය ජලය පිරිපහද කිරීම

නිපුණතා මට්ටම	: 5.3
යෝජිත කාලවේදී	: 04
අපේක්ෂිත කුසලතා	: <ul style="list-style-type: none"> • රසායන ද්‍රව්‍ය මිශ්‍ර කරන අනුපාත ගණනය කිරීම හා හාවිත කිරීම • අපර්ල නියැදියක් පිරිපහද කිරීම සඳහා හෝතික පිරියම් කිරීම • අපර්ල නියැදියක් පිරිපහද කිරීම සඳහා රසායනික පිරියම් කිරීම • ජල නියැදියක් ලබා ගැනීම සඳහා අපර්ල නියැදියක් පිරිපහද කිරීම
හැදින්වීම	: <p>මිනිසා විසින් පානය කළ පසු ක්ෂේත්‍රීක, කෙටි කාලීන හා දිගු කාලීන ලෙස අහිතකර තත්ත්ව ඇති නොවන සේ හාවිත කළ හැකි ජලය පානීය ජලය ලෙස සැලකේ.</p> <p>පානීය ජල පවතුණ ක්‍රියාවලියේ දී ජලයේ දිය වී ඇති ඉතා සියුම් සන ද්‍රව්‍ය අවසාදනය කිරීම අපහසු ය. එසේ අවලම්බිත ද්‍රව්‍ය ඉවත් කිරීමට ඒවා කැටි ගැසීම සිදු කර, ඒවා සාපේක්ෂ ව විශාල අංශ බවට පත් කර ගුරුත්ව බලය ඔස්සේ අවසාදනය මගින් ඉවත් කළ හැකි ය.</p>
මූලධර්මය	: <p>ජලයේ අවලම්බිත අංශ සාණ ලෙස ආරෝගිත වන අතර, ඒවා එකිනෙක විකර්ශනය වෙමින් පවතී. ඇලම් එකතු කළ විට සාණ ආරෝග්‍ය දුර්වල වී අංශ එකිනෙක ආකර්ෂණය වේ. එවිට ජලයේ වූ සියුම් අංශ විශාල අංශ බවට පත් වේ.</p>



අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය:

- ඇලම් - $\text{Al}_2(\text{SO}_4)_3$
- කැල්සියම් හයිපොක්ලෝරයිට දාවණය (ලිලිවින් පවුචිර දාවණයක්)
 - $\text{Ca}(\text{OCl})_2$
- බොර ජල නියැදියක් (5 1 පමණ)
- ඒලාස්ටික් බඳුනක්
- පිරිසිදු කපු රෙදී කැබැල්ලක් (ජල නියැදිය පෙරීමට ප්‍රමාණවත්)
- පෙට්‍රි දීසියක්/විදුරු තැරියක් (ඇලම් ස්කන්ධය කිරා ගැනීම සඳහා)
- මූඩිය සහිත බොතලයක් (PE)/විදුරු බොතලයක්
- තරාදියක් (ඉලක්ටෝනික තුලාවක් හෝ තෙදුමු තුලාවක්)
- කැලුතීම සඳහා සුදුසු මෙවලමක් (දිග මිටක් සහිත හැන්දක්)
- 5 1 පමණ ඒලාස්ටික් බොතලයක්

ක්‍රමවේදය :

- ජල නියැදිය පිරිසිදු රෙදී කඩ ආධාරයෙන් පෙරා ගන්න
(ජලයේ ඇති පා වෙන සහ ප්‍රමාණයෙන් විශාල ද්‍රව්‍ය සහ රෝන්මඩ කොටස් ඉවත් කිරීම සඳහා).
- පෙරා ගන්නා ලද ජලය 1 lකට කුඩා කර ගන්නා ලද ඇලම් 10 mgක් එකතු කර මිශ්‍ර කරන්න (කළතන්න).
- පැය 6 - 7ක් පමණ මිශ්‍රණය නිශ්ච්වල ව තබන්න. (පැය 6 - 7 ක ට පසු ජලයේ තිබූ අවලම්බිත අංශු පතුලේ තැන්පත් වේ.)
- අවලම්බිත අංශු රහිත පැහැදිලි ජලය වෙනත් භාජනයකට වෙන් කර ගන්න. (මෙසේ පැහැදිලි ජලය වෙන් කිරීමෙන් අවලම්බිත අංශු කැලතීමට ලක් නොවන ආකාරයට ජලය ඉවත් කිරීමට ප්‍රවේශම් වන්න.)
- ජලයේ ඇති ක්ෂේෂුල්වීන් විනාශ කිරීම සඳහා පෙරාගත් ජලය විනිවිද පෙනෙන වීදුරු බෝතලයේ බහා වසා සුරුරාලෝකයේ පැය 4ක් 5ක් පමණ තබන්න.

විශේෂ කරුණු :

- ජලයේ ඇති අවලම්බිත අංශු ප්‍රමාණය අනුව දුමිය යුතු ඇලම් ප්‍රමාණය $5 - 85 \text{ mg l}^{-1}$ දක්වා වෙනස් කළ හැකි වේ.
- ජල පවිත්‍රණයේ සිදු වන පා වෙන ද්‍රව්‍ය පෙරීම, අවලම්බිත අංශු ඉවත් කිරීම සහ ක්ෂේෂු ජීවීන් නාගනය යන ක්‍රියාවලි මෙම ක්‍රියාවලියෙන් තිරීක්ෂණය කළ හැකි වේ.
- ඇලම් සාන්දුණය වැඩි විට එම ජලය පානය කිරීමෙන් ආහාර ජීරණයේ අතුම්කතා (loose motion) ඇති විය හැකි අතර ඇලම් සාන්දුණය අඩු විට ගතවන කාලය වැඩි වීමත් නිසි පරිදි අවලම්බිත අංශු තැන්පත් නොවී තිබීමත් ඉඩ ඇත.
- කැල්සියම් හයිපොක්ලෝරයිට් සාන්දුණය වැඩි වූ විට ජලයේ ක්ලෝරීන් රසය ඇති වීම ද කාබනික ද්‍රව්‍ය ඇති විට ඒවා ක්ලෝරීන් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් සෞඛ්‍යයට අභිතකර සංයෝග නිපදවීමට ද ඉඩ ඇත.
- කැල්සියම් හයිපොක්ලෝරයිට් සාන්දුණය අඩු වූ විට නිසි පරිදි ක්ෂේෂුල්වීන් විනාශ සිදු නොවීමට ඉඩ ඇත.
- හිරු එළියේ තැබීම වෙනුවට පෙරාගත් ජලයට කැල්සියම් හයිපොක්ලෝරයිට් දාවණයෙන් බිංදු දෙකක් වන සේ දුමීම ද කළ හැකි ය.
- එසේ දුම්වොත් ක්ලෝරීන් ඉවත් කිරීමට එම ජල බදුන විනාඩි 30ක් පමණ වාතයට තිරාවරණය වන සේ තැබිය යුතු ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 24


අතු බැඳීමෙන් පැළ ලබා ගැනීම

නිපුණතා මට්ටම	: 6.1
යෝජිත කාලවේදී	: 02
අපේක්ෂිත කුසලතා	: <ul style="list-style-type: none"> • අතු බැඳීමේ ක්‍රියාවලියේ පියවර නිවැරදි ව අනුගමනය කිරීම • ගාක විශේෂයට අනුව අතු බැඳීමේ ක්‍රමය නිවැරදි ව තෝරා ගැනීම • අතු බැඳීම මගින් පැළ නිපදවා බදුන්ගත කිරීම
හැදින්වීම	: <p>ගාක අත්තක් ගාකයේ පැවතිය දී ම මුල් අද්දවා ගැනීම මගින් ගාක ප්‍රවාරණය, සාර්පික ප්‍රවාරණ ගිල්ප ක්‍රමයකි. මෙම ගිල්පිය ක්‍රමය පුරුණ කිරීමෙන් ගාක විශේෂ අනුව අතු බැඳීමේ ක්‍රමය නිවැරදි ව තෝරා ගැනීමේ හැකියාව වර්ධනය කිරීම හා මෙම තාක්ෂණයෙන් පැළ නිපදවීම මෙම ක්‍රියාකාරකමෙන් අපේක්ෂා කෙරේ.</p>
මූලධර්මය	: <p>අතු බැඳීමේ දී කැමිතියම තෙක් කැපුමක් යෙදීම නිසා පත්‍රවල නිෂ්පාදනය වන ආහාර කැපුම අසල සංවිත වීමෙන් C:N අනුපාතය ඉහළ යැම හා පත්‍ර මගින් පැමිණෙන හෝමෝන් නිසා මුල් ඇදීම උත්තේෂ්නය වේ.</p>
අවශ්‍ය උපකරණ / රසායන ද්‍රව්‍ය:	<ul style="list-style-type: none"> • පොලිතින් (15 cm විෂ්කම්භය ඇති ගේං් 300) • කතුරක් • හලා ගත් මතුපිට පස්, කොම්පෝස්ට් පොහාර හා කොහුබත් • ජලය • සිහින් කම්බි/විවිධන් තුළ් • කුබා පිහියක් හෝ බද්ධ පිහියක් • සෙකරියරයක් • ගාක මුල් ඇද්දවීම උත්තේෂ්නය කරන හෝමෝන් • කුක්කුදු

ක්‍රමය :

(a) වායව අතු බැඳීම

- අතු බැඳීම සඳහා සුදුසු ගාකයක අත්තක් තෝරා ගන්න.
- තෝරා ගත් අත්තේ අඩු දළ කොටසේ 2 1/2 cmක් පළලට පොතු වලයක් හෝ කැපුමක් යොදුන්න.
- කැපුමක් යොදුවේ නම් කැපුම හා වීම වැළක්වීම සඳහා කැපුම තුළ ගල් කැබැල්ලක් හිර කරන්න.
- පොතු වලය / කැපුම ස්ථානය මත තෙත් කරගත් මතුපිට පස්, කොහුබත් හා කොම්පෝස්ට් (එක් වර්ගයක් හෝ මිශ්‍රණයක්) ගුටියක් ලෙස තබා පොලිතිනයකින් ආවරණය කර දෙකෙළවර ගැට ගසන්න.




සති 3-4කට පසු ව මුල් ඇඳී ඇත්දයි පරික්ෂා කරන්න.

- සති 3-4ක දී මුල් ඇඳී ඇති බව පෙනේ. එවිට මව් ගාකයෙන් වෙන්කර ගත් පැල පොලිතින් බදුනක සිටුවන්න.

(b) සරල භූමි අතු බැඳීම

- ගාකයක පොලවට ආසන්න බිමට නැවිය හැකි අත්තක් තෝරා ගන්න.
- අග්‍රස්ථයේ සිට 10-12 cm පමණ දුරින් කුඩා අතු හා පතු ඉවත් කරන්න.
- පසට යට වන කොටසේ කැමිලියම තෙක් කැපුමක් යොදන්න.
- පැළුම් ස්ථානයේ පැළුම හා වීම වැළැක්වීමට ගල් කැටයක් රඳවන්න.



- අතු බැඳීම සිදු කළ අත්ත පොලාවට සවි කිරීම සඳහා කුක්ක්දයක් සවි කරන්න.
- 8-16 cm ගැමුරට සිටින සේ කැපුම යෝදු ස්ථානය මතුපිට පස් හා කොහුබත් මිශ්‍රණයකින් ආවරණය කරන්න.
- සති 6කට පමණ පසු මුල් ඇඳී ඇති බව නිරික්ෂණය කරන්න.

නිගමනය:

වායව හා සරල භූමි අතු බැඳීම සිදු කර ඒවා සාර්ථක වූ පසු බදුන් ගත කරන්න.

විශේෂ කරුණු :

- අතු බැඳීමේ දී පිරිසිදු මුවහන් පිහියක් යොදා ගත යුතු ය.
- කැපුම් ස්ථානය අතින් ස්ථාපිත කිරීමෙන් හැකිතාක් වළකින්න.
- අතු කැබැල්ලේ කොල පැහැය තුනී වී දුමුරු පැහැයට හැරෙන කොටස අතු බැඳීමට වඩාත් යෝගා වේ.
- ගාක වර්ගය අනුව සුදුසු අතු බැඳීමේ ක්‍රමය තෝරා ගත යුතු ය.
- වායව අතු බැඳීම - දෙළුම්, පේර, සැපදිල්ලා, ජම්බු, දෙඩුම්, රෝස, වද සරල භූමි අතු බැඳීම - සමන් පිවිව, ලෙමන්
- මව් ගාකයෙන් වෙන් කරගත් පැළ සති 4-6කින් ක්ෂේත්‍රයේ සිටුවිය හැකි ය.
- කැපුම් යෝදු ස්ථානවල හෝ පොතු වලලු ගැසු ස්ථානවල මුල් ඇඳීම උත්තේත්තනය කරන හෝරමෝත්ත ආලේප කිරීමෙන් ඉක්මනින් මුල් ඇද්දවිය හැකි ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 25

බද්ධ ක්‍රම මගින් පැල ලබා ගැනීම

නිපුණතා මට්ටම : 6.1

යෝජිත කාලවිෂේෂ : 04

- අප්‍රේක්ෂිත කුසලතා :**
- බද්ධ කිරීමට සුදුසු ග්‍රාහක හා අනුර නිවැරදි ව තෝරා ගැනීම
 - විවිධ අංකුර බද්ධ ක්‍රම අත්හදා බැලීම
 - විවිධ රිකිලි බද්ධ ක්‍රම අත්හදා බැලීම
 - අංකුර හා රිකිලි බද්ධ ක්‍රම ගාක විශේෂය අනුව තෝරා ගැනීම
 - අංකුර හා රිකිලි බද්ධ කිරීම මගින් පැල නිපදවා අලෙවියට සූදානම් කිරීම

හැදින්වීම :

මුළු මණ්ඩලය සහිත ගාකයකට එම කුලයේ ම වෙනත් ගාකයක කොටසක් සම්බන්ධ කර තනි ගාකයක් ලෙස වර්ධනය කර ගැනීම බද්ධ කිරීම නම් වේ.

මූලධර්මය :

කැමිතියම හා සනාල පටක ස්පර්ශ වූ විට කැමිතියම පටකයේ සෙල බෙදීමෙන් සනාල කළාප එකිනෙක බද්ධ වී නව ගාකයක් නිර්මාණය වීම සිදු වේ.


- අවශ්‍ය ද්‍රව්‍ය :**
- බද්ධ පිහියක්
 - සෙකක්වරයක්
 - පොලිතින් පටි
 - කුඩා පොලිතින් මල්ලක්
 - කතුරක්
 - ග්‍රාහක පැල
 - අනුර ලබා ගැනීමට යෝගා අතු / රිකිලි

ක්‍රමවේදය :

(a) අංකුර බද්ධ ක්‍රම පැලැස්තර බද්ධය


- ග්‍රාහකය වශයෙන් හාවිත කළ හැකි පැන්සලක තරම් විෂේෂම්හය ඇති පැලයක් තෝරා ගන්න.
- රීට සුදුසු අනුරයක් තෝරා සකස් කරගන්න.
- ග්‍රාහක ගාකයේ පොලාව මට්ටමේ සිට 15cm පමණ උස මට්ටමෙන් 8 x 16 mm ප්‍රමාණයේ පොතු කොටසක් ඉවත් කරන්න (A).
- ඉවත් කළ පොතු කැබැල්ලට සමාන අංකුරයක් සහිත කොටසක් අනුරයෙන් ලබා ගන්න (B).
- ග්‍රාහකය හා අනුරය සම්බන්ධ කර (C) බද්ධ පටිවලින් (කපාගත් පොලිතින්) පහළ සිට ඉහළට තඳින් වෙළන්න (D).
- බද්ධ කිරීමෙන් සති 2කට පසු බද්ධ පටි පරෙස්සමෙන් ඉවත් කරන්න.
- අනුරය ජීවී තත්ත්වයේ පවතී නම් අංකුරය පෙනෙන සේ නැවත වෙළන්න.
- අංකුරය වැඩුණු පසු ග්‍රාහක කදේ ඉහළ කොටස ක්‍රමයෙන් කපා ඉවත් කරන්න.

- වැඩෙන අංකුරය ආධාරකයකට සම්බන්ධ කරන්න.



(b) රිකිලි බද්ධ කුම කුක්කු බද්ධය (පැළම් රිකිලි බද්ධය)

- සකසා ගත් ග්‍රාහක ගාකය පොලොව මට්ටමේ සිට 20-25 cm ඉහළින් සම්පූර්ණයෙන් ම කපා ඉවත් කරන්න (A).
- බද්ධ පිහියෙන් ග්‍රාහකයේ තිරස් කැපුම තුළින් 5 cmක් පමණ පහළට හරි මැදින් පැළමක් යොදන්න (B).
- මව් ගාකයෙන් වෙන්කර ගත් රිකිල්ලේ (අනුරයේ) පහළ කෙළවරේ දෙපැත්ත කුක්කු හැඩායට ඇලෙයට කපන්න (C).
- ග්‍රාහකයේ කැපුම තුළට අනුරය ඇතුළු කර කැපුම තුළ අනුරය තදින් සම්බන්ධ වන සේ බද්ධ පරිවලින් පහළ සිට ඉහළට තදින් වෙළන්න (E).



- කුඩා පොලිතින් බැගයකින් අනුරය ආවරණය කර තබන්න (අනුරය වියලීම වැළැක්වීමට)
- අනුරය වැඩීම ආරම්භ වන විට පොලිතින් ආවරණය ඉවත් කරන්න.

නිගමනය :

- විවිධ කුමවලට බද්ධ කිරීම සිදු කර බද්ධ පැළ ලබා ගන්න.

විශේෂ කරුණු:

- බද්ධ කිරීම සඳහා පිරිසිදු මුවහත් බද්ධ පිහි යොදා ගන්න.
- බද්ධ කිරීමට පෙර බද්ධ පිහිය හා බද්ධ කරන්නාගේ දැන් පිරිසිදු කර ගත යුතු ය.
- අංකුර බද්ධ කුමයේ දී අංකුරය වර්ධනය වූ පසු ග්‍රාහක කද කැපීමේ දී අංකුරයට විරුද්ධ දිගාවට ආනන වන සේ කැපීම සිදු කළ යුතුයි.
- බද්ධ කරගත් පැළ 40-50% සෙවණ ස්ථානයක තැබිය යුතු ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 26

ක්ෂේප ප්‍රවාරණ ගිල්ප ක්‍රම අත්හඳ බලීම

නිපුණතා මට්ටම	: 6.1
යෝජිත කාලවේදේ	: 03
අප්‍රේක්ෂිත කුසලතා	: <ul style="list-style-type: none"> • ක්ෂේප ප්‍රවාරණය සඳහා කොටස් ලබා ගැනීමට සුදුසු මව් ගාක තෝරා ගැනීම • පුර්වක ලබා ගැනීම සහ ඒවා ජීවාණුහරණය නිවැරදි ව සිදු කිරීම • රසායනික ද්‍රව්‍ය හා උපකරණ භාවිතයෙන් පෙළේක මාධ්‍ය පිළියෙළ කිරීම • මාධ්‍යය තුළ පුර්වක රෝපණය ක්‍රමවත් ව සිදු කිරීම • උපරෝපණ කිරීම සඳහා යෝගා අවධි තෝරා උපරෝපණය කිරීම • පැළ දැඩි කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කිරීම
හැදින්වීම	: <p>පටක රෝපණ යෙදීම් අතර ක්ෂේප ප්‍රවාරණය ප්‍රධාන තැනක් ගනී. මව් ගාකයට සැම අතින් ම සමානකම් ඇති පැළ ගහනයක් / ක්ලෝනයක් පටක රෝපණ තාක්ෂණය ආධාරයෙන් නිපදවීම ක්ෂේප ප්‍රවාරණයයි. ක්ෂේප ප්‍රවාරණය මගින් පැළ නිපදවීමේ දී අංකුර රෝපණය හා අග්‍රස්ථ විභාජක රෝපණය ප්‍රධාන ව යොදා ගනිසි.</p>
මූලධර්මය	: <p>මිනැම සඡ්‍රේල් සෙසලයකට අවශ්‍ය කරන ජීවී සාධක නියමාකාරයෙන් ලබා දීමෙන් සෙසල විභාජනය වී විහෙළනය වී සම්පූර්ණ ගාකයක් බවට පත් වීමේ තැකියාවක් ඇත.</p>
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	: <ul style="list-style-type: none"> • මව් ගාක / ගාක කොටස් • කරාම ජලය • ආසුන ජලය • බිකර, මේනුම් සරා • මාධ්‍ය සැදීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය (MS මාධ්‍යය පිළියෙළ කිරීමේ රසායනික සංයුති අඩංගු වගුවට අනුව) • ඉලෙක්ට්‍රොනික තුලාවක් (Electronic balance) • විශ්ලේෂණ තුලාවක් (Analytical balance) • කලතනයක් - Shaker / කලතනය සහිත තාප උදුනක් (Magnetic stirrer with hot plate) • pH මිටරයක් • පිඩින තාපකයක් (Autoclave) • තල ප්‍රවාහ කැබිනට්ටුවක් (Laminar flow cabinet) • ගැස් උදුනක් / තාප උදුනක් (Hot air oven) • බැහි අඩු (Forceps 15cm, 25cm) • සැත්කම් පිහි (Scalpel hand held) • ස්ප්‍රීතු ලාම්පූවක් • රෝපණ ද්‍රව්‍ය තැබීමට රාක්කයක් • 70% එතිල් ඇල්කොහොල් හෝ අයිසොප්‍රොප්‍රිල් ඇල්කොහොල්



Magnetic stirrer with hot plate



Autoclave



Laminar flow cabinet

ක්‍රමවේදය :

රෝපණ මාධ්‍යය පිළියෙල කිරීම

- පුරුමයෙන් රසායනික දුව්‍ය භාවිත කර අධිසාන්ද දාවන (Stock solution) පිළියෙල කර ගන්න.
- අධිසාන්ද දාවනවලින් නියමිත ප්‍රමාණ ගෙන එයට සිනි හා ගාක වර්ධක යාමක දීමා ආස්ථිත ජලය යොදා පරිමාව සකසා ගන්න.
- මාධ්‍යයේ pH අගය අවශ්‍ය ප්‍රමාණයට සකසා ගන්න. දාවනය ආම්ලික නම 1M NaOH බිංදු කිහිපයක් ද, දාවනය භාස්මික නම 0.1 M HCl බිංදු කිහිපයක් ද යොදා ගනීමින් pH අගය සකසා ගත හැකි ය.
- සන මාධ්‍ය පිළියෙල කර ගන්නේ නම් සනීකාරක එකතු කර විදුලි හෝ ගැස් උදුනක් ආධාරයෙන් සනීකාරකය නොදින් දිය වන තෙක් රත් කරන්න.
- සනීකාරක දුව්‍ය නොදින් දිය වූ මාධ්‍ය රෝපණ බදුන්වලට දමන්න.
- රෝපණ බදුන් කපු පුළුන් ඇඟකින් හා ඇඟකින් ව්‍යුහ ප්‍රාග්ධනය ව්‍යුහ ප්‍රාග්ධනය සාවිතයෙන් ජීවාණුහරණය කර ගන්න.

පීඩිනය - 1.2 kg /cm²

කාලය - මිනිත්තු 20

උෂ්ණත්වය - 121 °C

- පිළියෙල කළ මාධ්‍ය පසු දින රෝපණය සඳහා යොදගත හැකි ය. නමුත් ජ්වාණුහරණ ක්‍රියාවලියේ දේශ ඇති දියි බලා ගැනීමට අවම වශයෙන් දින 3ක් පමණ වියලි ස්ථානයක ගබඩා කර තබන්න. ආසාදන තොමැති නම් රෝපණ කටයුතු සඳහා භාවිත කරන්න.
- මව ගාකය තෝරා ගැනීම හා නඩත්තුව ප්‍රහේද්‍යට ආවේණික ලක්ෂණ සහිත කෘමි හානිවලින් හා වෛරස් රෝගවලින් තොරු නිරෝගී මව ගාකයක් තෝරා ගන්න.

පූර්වකය ජ්වාණුහරණය සහ සංස්ථාපනය කිරීම

- පටක රෝපණය සඳහා තෝරාගත් ගාක කොටස් රසායනාගාරය තුළට ගෙන ඒමට පෙර හැකි තාක් පවතු කරන්න.
- අවශ්‍ය ප්‍රමාණයට සකසාගත් පූර්වක පිරිසිදු බිකරයකට ගෙන එයට සේදුම්කාරක බිංදු කිහිපයක් එකතුකර බිකරයේ මුව ගෝස් හෝ දුල් කැබැලේකින් වසා ගලා යන ජලයෙන් (ජල කරාමයක්) මිනිත්තු 30ක් පමණ සේදී යැමට සලස්වන්න.
- පූර්වකය ජ්වානුහරණය කිරීමට සෝචියම් ඔක්සික්ලෝරසිඩ් /NaOCl (Chlorox) හා මද්‍යසාර යොදා ගන්න.
- හොඳින් ජ්වාණුහරණය කර ගත් ගාක කොටස තල ප්‍රවාහ කැබේනෙටුව තුළ දී අවශ්‍ය ප්‍රමාණයට සකසා ගන්න.
- කළින් සාදා ජ්වාණුහරණය කර ගත් මාධ්‍ය තුළ පිළියෙල කරගත් පූර්වකය තැන්පත් කරන්න.
- ගුණනය ආරම්භ වූ පසු මෙලෙස රෝපණය කරගත් බඳුනට ආලෝකය ලැබෙන සේ ගුණන කාමරයේ තබන්න.
- දින 30 කට වරක් උපරෝපණය කර පැළ සංඛ්‍යාව වැඩි කරන්න.
- උප රෝපණ කෙට පමණ පසු පැළ එකින් එක වෙන් කර තනි තනි පැළ ලෙස මුල් අද්දවා ගන්න.
- ඒ සඳහා මක්සින හෝරෝමෝන (IBA, IAA) සහිත මාධ්‍යයක් යොදා ගන්න.
- හොඳින් මුල් අදින ලද පැළ දැඩි කිරීම සඳහා යොදා ගන්න.
- එහි දී පැළ මද උණුසුම් ජලයෙන් සෝදා (Agar ඉවත් වීමට) සංස්ථානික දිලිර නාභකයක මිනිත්තු 5 ක් ගිල්ට්‍රා තබන්න.
- ජ්වානුහරණය කර ගත් වගා මාධ්‍යයක එම පැළ සිටුවන්න.
- පැළ ප්‍රවාහක ව්‍යුහයක් තුළ තබා ක්‍රමයෙන් බාහිර පරිසරයට භුරු කරන්න.

නිගමනය :

ක්ෂේර ප්‍රවාහණ ක්‍රමයෙන් ක්ෂේත්‍රයේ සිටුවීමට සුදුසු පැළ ලබා ගන්න.

විශේෂ කරුණු :

- වෛරස් රෝග පරික්ෂාවක් (ELISA/PCR) මකින් වෛරසවලින් තොර මව ගාක තෝරා ගැනීමෙන් වෛරසවලින් තොර පැළ ලබා ගත හැකි ය.
- පත්‍ර කොටස මාධ්‍යයේ තැන්පත් කිරීමේ දී පත්‍රයේ යටි පැන්ත මාධ්‍යයේ ගැවෙන සේ පත්‍රය තැන්පත් කරන්න.
- රෝපණ කටයුතු ඇරැකීමට මිනිත්තු 20-30කට පමණ පෙර අනවරත ප්‍රවාහ කුටිරය ක්‍රියාත්මක කර ගන්න.
- 70% මද්‍යසාර හෝ අයිසොපොපිල් ඇල්කොහොල් යොදගෙන අනවරත ප්‍රවාහ කුටිරයේ වැඩි පෘෂ්ඨය හා වීදුරු ආවරණ ආදිය ජ්වාණුහරණය කරන්න.
- බෝතල් කළ පානීය ජලය ආස්ථා ජලය වෙනුවට ආදේශකයක් ලෙස යොදා ගත හැකි ය.

- බැහි අඩු සහ පිහි ජීවාණුහරණය කිරීමට Glass bead sterilizer /Bunsen burner හෝ Spirit lamp එකක් යොදා ගන්න.



Glass bead sterilizer

- උපරෝපණ කරන අවස්ථාවේ රෝපණවල තිබෙන මැරුණු ගාක කොටස් ඉවත් කරන්න.
- පූර්වකය මාධ්‍ය තුළ අනවකා ලෙස ගිල්වීමෙන් වැළකෙන්න.
- රෝපණ බදුන මත රෝපණ කළ දිනය, ගාක විශේෂය ආදිය සටහන් කරන්න.
- මාධ්‍ය සකස් කිරීමේදී රසායනික ද්‍රව්‍යවලට අමතර ව ගාක සාර යොදා ගත හැකි ය.
දැන් : කුරුමිබා වනුර, නොදින් අඕරන ලද කෙසෙල්
- රෝපණ බදුන් chlorox යොදාගෙන ජීවාණුහරණය කළ හැකි ය. 5% chlorox දාවණයෙන් සෝදා කට පහතට සිටින සේ 5% chlorox වලින් සෝදන ලද තැවැයක් මත මිනින්තු 10ක් තබන්න.
- මාධ්‍ය සකස් කිරීමේදී සන බව වැඩි නොවීමට වග බලාගත යුතුයි. මාධ්‍යය සන බව වැඩි වූ විට පූර්වකය තැන්පත් කිරීමේදී මාධ්‍ය ඉරි තැලී යයි.
- මාධ්‍යය සඳහා නිෂ්පාදිත MS මාධ්‍ය (Readymade MS media) යොදා ගැනීම ද සිදු කළ හැකි ය.
- සුතුර්ස් සඳහා ආදේශකයක් ලෙස පිරිසිදු කරන ලද සිනි වෙළඳපාලන් ලබා ගත හැකි ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 27

බඳන් තවාන් සැකසීම හා එහි බේෂ තැන්පත් කිරීම

- වෙළෙඳපොලට තවාන් පැල සූදානම් කිරීම

හැදින්වීම

: රෝපණ ද්‍රව්‍ය ස්ථීර භූමියේ වග කරන තෙක් ආරක්ෂිත ව රැකබලා ගන්නා ජ්‍යෙෂ්ඨ තවාන වේ. තවාන් පැල නිෂ්පාදනය කිරීමට විවිධ තවාන් වර්ග හාවිත කළ හැකි ය. එහෙත් වාණිජ තවාන් පැල නිෂ්පාදනයේ දී බඳුන් තවාන් බහුල ව හාවිත කෙරේ.

මූලධර්මය

: ප්‍රරෝගණය සඳහා අවශ්‍ය ප්‍රශ්‍රස්ථ තත්ත්ව සහ නීරෝගී දිරීමත් බේෂ හාවිතයෙන් ඉහළ ගුණාත්මක බවින් යුත් පැල ලබා ගත හැකි වීම

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය

- හළාගත් මතුපිට පස්
- හළාගත් වියලි කොම්පෝස්ට්‍රි පොහොර / ගොම
- පොලිතින් 250 g (7.5 cm විෂ්කම්භය හා උස 10 cm වූ පොලිතින්)
- පරණ වූ කොහුබත්
- තරමක් විශාල භුමාල ජනකයක් (Steamer) හෝ බැරලයක් හා දුලක්
- වැළි
- බේෂ / දඩු කැබලි

ක්‍රමවේදය :

i) තවාන් මිශ්‍රණ සැකසීම

- හළාගත් මතුපිට පස් වියලි ගොම හෝ කොම්පෝස්ට්‍රි කොටස් 1:1
- කොම්පෝස්ට්‍රි : වැළි : කොහුබත් 1:1:1
- වැළි : කොහුබත් 1:1 යන මාධ්‍යවලින් එකක් සකසා ගන්න.

ii) තවාන් මාධ්‍යය ජීවාණුහරණය

තවාන් මිශ්‍රණය සාදා පොලිසැක් මලු තුළ දමා බැරලයක ආධාරයෙන් හෝ භුමාල ජනකයක බහා මිනිත්තු 40ක් පමණ වාශ්පයෙන් තම්බා ගන්න.

iii) තවාන් බේෂ / රෝපණ ද්‍රව්‍ය ජීවාණුහරණය කිරීම

- තවාන් කිරීමට යොදා ගන්නා බේෂ කඩාසි මල්ලක දමන්න. එයට දිලිරනාභක කුඩා ස්වල්පයක් දමා මල්ලේ කට ගැට ගසා, සොලවන්න.


iv) බදුන් තවාන් සැකසීම

a) පොලිතින් බදුන්

- පොලිතින් මලු යොදා ගන්නේ නම් බෝග අවශ්‍යතාව මත බදුන් ප්‍රමාණය තීරණය කරන්න.
- පොලිතින් සිලරයක් මගින් පතුල මුදා තබා හෝ ඉටුපන්දමක් රත්කර පතුල සකසන්න.
- බදුන් පතුලේ කැපුමක් සිදු කර හෝ වෙටි සිදුරු කර ජලවහනය සිදු කිරීමට සලස්වන්න.
- පොලිතින් බදුන් සාපුරු ව රැලි නොවැවෙන සේ මාධ්‍යය පුරවන්න.
- බදුන් කට දක්වා ම පස් නොපිරවීමට වග බලා ගන්න.
- බදුන් පතුල සමතලා වන සේ සකස් කරන්න.
- මාධ්‍යය තෙත් කර බිජ සිටුවන්න.

b) කඩාසි බදුන්

- මේ සඳහා පත්තර කඩාසි හෝ වෙනත් කඩාසි භාවිත කළ හැකි ය.
- රුපසටහනේ දක්වෙන ක්‍රියාපටිපාටියට අනුව බදුන සකසන්න.



- ජ්‍යෙවාණුහරිත කොමිපෝෂ්ට් හෝ කොහුබත් : වැළි මිශ්‍රණය ජලයෙන් තෙත් කර සෙමින් පෝෂක නිදහස් කරන පොස්පරස් අඩු පොගාර (Slow releasing low phosphorus) මිශ්‍ර කර බදුනට පුරවන්න. කොහුබත් පමණක් භාවිත කරන්නේ නම් තරමක තෙරපිමකට ලක් කර වියලිමට ඉඩ හරින්න.
- වියලිණු පසු ගබඩා කර තබන්න. පැළ සිටුවන විට මාධ්‍යය තෙත් කර බිජ සිටුවන්න.

v) තවාන් බදුන් වසුන් කිරීම

- සැකසු තවාන් බදුන් පත්තර පිටු 2-3කින් ආවරණය කර ඒවා මතුපිටින් ජලය ඉසීම සිදු කරන්න.
- ඉන්පසු එය මත බරක් තබන්න. (ලි කැබල්ලක් / යකඩ කුරක්)
- පසුව අවශ්‍යතාව පරිදි ජල සම්පාදනය කරන්න.
- බීජ පැළ පසෙන් මතු වන විට වසුන් ඉවත් කරන්න.

vi) බදුන් තවාන් නඩත්තු කිරීම

- පතු යුගල දෙකක් (බීජ පතු හැර) සහිත බීජ පැළ අවස්ථාව එළඹුණු විට බදුන් තුළ ඇති වැඩි පැළ තුනි කර, පැළ එකක් හෝ දෙකක් පමණ ඉතිරි කරන්න. පොලිතින් බදුන්වල ප්‍රමාණය විශාල වූ විට පැළ 20-30 පමණ වන සේ ද ඉඩකඩ ඇති පරිදි පැළ සංඛ්‍යාව වෙනස් කර ගත හැකි ය. පැළ ගලවා නැවත සිටුවීමේ දී තත්ත්ව 10ට අඩු කාලයක් තුළ නැවත සිටුවීමෙන් මැළවීම වළක්වා ගත හැකි ය. මුළු උච් අතට නැමීම වැළැක්වීම කළ යුතු ය.
- පැළ වර්ධනය වන විට පැළ දැඩි කිරීම සඳහා ක්‍රමයෙන් හිරු එළියට නිරාවරණය වන කාල සීමාව වැඩි කරන්න.
- රෝග හා පළිබේද පිළිබඳ ව පරීක්ෂාකාරී වන්න.

vii) අලෙවිය සඳහා සූදානම් කිරීම

- පැළ ග්‍රේනී ගත කරන්න. (තනි පැළ පමණක් ඇති බදුන් / පැළ 2ක් පමණක් ඇති බදුන්).
- හිස්තැන් පුරවන්න (නුසුදුසු පැළ ඉවත් කර නොදා පැළ හාවිත කර අඩු සම්පූර්ණ කරන්න).
- මතුපිට පස් හා කොම්පෝස්ටර් මාධ්‍යය ලෙස යොදාගත් විට බදුන් පිරිසිදු කිරීම, හිස් අවකාශවලට මාධ්‍යය පිරිවීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ය.

නිගමනය :

- විවිධ බදුන් තවාන් සකසා ඒවායේ බීජ සිටුවා අලෙවියට සූදානම් කරන්න.

විශේෂ කරුණු :

- තවාන් මාධ්‍යයට යොදා ගන්නා ද්‍රව්‍ය බෝග වර්ගය සහ අවශ්‍යතාව අනුව වෙනස් විය හැකි වේ.
දිදා - දේශීය වාණිජ තවාන් පැළ නිෂ්පාදනය
අපනයනය සඳහා පැළ නිෂ්පාදනය
ගෙවතු සඳහා පැළ නිෂ්පාදනය
- මෙහිදී කොහුබත්, අර්ධ ව පිළිස්සූ දහයියා, වැලි, මතුපිට පස්, වියලි ගොම හෝ කොම්පෝස්ටර් යොදාගත හැකි ය.
- මුළු ඇදීම උත්තේෂ්‍රනය කරන හෝමෝෂ්‍රා, සුදුසු පොහොර (සේමින් පෝෂක නිදහස් කරන පොහොර - slow releasing fertilizer) කණිකා සමග මිශ්‍ර කිරීමෙන් ප්‍රශ්වීමන් පැළ ලබා ගත හැකි ය.
- අපනයනය කිරීම සඳහා පැළ සැකසීමේ දී බදුන් රහිත ව පැළ (දුඩු කැබලි) පමණක්
අපනයනය කරන්නේ නම් මාධ්‍යය ලෙස කොහුබත් යොදාගත හැකි ය. මතුපිට පස්, ගොම,
කොහුබත්, කොම්පෝස්ටර් හාවිත කළ විට ව්‍යාධිතනක ක්ෂේෂුල්වීන් වර්ධනය විය හැකි ය.
- ජීවාණුහරිත වැලි හා කොහුබත් හාවිතයේ දී ව්‍යාධිතනක ජීවීන්ගේ හානි අවම විය හැකි ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 28

විදුරු වැංකියකට විසිනුරු මසුන් හඳුන්වා දීම සහ නඩත්තු කිරීම

නිපුණතා මට්ටම	:	7.1
යෝජිත කාලවේශේද	:	02
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • විසිනුරු මත්ස්‍ය වැංකිය පිරවීමට ගන්නා ජලයේ යෝග්‍යතාව පරික්ෂා කිරීම • විසිනුරු මත්ස්‍ය වැංකියක් නිවැරදි අනුමිලිවෙළට සැකසීම • ඇති කිරීම සඳහා යෝගා විසිනුරු මත්ස්‍යයන් තෝරීම • විසිනුරු මත්ස්‍ය වැංකිය නිවැරදි ව නඩත්තු කිරීම
හැදින්වීම :		විසිනුරු මත්ස්‍යයන් සඳහා දේශීය මෙන් ම විදේශීය වෙළෙඳපාලේ ද ඉල්ලුමක් පවතී. විනෝදාස්වාදය සඳහා මෙන් ම ගෘහස්ථා අලංකරණය සඳහා විදුරු වැංකි ක්‍රියාකාරකම් මසුන් නඩත්තු කිරීමෙහි ඉහළ ප්‍රචණ්ඩතාවක් දැනට ශ්‍රී ලංකාව ක්‍රියාත්මක ලැබේයි.
මූලධර්මය	:	ප්‍රශන්ත හොතික, රසායනික සහ පාරිසරික තත්ත්ව පවත්වා ගැනීම. මින් ජලාලයක ප්‍රශන්ත පැවැත්ම තහවුරු වේ.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> • ජල පෙරනයක් • වායු කළමනයක්/ වාතන පොම්පයක් (Aerator/Air pump) • වායු බට අඩු කීපයක් (Joints- T joints, double joints) • වාතන ගල් 2ක් හෝ 3ක් (Air stone) • වැංකියක උඩ ආවරණයක් • විදුරු වැංකියක් (30 x 30 x 60 cm) පමණ • DO මිටරයක් • උෂ්ණත්වමානයක් • විදුලි ආලෝක ප්‍රහවයක් • වැංකි අලංකරණයට අවශ්‍ය ද්‍රව්‍ය (කෘතිම/ ස්වාභාවික) • pH මිටරයක්

ක්‍රමවේදය :

- ජල කාන්දු වීම් ඇත්දැයි නිරික්ෂණය කර, විදුරු වැංකිය හොඳින් සේදා පිරිසිදු කරගන්න.
- වැංකිය පිරවීමට යෝගා ජලය තෝරා ගන්න. ජලයෙහි ගුණාග (pH, DO, උෂ්ණත්වය, ලවණ්‍යතාව) මැන ජලයේ යෝග්‍යතාව නිර්ණය කරන්න.
- හොඳින් සේදා ගත් සියුම් ගල් කැබලි වැංකියේ පතුලට අසුරන්න.
- ජල පෙරනය වැංකිය ක්‍රියාත්මක සවි කරන්න.
- වැංකිය අලංකරණයට යොදා ගන්නා ද්‍රව්‍ය (දිරා යන ගස්, අතු, අලංකරණ රුප, ඒලාස්ටික් පැලැටි) යොදා වැංකිය අලංකරණය කරන්න.

- වීදුරු වැංකියට 15cm පමණ (2/3 පමණ) උසට ජලය පුරවන්න.
 - වායු කළඹනය, වායු බට සහ වාතන ගල් භාවිතයෙන් වැංකිය සූදුසු පරිදි වාතනය කරන්න.
 - වැංකිය ආලෝකකරණයට සූදුසු විදුලි බුබුල තෝරාගෙන අලංකරණය වැඩි වන ලෙස වැංකියේ වහලයට ඒවා සම්බන්ධ කරන්න.
 - වැංකියට ජලජ ගාක හඳුන්වා දෙන්න. විශාල පත්‍ර සහ මුළු සහිත ගාක කුඩා බදුන්වල සිටුවා වැංකියේ පිටුපස බිත්තියට ආසන්න ව තබන්න.
 - කුඩා සහ පා වෙන ගාක රේට ඉදිරියෙන් තබන්න.
 - වැංකියට දුම්මට උවිත මත්ස්‍ය විශේෂ තෝරා ගන්න.
 - වැංකියේ 2/3ක් ජලයෙන් පුරවන්න.
 - තෝරාගත් මසුන් නිවැරදි ලෙස වැංකියට මුදා හරින්න.
 - මෙහි දී මසුන් සහිත බැගය මත්ස්‍ය වැංකිය තුළ විනාඩි 10-15 පා වීමට ඉඩ හරින්න.
- පසුව බැගයේ කට විවෘත කර නිදහසේ මසුන්ට වැංකිය තුළට පිහිනා යැම්මට ඉඩ සලසන්න.



- මසුන්ගේ හැසිරීම් රටා නිරීක්ෂණය කරන්න.
- මසුන් හොඳින් ස්ථානගත වූ පසු ඔවුනට කඩ්ම ආහාර දෙන්න. ආහාර දීමේ දී වැංකියේ සැම ස්ථානයකට ම විසිරී යන පරිදි යොදන්න.
- ජලය හොඳින් වාතනය කරන්න. ඉතිරි වූ කැම සහ ඔවුන්ගේ බහිසුවේ ද්‍රව්‍ය දිනපතා වැංකියෙන් ඉවත් කරන්න.
- දිනකට වාර දෙකක්වත් මසුන්ට යෝග්‍ය ආහාර අවශ්‍ය ප්‍රමාණයට දෙන්න.
- ජලයෙහි ගුණාත්මක භාවය නිසි පරිදි පවත්වාගෙන යන්න.
- ජලයේ පහත ගුණාංග මැන ඒවා ප්‍රශ්නයේ මට්ටමෙන් පවත්වාගෙන යන්න.
 - pH අගය
 - DO ප්‍රමාණය
 - උෂ්ණත්වය

නිගමනය :

- නිසි අයුරින් පිළියෙළ කළ වීදුරු වැංකියකට විසිනුරු මසුන් හඳුන්වා දී වැංකිය නිසි ලෙස නැඩත්තු කරන්න.

විශේෂ කරුණු :

- ජලය පිරවීමේදී ද මත්ස්‍ය වගාවට යෝගා ජලය තිරණය කළ යුතු ය. ලිං, ගංගා, ඇල දොල, වැනි ස්වාභාවික ප්‍රහවයකින් ගන්නා ජලය සැපු ව ම වැංකියට විරෝධ හැකි ය. තෙ ජලය යොදා ගන්නේ නම් ක්ලෝරීන් ඉවත් කළ යුතු ය. දින කිහිපයක් ගබඩා කර තබා ගැනීමෙන් හෝ තදින් වාතනය කිරීමෙන් ක්ලෝරීන් ඉවත් කළ හැකි ය.
- මසුන් මිල දී ගැනීමේදී විශ්වාසවන්ත තැනකින් නිරෝගී මසුන් ලබා ගන්න.
- ජලපු පැලැටි මගින් වැංකියේ ඇති මත්ස්‍ය අපද්‍රව්‍ය කාබනික පොෂාරක් වශයෙන් උරා ගැනීමට ලක් වේ.
- ගෝල්ඩ් රිෂ්, කාප් වැනි මසුන් සිටින වැංකියකට දුම්ය යුත්තේ තද පත්‍ර සහිත ගක්තිමත් පැලැටි ය.
- මසුන් තුන්පත් කිරීමේදී මාංගහක්ෂක මසුන් සමග, ගාකහක්ෂක හෝ සර්වහක්ෂක විශේෂ එකට තැබීම තොකළ යුතු ය.
- ගෝල්ඩ් රිෂ් සිටින වැංකියකට වසිගර්හ හෝ බාඩි වැනි මසුන් දූම් විට ඔවුනු ගෝල්ඩ් රිෂ් මසුන්ගේ වර්ල්වලට භාවිත කරනි.
- මස්කා වැනි මාංග හක්ෂක මසුන් අනෙක් මත්ස්‍යයන්ගෙන් වෙන් කර තනි ව වගා කළ යුතු ය.
- එක් වරකට ප්‍රමාණවත් වන තරමට ආහාර සැපයීම වැදගත් ය. ආහාර වැඩිපුර දීමෙන් ජලය දුෂ්පාය වේ.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 29

මත්ස්‍ය කිටයන් සඳහා පීවී මත්ස්‍ය ආහාරයක් පිළියෙල කිරීම

නිපුණතා මට්ටම	:	7.1
යෝජිත කාල්‍යාපනය	:	02
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • ජීවී මත්ස්‍ය ආහාරයක් පිළියෙල කිරීමට යෝගේ ඇටුවුම සැකසීම. • ජීවී මත්ස්‍ය ආහාරයක් පිළියෙල කිරීම. • ජීවී මත්ස්‍ය ආහාර සුදුසු අවස්ථාවේ දී නෙළාගෙන මත්ස්‍ය ඇටුවුනට සැපයීම.
හැදින්වීම :		සුදුසු ආහාර සුදුසු වේලාවට සුදුසු ප්‍රමාණවලින් දීම විසිනුරු මත්ස්‍ය වගාවෙහි ප්‍රශ්නයේ පැවැත්මට අත්‍යවශ්‍ය අංගයකි. ආහාර වර්ගය මෙන් ම ප්‍රමාණය ද මසුන්ගේ ජීවන වතුයෙහි අවධි අනුව වෙනස් වන අතර මත්ස්‍ය ආහාර ලෙස ජීවී සහ කෘතිම ව පිළියෙල කරන ලද ආහාර බහුල ව යොදා ගනී.
මූලධර්මය	:	සුදුසු ගුණාත්මක ආහාර මත්ස්‍යයන්ට දීම මත්ස්‍යයන්ගේ ප්‍රශ්නය වර්ධනයට සහ තිරෝගී පැවැත්මට හේතු වේ.
අවශ්‍ය උපකරණ හා ඉවත් :		<ul style="list-style-type: none"> • ආර්ථීමියා කොළේයි 1 g පමණ • බෙරුම් ප්‍රානීලයක් (Separation funnel) හේ ශුවත ලන 11 හේ 21 ධාරිතාව සහිත ප්‍රානීලයක් • ආලේක ප්‍රහවයක් (විදුලි බල්බයක්) • වාතන පොම්පයක් • වාතන ගල් 1 හේ 2 • වායු බට • ලුණු 28 mg • විදුරු කුරක් • බිකරයක් (1-2 l) • වර්පනාංකමාතායක්(Refractometer) • ආසුත ජලය
ක්‍රමවේදය :		<ul style="list-style-type: none"> • බිකරයක ලුණු 25-28 mgක් සහ ආසුත ජලය 1 lක් විදුරු කුරක ආධාරයෙන් මිශ්‍ර කර ගෙන, 28 ppm ලවණ්‍යතාවෙන් යුතු ලුණු ආවණයක් පිළියෙල කර ගන්න. මූහුදු ජලය පහසුවෙන් ලබාගත හැකි නම හොඳින් පෙරා ගන්නා ලද මූහුදු ජලය මේ සඳහා හාවිත කළ හැකි ය. • සාදා ගත් ලුණු ආවණය බෙරුම් ප්‍රානීලයට හේ මූචිය යටත සිටින ලෙස හැරවු ප්‍රානීලයක් බෙශ්ටලයට දමන්න. හාජනය 2/3 පමණ පිරෙන ලෙස ලුණු ආවණය එක් කරන්න. (ප්‍රානීලයක් බෙශ්ටල් හාවිත කරන්නේ නම බෙශ්ටලය පත්‍රලේ සිට 10-12 cm පමණ දුරින් බෙශ්ටලය මැදින් කපා වෙන්කර මූචිය සහිත කොටස හාවිත කරන්න.)



- මෙම ඇටවුමට ආර්ථීමියා 1g පමණ දමන්න.
- හොඳින් තමුත් සෙමින් වාතනය කරන්න.
- ආලේංක ප්‍රහවය ආධාරයෙන් මෙම ඇටවුමට හොඳින් ආලේංකය ලබා දෙන්න.
- පැය 24කට පමණ පසු මෙම ඇටවුම හොඳින් නිරික්ෂණය කරන්න.
- ඉතා කඩා (0.4 mm) පමණ වන තැකිලි දුමුරු පැහැයට භුරු ආර්ථීමියා තොප්ලියාවන් (*Artemia nauplii*) පියවී ඇසින් නිරික්ෂණය කරන්න.



- වාතනය තතර කරන්න. එවිට අලුත උපන් ආර්ථීමියා තොප්ලියාවන් බෙරුම් පුනිලයේ පත්‍රලට එක් වන ආකාරය හා පැටවුන් බිඟි තොටු කොෂය සහ හිස් කොෂය ජල පෘෂ්ඨය මත පා වෙන ආකාරය නිරික්ෂණය කරන්න.
- පත්‍රලට එක් වූ ආර්ථීමියා තොප්ලියාවන් බෙරුම් පුනිලයේ කරාමය විවෘත කර බිකරයකට ඉවත් කර ගන්න. ඔවුන් පිරිසිදු ජලයෙන් සෝදා මත්ස්‍ය පැටවුන්ට ආහාර ලෙස ලබා දෙන්න.

නිගමනය :

ජ්‍යෙෂ්ඨ මත්ස්‍ය ආභාරයක් ලෙස ආර්ථිමියා නොප්ලියාවන් සකස් කර මත්ස්‍ය පැලවුන්ට අවශ්‍ය ප්‍රමාණය දෙන්න.

විශේෂ කරුණු :

- අලුත බිජ වූ ආර්ථිමියා තොස්ප්ලියාවන්ගේ ඇති බිජාන්නය (yolk) නිසා ආර්ථිමියා තොස්ප්ලියාවන් මත්ස්‍යයන්ට ඉතා පෝෂණයදායී ආහාරයකි.
 - තොස්ප්ලියාවේ තම ගක්ති අවශ්‍යතා සඳහා මෙම බිජාන්නයේ පෝෂණ කොටස් ක්‍රමයෙන් අවශ්‍යක පෝෂණය කරති. පෝෂණය අවශ්‍යක පෝෂණය කරන ලද තොස්ප්ලියාවේ විනිවිද පෙනෙන අවර්ණ හෝ ආ සුදු පැහැයෙන් දිස් වෙති.
 - එම නිසා තොස්ප්ලියාවන් මත්ස්‍ය ආහාරයක් ලෙස යෝගා වනුයේ බිජ වී පැය 12 පමණ කාලයක් කුළ ය.
 - මෙම හේතුව නිසා මත්ස්‍ය වගාවන් සඳහා ආර්ථිමියා ජීවී ආහාරයක් ලෙස යොදා ගන්නේ නම් දිනපතා ආර්ථිමියා බිජ රක්කවීම සිදු කළ යුතු ය.
 - මහා පරිමාණයෙන් සිදු කරන මත්ස්‍ය වගාවන් සඳහා ආර්ථිමියා යොදා ගන්නේ නම් ආර්ථිමියා බිජ රක්කවීමට කෝණිකාකාර ගයිබරුග්ලාස් වැංකි යොදා ගත හැකි ය.
 - අලුත බිජ වූ ආර්ථිමියාවන් ඉතා වේගයෙන් ජල ස්තරය කුළ සැරිසරන බැවින් මත්ස්‍ය පැවුනට අධික ගක්තියක් වැය තොකර පෝෂණයදායී ආහාර පහසුවන් ලබාගත හැකි ය.
 - ජීවී ආහාරයක් නිසා ජල දුෂ්ණය අවම ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 30

විසිනුරු මත්ස්‍ය පැටවුන් සඳහා කෘතිම ආහාරයක් පිළියෙල කිරීම

නිපුණතා මට්ටම	:	7.1
යෝජිත කාලවේශේද	:	02
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● පෙර්ශන සංස්ටකවල වැදගත්කම සැලකිල්ලට ගෙන කෘතිම මත්ස්‍ය ආහාරයක් පිළියෙල කිරීමට අවශ්‍ය අමුදව්‍ය නියමිත පරිදි හඳුනා ගැනීම ● මත්ස්‍ය කිටයන් සඳහා කෘතිම මත්ස්‍ය ආහාරයක් පිළියෙල කිරීම ● කෘතිම මත්ස්‍ය ආහාරය නියමිත ලෙස අපුරා කළේ තබා ගත හැකි ලෙස ගබඩා කිරීම
හැදින්වීම :		විසිනුරු මත්ස්‍ය වගාවෙහි එක් ප්‍රධාන අවශ්‍යතාවක් වනුයේ මුළුන් සඳහා අවශ්‍ය පෙර්ශ්‍යදායී ආහාර අඩු මිලට ලබා ගැනීමයි. ඒවා ආහාර, පෙර්ශ්‍ය පදාර්ථයන්ගෙන් ඉහළ වඩාත් ම යෝග්‍ය ආහාර වන නමුත් ඒවා නිෂ්පාදනයට සහ පවත්වා ගැනීමට අධික වියදමක් වැය වන හෙයින් කෘතිම ආහාර නිෂ්පාදනය කෙරෙහි වැඩි නැඹුරුවක් පවතී.
මූලධර්මය	:	<ul style="list-style-type: none"> ● සුදුසු ගුණාත්මක ආහාර මත්ස්‍යයන්ට දීම ප්‍රගස්ත වර්ධනයට සහ නිරෝගී පැවැත්මට හේතු වේ.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> ● මාල් අන්තර් 40 g ● සේයා බේංච් අන්තර් 20 g ● තිරිගු පිටි 13 g ● හාල් නිවුම් 17 g ● ඉස්සන් කුඩා 05 g ● තෙල් 39g (මාල තෙල් නම් යෝග්‍යයි) ● විටමින් මිශ්‍රණ 1 g ● බනිජ මිශ්‍රණ 1 g ● ඇඹුරුම් යන්ත්‍රයක් (Grinder) ● තුමාල ජනකයක් (Steamer) ● ඉදි ආප්ප වංගේඩියක් ● උදුනක් ● පොලිතින් බැගයක් ● මුදා තබනයක් (Sealer) ● ඒලාස්ටික් බේසමක් / සාස්පානක් ● පොලේකුටු / පිත්තල හැඳි 01 ● පිරිසිදු රෙදි කඩික් ● ඒලාස්ටික් හෝ ඇල්මිනියම් තැටි

ක්‍රමවේදය :

- වියලි අමුදුවා වෙන් වෙන් ව සිහින් ව අඩරා ගන්න.
- තීයමින ප්‍රමාණවලින් අවශ්‍ය අමුදුවා මැන ජ්ලාස්ටික් බේසමට / සාස්පානට දමා ගන්න.
- පොල්කටු හැන්දෙහි ආධාරයෙන් මෙම මිශ්‍රණය හොඳින් මිශ්‍ර කරන්න.
- තරමක් මද රස්තය සහිත උණු ජලය ස්වල්පය බැගින් එක් කරමින් මෙම මිශ්‍රණය තලපයක් ලෙස පිළියෙල කරගන්න.
- මෙම තලපය පිරිසිදු රෙදි කැබැලේකින් වසා භුමාල ජනකයට දමා භුමාලය මගින් හොඳින් තම්බා ගන්න.
- ඉදිඛාජ්‍ය වංගේඩිය ආධාරයෙන් පෙලට් (Pellet) පිළියෙල කර ගන්න.
- මෙම පෙලට් ජ්ලාස්ටික් / ඇළුම්නියම් තැට්ටුවල බහා මද පවතෙන් හොඳින් වේලා ගන්න.
- හොඳින් වියල්ණු පෙලට් පොලිතින් මුළුවල අසුරා මුදා කෙන්න.

නිගමනය :

- කංත්‍රිත මත්ස්‍ය ආහාරය පෙලට් ලෙස සකස් කර වියලා පොලිතින් මුළුවල අසුරන්න.

විශේෂ කරුණු :

- මත්ස්‍ය ආහාර පිළියෙල කිරීමේදී අධික උණ්ණත්ව (තැම්බීමේදී සහ වියලීමේදී) හාවිතයෙන් වැළකිය යුතු ය. ඒ මත්දියත් අධික උණ්ණත්වය පෝෂණ ද්‍රව්‍ය විනාශ වීමට හේතු වන බැවිති.
- හොඳින් වියලා ගත් මත්ස්‍ය ආහාර ශික්කරණ තත්ත්ව යටතේ මාස කිහිපයක් වුව ද ගබඩා කර තබා ගත හැකි ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 31

වෙළඳපොල සඳහා මත්ස්‍යයන් ඇසුරුම් කිරීම

නිපුණතා මට්ටම : 7.1

යෝජිත කාල්‍යාපනය : 02

අපේක්ෂිත කුසලතා : • වෙළඳපොලට ඉදිරිපත් කිරීම සඳහා උච්ච මසුන් තෙරීම
• වෙළඳපොල සඳහා සුදුසු ලෙස මත්ස්‍යයන් ඇසුරුම

හැඳින්වීම : විසිනුරු මත්ස්‍යන් වෙළඳපොලට ඉදිරිපත් කරනුයේ සංඛ්‍යාව වය. මෙහි දී මසුන් නිවැරදි ලෙස අසුරා වෙළඳපොලට ප්‍රවාහනය කිරීම ඉතා වැදගත් ය.

මූලධර්මය : ජ්‍යෙෂ්ඨ මසුන් සුදුෂ්‍යම ලෙස පරිභරණය, ප්‍රශ්නයේ තත්ත්ව යටතේ ඇසුරුම සහ ප්‍රවාහනය කිරීමෙන් මත්ස්‍යයන් ආතතියට බලුන් වීම අවම වේ.

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය : • මත්ස්‍යයන් සහිත ජල ටැංකියක්
• කුඩා ප්‍රමාණයේ අතංගුවක්
• ද්විත්ව ස්තර පොලිතින් මලු
• ප්‍රුණු
• මසුන් ඇසුරුමට යෝගාත්‍ය ජලය
• ඇමෝෂියා අවශ්‍යක
• රබර පැටි
• වාතනය කිරීම සඳහා සුදුසු උපකරණයක් (මක්සිජන් ටැංකි)
• විදුරු ටැංකියක්

තුම්බේදය :

- වෙළඳපොලට ඉදිරිපත් කිරීම සඳහා හොඳින් වර්ධනය වූ, දීප්තිමත්, නිරෝගී මසුන් තෝරා ගන්න.
- මෙලෙස තොරා ගත් මසුන් අතංගුව ආධාරයෙන් අල්ලාගෙන වෙනත් විදුරු ටැංකියකට දමන්න. එයට ප්‍රුණු ස්වල්පයක් එකතු කරන්න.
- මෙම මසුන් විදේශීය වෙළඳපොලට හෝ ඉතා දුර පිහිටි දේශීය වෙළඳපොල වෙත ඉදිරිපත් කරන්නේ නම් දිනක් පමණ නිරාහාර ව තැබීම යෝගා වේ.
- පොලිතින් හාවිතයෙන් මසුන් ප්‍රවාහනයට යෝගා මලු පිළියෙල කර ගන්න. මෙහිදී ද්විත්ව ස්තර පොලිතින් මලු (Double layered polythene bags) පිළියෙල කිරීම අවශ්‍ය වේ.
- මෙම පොලිතින් මලුවල 1/3 පමණ ජලය පුරවන්න.
- එම ජලයට ප්‍රුණු ස්වල්පයක් සහ ඇමෝෂියා අවශ්‍යක එක් කරන්න.
- තොරා වෙන්කර ගත් මසුන් පොලිතින් මලු තුළට දමන්න. මෙහිදී ගහන සනත්වය පිළිබඳ ව සැලකිලිමත් විය යුතු ය.

- පොලිතින් මල්ලෙහි ඉතිරි 2/3 ඔක්සිජන් වායුවෙන් පුරවා ගන්න.
- පොලිතින් මල්ලෙහි කට හොඳින් තද කර එයට රබර් පටියක් යොදා ගන්න.

විශේෂ කරුණු :

- විදේශීය වෙළෙඳපොල සඳහා මසුන් අපනයනය කිරීමේ දී මෙම පොලිතින් මලු පොලිස්ටයරින් (සංජ්‍යගෝත්ම) පෙටියක අසුරා එය තුළට අයිස් කැට හෝ තෙත පත්තර දමා එම පෙටිය හොඳින් මුදා තැබිය යුතු ය.
- විවිධ මත්ස්‍ය විශේෂ එක ම මල්ල තුළ ඇසිරීම සිදු තොකළ යුතු ය .
- පොලිතින් මල්ල තුළට වාතය පිරවීමේ දී ජලය තුළට වාතය පිරවීමට යොදා ගන්නා නළය දමා ඔක්සිජන් ජලයෙහි හොඳින් දියකර ගත යුතු ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 32

විසිනුරු ජලපෑ පැලැංචි හඳුනා ගැනීම, තෝරුගත් පැලැංචි විශේෂයක් විවෘත වැංකි තුළ වගා කිරීම හා අපනයනය සඳහා සැකසීම

නිපුණතා මට්ටම	: 7.3
යෝජිත කාලවිෂේෂ	: 02
අප්‍රේක්ෂිත කුසලතා	<ul style="list-style-type: none"> • විසිනුරු ජලපෑ පැලැංචි හඳුනා ගැනීම • විසිනුරු ජලපෑ පැලැංචි වගා කිරීම සඳහා වැංකි සැකසීම • රෝපණ ද්‍රව්‍ය සැකසීම හා වගා කිරීම • විසිනුරු ජලපෑ පැලැංචි අපනයනය සඳහා සකස් කිරීම

හැදින්වීම : ශ්‍රී ලංකාවේ ජලපෑ සම්පත්වල ඉතා විශාල විවිධත්වයක් ඇති අතර ඉන් ජලපෑ පැලැංචි සඳහා හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකි. ජලපෑ පැලැංචි වගාව මැෂ්‍ය කාලීන ව සුවිශේෂී අවධානය දිනාගත් ක්ෂේත්‍රයක් වන අතර ජලපෑ පැලැංචි අපනයනයෙන් අමතර රැකියා අවස්ථා මෙන් ම සැලකිය යුතු විදේශ විනිමයක් ශ්‍රී ලංකාව උපයා ගනියි.

මූලධර්මය : ගාක වර්ධනයට අවශ්‍ය පෝෂක, ප්‍රහාසන්ලේෂණයට අවශ්‍ය ආලෝකය සහ මුල් විනිදීමට හා ගාකය දරා සිටීමට යෝග්‍ය රෝපණ මාධ්‍යයක් සැපයීමෙන් විසිනුරු ජලපෑ පැලැංචි වගා කළ හැකි ය.

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> • විසිනුරු ජලපෑ පැලැංචි <table style="width: 100%; border-collapse: collapse;"> <tr> <td style="width: 40%;">Cabomba</td> <td style="width: 40%;">Aponogeton</td> </tr> <tr> <td>Limnophila</td> <td>Cryptocoryne</td> </tr> <tr> <td>Vallisneria</td> <td>Sagittaria</td> </tr> </table> <ul style="list-style-type: none"> • වැංකියක් • වැලි, මැටි සහ මතුපිට පස් (රෝපණ මාධ්‍ය සඳහා) • ජලපෑ පැලැංචිවල රෝපණ ද්‍රව්‍ය • ජලය 	Cabomba	Aponogeton	Limnophila	Cryptocoryne	Vallisneria	Sagittaria
Cabomba	Aponogeton							
Limnophila	Cryptocoryne							
Vallisneria	Sagittaria							



Aponogeton



Cabomba



Cryptocoryne



Sagittaria



Limnophila



Vallisnaria

ක්‍රමවේදය :

a. විසිතුරු ජලජ පැලැටී හඳුනා ගැනීම

- සපයා ගත් නිදර්ශක නිරික්ෂණය කරමින් ඒවායේ රුප ඇඳ නම් කරන්න. රුපාකාරය අනුව මෙම ගාකවල දක්නට ලැබෙන සූචිත්‍යෙහි ලක්ෂණ සඳහන් කරන්න.
- මෙම නිදර්ශක හඳුනා ගැනීමට සූචියක් ගොඩ තැනන්න.

b. විසිතුරු ජලජ පැලැටී වගා කිරීම

- සිටුවීමට බලාපොරොත්තු වන පැලැටීයේ රෝපණ ද්‍රව්‍ය ලබා ගන්න. (ඩිජ් / දැඩි කැබලි / බෙදීම (Division) / රෙරසෝම / පුෂ්ප වෘත්ත / ධාවක / අංකුර / බල්බ)
- සිටුවීමට භාවිත කරන වැශිය සූදානම් කරන්න.
- (මතුපිට පස් හා වැලි 3:1 අනුපාතයෙන් මිශ්‍ර කර සාදා ගත් මිශ්‍රයක් මෙන් ම මැටි ද මේ සඳහා යොදා ගත් හැකි ය. වැලි ඇති විට මුල් භොධින් පැතිරි වර්ධනය වේ.
- රෝපණ මාධ්‍ය මත පැලැටී රෝපණය කරන්න.
- පැළ සිටුවූ මුල් අවස්ථාවේ දි දිනකට කිහිප වරක් ද පසුව දිනකට දෙවරක් ද අවශ්‍යතාව අනුව ජලය සම්පාදනය කරන්න.
- දියර හෝ කැට ආකාරයට N, P, K නියමිත අනුපාතවලින් පොහොර ලබා දෙන්න.
- පෝෂක සෙමෙන් නිදහස් වන පොහොර (Slow releasing fertilizer) සුදුසු ය.
- 60 - 70 % සෙවණ දැඳ් භාවිතයෙන් සෙවණ ලබා දෙන්න.
- නියමිත ජලජ පැලැටී වර්ගයට අමතර ව ඇති සියලු ම පැලැටී වගාවෙන් ඉවත් කරමින් නඩත්තු කරන්න.
- රෝග හා පළිබේද නිරතුරු ව පරීක්ෂා කර බලා පාලනය කරන්න.

c. අපනයනය සඳහා සැකකීම

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :

- කතුරක්
- කපු පුළුන්
- බේසමක්
- වර්ධනය වූ ජලජ පැලැටී කිහිපයක්
- ස්ට්‍රේටෝරොම් පෙට්ටියක්
- ස්පොන්ස් කැබලි කිහිපයක්
- පොලිතින් කැබලි කිහිපයක්

ක්‍රමවේදය :

- හොඳින් වර්ධනය වූ පැලැටිවල අනවශය කොටස් කපා හොඳින් පිරිසිදු කර ගන්න.
- පැලැටි 05 පමණ මිටි ආකාරයට සකසා පැලැටිවල මූල් කොටස් කපු පුළුන්වලින් ඔතන්න.
- තෙතමනය සහිත කපු පුළුන් කොටස පොලිතින් කැබැල්ලකින් ඔතා රඛ්‍ර පරීයක් දමන්න.
- ගාකයේ ඉහළ කොටස නිරාවරණය වන පරිදි පත්තර කොළයකින් ඔතන්න.
- මෙම ගාක පෙට්ටියේ පතුලේ අතුරන්න.
- ඒ මත ස්පෙළාන්ත් කැබැල්ලක් අතුරන්න.
- මෙවැනි තටුව කිහිපයක් පෙට්ටිය තුළ අතුරා පියන වසන්න.
- මෙම පෙට්ටි 10-12 °C උෂ්ණත්වයක තබන්න.



විශේෂ කරුණු :

- ජලජ පැලැටි, මධ්‍ය පොකුණු, වැලි තවාන්, පාත්ති, හරිතාගාර, ජලගත වගා යන ව්‍යුහ තුළ ද වගා කළ හැකි ය.
- ජලජ ගාක වගා කිරීමේදී උෂ්ණත්වය භා ආලේෂය පාලනය කිරීම වැදගත් වේ.
- කඟ්‍රීම පෝෂක මාධ්‍යයක් භාවිත කර, හරිතාගාරයක් තුළ හෝ පොලිතින් උමගක් තුළ ජලජ පැලැටි වගා කළ හැකි ය.
- ජලජ ගාක ඉතා ම මඟු නිසා ඉක්මනින් වියලී යැමට ලක් වේ. එසේ ම ජලජ ගාක කුණු වී යැමට ලක් විය හැකි ය.


ප්‍රායෝගික ක්‍රියාකාරකම 33

කුකුල් පැටවුන් සඳහා බිම් බස්බරයක් පිළියෙළ කිරීම

නිපුණතා මට්ටම	:	8.1
යෝජිත කාලවේදේ	:	02
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • කුකුල් පැටවුන් සංඛාවට සරිලන ඉඩකඩ ප්‍රමාණය ගණනය කිරීම • කුකුල් පැටවුන්ට අවශ්‍ය උෂ්ණත්වය දීමට සුදුසු පරිදි බස්බරය තුළ විදුලි බල්බය ස්ථාන ගත කිරීම • බිම් බස්බරය තුළ සෞඛ්‍යාරක්ෂිත ව පැටවුන් වර්ධනය වීමට සුදුසු තත්ත්ව සැකසීම
හැදින්වීම :		කුකුල් පාලනයෙන් වැඩි ආර්ථික ලාභයක් ලබා ගැනීමට නිරෝගී කුකුල් රෙළක් පවත්වා ගැනීම සඳහා ආරම්භයේ සිට ම අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බැවින් කුඩා පැටවුන් සෞඛ්‍යාරක්ෂිත ව වර්ධනය කර ගැනීමට අවශ්‍ය පහසුකම් හා තත්ත්ව ප්‍රශ්නය ව ලබා දෙමින් රක බලා ගැනීමට බස්බර යොදා ගනියි. මෙහි දී සතුන් සංඛාවට සරිලන ඉඩකඩ, උෂ්ණත්වය, වාතය, ආලෝකය හා ආර්ද්‍රතාව මෙන්ම ආහාර හා ජලය ද ප්‍රමාණවත් ව දීම අවශ්‍ය වේ.
මූලධර්මය :		පැටවාගේ උපතේ සිට ආතතියකින් තොර ව සතුන්ගේ වර්ධනයට හා රෝගවලට ඕරාත්තු දීමේ හැකියාව ප්‍රශ්නයක මට්ටමක පවත්වා ගැනීමට යෝගා වන පරිදි සතුන් රක බලා ගැනීම බස්බර කාලයේ දී සිදු කෙරේ. මෙහි දී උෂ්ණත්වය මුල් දින 10 දී 34-31.4 °C දක්වා පවත්වා ගනිමින්, පිරිසිදු ජලය හා අනුමත ආහාර නිසි පරිදි ලබා දෙමින් සතුන්ට ආතතියක් ඇති තොවන ලෙස වැඩි අවධානයකින් රකබලා ගැනීමෙන් සෞඛ්‍ය සම්පන්න මතා වර්ධනයකින් යුත් කුකුල් රෙළක් ලබා ගත හැකි වේ.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :		<ul style="list-style-type: none"> • 4 m දිග 45 - 60 cm උස කාඩ්බෝඩ් (Box Board / Hard Board) • මිනුම් පටියක් • කතුරක් • 40W විදුලි බල්බයක් හා විදුලි රහැනක් • ලාමිෂු ආවරණයක් • ජල බදුනක් (පැටවුන් සඳහා) • ආහාර බන්දේසියක් (පැටවුන් සඳහා) • පත්තර කඩාසි • දහසියා • කම්බි/ clips / stapler

ක්‍රමවේදය :

- බෝචරය තැනීම සඳහා කුකුල් නිවාසයක කොටසක් වෙන් කර ගන්න. එම ස්ථානයේ අපද්‍රව්‍ය ඉවත් කර නොදින් අතුරා, බිත්ති පිරිසිදු කර සිමෙන්ති පොලෝවක් නම් පොලෝව හා බිත්ති සෝදන්ත්.
- බෝචරය අඩුවුනු ඉස, බිත්ති හා බිම පාප්පයක් සේ අතුරා දිනක් පමණ තබා ඉවත් කරන්න (පිවාණුහරණය කිරීමට)
- ජීවාණුහරණය කරගත් ස්ථානය 45-60 cmක් උස දැල් රාමුවකින් / කාඩ්බෝච් කැබලිවලින් වෙන් කර ගන්න.
- බෝචරයට යොදන සතුන් ප්‍රමාණයට අවශ්‍ය ඉඩකඩ පහත ආකාරයට ගණනය කර ගන්න.
 - ආරම්භයේදී පැටවකුට 0.025 m^2 ක ඉඩ ප්‍රමාණයක් ලැබෙන පරිදි (වර්ග මීටරයකට සතුන් 40ක් වන සේ) හා අවසානයේදී පැටවකුට 0.05 m^2 ක පමණ ඉඩ ප්‍රමාණයක් ලැබෙන පරිදි (වර්ග මීටරයට සතුන් 20ක් වන සේ) භූමියේ ඉඩ වෙන් කර ගන්න.
- පැටවුන් රඳවනය (Chick guard) සැකකීමට යොදා ගන්නා කාඩ්බෝච් කැබලැල්ල 45 - 60 cm ක උසට කපාගන්න.
- කපාගත් කාඩ්බෝච් කැබලැල්ල මගින් ඇතුළත 1m^2 ක ප්‍රමාණයක් සිටින පරිදි අරය 57cmක් වන වෘත්තයක් සඳිය හැකි කොටසක් කපා ගන්න. (මෙම ප්‍රමාණය තුළ මුළුන් දැමීය හැක්කේ සතුන් 40ක් වන අතර පසුව සතුන් 20කට මෙම ප්‍රමාණය ලබා දිය යුතු නිසා අවශ්‍ය පමණ දිග ගණනය කර ගන්න.)
- බෝචරයට යොදන සතුන් ප්‍රමාණයට අනුව පැටවු රඳවනයේ ප්‍රමාණය හා කාඩ්බෝච් කපා ගත යුතු දිග ගණනය කර ගන්න.
- වෙන් කරන ලද භූමි ප්‍රමාණය ජීවනුහරණය කරන ලද දහසියා 2 cmක් පමණ උසට අතුරා ගන්න. එම අතුරුණුව මත කඩිඩාසි එලන්න.
- අවශ්‍ය පමණ දිගට කපා ගත කාඩ්බෝච් කැබලැල්ල කවාකාර ව තබා ගන්න. (ස්වේප්ලර් කිරීම / කම්බයක් රැඳවීම / වේෂ්වලින් ඇලවීම මගින් සිදු කර ගන්න.)
- වෙන්කර ගත් භූමියේ එලන ලද පත්තර මත පැටවු රඳවනය (Chick guard) කේන්දු ගත වන පරිදි තබන්න.
- පැටවු රඳවනයේ කේන්දුයේ ඉහළින් සිටින පරිදි උෂ්ණත්ව ප්‍රහවය ලෙස යොදා ගන්නා බල්බය රඳවන්න. මෙහි දී බල්බය පැටවාගේ ගැරියට වඩා $10 - 15 \text{ cm}$ ක් පමණ උසින් පිහිටන පරිදි සැකකීය යුතු ය.
- උෂ්ණත්ව ප්‍රහවයත් පැටවුන් රඳවනයත් අතර සම දුරින් පිහිටන සේ ජල බදුන් හා ආහාර බදුන් තබන්න (සතුන් 50 ක් සඳහා 1.4 l දාරිතාවකින් යුත් ජල බදුන් එකක් අවශ්‍ය වේ).



- මෙහි දී මුල් ම දිනයේදී උණු කර නිවාගත් ජලය ලිටරයකට ග්ලැකෝස් 10-20 g හා විටමින් මිශ්‍රණයකින් 1-2 g වන ලෙස යොදන්න.
- මුල් දින 2-3 පැටවුන්ට ආහාර ලබා දීමට නොගැනුම් ආහාර බන්දේසි සතුන් 50කට 1ක් වන සේ තබන්න. (ආහාර බන්දේසි ලෙස 30 X 30cm ප්‍රමාණයේ කැටියක් යොදා ගත හැකි ය.)
- මුළුම දිනවල දී දිනකට සතුවට 7 පුක් ආහාර ලැබෙන පරිදි ආහාර ප්‍රමාණය ද ගණනය කර ගන්න. ගණනය කර ගත් ආහාර ප්‍රමාණය දිනය ක්‍රියාත්මක නොදා ගත හැකි ය.
- පැටවුන් බෘතුරු තුළට යොදීමට පැය 12කට කළින් උෂ්ණත්ව ප්‍රහවය ක්‍රියාත්මක කරන්න. (මෙවිට අතුරුණුවේ අභ්‍යන්තර පරිසරය උණුසුම් වේ.)
- පැටවුන් බෘතුරු තුළ රුධීමට ප්‍රථම ජල බදුන් ස්ථානගත කරන්න.
- පැටවුන් බෘතුරු තුළ ඇතුළු කරන විට ජල බදුන් අසලින් ම පැටවුන් තබා ජලය පානය කිරීමට යොමු කරවන්න.
- සතුන් හඳුන්වා දී පැය 1/2කට පමණ පසු ව ආහාර සූල් ප්‍රමාණයක් කඩුසීය මත තබන්න.
- බෘතුරු තුළ උෂ්ණත්වය ප්‍රමාණවත් දැයි පරීක්ෂා කිරීමට පහත ක්‍රම 2 අනුගමනය කරන්න.
 1. තාප ප්‍රහවය හා පැටවු රඳවනය අතර පොලොව මට්ටමින් 5 cm ක් පමණ උසින් තැබිය හැකි ආධාරකයක් මත (ගබොලක් වැනි) උෂ්ණත්වමානයක් තබා උෂ්ණත්වය පරීක්ෂා කිරීම
 2. පැටවුන්ගේ හැසිරීම පරීක්ෂා කර බැලීම. මෙහි දී තාප ප්‍රහවය සහිත විට දී සතුන්ගේ හැසිරීම පරීක්ෂා කර අවශ්‍ය ක්‍රියාමාර්ග යොදන්න.



උෂ්ණත්වය ඉතා වැඩි ය. උෂ්ණත්වය ඉතා අඩු ය. උෂ්ණත්වය ප්‍රශනස්ත ය.

විශේෂ කරුණු :

- බෘතුරුයක් තනන්නේ උපරිම සතුන් ගණන 250 හෝ ඊට අඩුවෙන් යෙදීමට ය.
- වර්ග මීටර් 1කට සතුන් 40ක් වන ලෙස මුළින් සතුන් යොදන අතර බෘතුරු කාලය අවසානයේදී වර්ග මීටර් 1ක තැබිය යුත්තේ සතුන් 20ක් පමණි. ඒ අනුව ගණනය කිරීම පහත පරිදි සිදු කරන්න.

1 m²ක ඉඩ ප්‍රමාණයක් ලබා දීමට වෘත්තාකාර භූමියේ අරය = 57 cm
- අතුරුණුව ජ්වලාණුහරණය කිරීමට පහත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.
 - දහයියා සල්ලේඩ් කර ගැනීම හා අවශ්‍යව වියලීම
 - අභ්‍යනු එකතු කිරීම (2 kg/m²)
 - අභ්‍යනු දහයියා සමග කළවම් කර ගොඩිගසා සතියක් පමණ වසා තැබීම
- විදුලි බල්බ යොදා ගන්නා විට දී සූත්‍රිකාමය බල්බ පමණක් හාවිත කරන්න.


ප්‍රායෝගික ක්‍රියාකාරකම 34

පුද්ගලයේ පවතින සම්පත් හාවිත කර බිත්තර බිජෝජකයක් (Incubator) සැකසීම

නිපුණතා මට්ටම	:	8.1
යෝජිත කාලවේදී	:	02
අප්පක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • පුද්ගලයේ ඇති සම්පත් හාවිත කර බිත්තර බිජෝජකයක් සැලසුම් කර සකස් කිරීම • බිත්තර රක්කවීමට අවශ්‍ය තත්ත්ව සැපයීම
හැදින්වීම	:	සංස්කේෂිත බිත්තරයකින් පැටවකු බිඩි කර ගැනීම සඳහා බිජෝජකය සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. කෘතිම ව බිජෝජකය සිදු කිරීමෙන් එකවර වැඩි බිත්තර ප්‍රමාණයකින් පැටවුන් බිඩි කරගත හැකි ය.
මූලධර්මය	:	කෘතිම ව බිත්තර රක්කවීමේ දී සංස්කේෂිත බිත්තරයක කළලය වර්ධනය කර පැටවුන් ලබා ගැනීමට අවශ්‍ය තත්ත්ව කෘතිම ව දිය යුතු ය. එහි දී උප්පන්ත්වය, වාතනය, ආර්ද්‍රතාව පාලනය කිරීම හා බිත්තර හැරවීම සඳහා අවශ්‍ය උපක්‍රම සැපයීය යුතු ය.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> • ස්ට්‍රිපරෝර්ම / සනකම් කාඩ්ලෝඩ් 40 x 40 x 30 cm • උප්පන්ත්වමානයක් • කුඩා සිදුරු සහිත දුලක් • ජලය යෙදිය හැකි ජ්ලාස්ටික් තැටියක් • පාලක ස්විචයක් (Dimmer switch) • විදුරු කැබැලේලක් • විදුලි රහැන් හා පේනුවක්

ක්‍රමවේදය :

- පහත රුපයේ දැක්වෙන පරිදි පැතැලි ආකාර බිත්තර රක්කවනයක් සකසා ගන්න.



- රුපයේ පරිදි තොරා ගත් පෙට්ටියේ ඉදිරි හා පසුපස පතුලේ සිට 2cm පමණ උසින් 2cm පමණ විෂ්කම්භය ඇති සිදුරු 8ක් පමණ සිදුරු අතර පරතරය 2cm පමණ වන පරිදි කපා ගන්න.
- පතුලට 3cm පමණ උසින් ආධාරක මත දැල රඳවා ගන්න.
- පෙට්ටියේ පියනේ කේන්ද්‍රය මත සිදුරක් කපා සීරුමාරු කර ගත හැකි වන පරිදි විදුලි බූම්‍ය ස්ථානගත කරන්න. (ස්ටයිරගොම් පෙට්ටිය උණු විම වැළැක්වීමට කාඩ්බෝච් කැබලි දෙකක් උවින් හා යටින් ආධාරක ලෙස අලවා ගන්න.
- දැල මත බිත්තරවලට ආසන්නයෙන් ආධාරකයක් මත උෂ්ණත්වමානය රඳවන්න. (ඛිඡිටල් උෂ්ණත්වමානයක් ලබාගත හැකි නම් එය බිත්තරවලට ආසන්න ව පිහිටන පරිදි පෙට්ටියට ඇතුළු කරන්න). මෙවිට උෂ්ණත්වමානයේ පාඨාංක පිටත තිබිය දී ම කියවා ගත හැකි ය. එසේ නොමැති විට දී උෂ්ණත්වමානයේ පාඨාංක කියවා ගැනීමට පියන මත සිදුරු කපා විදුරු කැබලි අලවා ගන්න.
- පෙට්ටියේ දැල මත ජලය දූම් පැතැලි බදුන තබන්න.
- බිත්තරවල එක් කෙළවරක M හා අනෙක් කෙළවරෙහි E ලෙස අක්ෂර සටහන් කරන්න.
- බිත්තර හැරීම දිනකට තුන් වතාවක් සිදු කරන්න.

නිගමනය :

- සාදාගත් බිත්තර බිජේඡකයේ සාර්ථක හාවය නිර්ණය කරන්න.

විශේෂ කරුණු :

- රක්කවනය තුළට වාතනය විමට පෙට්ටියේ පහළ සිදුරු සකසා ඇත.
- පියනෙහි විදුරු කැබල්ලක් ඇල්වීමට ගැළපෙන පරිදි සිදුරක් සකසා ගන්න. එමගින් ඇතුළත ඇති උෂ්ණත්වමානයේ පාඨාංක ගත හැකි ය. (ඛිඡිටල් ආකාරයේ උෂ්ණත්වමානයක් රඳවන්නේ නම් මෙය අවශ්‍ය නො වේ.)
- බිත්තර හැරුව බව තිෂ්වය කර ගැනීමට M හා E ලෙස අක්ෂර හෝ වෙනත් ගැළපෙන සලකුණක් යොදා ගන්න.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 35

ගුණාත්මක කිරී හඳුනා ගැනීම

නිපුණතා මට්ටම	8.2
යෝජිත කාලවිශේද	06
අප්‍රේක්ෂිත කුසලතා	<ul style="list-style-type: none"> • නිවැරදි පියවර අනුගමනය කරමින් කිරී නියැදියක, • මෙද ප්‍රතිගතය නිර්ණය කිරීම • විශිෂ්ට ගුරුත්වය නිර්ණය කිරීම • ආම්ලිකතාව නිර්ණය කිරීම • මෙද නොවන සන ද්‍රව්‍ය ප්‍රමාණය නිර්ණය කිරීම • මුළු සන ද්‍රව්‍ය ප්‍රමාණය නිර්ණය කිරීම
හැදින්වීම :	<p>කිරී පෝෂ්‍යදායී හා ගක්තිරනක ආහාරයක් ලෙස වැදගත් වේ. පරිභේදනයට හා කිරී ආස්‍රිත නිෂ්පාදන සකස් කිරීමට ගුණාත්මක කිරී යොදා ගැනීම වැදගත් වේ.</p> <p>කිරීවල ගුණාත්මක බව පරීක්ෂා කිරීම සඳහා විවිධ පරීක්ෂා යොදා ගනු ලබයි.</p>


a. කිරීවල මෙද ප්‍රතිගතය මැනීම ගර්බර ක්‍රමය

මූලධර්මය :

එළකිරීවල මෙද ප්‍රතිගතය නිර්ණය කිරීම සඳහා විවිධ විශ්ලේෂණ ක්‍රමවේද ඇතත්, වඩාත් බහුල ව යොදා ගනු ලබන්නේ ගර්බර ක්‍රමයයි.

ගර්බර ක්‍රමය යනු කේන්ද්‍රාපසාරී බලය මගින් කිරීවලින් මෙදය වෙන් කරනු ලබන පරිමාමිතික ක්‍රමයකි. කේන්ද්‍රාපසාරී බලයෙන් මෙද නොවන බර සන ද්‍රව්‍යවලින් සැහැල්ලු ද්‍රව්‍ය වෙන් කරනු ලබයි. සල්ගියුරික් අම්ලය එක් කිරීමෙන් කිරීවල මෙද ගෝලිකා වටා පිහිටන ප්‍රෝටීන්වලින් සඳහා පටලය දිය කරනු ලබයි. ඒමයිල් ඇල්කොහොල් එක් කිරීමෙන් කිරීවල ඇති අනෙකුත් සන ද්‍රව්‍යවලින් මෙදය වෙන් කිරීම පහසු කරවයි.

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය:
- එළකිරී 500 ml ක් පමණ
 - පිපේටිටු (1 ml සහ කිරී පිපේටිටුවක් (milk pipette)/ 10.94 ml)
 - බියුලෝමීටරයක්
 - බිකරයක්
 - කේන්ද්‍රාපසාරකයක් (Centrifuge)
 - උණ්ණත්වමානයක්
 - ජල තාපකයක් (Water bath) ($65 + 2^{\circ}\text{C}$)
 - බියුරටිටු මූඩිය හා මූඩිය රෘත්වීමට අවශ්‍ය ඇශ්‍යා ඇශ්‍යා යක් ((Lock key))
 - ගර්බර සල්පියුරික් අම්ලය (H_2SO_4) (27°C උණ්ණත්වයේ දී සනත්වය 1.807 – 1.812 g/ml, අවරුණ). 10 ml
 - ඒමයිල් ඇල්කොහොල් 1 ml
 - පිපේටිටුවක්
 - Pipette filler 1 හේ 2



ක්‍රමවේදය :

- කිරී සාම්පල හොඳින් මිශ්‍ර කර සෙල්පියස් අංශක 20 දක්වා සිසිල් කරන්න.
- පළමුව ගරබර සල්පියුරික් අම්ලය 90-91% 10 ml ක් පිපෙට්ටුවක ආධාරයෙන් බියුටෝමීටරයට දමන්න. (බියුටෝමීටරයේ ගෙල කොටසහි නොගැවෙන සේ එකතු කළ යුතු ය.)
- සිසිල් කර ගත් කිරී නියැදියෙන් 10 ml ක් කිරී පිපෙට්ටුව ආධාරයෙන් බියුටෝමීටරයේ විදුරු බඳ දිගේ එකතු කරන්න. මෙහි දී බියුටෝමීටරයේ ගෙල කොටසහි ස්පර්ශ නොවීමට වග බලා ගන්න).
- පිපෙට්ටුවක ආධාරයෙන් ඒමයිල් ඇල්කොහොලො 1 ml බියුටෝමීටරයට එකතු කරන්න.
- බියුටෝමීටරයේ මූඩිය (rubber stopper) ඒ සඳහා අවශ්‍ය ඇණය (lock key) ආධාරයෙන් බියුටෝමීටරයට තුළට ඇතුළ කරන්න.
- බියුටෝමීටරය තුළ ඇති දේ හොඳින් මිශ්‍ර කරන්න (සැලකිය යුතු තරම් තාපයක් නිපදවෙන නිසා ප්‍රවේශමීන් සෙලවිය යුතුය). මෙහි දී සුදු පැහැඩි කොටස ඉතිරි නොවිය යුතුය.
- බියුටෝමීටරයේ මූඩිය පහළට සිටින සේ කේන්ද්‍රාපාසාරණය තුළ රඳවන්න. කිරී නියැදිය සහිත බියුටෝමීටරයට මූහුණ ලා තවත් නියැදියක් සහිත බියුටෝමීටරයක් රඳවන්න.
- කේන්ද්‍රාපාසාරකයේ පියන වසන්න.
- මිනිත්තු 1 ට පරිහුමණ වේගය (rpm) 1 100ක වේගයෙන් මිනිත්තු 4ක් කේන්ද්‍රාපාසාරකය ක්‍රියාකරවන්න.
- කේන්ද්‍රාපාසාරණය කළ පසු $65 {}^{\circ}\text{C}$ උණ්ණත්වයෙහි පවතින ජලතාපකයක මිනිත්තු 3-5ක් පමණ බියුටෝමීටරයේ මූඩිය පහළට සිටින සේ තබන්න.
- බියුටෝමීටරය සිරස් ව තබා අවශ්‍ය නම් මූඩිය lock key ආධාරයෙන් ඉහළට තෙරපමින් වෙන් වූ මේද ස්තරයේ මාවකය අවම අගයට (0) සකසා පාඨ්‍යාංක ලබා ගන්න.

නිගමනය :

- බියුටෝමීටරයේ පරිමාණය ආධාරයෙන් රන්වන් පැහැයට වෙන් වී ඇති මේදය ප්‍රතිශතයක් ලෙස ලබා ගන්න.

විශේෂ කරුණු :

- බියුටෝමීටර දෙකක් සූදානම් කිරීමෙන් වඩා නිවැරදි ව මැනිය හැකි අතර කේන්ද්‍රාපසාරය හාවිතයට ද එය පහසුවකි.
- බියුටෝමීටර පාඨාංකය ගැනීම සඳහා රන්වන් පැහැයෙන් පෙන්වන ස්තරයේ පහල දාරය "0" (බිංදුව) සලකුණේ තිබිය යුතු ය (Lock key ආධාරයෙන්).
- ගරුබර සල්පියුරික් අම්ලය බියුටෝමීටරයට දැමීමේ දී ගෙල කොටසහි ස්පර්ශ නොවන සේ ඇතුළ කරන්න.
- කිරී, ගරුබර සල්පියුරික් අම්ලය සහ ඒමයිල් ඇල්කොහොල් බියුටෝමීටරයට එකතු කිරීමේ දී බියුටෝමීටරයේ ගෙලහි ස්පර්ශ නොවිය යුතු ය. එසේ ගැවීමක් සිදු වුව හොත් මූඩිය පිළිස්සී යා හැකි ය.
- ගරුබර සල්පියුරික් අම්ලය හා ඒමයිල් ඇල්කොහොල් කිරී සමග මිශ්‍ර කිරීමේ දී බියුටෝමීටරයේ ඇති මූඩිය මනාව තද කර ගැනීමට සැලකිලිමත් වන්න.
- ගරුබර සල්පියුරික් අම්ලය හා ඒමයිල් ඇල්කොහොල් බියුටෝමීටරයට දැමීමේ දී එය රත් වීමට ලක් වේ. ඒ නිසා රෙදී කැබැලේලකින් අල්ලා උචියට හරවන්න.
- සාන්ද H_2SO_4 මැන ගැනීමේ දී Pipette filler එකක් හාවිත කරන්න.
- කේන්ද්‍රාපසාරකය තුළ බියුටෝමීටරය රුද්වීමේ දී කේන්ද්‍රාපසාරකය තුළ ඇති රඳවන සියල්ල පිරෙන්නට බියුටෝමීටර නොරඳවන්නේ නම්, කේන්ද්‍රාපසාරකය සමඟ වීම සඳහා බියුටෝමීටරය රඳවන ස්ථානයට ප්‍රතිවිරැදෑද ස්ථානයෙන් ජලය පිරවූ බියුටෝමීටරයක් රඳවන්න. (කේන්ද්‍රාපසාරකය සමඟ වීම අත්‍යවශ්‍ය වන අතර එසේ නොවුවහොත් කේන්ද්‍රාපසාරකයට හානි සිදු වේ.)
- හාවිත කරන මූඩිය පිරිසිදු, වියලි මෙන් ම ඉරි තැලීම්වලින් කොර විය යුතු ය.

b. විශිෂ්ට ගුරුත්වය නිර්ණය කිරීම

මූලධර්මය :

ලැක්ටොමීටරය සඳහා යොදා ගන්නා මූලධර්මය ආක්මිඩ්ස මූලධර්මය මත පදනම් ව ඇත. මෙම තියෙන් අනුව, සන ද්‍රව්‍යක් ඉවයක් මත ඉහිලිමේදී එම සන ද්‍රව්‍යයේ බරට සමාන ද්‍රව්‍ය ප්‍රමාණයක් ඉවත් ව යයි.

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය:


- එළකිරී 1 lක් පමණ
- ලැක්ටොමීටරයක්
- මිනුම් සරාවක් (500 ml)
- උෂ්ණත්වමානයක්



ලැක්ටොමීටරය

තුම්බෙදාය :

- වියලා ගත් පිරිසිදු මිනුම් සරාවේ ඉහළ කෙළවරේ සිට එළකිරී 2.5 cmක් පමණ පහළට වන සේ එළකිරී පුරවා ගන්න.
- කිරිවල උෂ්ණත්වය මතින්න.
- ලැක්ටොමීටරය කිරී සහිත මිනුම් සරාව තුළ සෙමෙන් ගිල්වන්න. (ලැක්ටොමීටරය කිරී මත නොහිලෙන අතර කිරී මත පා වේ.)
- ලැක්ටොමීටරයේ තුමාංකනය කර ඇති කොටස කිරී පෘෂ්ඨය සමග ගැටෙමින් පවතින ස්ථානයේ පායාංකය ඇස් මට්ටමින් ලබා ගන්න. විශිෂ්ට ගුරුත්ව අගය ගණනය කියවන්න.



- මෙම අගය කිරිවල විශිෂ්ට ගුරුත්ව අගය වේ.

නිගමනය :

- ලබා ගත් පායාංකය පහත සඳහන් ලැක්ටොමීටර් පායාංක සමග සංසන්ධනය කර කිරිවල ගුණාත්මක බව නිර්ණය කරන්න.
 - 1.028 - 1.032 - සාමාන්‍ය ගුණාත්මක කිරී
 - 1.028 ට අඩු - ජලය එකතු කළ කිරී
 - 1.033 - 1.037 - යොදය ඉවත් කළ කිරී

විශේෂ කරුණු :

- ලැක්ටොමීටරය ගිල්වීමේ දී එය මිනුම් සරා පත්ලේ නොවැදිමට වග බලා ගත යුතු ය.
- ලැක්ටොමීටර පායාංක ගැනීමට පෙර, 500 ml පරිමාව සහිත මිනුම් සරාවකට ජලය බාගයක් පුරවා ලැක්ටොමීටරය පා වීමට ඉඩ හරින්න. එවිට එහි පායාංකය 'චිංදුව' විය යුතු ය.
- කිරිවල විශිෂ්ට ගුරුත්වය සෙවීමේ දී නිවැරදි කිරීමේ සාධකය (Correction factor) පිළිබඳ ව සැලකිලිමත් විය යුතු ය.
- කිරී 40 °C ට රත් කර 20 °C තෙක් සිසිල් කර වි.ග මැතිම සඳහා භාවිත කළ විට නිවැරදි කිරීමේ සාධකය භාවිතය අවශ්‍ය නො වේ. මෙයට හේතුව ලැක්ටොමීටර බොහෝමයක් 20 °C තුමාංකය කිරීමයි.

උෂ්ජත්වය (°C)	17	18	19	20	21	22	23	24
නිවැරදි කිරීම (correction factor)	-0.007	-0.005	-0.003	0.000	+0.003	+0.005	+0.008	+0.011

$$L = A + \text{Correction factor} \quad A = \text{ලැක්ටොමීටර පායාංකය}$$

$$\text{විශිෂ්ට ගුරුත්වය} = 1 + \frac{L}{1000}$$

c. ආම්ලිකතාව නිර්ණය කිරීම

මූලධර්මය :

කිරිවල ආම්ලිකතාව තුම දෙකකට ඇති විය හැකි ය. එනම් කිරිවල ඇති කාබන් බියෝක්සිඩ්, පොස්පේට් නිසා ඇති වන ස්වාභාවික ආම්ලිකතාව සහ ක්ෂේරුල්ලිව් ක්‍රියා මගින් නිපදවන ලැක්ටික් අම්ලය නිසා ඇති වන ආම්ලිකතාවයි. මෙහි දී ක්ෂේරුල්ලිව් ක්‍රියා නිසා ඇති වන ලැක්ටික් අම්ල ප්‍රතිගතය අනුමාපනයක් මගින් සෙවීම සිදු කෙරේ.

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය:

- එළකිරි 500 ml ක්
- 9 ml පිළෙවිටුවක්
- කේතු ජේලාස්කු 2ක් (250 ml)
- බියුරෝටුවක් (50 ml)
- ගිනොප්ප්‍රලින්
- 0.1M සේව්චියම් හයිඩිරෝක්සිඩ්
- පුත්‍රිලයක්
- සුදු පැහැනි පෙශීලේන් කැබැලේලක් හෝ සුදු කඩාසියක්

තුම්බේදය :

- හොඳින් මිශ්‍ර කර කර ගත් එළකිරිවලින් 9 mlක් පිළෙවිටුවක ආධාරයෙන් කේතු ජේලාස්කුවට දමන්න.
- එම කිරි නියැදියට ගිනොප්ප්‍රලින් 1 mlක් එක් කරන්න. (විෂ්දු 10ක්).
- ඉන් පසු පුත්‍රිලයක ආධාරයෙන් වායු බුඩුව ඇති තොටන ලෙස 0.1M සේව්චියම් හයිඩිරෝක්සිඩ් දාවණය බියුරෝටුවට පුරවා ගන්න.
- පසුව පෙශීලේන් කැබැලේල මත ඇති කේතු ජේලාස්කුව තුළ වූ කිරි නියැදියට බියුරෝටුවේ ඇති සේව්චියම් හයිඩිරෝක්සිඩ් දාවණය සෙමෙන් එක් කරන්න.
- සේව්චියම් හයිඩිරෝක්සිඩ් එක් කරන අතරතුර කිරි නියැදිය කළතන්න. (swirl)
- අවසානයේ කිරිවල වර්ණය නිශ්චිත පා රෝස පැහැයක් දක්වන අවස්ථාවේ දී බියුරෝටුව පායාංකය ලබා ගන්න.
- වර්ණය සැසදීම සඳහා කිරි ස්වල්පයක් අනෙක් කේතු ජේලාස්කුවකට දමා අසලින් තබා ගන්න.

පායාංක ලබා ගැනීම

වැය වන 0.1M සේව්චියම් හයිඩිරෝක්සිඩ් පුමාණය = පරීක්ෂණ අවසානයේ ලැබෙන බියුරෝටුව පායාංකය

ගණනය කිරීම

$$\text{ආම්ලිකතාව} = \frac{M \times V_2 \times \text{ලැක්ටික් අම්ලයේ මුළුක ස්කන්දය} {V_1 \times 1000} \times 100$$

$$= \frac{0.1 \times V_2 \times 90 \times 100}{9 \times 1000} = \frac{V_2}{10}$$

M = සේව්චියම් හයිඩිරෝක්සිඩ්වල මුළුකතාව (0.1)

V_1 = කිරි නියැදියේ පරීමාව = 9 ml

V_2 = වැය වන 0.1 M සේව්චියම් හයිඩිරෝක්සිඩ් පුමාණය
ලැක්ටික් අම්ලයේ මුළුක ස්කන්දය 90

නිගමනය :

- කිරී නියැදියේ ආම්ලිකතාව අනුව කිරී නියැදියේ ගුණාත්මක බව පිළිබඳ ව අදහස් දක්වන්න.

0.01 - 0.18 - සාමාන්‍ය නැවුම් කිරී
 < 0.21% - පැස්ටරිකරණයට ඔරෝත්තු දිය හැකි කිරී
 > 0.21% - පැස්ටරිකරණයේ දී කිරී කැටි ගැසේ

විශේෂ කරුණු :

- බියුරෝවුව තුළට සෝඩියම් හයිඩිරෝක්සයිඩ් ඇතුළු කරන අවස්ථාවේ දී වායු බුබුලු ඇතුළු වූයේ තම් අනුමාපනයට පෙර ඒවා ඉවත් කරන්න.
- නිවැරදි ව බියුරෝවුවේ කරාමය විවෘත කර NaOH කිරී නියැදියට එක් කරන්න.
- NaOH එක් කරන අතර තුර කිරී නියැදිය හොඳින් මිශ්‍ර කරන්න.
- වර්ණ වෙනස් වීම ආසන්න වන විට බියුරෝවුවෙන් NaOH බිංදුව බැගින් කිරී නියැදියට එක් කරන්න.

d. මෙද නොවන සන ද්‍රව්‍ය ප්‍රමාණය (SNF) නිරණය කිරීම**මූලධර්මය :**

කිරීවල මෙදය හැර ඉතිරි වන ගේෂය මෙද නොවන සන ද්‍රව්‍ය වේ. මෙහි ලැක්ටෝස්, කේසින්, මෝරු හා බනිජ ද්‍රව්‍ය අඩංගු වේ.

තුම්බේදය :

- කිරීවල ගුණාත්මක බව පරික්ෂා කිරීමේ පරික්ෂණවල දී සිදු කළ මෙද ප්‍රතිගතය සෙවීම හා විශිෂ්ට ගුරුත්වය සෙවීම යන ක්‍රියාකාරකම් දෙකේ දී සොයා ගත් දත්ත මේ සඳහා ලබා ගන්න.
- එම දත්ත පහත දෙන ලද සූත්‍රයට ආදේශ කර කිරීවල මෙද නොවන සන ද්‍රව්‍ය ප්‍රමාණය නිරණය කරන්න.

ගණනය කිරීම (ISI Formula) :

$$\text{මෙද නොවන සන ද්‍රව්‍ය ප්‍රමාණය (SNF)} = 0.25L + 0.22F + 0.72$$

L = නිරවදා ලැක්ටොමීටර පාඨාලය (Corrected lactometer reading)

F = මෙද ප්‍රතිගතය

0.72 = නියතයකි.

නිගමනය :

- කිරී නියැදියේ මෙද නොවන සන ද්‍රව්‍ය ප්‍රමාණය අනුව කිරී නියැදියේ ගුණාත්මක බව පිළිබඳ ව අදහස් දක්වන්න.

විශේෂ කරුණු :

- පෙර ක්‍රියාකාරකම්වල දී ලබාගත් පාඨාලක, සූත්‍රයට ආදේශ කිරීමෙන් මෙද නොවන සන ද්‍රව්‍ය ප්‍රමාණය සොයා ගත හැකි ය. එසේ නැත හොත්,
 මෙම ක්‍රියාකාරකමේ දී පෙර 15.4(1) හා 15.4(2) ක්‍රියාකාරකම් නැවත සිදු කර පාඨාලක ලබාගෙන ද ගණනය සිදු කළ හැකි ය.

- මෙද තොටත් සන ද්‍රව්‍ය ප්‍රමාණය (SNF) පහත පරිදි ගණනය කළ හැකි ය.

$$\text{TS} - \text{F} = \text{SNF}$$

TS = මුළු සන ද්‍රව්‍ය ප්‍රමාණය
 F = මෙද ප්‍රතිගතය
 SNF = මෙද තොටත් සන ද්‍රව්‍ය ප්‍රමාණය

e) මුළු සන ද්‍රව්‍ය (TS) ප්‍රමාණය තීරණය කිරීම

මූලධර්මය :

කිරීවලින් ජලය සම්පූර්ණයෙන් ම ඉවත් වූ පසු ඉතිරි වන ගේෂය මුළු සන ද්‍රව්‍ය ලෙස හඳුන්වයි. මෙම ගේෂයේ මෙද, ප්‍රෝටීන්, ලැක්ටෝස් හා බනිජ ද්‍රව්‍ය අඩංගු වේ.

i) භාරමිනික ක්‍රමය

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය:

- එළකිරී 1 lක් පමණ
- පෝසිලේන් කොට්ඨාස / ඇශ්‍රුමිනියම් තෙතමන බඳුන්
- 0.1 mgක් මැනිය හැකි තුලාවක් (Analytical balance)
- උදුනක් ($102 \pm 2 {}^{\circ}\text{C}$)
- බෙසික්ටරයක්
- $35 - 40 {}^{\circ}\text{C}$ උෂ්ණත්වයේ පවතින ජල තාපකයක්

ක්‍රමවේදය :

- එළ කිරී ශිතකරණයේ තබා ඇත් නම්, කාමර උෂ්ණත්වයට පත් වීම සඳහා ශිතකරණයෙන් පිටතට ගෙන ස්වල්ප වේලාවක් තබන්න.
- මෙදය වෙන් වී ඇත් නම් කිරී මනා ව මිශ්‍ර කරන්න.
- එළ කිරී නියැදිය වියලීමට හාවිත කරන කොට්ඨාස එහි මුළු සේදා පිරිසිදු කර, උදුන තුළ අවම වශයෙන් පැයක් පමණ වියලා ගන්න.
- වියලා ගත් කොට්ඨාස වසා බෙසික්ටරය තුළ අවම වශයෙන් මිනිත්තු 30ක් පමණ සිසිල් වීමට තබන්න.
- සිසිල් වූ පියන සහිත කොට්ඨාස ස්කන්දය දැඟම ස්ථාන එකකට කිරා ගන්න (m_1).
- කාමර උෂ්ණත්වයට පත් වූ එළ කිරීවලින් 2.5 ලුක ස්කන්දයක් කොට්ට මැන ගන්න (m_2).
- එළ කිරී නියැදිය කොට්ඨාස එක්ව තුළ එකාකාර ව විසුරුවා හරින්න.
- එළ කිරී නියැදිය සහිත කොට්ඨාස එක්ව ජල තාපකය තුළ පියන ඉවත් කර මිනිත්තු 30ක් තබන්න.
- ජල තාපකයෙන් ඉවත් ගත් එළ කිරී නියැදිය $100 \pm 1 {}^{\circ}\text{C}$ උෂ්ණත්වයේ පැය 2ක් උදුන තුළ (පියන ඉවත් කර) පියනත් සමග වියලා ගන්න.
- උදුනෙන් ඉවත් ගත් නියැදිය සහිත කොට්ඨාස වසා බෙසික්ටරය තුළ කාමර උෂ්ණත්වයේ සිසිල් වීමට තබන්න.
- සිසිල් වූ නියැදියේ බර කිරා ගන්න.
- මෙමලෙස පැයක පමණ කාලාන්තරවලින් නියත බරක් ලැබෙන තුරු වියලා ගන්න.
- නියැදියේ නියත බර සටහන් කර ගන්න (m_3).

ගණනය කිරීම

$$\text{මුළු සන ද්‍රව්‍ය ප්‍රමාණය (බර/බර)} = \frac{m_3 - m_1}{m_2 - m_1} \times 100$$

- m_1 - හිස් පියන සහිත කොට්ඨේ බර
- m_2 - වියලිමට පෙර එළ කිරී නියැදිය සහිත කොට්ඨේ ස්කන්දය (පියන සහිත)
- m_3 - වියලිමෙන් පසු එළ කිරී නියැදිය සහිත කොට්ඨේ ස්කන්දය (පියන සහිත)

ii) ගණනය කිරීමේ ක්‍රමය (Method of calculation - Richmond's Formula)

ක්‍රමවේදය :

- ඉහත පරික්ෂණවලදී ලබා ගත් ලැක්වොමීටර පාඨාංකය හා මේද ප්‍රතිශතය පහත සඳහන් සූච්‍යයට ආදේශ කරන්න.

$$\text{මුළු සන ද්‍රව්‍ය ප්‍රමාණය} = (0.25G + 1.21F + 0.14)$$

G = ලැක්වොමීටර පාඨාංකය (විශිෂ්ට ගුරුත්වය)

F = කිරිවල මේද ප්‍රතිශතය

0.14 = නියතයකි

නිගමනය :

- කිරී නියැදියේ මුළු සන ද්‍රව්‍ය ප්‍රමාණය අනුව කිරී නියැදියේ ගණන්මක බව පිළිබඳ ව අදහස් දක්වන්න.

විශේෂ කරුණු :

- එළ කිරී නියැදිය ලබා ගැනීමට ප්‍රථම මේදය කිරිවල ඒකාකාර ව මිශ්‍ර කළ යුතු ය.
- ජල තාපකය තුළ කොට සම්බර ලෙස තැබීම වැදගත් වේ.
- නියැදිය උදුන තුළ තබා උෂ්ණත්වය 100°C ට පැමිණී පසු කාලය මැනීම ආරම්භ කළ යුතු ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 36

අපමිණින කිරී හඳුනා ගනීම

නිපුණතා මට්ටම : 8.2

යෝජිත කාලවේදී : 04

- අපේක්ෂිත කුසලතා :
- කිරී අපමිණුණය කිරීම සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය තම් කරයි.
 - අපමිණුණය කළ හා නොකළ කිරී වෙන් කර හඳුනා ගනියි.

හැදින්වීම :

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :
- ලැක්ටොමීටරයක්
 - උෂ්ණත්වමානයක්
 - මිනුම් සරාවක්
 - පිරිසිදු කිරී හා අපමිණුත කිරී (ඡලය එකතු කරන ලද, ප්‍රෙතු එකතු කරන ලද, පාන් පිටි එකතු කරන ලද, සිනි හෝ පොල් කිරී එකතු කරන ලද හා ගොමලින් / සැලිසිලික් අම්ලය / මේදය නොමැති කිරිපිටි එකතු කරන ලද කිරී)
 - වයිල් කැටයක්
 - 10% පොටැසීයම් බිඩිකෝෂමේට් දාවණය
 - සිල්වර නයිටෝට් දාවණය
 - අයච්චීන් දාවණය
 - ගේලිසරීන්
 - සාන්ද භයිබුක්ලෝරීක් අම්ලය 15 ml
 - ගෙරික් ක්ලෝරිඩ්
 - තනුක සල්ගියුරීක් අම්ලය 5 ml
 - ගිනෝප්තලින්
 - රතර 20 ml
 - 2% සිට්‍රීක් අම්ල දාවණය
 - බොලිකා මොලිබොපොස්පරීක් අම්ලය 1 ml

ක්‍රමවේදය :

a) කිරිවලට ඡලය එකතු කර ඇති බව පරික්ෂා කිරීම

ක්‍රමය 1

- පළමුව වයිල් කැටයක් උච්ච කිරී නියැදි දෙකෙන් ඩිංඩුව බැඳීන් දීමා එහි ගලා යාම නිරීක්ෂණය කරන්න.

නිරීක්ෂණය :

පිරිසිදු නැවුම් කිරී ඩිංඩුව වට්ට සීමාවක් සාදා තැන්පත් වන අතර ඡලය යෙදු කිරී ඩිංඩුව සීමාවක් නොසාදා ගලා යයි.

එමය 2

කිරිවලට විශිෂ්ට ගුරුත්වය සෙවීමෙන්

b) කිරිවලට ලුණු එකතු කර ඇත්දය සෙවීම

- ක්‍රමවේදය :
- කිරි 1 ml ක් පරීක්ෂණ නළයකට ගන්න.
 - එයට 1% පොටැසියම් බිඩික්‍රෝමේටි ($K_2Cr_2O_4$) බිංදු 2-3 ක් දමන්න.
 - ඉන්පසු 0.8% සිල්වර නයිටෝට් 5 ml ක් දමන්න.

නිරීක්ෂණයට මග පෙන්වීම : දාවණයේ වර්ණය නිරීක්ෂණය කරන්න.

නිගමනය :

කිරි දාවණය කහ පැහැති නම් ලුණුවලින් අපමිගුණය වී ඇති අතර තදුමුහුරු පැහැති නම් ලුණු අඩංගු නැත.

c) කිරිවලට පාන් පිටි එකතු කර ඇත්දය සෙවීම

- ක්‍රමවේදය :
- කිරි 10 ml ක් පරීක්ෂණ නළයකට ගන්න.
 - එයට 1% අයඩින් බිංදු දෙකක් දමන්න.

නිරීක්ෂණයට මග පෙන්වීම : දාවණයේ වර්ණය නිරීක්ෂණය කරන්න.

නිගමනය :

දාවණය නිල් දම් වර්ණයක් ගනී නම් කිරිවලට පාන් පිටි යොදා ඇත.

d) කිරිවලට සීනි එකතු කර ඇත්දය පරීක්ෂා කිරීම

- ක්‍රමවේදය :
- කිරි 1 ml ක් පරීක්ෂණ නළයකට ගන්න.
 - කිරිවලට රෙසොසිනොල් දාවණයෙන් 1 ml ක් එයට එකතු කර ජල තාපකයක (100°C) මිනිත්තු 5ක් තබන්න.

රෙසොසිනොල් දාවණය සාදා ගන්නා ආකාරය :

රෙසොසිනොල් කුඩා 0.5 ඩ්‍රැශ්‍රී ගෙන එයට ආසුන ජලය 40 ml ක් එකතු කර මිශ්‍ර කරන්න. එයට 12 N HCl 35 ml ක් ද එකතු කරන්න. මෙම දාවණයට 100 ml දක්වා ආසුන ජලය එක් කරන්න.

නිරීක්ෂණයට මග පෙන්වීම : දාවණයේ වර්ණය නිරීක්ෂණය කරන්න.

නිගමනය :

කිරි රතු පැහැයක් ගනී නම් සීනි එකතු කර ඇත. එසේ නොමැතිනම් ආ කහ පැහැයට නුරු වර්ණයක් ගනියි.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 37

මස්වල ගුණාත්මක බව පරීක්ෂා කිරීම

නිපුණතා මට්ටම : 8.3

යෝජිත කාලවේද : 01

- අපේක්ෂිත කුසලතා :
- නැවුම් මස්වල හා පරණ වූ මස්වල ලක්ෂණ සැසදීම
 - ගුණාත්මක මස් හඳුනා ගැනීම

හැදින්වීම :

උසස් ගුණාත්මක බවත් වැඩි මස් උසස් රසයකින් යුත්ත වන අතර, ඒ සඳහා පාරිභෝගික ඉල්ලුම ද වැඩි ය. එසේ ම ගුණාත්මක මස් පාඨේක්ෂ ව වැඩි කාලයක් තබා ගත හැකි ය. ගබඩා කිරීමේ දී කාලයක් සමග විවිධ හොතික, රසායනික හා පෙළවිය සාධකවල බලපෑම හේතුවෙන් නරක් වීමට ලක් වේ. එබැවින් ගුණාත්මක මස් හඳුනා ගැනීම වැදගත් වේ.

මූලධර්මය :

ඉන්දිය ගෝචරතා ලක්ෂණ පරීක්ෂා කිරීමෙන් ගුණාත්මක මස් වෙන් කර හඳුනා ගැනීම

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :
- නැවුම් කුකුල් මස් (A)
 - ශිතනය කරන ලද කුකුල් මස් (B)
 - කල් ඉකුත් වූ කුකුල් මස් (C)
 - පෙට්‍රි දීසි
 - පිහි

ක්‍රමවේදය :

- A, B හා C යන මස් නියැදි සම සහිත ව, දික් අතට තීරුවලට කපා පෙට්‍රි දීසිවලට දමා, පැය දෙකක් පමණ කාමර උෂ්ණත්වයේ තබන්න.
- ඉන්පසු එම මස් නියැදිවල ලක්ෂණ නිරීක්ෂණය කරන්න.
- අදාළ නිරීක්ෂණ පහත වගාවේ සටහන් කරන්න.

නියැදිය	පෙනුම	වර්ණය	වයනය	සුවද
A				
B				
C				

නිගමනය :

- අදාළ නිරීක්ෂණවලට අනුව නියැදි තුනේ ගුණාත්මක බව පිළිබඳ නිගමනවලට එළඹීන්න.

විශේෂ කරුණු :

- පාද, පුපුව පුද්ගල ක්‍රියාකාරීත්වය වැඩි නිසා එම පුද්ගල වැඩි පුර රුධිරය ගමන් කරන බැවින් කුකුලාගේ ගරිරයේ අනෙක් කොටස්වලට සාපේක්ෂ ව වැඩි ආ රෝස පැහැයක් දැකිය හැකි ය.
- උසස් ගුණාත්මකභාවයෙන් යුත් කුකුල් මස්වල පෙනුමේ විශේෂත වෙනසක් නිරීක්ෂණය කළ නොහැකි වූව ද නරක් වූ මස්වල සිටින ක්‍රියාවීන් නිසා සෙවල ගතියක් දැකිය හැකි වේ.
- තැවුම් කුකුල් මස් ලබා ගැනීමේ දී කුකුලන් මරණ ස්ථානයකින් ම ලබා ගත හැකි නම් වඩාත් සුදුසු වේ.
- මෙහි දී කිසි විටෙකත් රසය පරීක්ෂා කිරීමක් නොකිරීමට සැලකිලිමත් වන්න.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 38

සොසේර්ස් සඳහා

නිපුණතා මට්ටම : 8.3

යෝජිත කාල්වැමේද : 04

අප්‍රේක්ෂිත කුසලතා :

- සොසේර්ස් සඳහාමට අවශ්‍ය ද්‍රව්‍ය නිවැරදි ලෙස තෝරා ගැනීම
- සැකකිමේ පියවර නිවැරදි ලෙස අනුගමනය කරමින් සොසේර්ස් සඳහාම

හැදින්වීම :

විවිධාංගිකරණය කළ ආහාර අතර සොසේර්ස් වෙළෙඳපාලේ සූලනය. මස් ඇඹිරීම, එයට අවශ්‍ය කුළුබු හා ප්‍රෙනු මිගු කිරීම, පිසීම, උම් ගැසීම, ආවරණයක් තුළට පිරවීම, දින කිරීම වැනි ක්‍රියා සිදු කිරීමෙන් සොසේර්ස් සාදාගත හැකි ය.

මූලධර්මය :

සොසේර්ස් නිෂ්පාදනයට යොද ගන්නා මූලික අමුද්‍රව්‍ය වන මස්වල ස්වභාවය භෞතික හා තෙප්ව-රසායනික ක්‍රියා මගින් වෙනාස් කිරීම, ඇඹිරීම, blend කිරීම, ආවරණයක් තුළ (casing) තැබීම හා මස් නොවන ද්‍රව්‍ය එකතු කිරීම සිදු වේ.

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය:

- 800 ලේ පමණ මස්
- තෙතලෝදක (Emulsifiers) 330 g
- තෙතලෝදකාරක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
එළවුලු තෙල් 4.5%
අයිස් 1.5%
සොයා (Soy isolates) 67%
මස්වලින් ලබා ගන්නා මේදය 27%
- බැඳුම් කාරක (Binders) 60 g
- බැඳුම්කාරක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
භාල්පිටි කොටස් 02
පාන් කුඩා 02
බඩ ඉරිගු පිටි කොටස් 01
කිරිපිටි කොටස් 01
- Curing salt 5 g
- සිනි සහ ප්‍රෙනු 20 g
- රස කාරක 1 g
- කුළුබු මිගුණය 10 g
- කුළුබු මිගුණය සඳහා අවශ්‍ය මූලද්‍රව්‍ය
අභිරාගත් / පිටි කළ සුදු ප්‍රෙනු කොටස් 03
ගම්මිරිස් කුඩා කොටස් 02
මිරිස් කුඩා කොටස් 01

- සොස්සේරස් පිරවීමට සකසා ගත් උපකරණයක් (මේ සඳහා කෙක් අයිසින් කිරීමට යොද ගන්නා උපකරණයේ නොසලයේ ප්‍රමාණය වෙනස් කර යොද ගත හැකි ය.)
- මිශ්‍රණය පිරවීමට ස්වාභාවික හෝ කඩ්ම ආවරණයක් (Casing)
- වාෂ්ප ජනකයක් (Steamer)
- මිශ්‍රණ යන්ත්‍රයක් (Mixer) (මස් හා කුළ බඩු මිශ්‍ර කිරීමට)
- හැදි
- තරාදියක්
- ව්‍යවසින් තුල්
- මස් අඩිරන යන්ත්‍රයක් (Mincer)

ක්‍රමවේදය:

- කටු තැනි පිරිසිදු මස් කැබල්ලක් ගෙන කුඩා කොටස්වලට කපන්න.



- අයිස් කැට එකතු කරමින් මෙම මස් කැබලි යන්ත්‍රයක් (mincer) ආධාරයෙන් අඩිරා ගන්න.



- මස් 570 ලුක් කිරා ගන්න.
- මස් හා අනෙකුත් අමුදුවා මිශ්‍රණ යන්ත්‍රයක් ආධාරයෙන් හොඳින් මිශ්‍ර කරගන්න.
- සොස්සේරස් පිරවීමේ උපකරණයෙන් ආවරණයට මෙම මිශ්‍රණය ඇතුළු කර සොස්සේරස් කරල් සකසා ගන්න.



- සකසා ගත් සොසේපස් කරල්, තැටියක (tray) තබා ස්ථීරයක් ආධාරයෙන් මිනින්තු 15ක් වාෂ්පයෙන් තම්බා ගන්න.



- ඉන්පසු මෙම සොසේපස් දින කර ඇසුරුම් කරගන්න.
- ඇසුරුම් කරන ලද සොසේපස් අධිකිතකරණයේ ගබඩා කරන්න.

නිගමනය :

- සාදා ගත් සොසේපස්වල ගුණාත්මක බව වෙළඳපාලේ අලවිය සඳහා තබා ඇති සොසේපස් සමග සංසන්ධාය කරන්න.

විශේෂ කරුණු :

- මස් අඩරා ගැනීමේ උපකරණ නොමැති විට වෙළඳපාලෙන් අඩරාගත් මස් ලබා ගත යුතුයි.
- අඩරා ගත් මස් හා අනෙකුත් ද්‍රව්‍ය හොඳින් මිශ්‍ර නොවීමෙන් එකාකාරී රසයක් නොලැබෙන බැවින් උපකරණයක් ආධාරයෙන් මිශ්‍ර කිරීම යෝගායි.
- වාණිජ සොසේපස් නිෂ්පාදනයේ දී පදම්කාරක (Curing agents) ලෙස නැඩවිරයිට සහ නැඩවිරේට භාවිත කළ හැකි වුව ද මෙවා ගරීරයට අහිතකර විය හැකි බැවින් මේ සඳහා සිටිරික් ඇසිඩි (Citric acid), ඇස්කේට්ට්ටික් ඇසිඩි (Ascorbic acid), සොෂ්ට්‍රිට්‍රිට්‍රේට්‍රික් (Sodium citrate) භාවිත කිරීමෙන් මස් පදම් (Curing) කළ හැකි ය.
- මස් පිරවීම සඳහා උපකරණ නොමැති විට කේක් අයිසින්කරණයක නොසලය කළා එය සිදුරු විශාල කිරීමෙන් මස් පුරවන උපකරණයක් සාදුගත හැකි ය (ඉදිඛාජ්‍ය සකසන යන්තු).
- ප්‍රුණු යෙදීමේ දී ප්‍රුණු දාවණයක් සාද යෙදීමෙන් මස්වල ප්‍රුවීන ප්‍රුණුවල දිය වීමෙන් බැඳුම් කාරකයක් ලෙස ක්‍රියා කරයි.
- අමුද්‍රව්‍ය මිශ්‍ර කිරීමේ දී හා මස් ඇඩිරීමේ දී උෂ්ණත්වය ඉහළ යැම පාලනය කළ යුතු ය. මේ සඳහා අයිස් වතුර හෝ කැට භාවිත කළ හැකි ය.
- සොසේපස් පිස ගැනීම ජල භාරනයක ගිල්වා නවන තෙක් රත් කිරීමෙන් හෝ වාෂ්පයෙන් තම්බා ගැනීමෙන් සිදු කළ හැකි ය.
- වාණිජ කරමාන්තයේ දී සොසේපස් පිසීමට පෙර දුම් ගැසීම සිදු කරයි. මෙමගින් රසය හා වර්ණය දියුණු කරගත හැකි ය.
- සාමාන්‍යයෙන් හොඳින් සැකසු සොසේපස් කරලක් ඇතුළත උෂ්ණත්වය 75°C ක් තිබිය යුතු අතර එම අවස්ථාවේ දී පිටත උෂ්ණත්වය 80°C ක් පමණ වේ. මෙය Thermo couple මගින් පරික්ෂා කළ හැකි ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 39

බාහිර හා අභ්‍යන්තර ලක්ෂණ අසුරෙන් බිත්තරවල ගණන්මක බව පරීක්ෂා කිරීම

නිපුණතා මට්ටම	:	8.4
යෝජිත කාලවේදේ	:	04
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • බර අනුව බිත්තර වර්ගීකරණය කිරීම • බිත්තරවල හැඩ දරුණකය ගණනය කිරීම • නැවුම් බිත්තර තෝරීම • බිත්තරයක සුදු මද, කහ මද හා කටුවේ ප්‍රතිශත ගණනය කිරීම • බාහිර හා අභ්‍යන්තර ලක්ෂණ මගින් ගණන්මක බිත්තර තෝරීම • හෝ දරුණකය මගින් බිත්තරවල ගණන්මක බව නිර්ණය කිරීම
හැදින්වීම	:	<p>බාහිර හා අභ්‍යන්තර ලක්ෂණ අනුව බිත්තරවල ගණන්මක බව නිර්ණය කළ හැකි ය. බිත්තරයේ බාහිර පෙනුම අනුව බොහෝ විට පාරිභෝගික ඉල්ලම තීරණය වේ. එමෙන් ම රක්කවීම සඳහා බිත්තර තෝරීමේ දී මෙන් ම අලෙවිය සඳහා සුදුසු බිත්තර තෝරීමේ දී ද ගණන්මක බිත්තර වැදගත් වේ.</p>
මූලධර්මය	:	<p>නැවුම් බිත්තරයක වාත අවකාශය තොගිනිය හැකි තරම් කුඩා වන අතර, කළේ ගත වන විට බිත්තරයේ ඇතුළත හා පිටත කවච පටල දෙපසට තල්ලු වී, වාත අවකාශය ක්‍රමයෙන් විශාල වේ. විවිධ බිත්තර නිෂ්පාදන සැකසීමේ දී බිත්තරවල ක්‍රියාකාරී ලක්ෂණ වැදගත් වේ. තෙලෙළුදකරණය, පෙණ සැදීම, කැටී ගැසීම වැනි ක්‍රියාවන් බිත්තරයේ ඇති ප්‍රෝටීන් සංසටකය හා රඳී පවතී.</p>
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය:	:	<ul style="list-style-type: none"> • බිත්තර සහිත තැබී 1ක් හෝ කිහිපයක් • කැන්ඩ්ලින් උපකරණයක් • පෙට්‍රි දැසි 09ක් • බර කිරන උපකරණයක් • වතුර හාජනයක් • පැන්සලක් • සුදු පැහැති කඩ්දාසියක් • වර්තියර පරිමාණයක් • පැතලි විදුරුවක් • ගෝලමානයක්



කැන්ඩ්ලින් උපකරණය



ගෝලමානය

a). බර අනුව බිත්තර වර්ගිකරණය කිරීම

ක්‍රමවේදය :

- විවිධ බර හා ප්‍රමාණවලින් යුත් බිත්තර හතරක් තොරා ගන්න.
- එම බිත්තර A, B, C, D ලෙස ලේඛල් කරන්න.
- බිත්තරවල බර වෙන වෙන ම කිරාගෙන සටහන් කර ගන්න.
- බර කිරා ගන්නා ලද බිත්තර පහත වර්ගිකරණයට අදාළ ව වර්ග කරන්න.

ග්‍රෑනීය	බිත්තරයේ බර (g)
අති විශාල	60
විශාල	53-59
මධ්‍යස්ථා	45-52
කුඩා	38-44

මූලාශ්‍රය : SLS 959: 1992

- ඒ ඇසුරින් ගුණාත්මක බිත්තර තොරා වෙන් කරන්න.

b). බිත්තරවල බාහිර ලක්ෂණ පරීක්ෂණ කිරීම

- ඉහත (a) හි A,B,C හා D ලෙස නම් කළ බිත්තරවල පිරිසිදු බව, වයනය, බැඳීම් හා පළදු වීම යන බාහිර ලක්ෂණ පරීක්ෂා කර පහත ආකාරයට වගුගත කරන්න.

බාහිර ලක්ෂණ	A	B	C	D
පිරිසිදු බව				
වයනය				
බැඳීම් හා පළදු වීම්				
හැඩ දරුණකය (%)				
කුටුවේ ස්වභාවය				

- හැඩ දරුණකය ගණනය කිරීම

- A, B, C හා D බිත්තරවල බිත්තරයක හැඩ දරුණකය පහත සඳහන් සම්කරණය ඇසුරින් ගණනය කරන්න.

$$\text{බිත්තරයක හැඩ දරුණකය} = \frac{\text{බිත්තරයේ පළදු} \times 100}{\text{බිත්තරයේ දිග}}$$

- එම හැඩ දරුණක ඉහත දැක්වෙන වගුවේ සටහන් කරන්න.

c). බිත්තරවල අභ්‍යන්තර ලක්ෂණ පරීක්ෂා කිරීම

- A, B, C, D ලෙස නම් කළ බිත්තර කැන්චිලින් උපකරණය හාවිතයෙන් පරීක්ෂා කරන්න.
- කුටුවේ හා බිත්තරයේ අභ්‍යන්තරයේ දැකිය හැකි නිරීක්ෂණ වෙන වෙන ම සටහන් කර ගන්න.
- ඉහත A, B, C, D යන බිත්තර කඩා වෙන වෙන ම පෙළී දැසි 4කට දමන්න.
- බිත්තරවල සුදු මදයේ හා කහ මදයේ ස්වභාවය පරීක්ෂා කර නිරීක්ෂණ පහත වගුවේ සටහන් කර ගන්න.

අභ්‍යන්තර ලක්ෂණ	A	B	C	D
සුදු මදයේ ස්වභාවය කහ මදයේ ස්වභාවය				

- d). පරණ බිත්තර හා අලුත් බිත්තර හඳුනා ගැනීම
- බිත්තර 4 ක් ගන්න. ඒවායේ බර කිරා ගන්න.
 - ජල බදුනක් ගෙන බිත්තර දීමා තිරික්ෂණය කරන්න. ජලය තුළ ගිලෙන බිත්තර හා ජලය මත පා වෙන බිත්තර වෙන් කරන්න.
 - ඒ ඇසුරින් පරණ සහ අලුත් බිත්තර හඳුනා ගන්න.
- e). බිත්තරයේ කොටස්වල අනුපාත නිර්ණය කිරීම
- බිත්තරයක් ගෙන එහි බර කිරා සටහන් කර ගන්න.
 - එහි එක් ස්ථානයක් පමණක් සිදුරු කර කහ මදය හා සුදු මදය වෙන වෙන ම පෙට්‍රි දිසි දෙකකට දමන්න.
 - බිත්තර කටුව තවත් පෙට්‍රි දිසියකට දමන්න. මෙහි දී බිත්තරයේ එක් ස්ථානයක් සිදුරු කරන විට ඉවත් කරන බිත්තර කටු කැබලේල ද පෙට්‍රි දිසියට දැමීය යුතු ය.
 - ඉන් පසුව කහ මදය, සුදු මදය, බිත්තර කටුව වෙන වෙන ම කිරා සටහන් කර ගන්න.
 - අවසානයේ කහ මදය, සුදු මදය, බිත්තර කටුව මුළු බිත්තරයේ බරට සාපේක්ෂ ව ප්‍රතිශතයක් ලෙස ගණනය කරන්න.

ගණනය කිරීම

$$\text{කහ මදයේ ප්‍රතිශතය} = \frac{\text{කහ මදයේ බර}}{\text{බිත්තරයේ බර}} \times 100$$


$$\text{සුදු මදයේ ප්‍රතිශතය} = \frac{\text{සුදු මදයේ බර}}{\text{බිත්තරයේ බර}} \times 100$$

$$\text{බිත්තර කටුවේ ප්‍රතිශතය} = \frac{\text{බිත්තර කටුවේ බර}}{\text{බිත්තරයේ බර}} \times 100$$

- ඉහත අගයන් සාමාන්‍ය බිත්තරයක කොටස්වල අනුපාත අගයන් සමග සංස න්ද නය කරන්න.

f). බිත්තරයේ ඇල්බියුම් දරුණකය ගණනය කිරීම

- පැතලි විදුරුවකට බිත්තරය කඩා දමන්න.
- ගෝලමානය ආධාරයෙන් කහ මදයට ආසන්න ව ඇති සන ඇල්බියුම් වල උස (H) මැන ගන්න.
- සන ඇල්බියුම් පැතිරී ඇති ප්‍රදේශයේ පළල (L) ද මැන ගන්න.



- පහත දැක්වෙන සම්ක්රණය ඇසුරින් ඇල්බියුම් ද්‍රේගකය ගණනය කරන්න.

$$\text{ඇල්බියුම් ද්‍රේගකය} = \frac{H \text{ cm}}{L \text{ cm}}$$

g). "හෝ" ද්‍රේගකය ඇසුරින් බිත්තරවල ගුණාත්මක බව නිරණය කිරීම

- බිත්තරයක බර කිරා ගන්න. (w g)
- පැතැලි විදුරුවකට බිත්තරය කඩා දමන්න.
- ගෝලමානය ආධාරයෙන් කහ මදයට ආසන්න ව ඇති සුදු මදයේ උස මැන ගන්න.
- පහත දැක්වෙන සම්ක්රණය ඇසුරින් "හෝ" ද්‍රේගකය (HI) ගණනය කරන්න.

$$HI = 100 * \log(h - 1.7w^{0.37} + 7.6)$$

h - සුදු මදයේ උස w - බිත්තරයේ බර

- එම ඇසුරින් බිත්තරවල ගුණාත්මක බව නිරණය කරන්න.

හෝ ද්‍රේගකය	ගුණාත්මක බව
AA	>72
A	71-60
B	59-31
C	<30

නිගමනය :

- යොදා ගත් බිත්තරවල ගුණාත්මක බව නිරණය කරන්න.

විශේෂ කරුණු :

- අදුරු කාමරයක් තුළ කැන්ඩිලින් පරික්ෂාව කළ යුතු ය. අදුරු කාමරයක් නොමැති නම් කාඩ්බුෂ් පෙටරියක් අදුරු කර සාදා ගන්න.
- පරණ හා අලුත් බිත්තර ජල බදුනකට දැමීමේදී, පරණ බිත්තරවල වාත අවකාශය විශාල නිසා බිත්තර ජලය මතු පිට පා වෙන අතර අලුත් බිත්තරවල වාත අවකාශය කුඩා නිසා සාපේක්ෂ ව ජලය තුළ ගිලේ.
- සාමාන්‍යයෙන් බිත්තරයක බර 56 ලුක් වේ. ශ්‍රී ලංකාවේ බොහෝ අවස්ථාවල දී බර අනුව වර්ග කිමීට්ටන් වඩා බිත්තර විශාලත්වය අනුව (size) වර්ග කරයි.
- නියැදිය සඳහා වැඩි බිත්තර ප්‍රමාණයක් යොදා පරික්ෂණය සිදු කිරීමෙන් නිරවද්‍යතාව වැඩි වේ.
- බිත්තරයේ බර කිරා ගත් පසු වගුව ඇසුරින් "හෝ" ද්‍රේගකය වගුවෙන් පහසුවෙන් නිරණය කළ හැකි ය.
- පරණ බිත්තර කැඩු විට ඇල්බියුම් ව්‍යාප්ත වන බැවින් ඇල්බියුම් ද්‍රේගකය අඩු අගයක් ගනියි.

Height of album in, mm	Weight of egg, g.																				
	48	49	50	51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68
2,0	40	39	37	37	35	34	33	32	31	30	28	27	26	-	-	-	-	-	-	-	-
2,1	42	41	39	38	37	36	35	34	33	32	31	30	28	-	-	-	-	-	-	-	-
2,2	43	42	41	40	39	38	37	36	35	34	33	32	31	-	-	-	-	-	-	-	-
2,3	44	44	42	42	41	40	39	38	37	36	35	34	33	-	-	-	-	-	-	-	-
2,4	46	45	44	43	42	42	41	40	39	38	37	36	35	-	-	-	-	-	-	-	-
2,5	48	47	46	45	44	43	42	42	41	40	39	38	37	-	-	-	-	-	-	-	-
2,6	50	48	47	47	46	45	44	43	43	41	41	40	39	-	-	-	-	-	-	-	-
2,7	50	50	48	48	47	46	46	45	44	43	42	42	41	-	-	-	-	-	-	-	-
2,8	52	51	50	50	48	48	47	47	46	44	44	43	42	-	-	-	-	-	-	-	-
2,9	53	53	51	51	50	49	49	48	47	46	45	45	44	-	-	-	-	-	-	-	-
3,0	55	54	52	51	51	50	49	48	48	47	46	45	44	-	-	-	-	-	-	-	-
3,1	56	54	53	53	52	51	50	50	49	48	48	47	46	-	-	-	-	-	-	-	-
3,2	57	55	54	54	53	52	52	51	50	50	49	48	48	-	-	-	-	-	-	-	-
3,3	58	56	56	55	54	54	53	52	52	51	50	50	49	-	-	-	-	-	-	-	-
3,4	59	57	57	56	56	55	54	54	53	52	52	52	51	-	-	-	-	-	-	-	-
3,5	60	60	58	58	57	56	56	55	54	54	53	53	52	-	-	-	-	-	-	-	-
3,6	61	61	59	59	58	58	57	56	56	55	54	54	53	-	-	-	-	-	-	-	-
3,7	62	62	60	60	59	59	58	57	58	56	56	55	54	-	-	-	-	-	-	-	-
3,8	63	63	62	61	60	60	59	58	59	57	57	56	56	-	-	-	-	-	-	-	-
3,9	64	64	63	62	61	61	60	59	60	59	58	57	57	-	-	-	-	-	-	-	-
4,0	65	65	64	63	63	62	61	60	61	60	59	59	58	-	-	-	-	-	-	-	-
4,1	66	66	65	64	64	63	62	61	62	61	60	60	59	-	-	-	-	-	-	-	-
4,2	67	67	66	65	65	64	64	62	63	62	61	61	60	-	-	-	-	-	-	-	-
4,3	68	67	67	66	66	65	65	64	64	63	63	62	62	-	-	-	-	-	-	-	-
4,4	69	68	68	67	67	66	66	65	65	64	63	63	63	-	-	-	-	-	-	-	-
4,5	70	69	69	68	68	67	67	66	66	65	65	64	64	63	63	62	62	62	-	-	-
4,6	71	70	69	69	68	68	68	67	67	66	66	65	65	64	64	63	63	63	-	-	-
4,7	72	71	70	70	69	69	68	68	67	67	66	66	65	65	65	64	64	-	-	-	-
4,8	72	72	71	71	70	70	69	69	69	68	68	67	67	66	66	65	65	65	-	-	-
4,9	73	73	72	72	71	71	70	70	70	69	69	68	68	67	67	66	66	66	-	-	-
5,0	74	74	73	72	72	72	71	71	70	70	69	69	69	68	68	67	67	67	66	66	65
5,1	75	74	74	73	73	72	72	71	71	71	70	70	70	69	69	68	68	67	67	67	66
5,2	76	75	74	74	74	73	73	72	72	71	71	71	70	70	69	69	69	68	68	68	67
5,3	76	76	75	75	74	74	73	73	73	72	72	71	71	71	70	70	70	69	69	68	68
5,4	77	77	76	76	75	75	74	74	73	73	72	72	71	71	71	71	71	70	70	69	69
5,5	78	77	77	76	76	76	75	75	74	74	73	73	72	72	72	72	72	71	71	70	70
5,6	78	78	77	77	77	76	76	75	75	75	74	74	74	73	73	73	73	72	71	71	71
5,7	79	79	78	78	77	77	76	76	76	75	75	75	74	74	74	74	73	72	72	71	71
5,8	80	79	78	78	78	78	77	77	77	76	76	75	75	75	74	75	75	73	73	72	72
5,9	80	80	79	79	79	78	78	78	77	77	76	76	75	75	76	75	74	74	73	73	73
6,0	81	81	80	80	80	79	79	78	78	78	77	77	77	76	76	76	76	75	75	74	74
6,1	82	81	81	81	80	80	79	79	79	79	78	78	77	77	77	77	76	75	75	75	75
6,2	82	82	82	81	81	80	80	80	79	79	78	78	78	78	77	78	77	76	76	76	75
6,3	83	83	83	82	81	81	81	80	80	80	79	79	79	78	78	78	77	77	77	76	76
6,4	84	83	83	83	82	82	82	82	81	81	80	80	79	79	78	78	78	78	77	77	77
6,5	84	84	83	83	82	82	82	82	81	81	80	80	80	80	80	80	79	79	78	78	78
6,6	85	85	84	84	83	83	83	82	82	82	81	81	81	81	80	80	80	79	79	79	78
6,7	86	85	85	84	84	84	83	83	82	82	82	81	81	81	81	80	80	80	80	79	79
6,8	86	86	85	85	85	84	84	84	83	83	82	82	82	82	82	82	81	81	80	80	80
6,9	87	86	86	86	85	85	84	84	84	84	83	82	82	82	82	82	81	81	81	80	80
7,0	87	87	86	86	86	86	85	85	85	84	84	84	83	83	83	83	82	82	82	81	81
7,1	88	88	87	86	86	86	85	85	85	85	84	84	84	84	83	83	83	83	82	82	82
7,2	88	88	88	87	87	87	86	86	86	86	85	85	85	84	84	84	84	83	83	82	82
7,3	89	89	88	88	88	87	87	87	86	86	86	85	85	85	85	84	84	84	83	83	83
7,4	90	89	89	89	88	88	88	87	87	87	86	86	86	86	85	85	85	84	84	84	84
7,5	90	90	89	89	89	89	88	88	88	87	87	87	87	86	86	86	85	85	85	85	84
7,6	91	90	90	89	89	89	89	89	88	88	88	87	87	87	87	86	86	86	86	85	85
7,7	91	91	91	90	90	90	89	89	89	88	88	88	88	88	87	87	87	86	86	86	86
7,8	92	91	91	91	91	90	90	90	89	89	89	89	88	88	88	88	88	87	87	86	86
7,9	92	92	92	91	91	91	90	90	90	89	89	89	89	89	89	88	88	88	87	87	87
8,0	93	92	92	92	92	91	91	91	90	90	90	90	90	90	90	90	90	90	89	88	88

ප්‍රායෝගික ක්‍රියාකාරකම 40

නරක් වූ ආහාර හඳුනා ගැනීම (හෙළතික/රසායනික/පෙළවීය කුම අභ්‍යන්තරීන්)

නිපුණතා මට්ටම : 9.1

යෝජිත කාලවිශේෂණ : 04

අපේක්ෂිත කුසලතා :

- ආහාරයක් නරක් වීමට හේතු වන හෙළතික, රසායනික හා පෙළවීය සාධක හඳුනා ගැනීම
- නරක් වූ ආහාරයක් පරීක්ෂා කිරීමෙන් නරක් වීමට ඉවහල් වූ සාධක හඳුනා ගැනීම
- නරක් වූ ආහාරයක් සහ නරක් නොවූ ආහාරයක් වෙන් කර හඳුනා ගැනීම

හැදින්වීම :

අාහාරයක් පරිහෙළුනයට තුළුදු තත්ත්වයට පත් වීම නරක් වීම ලෙස හැදින්වන අතර, නරක් වූ ආහාරයක් හඳුනා ගැනීමට හෙළතික, රසායනික හා පෙළවීය කුම යොදා ගත හැකි ය.

මූලධර්මය :

අාහාර නරක් වීම නිසා ආහාරයේ හෙළතික ස්වභාවය වෙනස් වන අතර, ක්ෂේෂුලිවීන්ට හිතකර පාරිසරික සාධක නිසා ආහාරය මත ක්ෂේෂුලිවීන් ක්‍රියාකාරී වී රසායනික, හා පෙළවීය ලක්ෂණ ද වෙනස් වේ.

a. හෙළතික ලක්ෂණ නිරීක්ෂණය කිරීම

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය:

- විශාලන අත් කාවයක් (Hand lens)
- පිහියක්
- කැපුම් ලැඳ්ලක්
- නරක් වූ සහ නරක් නොවූ ලෙස පහත දැක්වෙන ආහාර ලැයිස්තුවෙන් එක් නිදර්ශකය බැහිත්

අංක	ආහාර වර්ගය	නිදරණක 1	නිදරණක 2
01	පලතුරු (කෙසෙල්/අඩී)	තැලීම්, සිරීම සහිත	පැහැදිලි පෘෂ්ඨයක් සහිත ඉදුණු
02	පලතුරු (ගස්ලබු)	මඟ කුණු වීම සහ පූස් (දිලීර සහිත)	රෝගවලින් තොර
03	එළවළු (කුරටි)	මඟ කුණු වීම සහිත	රෝගවලින් තොර
04	එළවළු (බටු/කරවිල)	පැණුවන් සහිත	රෝගවලින් තොර
05	එළවළු/පලතුරු (තක්කාලී, කෝලිකුවිටු)	පැළිණු පොත්ත සහිත එළයක්	හානි නොවූ එකාකාර හැඩියක් සහිත එළයක්
06	පාන්/බනිස් (කැල්ලක්)	පරණ වී කළ පූස් වර්ධනය වූ	ඒදින ම සකස් කරන ලද
07	කිරි (එළකිරි)	කැටී ගැසුණු දිනක් පරණ කිරි	ඒදින උදැසන ගත් ශිත කරන ලද කිරි
08	තෙල්වලින් බදින ලද නිෂ්පාදනයක් (මුරුක්කු)	මුඩු ගද සහිත පැකට්වුවක්	ආසන්න දිනක නිපද වූ නියැදියක්
09	මස්/මාඟ	නරක් වූ දුගද සහිත මස්/මාඟ	නරක් නොවූ ශිත තත්ත්ව යටතේ තබා ගත් මස්/මාඟ
10	සහල්	පුනු සහල් අඩංගු පරණ සහල්	පුරණ ඇට සහිත පිරිසිදු කළ සහල්
11	ධාන්‍ය/තෙල් බෝග (කුරක්කන් හෝ තල)	ගල් වැලි සහිත අපිරිසිදු නියැදියක්	පිරිසිදු කරන ලද නියැදියක්
12	බිත්තරයක්	කටුව පුපුරා නරක් වූ	අලුත් පැහැදිලි කටුව සහිත
13	යෝගටි	කල් ඉකුත් වී සති 2-3 පසු	නිපදවා සති 1-2 අතර
14	ලයන ලද බත් හැඳි 1	පෙර දින දහවල් ලයන ලද නියැදියක්	ඒදින උදැස් ලයන ලද නියැදියක්
15	කපන ලද ඇපල් කැබලි	පවතින ලෙසින් ම	දෙහි යුළු තවරා

ක්‍රමවේදය :

- තොරා ගන්නා ලද නියැදිවල බාහිර සහ අභ්‍යන්තර ලක්ෂණ නිරීක්ෂණය කර පහත වගුවේ ආකාරයට දත්ත සටහන් කරන්න.

ආහාරයේ නම	නියැදිය	නිරීක්ෂණය							
		වරණය		වයනය		ගන්ධය		වෙනත්	
		බාහිර	අභ්‍යන්තර	බාහිර	අභ්‍යන්තර	බාහිර	අභ්‍යන්තර	බාහිර	අභ්‍යන්තර
අඩී	නරක් නොවූ								
	නරක් වූ								
ගස්ලබු	නරක් නොවූ								
	නරක් වූ								

- ඉහත පලතුරු කැපුම් ලැල්ලක් මත තබා ප්‍රවේශමෙන් කපා, අහසන්තරය නිරීක්ෂණය කරන්න.

b. රසායනික ලක්ෂණ නිරීක්ෂණය කිරීම

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය:

- pH මිටරයක්
- Brix මිටරයක් (Refractometer)
- pH අගය 4, 7, 11 ද්‍රාවණ
- ආසුනු ජලය
- විෂු කඩ්පෑසි
- දෙවුම් බෝතලයක්
- කුඩා බීඩිර
- මිනුම් සරාවක් (100 ml)
- වන සහ මෝල
- හොඳුවනු ලක්ෂණ නිරීක්ෂණය කිරීම සඳහා යොදා ගත් ආහාර වර්ග ඇතුළත් වගුවෙන් තෝරාගත් පලතුරක්, එළවුලවක්, කිරීම් හා යොගට් (නරක් වූ හා නරක් නොවූ නිදරණක)

ක්‍රමවේදය:

- ලබා ගන්නා නිරීක්ෂණ පහත වගුවේ පරිදි සටහන් කරන්න.

ආහාරයේ නම	නියැදිය	නිරීක්ෂණය	
		Brix අගය	pH අගය
අම්	නරක් නොවූ		
	නරක් වූ		
කිරී	නරක් නොවූ		
	නරක් වූ		

විශේෂ කරුණු

- Brix මිටරය හා pH මිටරය හාවිතයට පෙර අංක ගෝඩනය කර ගන්න.
- එළවුල හා පලතුරුවල මුළු නියැදිය ම නියෝජනය වන සේ ගෙන බිලෙන්චිරයක හෝ වංගේඩියක ආධාරයෙන් අමිරා සකසා එහි Brix සහ pH අගය නිරීක්ෂණය කරන්න.
- කිරී සහ යොගට් මනාව කළතා ගත් දියරමය නියැදියක් pH හා Brix පරීක්ෂාව සඳහා යොදා ගන්න.

c. ජෙවීය ලක්ෂණ නිරීක්ෂණය කිරීම

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය:

- අන්ලීක්ෂණයක්
- විශාලන අත් කාවයක්
- කැපුම් ලැල්ලක්
- පිහියක්
- ග්‍රෑම් වර්ණක
- විදුරු කදා සහ වැසුම් පෙති
- කුඩා බීඩිර (25 ml)
- පලතුරක් හා එළවුලවක්
- පාන්/බනිස් හා බත්

ක්‍රමවේදය:

- පළමු ව තෝරා ගන්නා ලද නියැදිවල බාහිර සහ අභ්‍යන්තර ලක්ෂණ පියවි ඇසින් බලා සටහන් කරන්න.
- උදා: ගස්ලඛු - කුණු වූ ස්ථානයේ කළ ලප ඇත.
උදා: පාන් - කාවයෙන් බැඳු විට කළ පාට බීජානුධානී දැකිය හැකි ය.
- අවසානයේ දී නියැදිවල නරක් වූ ස්ථානවලින් කුඩා ප්‍රමාණ ගෙන කුඩා බීකරයකට දමා ආසුන ජලය සමඟ මිශ්‍ර කර ඉන් බින්දුවක් විදුරු කදාවක් මත තබා, වැසුම් පෙන්තකින් වසා අන්වීක්ෂයෙන් නිරික්ෂණය කරන්න.
- ඉන් පසු එක් එක් කදාවට ග්‍රේම් වර්ණකය බිංදුව බැඳින් එක් කර වර්ණ ගන්වා අන්වීක්ෂයෙන් නිරික්ෂණය කර එම නිරික්ෂණ ද සටහන් කරන්න.
- අදාළ සියලු නිරික්ෂණ පහත පරිදි වගුගත කරන්න.

ආහාරයේ නම	නියැදිය	නිරික්ෂණය			
		පියවි ඇසින්		අත් කාවයෙන්	අන්වීක්ෂයෙන්
		බාහිර	අභ්‍යන්තර	බාහිර	අභ්‍යන්තර
ගස්ලඛු	නරක් තොටු				
	නරක් වූ				
පාන්	නරක් තොටු				
	නරක් වූ				

නිගමනය :

- විවිධ ආහාර නිදුරුගකවල හොතික, රසායනික හා පෙළවිය ලක්ෂණ නිරික්ෂණය කර නරක් වූ හා නරක් තොටු ආහාර වෙන් කර හැඳුනා ගන්න.

විශේෂ කරුණු :

- දිලිර බීජාණු ගරීගත වී අනතුරුදායක විය හැකි බැවින්, දිලිර වර්ධනයක් දක්නට ඇති විට එම ද්‍රව්‍ය මුහුණට ලං කිරීමෙන් වළකින්න.
- Brix මිටරයේ ප්‍රිස්මය සහ pH මිටරයේ ඉලෙක්ට්‍රොචිය සේඳීමට සැම විට ම ආසුන ජලය යොදා ගන්න.
- එළවෘත හා පලතුරුවල අභ්‍යන්තර ලක්ෂණ නිරික්ෂණය කිරීමට ඒවා පිහියකින් කැපිය යුතු ය.
- ඉහත සපයා ගත යුතු නිදුරුගක ලැයිස්තුව වෙනුවට පහසු නිදුරුගකයක් යොදාගත හැකි ය. නමුත් එම නිදුරුගක හොතික, රසායනික හා පෙළවිය සාධකවල වෙනස්කම් නිරික්ෂණය කළ හැකි ලෙස සියලු ම ආහාර කාණ්ඩ නියෝගනය වන ලෙස තෝරා ගන්න.
- නරක් වූ ආහාර කිසි විටෙකත් රස බැලීම තොකළ යුතු ය.
- බැක්ටීරියා නිරික්ෂණයේ දී ග්‍රේම් වර්ණකය මගින් වර්ණ ගන්වා ගැනීමෙන් වඩාත් හොඳින් බැක්ටීරියා නිරික්ෂණය කළ හැකි ය.

- පලතුරු මත රෝස පැහැයෙන් දිස් වන Anthracnose දිලිර බිජානු තිරික්ෂණයට පලතුරු මත ඇති වන කළ පැල්ලම් මදක් පැරණි විය යුතු ය.
- කංමි හානිවල කිට අවස්ථා තිරික්ෂණය කිරීමට එළවුල හා පලතුරු කඩා බැලිය යුතු ය.
- අවශ්‍ය නම් ආහාර තරක් වීමේ දී නිදහස් මේද අම්ල ප්‍රමාණයේ සිදු වන වෙනස්කම් ද 0.1 M NaOH දාවණයක් සමග අනුමාපනය කිරීමෙන් නිර්ණය කළ හැකි ය. (මෙය අනිවාර්ය තො මේ.)

ප්‍රායෝගික ක්‍රියාකාරකම 41

ආහාරයක අඩංගු තෙතමන ප්‍රමාණය හා ජල සක්‍රියතාව නිර්ණය කිරීම

නිපුණතා මට්ටම	:	9.1
යොශීත කාලවේදී	:	02
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • උදුන තුළ වියලීමේ කුමය හා අධ්‍යරක්ත තෙතමන මානය භාවිතයෙන් ආහාරයක අඩංගු තෙතමන ප්‍රතිශතය නිර්ණය කිරීම • ජල සක්‍රියතාමානය භාවිතයෙන් ආහාරයක අඩංගු ජල සක්‍රියතාව නිර්ණය කිරීම
හැදින්වීම	:	<p>ජල සක්‍රියතාව හෝ සමතුලිත සාලේක්ෂ ආර්යතාව තෙතමන සංවේදී නිෂ්පාදනවල තත්ත්ව පාලනයේ ප්‍රධාන සාධකය වේ.</p>
මූලධර්මය	:	<p>ආහාරයේ අඩංගු ජල ප්‍රමාණය වැඩි වූ විට ක්ෂේදුපිටී වර්ධනය සඳහා ඇති අවදානම වැඩි වේ. එවිට ආහාරයේ ආයු කාලය අඩු වේ. ඒ නිසා ආහාරයේ ජල සක්‍රියතාව යම් මට්ටමක් දක්වා අඩු වූ විට ක්ෂේදුපිටී ක්‍රියාකාරිත්වය අවම වේ.</p>
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> • උදුනක් (Oven) • ජල සක්‍රියතාමානයක් (Water activity meter) • බෙසිකේක්ටරයක් • කොට්ටක් සහ පියනක් (Moisture can) • බැහි අඩුවක් • කුබා වංගේචියක් සහ මෝල් ගසක් (Motar and pestle) • පිරිසිදු කපු පුළුන් • තිරිගු පිටි/සහල් පිටි බිස්කට් සහ පාන් • බර කිරීම සඳහා උපකරණයක් (Analytical balance)



ජල සක්‍රියතාමානය

තුම්බේදය :

a. උදුන තුළ වියලීමේ ක්‍රමය (**Oven drying method**) මගින් ආහාරයක අඩංගු තෙතමන ප්‍රමාණය තිරුණය කිරීම

- පියන සහිත කෝච්චක් ගෙන මනාව සෝදා ගන්න.
- 100 °C උෂ්ණත්වයේ කෝච්ච හා පියන පැයක් පමණ වේලාවක් වියලා ගන්න. (කෝච්ච විවෘත ව තිබිය යුතු ය.)
- වියලා ගත් කෝච්ච හා පියන හාවිතයට ගන්නා තුරු බෙසික්ටරය තුළ තබන්න.
- තෙතමන ප්‍රමාණය මැයිම් සඳහා සුදුසු වියලී බිජ වර්ගයක් තෝරා ගන්න (සහල්/මුං)
- පිරිසිදු කරන ලද වංගේයට සහල්/මුං ඇට ස්වල්පයක් දමා (10 ඉක් පමණ) මෝලෙන් අඩරා ගන්න (පිටි වන තුරු හෝ කුඩා කැබලිවලට කැබෙන තුරු).
- පිරිසිදු කර ගත් හිස් කෝච්චේ ස්කන්ධය කිරා ගන්න (m_1).
- අඩරාගත් සහල්/මුං ඇට 5 ඉක් කිරා ගන්න.
- නියැදිය සහිත කෝච්චේ ස්කන්ධය කිරා ගන්න (m_2).
- බර කිරාගත් නියැදිය සහිත කෝච්චේ පියන ඉවත් කර පියන ද සමග උදුනේ තබන්න.
- උදුනේ දොර වසා උදුන ක්‍රියාත්මක කරන්න.
- උදුනේ උෂ්ණත්වය 105 °C ට පැමිණී පසු නියැදිය එම උෂ්ණත්වයේ පැය 5ක් වියලා ගන්න.
- බෙසික්ටරය උදුන අසලම තබා ගෙන එහි පියන මදක් තල්පු කර විවෘත කිරීමට පහසු වන ආකාරයට තබා ගන්න.
- උදුන විවෘත කර බැහි අඩුව ආධාරයෙන් කෝච්ච වසා උදුනෙන් පිටතට ගත් කෝච්ච සිසිල් වන තුරු බෙසික්ටරය තුළ තබන්න.
- සිසිල් වූ පසු වියලන ලද නියැදිය සහිත කෝච්චේ ස්කන්ධය ලබා ගන්න.
- නැවත හැකි ඉක්මණීන් උදුන තුළ තබා වියලන්න.
- මෙලෙස පැය බාගයේ කාලාන්තරවලින් නැවත නැවත නියත ස්කන්ධයක් ලැබෙන තුරු වියලීම සිදු කරන්න.
- නියත ස්කන්ධයකින් යුත් නියැදිය සහිත කෝච්චේ ස්කන්ධය සටහන් කර ගන්න (m_3).

ගණනය කිරීම

$$\text{තෙතමන ප්‍රතිශතය} = \frac{\text{ආහාර නියැදියේ අඩු වූ බර}}{\text{නියැදියේ තෙත් බර}} \times 100$$

$$\text{තෙතමන ප්‍රතිශතය} = \frac{(m_2 - m_3)}{(m_2 - m_1)} \times 100$$

m_1 = හිස් කෝච්ච බර

m_2 = වියලීමට පෙර නියැදිය සහිත කෝච්චේ ස්කන්ධය

m_3 = වියලීමෙන් පසු නියැදිය සහිත කෝච්චේ ස්කන්ධය

නිගමනය : පරීක්ෂණයට යොදා ගත් ආහාරයේ අඩංගු තෙතමන ප්‍රමාණය නිගමනය කරන්න.

b. ජල සක්‍රීයතාමානය (Water activity meter) මගින් ජල සක්‍රීයතාව මැනීම

- ආහාර නියැදියේ ජල සක්‍රීයතාව මැනීමට පැය බාගයකට පෙර උපකරණය ක්‍රියාත්මක කරන්න.
- තෙතමන ප්‍රතිශතය මැනීමේදී සිදු කළ ආකාරයට ම සහල්/මුං නියැදිය කුඩා කැබලිවලට අඩු සකස් කර ගන්න.
- උපකරණයේ ඇති කුඩා ලාව්‍යවක් වැනි කොටස විවෘත කරන්න.
- එහි මැද ඇති කුඩා තැටිය ගෙන ඉත් භාගයක් පමණක් පිරෙන ලෙස නියැදිය ප්‍රරචන්න.
- නියැදිය ඇතුළු කර ලාව්‍යව වැනි කොටසේ ඇති කුඩා අගුල (Knob) කරකවා එය සංවෘත (Lock) කරන්න.
- එවිට උපකරණයේ $a_w = 0$ ලෙස සටහන් වේ.
- ක්‍රමයෙන් ජල සක්‍රීයතා අගය (a_w) වැඩි වේ.
- නිය්විත අගයකට පැමිණී පසු උපකරණයේ ඇති බල්බය හඩක් නගමින් දැල්වෙමින් සහ නිවෙමින් පවතී.
- එම අවස්ථාවේ දී දිස් වන අගය ආහාර නියැදියේ ජල සක්‍රීයතා අගය වේ.

නිගමනය :

- දී ඇති ආහාර නියැදිවල තෙතමන ප්‍රමාණය හා ජල සක්‍රීයතාව නිගමනය කරන්න.

විශේෂ කරුණු:

- **ଆහාර නියැදිය සැකසීමේදී,**
 - වන සහ මෝල ආධාරයෙන් අඩු නියැදිය විට සර්පණය මගින් උෂ්ණත්ව ඉහළ යැමක් සිදු විය හැකි ය. එවිට නියැදියේ ජලය හානි වීමක් සිදු වන නිසා උෂ්ණත්වය ඉහළ යැම පාලනය වන ලෙස සහල්/මුං ඇට අඩු අඩු ගත යුතු ය.
 - අඩු ගත් සහල්/ මුං ඇට කොට්ටේ තැන්පත් කිරීමේදී කොට පතුලේ පමණක් ගැටිය යුතු ය.
 - දුදුන තුළ වියලිමේදී,**
 - ආහාරයට තෙතමනය උරා ගැනීම හෝ ආහාරයෙන් තෙතමනය පිට වීම වැළැකවීමට ආහාර නියැදිය අවට පරිසරය සමග ගැමෙන කාලය හැකි තරම් අවම කර ගත යුතු ය.
 - කොට්ටේ හිස් බර ලබා ගැනීමේදී කොට හා පියන යන කොටස් දෙකම යොදා ගත්තේ නම් ඉදිරි සැම අවස්ථාවක දී ම බර ලබා ගන්නා විට පියන සමග පාඨාංක ලබා ගැනීමට සැලකිලිමත් විය යුතු ය.
 - 105 °C උෂ්ණත්වයට රත්වූ උදුන තුළ නියැදිය තැබීමේ අපහසුතාව හා උෂ්ණත්වය පහළ බැසීම නිසා ගක්තිය අපතේ යැම සිදු වේ. නියැදිය උදුන තුළ තැබීමෙන් පසු උදුන ක්‍රියාත්මක කරවන්න. මෙහි දී උදුන ක්‍රියාත්මක කළ වේලාවේ සිට නොව උදුන 105 °C උෂ්ණත්වයට පැමිණීමෙන් පසු පැය 5 කාලය මැනිය යුතු ය.
 - උදුන අසල බර කිරන උපකරණ තැබීමෙන් වළකින්න. නියැදියේ බර මැනීම සඳහා බෙසික්ටරය තුළ වූ නියැදිය බර කිරන උපකරණය අසලට රැගෙන යා යුතු ය.
 - **ජල සක්‍රීයතා මානය හාවිතයේදී,**
 - මෙම උපකරණය ඉතා මිල අධික වන බැවින් නිවැරදි පරිහරණය පිළිබඳ සිසුන් දැනුවත් කළ යුතු ය.
 - නිවැරදි පාඨාංක ලබා ගැනීම සඳහා මෙහි ඇති තැටියෙන් බාගයක් පමණක් නියැදියෙන් පිරවීම කළ යුතු ය.
 - නියැදිය ඇතුළු කිරීමෙන් පසු ලාව්‍යව වැනි කොටසේ වූ නොවී එකෙන් සංවෘත (Lock) කළ යුතු ය.


ප්‍රායෝගික ක්‍රියාකාරකම 42

එළවුල් සුඩුකරණය කිරීම හා වියලීම

නිපුණතා මට්ටම	: 9.2
යෝජිත කාලවේද	: 02
අපේක්ෂිත කුසලතා	<ul style="list-style-type: none"> • වියලීමට යෝගා වූ එළවුල් වර්ග තොරා ගැනීම • නිවැරදි පියවර අනුගමනය කරමින් එළවුල් සුඩුකරණය කිරීම • ප්‍රමිතියට අනුකූල ව එළවුල් විජ්‍යනය කර ගුණාත්මක බවින් ඉහළ විජ්‍ලිත එළවුල් නිෂ්පාදනය කිරීම • Reconstitution අනුපාතයෙන් විජ්‍යනයේ තත්ත්වය හඳුනා ගැනීම
හැදින්වීම	<ul style="list-style-type: none"> • එළවුල් පරිරක්ෂණයේදී, වියලීම සුලඟ ව ම ක්‍රියාත්මක වන පරිරක්ෂණ ක්‍රමයක් වේ. ආහාර පරිරක්ෂණයේ පූර්ව ප්‍රතිකර්මයක් ලෙස සුඩුකරණය හැදින්වීය හැකි ය. එළවුල් වියලීමෙන් පසු Rconstitute අනුපාතය සෙවීමෙන් විජ්‍යනයේ තත්ත්වය හඳුනා ගැනීමට හැකියාව ලැබේ.
මූලධර්මය	<ul style="list-style-type: none"> • ආහාර වියලීමේ දී ආහාරයේ ඇතුළත ඇති ජලය ආහාරයේ මත්‍යිවට පැමිණ වාශ්පිකරණය වීම සිදු වේ. එවිට ආහාරයේ ජල සකරියනාව අඩු වේ. ආහාරයේ ජල සකරියනාව අඩු වීමෙන් හා එන්සයිලිය ක්‍රියාකාරීත්වය අවම වීමෙන් ආහාර පරිරක්ෂණය සිදු වේ. එසේ ම සුඩුකරණය මගින් පෘථිඩ්‍රිය මත්‍යිවට ඇති ක්ෂේරුපිවිහු පාලනය වෙති.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	<ul style="list-style-type: none"> • එළවුල් (කැරටි, කරවිල, බෙටු, අඟ කෙසෙල් වැනි) 100 g • මල නොබදින වානේ පිහි • කපන ලැල්ලක් • තරාදියක් • ප්ලාස්ටික් බේසම් • පුමාල ජනකයක් (Steamer) • ගැස් ලිපක් • විජ්‍යන යන්තු (Dehydrator) • පානීය ජලය 2 l • සිට්‍රික් අම්ලය 1g • මැග්නීසියම් ඔක්සයිඩ් 0.5% දාවණයක් • සෝඩියම් මොබයිසල්ගයිට් (SMS) 0.1% දාවණයක් • මල නොබදින තැටියක් (Tray)

ක්‍රමවේදය : පහත ගැලීම් සටහනට අනුව පියවර පිළිවෙළ අනුගමනය කරන්න.

a.



b). Reconstitution පරීක්ෂණය

තුළවේදය :

- වියලන ලද එළවුවලින් 50 ඉක් කිරා ගන්න (W_d).
- කිරා ගත් වියලි එළවුව බිකරයකට දමා (එළවුව වල බර මෙන් 10 ගුණයක බරට) ජලය එකතු කරන්න.
- බිකරය වසා එය සෙමින් රත් කරන්න (නිෂ්පාදනය මඟ වන තෙක්) මෙය මිනිත්තු 15 සිට 45 දක්වා විය හැකි ය.
- පොගවා ගත් එළවුව කැබලිවල තෙත මාත්තු කර එහි බර කිරා ගන්න (W_r).

ගණනය කිරීම :

$$\text{Reconstitution අනුපාතය} = W_r/W_d$$

W_d - වියලි එළවුව නියැදියේ බර

W_r - පොගවා ගත් එළවුව නියැදියේ බර

$$160 : W_r = 60g$$

$$W_d = 10g$$

$$\frac{W_d}{W_r} = \frac{10}{60} \text{ හේ } 6:1$$

නිගමනය :

දී ඇති එළවුව වර්ග සූල්‍යිකරණය කර Reconstitution අනුපාතය මගින් විජලනයේ තත්ත්වය නිර්ණය කරන්න.

විශේෂ කරුණු :

- බිලාන්විකරණයට පෙර බොහෝ වේලාවක් කැපු එළවුව වාතයට නිරාවරණය කර තැබීමෙන් දුම්මුරු පැහැ වේ. එවිට විජලිත එළවුව අව පැහැ ගැන්වේ.
- සූල්‍යිකරණයේ දී අදාළ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් එළවුව අව පැහැ වීම අවම කරගත හැකි වේ.
- එළවුව කැබලි කිරීමේ දී මල නොබදින පිහි භාවිත කළ යුතු ය.
- එළවුව සූල්‍යිකරණයේ දී ප්‍රමාල ජනකයට යෙදීමට පෙර එළවුව මස්ලින් රෙදි කැබැල්ලකින් මතා පොට්ටනියක් සාද ජලයේ ගිල්චිය යුතු වේ.
- විජලනය ආරම්භයේ අධික උෂේණත්වයක් යොද ගැනීමෙන් විජලනය කරන ද්‍රව්‍යයේ පිටත පෘථිය සන වී ඇතුළත විජලනය වීම භොදින් සිදු නො වේ (Case hardening).
- විජලනය ආරම්භ වූ පසු විජලන තැබීයේ ඇති එළවුවල පැති මාරු කළ යුතු වේ. නැතහොත් තැබීවලට ඇලීම සිදු වේ.
- විජලිත එළවුවලට තෙතමනය උරාගත හැකි බැවින් සුදුසු වායුරෝධක ඇසුරුම් (අද: පොලිප්‍රොපිලින්) භාවිතයෙන් ඒවා ඇසිරීම කළ යුතු ය.
- Reconstitution අනුපාතය 6:1 වනුයේ නිවැරදි ව වියලන ලද එළවුවල පමණි.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 43

කිරීම් නිශ්චාරණ සැකසීම (පැස්ට්‍රේක්ස් කිරීම්, කල් කිරීම්)

නිපුණතා මට්ටම	: 9.2
යෝජිත කාලවේද	: 02
අපේක්ෂිත කුසලතා	<ul style="list-style-type: none"> • කිරීම් ආස්‍රිත ආහාර පරිරක්ෂණය කිරීමට යොශ්‍ය තාක්ෂණික දිල්ප ක්‍රම හඳුනා ගැනීම • පැස්ට්‍රේක්ස් හා කල් කිරීම් නිපදවීම සඳහා අවශ්‍ය සූදුසු අමුදව්‍ය තොරා කිරීම් මිශ්‍රණය සූදානම් කර ගැනීම • නිවැරදි පියවර අනුගමනය කර ගුණාත්මක පැස්ට්‍රේක්ස් හා කල් කිරීම් නිශ්චාරණය කිරීම
හැදින්වීම	<p>: තාප ගක්තිය යොදා ගනිමින් ආහාර පරිරක්ෂණයේදී පීවාණුහරණය හා පැස්ට්‍රේකරණය ලෙස ප්‍රධාන පරිරක්ෂණ ක්‍රම දෙකකි. පැස්ට්‍රේකරණයේදී පීවාණුහරණයට සාපේක්ෂ ව අඩු උෂ්ණත්ව යොදා ගනියි. මේ මගින් කිරීම් පීවාණුහරණය වැඩි කිරීම අරමුණු කෙරේ.</p>
මූලධර්මය	<p>: පීවාණුහරණයේදී තාප ගක්තිය යොදා ගනිමින් ක්ෂේපීවින් හා මුළුන්ගේ බේජාණු විනාශ කරන අතර, පැස්ට්‍රේකරණයේදී ක්ෂේපීවින් පමණක් විනාශ කරයි. එනිසා පැස්ට්‍රේකරණය කරන ලද ආහාර අඩු උෂ්ණත්ව යටතේ ගබඩා කර තැබිය යුතු ය. නමුත් පීවාණුහරණය කරන ලද ආහාර සංවාත තත්ත්ව යටතේ සාමාන්‍ය උෂ්ණත්වයේ ගබඩා කළ හැකි ය.</p>
<p>a. පැස්ට්‍රේක්ස් කිරීම් නිශ්චාරණය කිරීම</p> <p>අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය:</p> <ul style="list-style-type: none"> • පිරිසිදු ජලය • ඒලාස්ට්‍රීක් හා ජන • ගැස් උදුනක් • මිනුම් සරාවක් • බෝතල් මුදා තබන උපකරණයක් (Bottle sealer) • උෂ්ණත්වමානයක් • සියුම් සිදුරු සහිත පෙරනයක් (6.4516 cm^2 සිදුරු 100 හෝ 1 ට වඩා) • විරාම සට්‍රිකාවක් (Stop watch) • පිරිසිදු අත්පිස්නා දෙකක් • බැහි අදුවක් • විදුරු බෝතල් සහ ලේඛන පියන් • කොකෝට් පිටි (රසකාරක ලෙස) 10 g • වැනිලා දියර (සුවද කාරක ලෙස) බිංදු 10ක් පමණ • ලි හැන්දක් • ජල තාපකයක් ලෙස යොදාගත හැකි මල තොවදින වානේ හෝ සුදු යකඩ සාස්පානයක් • (12 x 12 cm) ප්‍රමාණයේ මස්ලින් රේඛිබික් • නැවුම් එළ කිරීම් 2 L • සිනි 300 g 	

ක්‍රමවේදය :

- සියුම් සිදුරු සහිත පෙරනයකින් කිරී පෙරා ගන්න.
 - කිරී හා සීනි සාස්පානකට දමා $60-65^{\circ}\text{C}$ උෂ්ණත්වයට රත් කිරීම (මිනිත්තු 05ක්).
 - රත් කරන අතතුර දී යොදය ඇත්තම් ඉවත් කරන්න.
 - උණු කරගත් කිරී සහිත සාස්පාන සිසිල් ජල බදුනක් මත තබා $45-50^{\circ}\text{C}$ තෙක් නිවා ගන්න. මේ අවස්ථාවේ කිරී හැඳිගැම නොකළ යුතු අතර හාජනය වසා තබන්න. මේ අතර දින් යොදය ඇත්තම් ඉවත් කරන්න.
 - රසකාරක / පුවදකාරක / කොකෝපවුචර එකතු කර ලී හැන්දකින් හොඳින් මිශ්‍ර කරන්න.
 - ජ්වාණුහරිත මස්ලින් රෙදී කැබල්ලකින් හෝ පෙරනයකින් කිරී පෙරා ගන්න.
 - පෙරාගත් කිරී ජ්වාණුහරිත බෝතල්වලට පුරවන්න (head space 3.75-5.0 cm කට්ටේ සිට පළලට).
 - Bottle cap sealer එකක් ආධාරයෙන් මූඩිය සවි කරන්න.
 - කිරී පුරවා මූඩි සවි කළ බෝතල් පැස්ට්‍රේකරණය කරන්න.
- LT LT - 63°C මිනිත්තු 30
- HTST - 72°C තත් 15 (පිටත $78-80^{\circ}\text{C}$ උෂ්ණත්වයේ තත්පර 15ක් තැබු විට ඇතුළත 72°C උෂ්ණත්වයකට පැමිණේ).
- පැස්ට්‍රේකරණය කරන ලද කිරී බෝතල් අඩුවක් හෝ පිරිසිදු රේඛිකඩික් ආධාරයෙන් ඉවත් කර සිසිල්වීම සඳහා වියලි ස්ථානය තැන්පත් කරන්න.
 - බෝතලය පිටත සෝදින්න.
 - ලේඛල් කරන්න.
 - බෝතල්වල පිටත ඇති ජලය වියලුණු පසු $5-10^{\circ}\text{C}$ උෂ්ණත්වය සහිත ගිතකරණයක ගබඩා කරන්න.
 - මෙසේ ගබඩා කර සති 2-3 අතර කාලයක් තබාගත හැකි ය.

b. ජ්වාණුහරිත (කළුකිරී) නිෂ්පාදනය කිරීම

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය : • නැවුම් දියර කිරී 1 lක්
- සීනි, කොකෝවා පිටි (රසකාරක ලෙස)
 - ලී හැන්දක්
 - පිඩින තාපකයක් හෝ පිඩින උදුනක් (Autoclave/Pressure cooker)

ක්‍රමවේදය :

- නැවුම් එළකිරී ප්‍රධාන අමුදවා ලෙස ගෙන පැස්ට්‍රේකරණයේ දී අනුගමනය කළ ක්‍රියා පිළිවෙළ ම අනුගමනය කරමින් කිරී බෝතල්වලට පුරවා මූඩි සවි කරන්න.
- මූඩි සවි කරගත් කිරී බෝතල් ජ්වාණුහරණය කිරීමට පිඩින උදුනක් හෝ පිඩිතාපකයක් (pressure cooker, autoclave) යොදා ගන්න.
- මේ සඳහා මුදින් ම පිඩිතාපකයට එහි සිදුරු සහිත ආධාරකයේ උසට වඩා පහළට සිටින සේ ජලය පුරවා ඒ මත (ආධාරකය) කිරී සහිත බෝතල් සිරස් ව අසුරන්න.
- මදක් රත් වූ විට පිඩිතාපකයේ පිට කපාටය විවෘත කර ඇතුළත ප්‍රසාරණය වූ වාතය ඉවත් කර උෂ්ණත්වය 121°C වන තෙක් රත් කර එම උෂ්ණත්වයේ ම මිනිත්තු 15-20ක් තබන්න.
- ඉන් පසු බල සැපුම ඉවත් කර පිඩිතාපකය සිසිල් වීමට ඉඩ හරින්න.

- සිසිල් වූ පීඩනාපකයේ පිටාර කපාටය මුලින් ම විවෘත කර පසුව පියන විවෘත කරන්න.
- බෝතල් අඩුවක් හෝ වියලි පිරිසිදු රෙදිකඩික් ආධාරයෙන් බෝතල් ඉවතට ගෙන වියලි ස්ථානයක ගබඩා කරන්න.

බෝතල් ජ්වාණුහරණය කිරීම

- පුරුමයෙන් ම බෝතල් පිරිසිදු ජලයෙන් සේදන්න.
- ඉන්පසු 0.1 % කේස්ට්‍රික් සේබා (NaOH) දාවණයක පැය 12ක් ගිල්වා තබන්න.
- සේදුම්කාරකයක් යොදා (ලදා: සබන්) කේස්ට්‍රික් සේබා ඉවත් වන තෙක් සේදා අවසානයේ පිරිසිදු ජලයෙන් දෙවරක් සේදා ගන්න.
- පිරිසිදු ඇල් ජලයට බෝතල් ඇතුළු කර කුමයෙන් රත් වීමට ඉඩ හැරීමෙන් ජ්වා පිළිරීමෙන් ආරක්ෂා කර ගත හැකි ය (බෝතල් හරස් අතට අසුරන්න).
- බෝතල් සාස්පානක තිරස් ව අසුරා බෝතල් වැසෙන සේ ජලය පුරවා එම හාරනය ලිප තබා 100 °C උෂ්ණත්වයට පත් වූ පසු මිනිත්තු 30ක් එම උෂ්ණත්වයේ ම තබා ජ්වාණුහරණ කර ගන්න.
- එසේ ජ්වාණුහරණය කර ගත් බෝතල් ජ්වාණුහරණය කරන ලද බැහි අඩුවක ආධාරයෙන් ජල තාපකයෙන් ඉවතට ගෙන පිරිසිදු ජ්වාණුහරිත හාරනයක් තුළ කට පහළට සිරින සේ අසුරා වායුරෝධක වන ලෙස පියනකින් වසා තබන්න.

මුඩ් ජ්වාණුහරණය කිරීම

- සේචියම් මෙටාබයිසල්පයිටි 0.5 ලුක් ජලය 1 lක දිය කර සාදා ගත් දාවණයක විනාඩි 10 ගිල්වා තබා මුඩ් හෝදින් සේදා ගන්න.
- එසේ සේදා ගත් මුඩ් 85-95 °C අතර උෂ්ණත්වය සහිත ජල තාපකයක මිනිත්තු 20-25ක් පමණ ගිල්වා ජ්වාණුහරණය කර ගන්න.
- ඉහත හාරනයට ම ගිල්වා බැහි අඩුව ජ්වාණුහරණය කර ගන්න. එම බැහි අඩුවේ ආධාරයෙන් ජල තාපකයෙන් මුඩ් ඉවත් කර ජ්වාණුහරිත හාරනයක දමා වායුරෝධක ලෙස වසා තබන්න.

නිගමනය :

නිෂ්පාදනය කරන ලද පැස්ට්‍රීකාත කිරී හා කල් කිරී වෙළෙඳපාලේ ඇති එම නිෂ්පාදන හා සසදුන්න.

විශේෂ කරුණු :

a. පැස්ට්‍රීකරණය

- රත් කළ කිරිවල යොදය හොඳින් ඉවත් නොවුණ හොත් අවසන් නිෂ්පාදනයේ යොදය කොටස් අවලම්බනය වෙමින් පවතින නිසා නිෂ්පාදනයේ තත්ත්වය බාල වේ. මේ සඳහා කිරිවල යොදය ඉවත් කිරීම හෝ සමඟාතිකරණය කිරීම කළ යුතුයි.
- බෝතල් මුඩ් සහ කිරී රත් කිරීමේ කාලය අදාළ උෂ්ණත්වයට පත් වූ අවස්ථාවේ සිට මැන ගන්න.
- පෙරීමට යොදා ගන්නා පෙරන හා රෙදිකඩි ජ්වාණුහරණය කළ යුතු ය.

- බෝතලයට කිරී පිරවීමේදී බෝතල් කටට් සිට 2.5 cm පමණ ඉඩ තැබීමෙන් රත් වීමේදී හෝ අධිකිත වීමේදී හෝ ඇති වන ප්‍රසාරණය නිසා සිදු වන හානි වැළකේ.
- මූඩ් සවි කිරීමේදී මූඩ් අතින් ඇල්ලීමෙන් වළකින්න. මේ සඳහා ජ්වාණුහරිත බැහි අඩුවක් හෝ අත් ආවරණ යොදා ගන්න.
- බෝතල් සිලරයේ පතුලට රබර කැල්ලක් තබා ඒ මත බෝතලය සංජු ව පිහිටුවා මූඩ් සවි කිරීමෙන් බෝතල් පුපුරා යැමෙන් වළක්වා ගත හැකිය.
- කිරී බෝතල් ජල තාපකයක පැස්ටරීකරණය කිරීමේදී ජල තාපකයේ පතුලට මස්ලින් රෙදී කඩක් එලා, ඒ මත තැන්පක් කිරීමෙන් රත් වීමේදී ජල තාපකයේ පතුල සමග බෝතල් ස්පර්ශ වීම වළක්වා ගත හැකිය.

b. කල්කිරී නිපදවීම

- පීඩනාපකයට ජලය පිරවිය යුත්තේ සිදුරු සහිත ආධාරකයේ උසට වඩා අඩු උසකට ය.
- පීඩනාපකයේ පියන නිවැරදි ව සවි කළ යුතු ය. එසේ නොවුවහොත් එහි පීඩනය නියමිත පීඩනයට ලැගා නොවේ. තවද පියන ගැලුවී යැමෙන් අනතුරු සිදු විය හැකිය.
- පියන විවෘත කිරීමට පෙර පිටාර කපාටය කුමික ව විවෘත කර ඇතුළත පීඩනය ඉවත් කළ යුතු ය. එසේ නොකිරීමෙන් අනතුරු සිදු විය හැකිය.
- පීඩනාපකයේ පියන විවෘත කළ යුත්තේ සිසිල් තු පසුව ය.
- පීඩනාපකයෙන් ඉවතට ගත් බෝතල් නිවුණු පසු සෝඩියම් මෙටාබයිසල්ගයිටිදිය කරන ලද ජලයෙන් සේදීමෙන් පියන අවට තැවරී ඇති කිරී ඉවත් වන අතර ඒ මත ක්‍රුළපිවීන් වර්ධනය වීම වළකියි.
- ජ්වාණුහරිත කිරී මාස කේ පමණ කාලයක් (මූඩිය අරින තුරු) තබා ගත හැකිය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 44

ජාඩ් සැකසීම

නිපුණතා මට්ටම	:	9.2
යෝජිත කාලවේද	:	02
අප්‍රේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • ජාඩ් දුම්මට සුදුසු මාඟ වර්ග තෝරා ගැනීම • අමුදව්‍ය නියමිත ප්‍රමාණවලින් තෝරා ගැනීම • නිවැරදි පියවර අනුගමනය කරමින් ජාඩ් නිෂ්පාදනය කිරීම
හැදින්වීම	:	<p>ජාඩ් සැකසීම මගින් සංරක්ෂිත දේශීය සංස්කෘතිය හා බැඳුණු මාඟ නිෂ්පාදන කුමයකි. මෙහිදී ආහාර පරිරක්ෂණය වීම පමණක් නොව, මත්ස්‍ය මාංගයේ රසය. වයනය, සුවඳ වැනි දැනිකර ලෙස වෙනස් වේ.</p>
මූලධර්මය	:	<p>ප්‍රුණු හා ගොරකා හෝ විනාකිරී මිශ්‍රණයක ගිල්වීමෙන් ඇප්පති විජ්‍ලනය මගින් ජල සක්‍රියතාව අඩු කිරීමෙන් හා බාහිරප්‍රාතිය මගින් අහිතකර බැක්වේරියා වර්ධනය පාලනය කිරීමෙන් ආහාර පරිරක්ෂණය වේ.</p> <p>ගොරකා මගින් මාධ්‍යයේ PH අගය අඩු වීම හා ක්ෂේර්ජ්‍යා ක්‍රියා සිදු පාලනය වේ.</p>
අවශ්‍ය උපකරණ හා ඉවත්සා	:	<ul style="list-style-type: none"> • මාඟ (හුරුලේලා, සාලයා වැනි) 1kg • මල නොබැඳෙන වානේ භාජන / මැටි භාජන • මල නොබැඳෙන වානේ පිහියක් හා ලැල්ලක් • ගොරකා 300 g • ප්‍රුණු 400 g • බෝතල් හෝ පොලිප්‍රොපිලින් (අැසුරුමිකරණයට)
ක්‍රමවේදය :		<ul style="list-style-type: none"> • පහත ගැලීම් සටහනට අනුව පියවර පිළිවෙළ අනුගමනය කරන්න. <p style="text-align: center;">අලුත් මසුන් (ගුණාත්මක බවින් යුතු)</p> <p style="text-align: center;">↓</p> <p style="text-align: center;">අනවශ්‍ය කොටස් ඉවත් කිරීම (heading, gutting, descaling)</p> <p style="text-align: center;">↓</p> <p style="text-align: center;">ගලායන ජලයේ සේදීම</p> <p style="text-align: center;">↓</p> <p style="text-align: center;">ප්‍රුණු, ගොරකා එකතු කිරීම (මාඟ : ප්‍රුණු : ගොරකා : 1 kg : 400 g : 300 g)</p> <p style="text-align: center;">↓</p> <p style="text-align: center;">ස්තර ලෙස භාජනයක ඇසිරීම</p> <p style="text-align: center;">↓</p> <p style="text-align: center;">භාජනය හොඳින් ආවරණය කිරීම (මුදා තැබීම)</p> <p style="text-align: center;">↓</p> <p style="text-align: center;">විරාමය (සති කිහිපයක් තැබීම) (සති 3-4)</p> <p style="text-align: center;">↓</p> <p style="text-align: center;">ජාඩ් ඇසුරුමිකරණය කිරීම</p>

නිගමනය :

නිෂ්පාදන ජාඩ්වල ගුණාත්මක බව, පෙනුම, වර්ණය, වයනය, සුවඳ වැනි ඉන්දිය ගොවර ලක්ෂණ අනුව නිගමනය කරන්න.

විශේෂ කරුණු :

- ලුණු හා ගොරකා වෙනුවට විනාකිරී හාවිත කළ හැකි ය.
- ජාඩ් සැදීමට සති කිහිපයක් ගත වේ. මෙම කාලය තුළ ජාඩ් දැමු නාජ්‍යය මැස්සන් හා වෙනත් කාමීන් ඇතුළු නොවන පරිදි හොඳින් වසා තැබිය යුතු වේ. නැතහොත් මැස්සන් බිත්තර දූම්මෙන් ජාඩ් තුළ පැණුවන් ඇති වේ.
- පරිහොර්තනයට සුඩුපු ජාඩ් ආවේණික සුවඳින් හා රසයෙන් යුත්ත වේ.
- මත්ස්‍යයාගේ දේහ බර අනුව ලුණු එක් කළ යුතු ය.
- ගොරකා සෝදා පෙගෙන්නට තබන්න.
- ලුණු සහ ගොරකා අමුරන යන්ත්‍රයක (Blender) දමා අමුරන්න.
- මැටි බදුන සෝදා තෙත මාත්තු කර ගන්න. මෙය රත්කර ගැනීමෙන් සිදුරු වැසි දියර පිටට යැම වැළැක්විය හැකි ය.
- මාඟන්ගේ ගිරීරයේ කොටසක් ඉතිරි වන සේ 45° ට කඩා ඇතුළත ඇති අනවකා දැ ඉවත් කරන්න.
- සාදාගත් ලුණු, ගොරක මිශ්‍රණය පළමු ව මැටි බදුන පතුලේ තවරන්න. ඉන්පසු මාඟ ස්තරයක් තැන්පන් කරන්න. මෙසේ මාරුවෙන් මාරුවට මාඟ හා ගොරකා ස්තර ලෙස අසුරා අවසානයේ මිශ්‍රණය හොඳින් වසා පසු ව පොලිතින්වලින් බදුන හොඳින් ආවරණය කිරීම හෝ ජල මුදුවක් තැබීම හෝ කළ හැකි ය.
- සති 3-4ක දී ජාඩ් සැදේ.
- pH අගය 4.5ට අඩු වීම නිසා බැක්ටීරියා වර්ධනය විය නොහැරී ය.
- අමුල පිතකාමී (acid loving) දිලිර සැදිය හැකිය.
- වරින් වර pH අගය පරීක්ෂා කිරීම සිදු කළ හැකි ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 45

දුම් ගැසු මාල් නිෂ්පාදනය කිරීම

නිපුණතා මට්ටම	: 9.2
යෝජිත කාලවිශේද	: 02
අප්‍රේක්ෂිත කුසලතා	: <ul style="list-style-type: none"> • නිවැරදි ලෙස මාල් පිරිසිදු කිරීම හා කැපීම • සැකසීමේ පියවර නිවැරදි ව අනුගමනය කරමින් දුම් ගැසු මාල් සැකසීම
හැදින්වීම	: <p>දුම් ගැසීමෙන් ආහාර පරිරක්ෂණය ඉතා පැරණි යුගවල සිට පැවතෙන කුමවේදයකි. පරිරක්ෂණයට අමතර ව දින දුම් ගැසීම (Cold smoking), උණුසුම් දුම් ගැසීම (Hot smoking) ලෙස දුම් ගැසීම ප්‍රධාන ආකාර දෙකකට සිදු කළ හැකි ය.</p>
මූලධර්මය	: <p>දුම්වල පවතින අඩු මවුලික ස්කන්ධයක් සහිත ගිනෝලික සංයෝග බැක්ටීරියා තායක ලෙස ද ඉහළ ප්‍රතිමක්සිකාරකයක් ලෙස ද හැසිරෙමින් මුඩු විමේ ක්‍රියාවලිය වළකයි. එසේ ම දුමෙහි අන්තර්ගත ගිනෝල හා ඇල්චීහයිඩ් ආහාර මත තැන්පත් රී ආරක්ෂක පටලයක් සැදීමෙන් ද ආහාර පරිරක්ෂණය වේ. මිට අමතර ව දුමෙහි අඩංගු විවිධ රසායනික සංයෝග ආහාරයේ ස්වාධ පැතිකඩ් වෙනස් කරයි.</p>
අවශ්‍ය උපකරණ හා අවශ්‍ය:	<ul style="list-style-type: none"> • මාල් කුරි කිහිප දෙනෙක් (500 g) • ජලය • පිහියක් • කපන ලැබේ • බේසමක් • උෂ්ණත්වමානයක් • දුම් ගැසීම සඳහා සුදුසු උපකරණයක් (පවතින සම්පත් අනුව මෙය සකසා ගත හැකි ය.) • මුණු • අගුරු / ලි කුඩා

ක්‍රමවේදය :

- දින කළ මාල හෝ අධිකිත කළ මාල (දින හැරීමෙන් - thawed) මේ සඳහා යොදුගත හැකි ය.
- පළමුව ව මාල කුරි හොඳින් සෝද කොර පොතු, වරල්, බඩවැල් හා කරමල් ඉවත් කරන්න. (අවශ්‍ය නම් මාල ඔවුන් ද ඉවත් කළ හැකි ය.) පොවිඡ වරල පමණක් ඉතිරි කරන්න.
- පසුව මාලවාගේ බඩ ප්‍රදේශය ලේ සහ කුඩා බඩවැල් කැබලි ඇත්තම් ඒවා ඉවත් කර බඩ ප්‍රදේශයේ කොටස් තීරුවක් ලෙස කපා ඉවත් කරන්න. එක් පැත්තකින් මත්ස්‍යයා විවෘත කර ගන්න (පුළු දෙක වෙන් තොවන සේ).
- පසුව නැවත මාලවා හොඳින් සෝද ගන්න. අවශ්‍ය නම් මාලවාගේ කටු ආදිය ඉවත් කර මාල කැබලි (fillet) කරගන්න.

- කපාගත් මාල කැබලි (fillet) 80% ලුණු දාවණයක වික වේලාවක් ගිල්වා තබන්න (ලුණු : වතුර : 1: 3).
- ලුණුවල ගිල්වා මාල කැබලි ලුණු බේරීමට තබා දුම් ගැසීම පියවර තුනක දී සිදු කරන්න. පළමුවෙන් 30°C පමණ අඩු උෂ්ණත්වයක් ලබා දී මාල බාගේට වියලා ගන්න. (30°C). එවිට මාල හම තද වීමෙන් මාල කැබලි කුඩා වීම වැළකයි. ඉන්පසු 50°C හා 80°C උෂ්ණත්වය සහිත දුම්මට මාල නිරාවරණය කරන්න.
- දුම් ගැසු මාල නිවෙන්නට හැර සුදුසු ඇසුරුමක ඇසුරුම් කරන්න.

නිගමනය :

තිෂ්පාදිත දුම් ගැසු මාලවල ගුණාත්මක බව, පෙනුම, වර්ණය, වයනය, සුවඳ වැනි ඉන්දිය ගෝවර ලක්ෂණ අනුව නිගමනය කරන්න.

විශේෂ කරුණු :

- ලුණු දාවණයේ ලුණුවල සාන්දුණය 80 %ට වඩා වැඩි වූ විට මාල වියලීමෙන් පසු මාලවල සම මතුපිට ලුණු කැට ගැසී සුදු පැහැති පැල්ලම් ඇති වේ.
- ලුණු දාවණයේ ගිල්වා තැබීමේ කාලය වැඩි කිරීමෙන් ඒකාකාරී ව මාල තුළට ලුණු උරා ගැනීම සිදු වේ.
- දුම් ගැසීම සඳහා උවිත ද්‍රව තෝරාගත යුතු ය (උදා : කුරුදු ද්‍රව). මෙමගින් විවිධ ස්වාධී එක් කර ගත හැකි ය.
- පොල්, රබර වැනි ගාක කොටස් දුම් ගැසීමට යොදා නොගන්නා අතර සැම විට ම 150°C ට වඩා ඉහළ උෂ්ණත්වයක් රද්වා ගත යුතු ය.
- දුම් ගැසීමේ දී උෂ්ණත්වය පාලනය ඉතා වැදගත් වේ. නැතහොත් උෂ්ණත්වය වැඩි වීමෙන් විෂ සහිත බෙන්සේගිරින් වැනි හයිඩිරොකාබන් නිපදවේ.
- මාල විශේෂය, මාලවන්ගේ අඩංගු මෙද ප්‍රමාණය ආදිය මත දුමෙහි තැබෙන කාලය වෙනස් වේ.
- ශිත දුම් ගැසීම - $30-32^{\circ}\text{C}$ පැය 24 උණුසුම් දුම් ගැසීම - මිනින්තු 20ක් ලුණුවල ගිල්වා 60°C විජලන යන්තුය / දුම් ගසන උපකරණය හෝ සුරුයාලෝකයේ වියලීම සිදු කළ හැකි ය.
- දුම් ගැසු මාල සුදුසු ඇසුරුමක බහා 30°C උෂ්ණත්වයක තැබිය හැකි ය.
- ලංකාවේ කුරුදු දර, පළතුරු ගස්වල දර යොදා ගැනේ. ප්‍රතිකාර කළ ද්‍රව යොදා නොගත යුතු ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 46

යෝගට් නිෂ්පාදනය කිරීම

නිපුණතා මට්ටම : 9.2

යෝගිත කාලවේද : 02

අපේක්ෂිත කුසලතා : • යෝගට් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුදුවය නිවැරදි ලෙස මැන ගැනීම හා අවශ්‍ය තැන්හි දී නිවැරදි ව මිශ්‍ර කිරීම
• සැකසීමේ පියවර නිවැරදි ලෙස අනුගමනය කරමින් සෞඛ්‍යාරක්ෂිත ව යෝගට් නිෂ්පාදනය කිරීම
• යෝගට් නිෂ්පාදන ක්‍රියාවලියේ අවදි ලක්ෂණ හඳුනාගෙන නිවැරදි ව නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත විම

හැදින්වීම : හිතකර ක්ෂේර්ලීන් යොද ගැනීමෙන් ආහාර පරිරක්ෂණය කිරීමේ ප්‍රධාන ක්‍රියාවලියක් ලෙස යෝගට් නිෂ්පාදනය කිරීම හැදින්වීය හැකිය. මෙම පැසිවීමේ ක්‍රියාවේ දී කිරීම හොතික ව හා රසායනික ව වෙනස් වී ආහාරයේ පෙළුහුණ ගුණය හා ස්වාධ පැතිකඩ වෙනස් වේ. මෙම ප්‍රායෝගික කාර්යයෙන් අපේක්ෂා කරන්නේ නිවැරදි පියවර අනුගමනය කිරීමෙන් සෞඛ්‍යාරක්ෂිත ව යෝගට් නිෂ්පාදනය කිරීමයි.

මූලධර්මය : *Lactobacillus bulgaricus*, *Lactobacillus thermophilus* හා *Streptococcus lactis* වැනි ලැක්ටික් අම්ල බැක්ටීරියා කිරීමල ඇති ලැක්ටෝස්, ලැක්ටික් අම්ලය බවට පත් කිරීමෙන් සැදෙන ආම්ලික මාධ්‍යය හේතුවෙන් කිරීම ගැනීමේදී සැදීමේදී කිරීමේදී සිදුවන ආකාර දෙකකි. යෝගට් සැදීමේදී කිරීමේදී කැරිගැසීම සිදුවන ආකාර දෙකකි.
1) තාපය නිසා වන කැටී ගැසීම
තාපය නිසා ප්‍රෝටීන් ස්වභාවය වෙනස් වී කැටී ගැසීම
2) ක්ෂේර්ලීන් කරණ කොට ලැක්ටෝස්, අම්ලය බවට පත් වීම නිසා pH අගය අඩු වී කැටී ගැසීම

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය

- මල නොබදින වානේ සාස්පානක්
- දිග හැඩිලය සහිත හැන්දක්
- ගැස් ලිපක් / තාප ප්‍රහවයක්
- යෝගට් කොළේප සහ පියන්
- උෂ්ණත්වමානයක්
- බිජෝජකයක් (Incubator) 43 °C
- එළකිරී 500 ml
- සිනි 40- 50 g
- ජේල්ටින් 3 g
- මුහුම් යෝගට් 25 ලුක් (කිරීම පරිමාවෙන් 5%)
- පෙරනයක් (strainer)

ක්‍රමවේදය:

- පළමුව කිරී පෙරෙගන්න.
- එළකිරිවල ඇති මේදය Cream separator ආධාරයෙන් ඉවත් කරන්න. නැතහොත් කිරී පෙන මතු වී එන තෙක් කිහිප වරක් උතුරා තිවා ගනිමින් පිටතට මතු වන යොදය පෙරා ඉවත් කරන්න.
- කිරිවලට සිනි මිශු කර රත් කරන්න. (90°C විනාඩි 5න්) මේදය ඉවත් කරන්න.
- රත් කළ කිරී 60°C උෂ්ණත්වය තෙක් සිසිල් කරන්න. $60-70^{\circ}\text{C}$ සන ජේල්ටීන් සහ උණු ජලය 1:1 අනුපාතයට ගෙන ඉතා හොඳින් දිය කර රේට එකතු කර හොඳින් මිශු කරන්න.
- ඉන් පසු එම මිශුණය 42°C දක්වා සිසිල් කර මූහුම් යෝගට එකතු කරන්න ($40-43^{\circ}\text{C}$).
- අවශ්‍ය නම් රසකාරක හා වර්ණක එකතු කරන්න.
- මිශුණය හොඳින් කළතන්න.
- සාදුගත් මිශුණය යෝගට කේප්පවලට පෙරමින් පුරවන්න.
- මෙම කිරී මිශුණයෙන් ස්වල්පයක් ගෙන pH අගය මැනා බලන්න.
- මෙම කේප්ප බිජේෂණ කුරිරයක් තුළ 43°C උෂ්ණත්වයේ පැය 2-4ක් තබන්න.
- පසුව සකසාගත් යෝගට සිසිල් කර සිතකරණය තුළ පැය 2ක් පමණ තබන්න. 4°C
- සිතකරණයට මාරු කිරීම තොසේල්ට්වන සේ පරෙස්සමෙන් සිදු කර 10°C ට අඩු උෂ්ණත්වයක ගබඩා කරන්න.

නිගමනය :

- අවසන් නිෂ්පාදනයේ pH අගය, රසය හා වයනය පරීක්ෂා කරන්න.

විශේෂ කරුණු :

- ජේල්ටීන් උණු ජලයේ දියකර එය උණු ජල බදුනක හෝ විජ්ලන යන්තුයක තබා අවශ්‍ය විට දී පිටතට ගෙන මිශු කරන්න. නැතහොත් ජේල්ටීන් කැටි ගැසේ.
- කිරී හා සිනි රත් කිරීමේ දී නිතර හැඳිගැමෙන් වළකින්න (කිරී පරීමාව අඩු විය හැකි නිසා).
- කිරීවල pH අගය 6.5-6.7 පමණ වන අතර යෝගට වල pH 4.5-4.8 අතර විය හැකි ය.
- දියර එළකිරී වෙනුවට පිටිකිරී යොද ගත හැකි ය. මෙහි දී පිටිකිරී 250 gක් ජලය 1700 ml දියකර කිරී දාවණය සාද ගත හැකි ය.
- මේ සඳහා හාවිතයට ගන්නා භාජන හා උපකරණ සියල්ල සබන් යොද පිරිසිදු කර පැහෙන වතුරේ (Boiling water) බහා මිනිත්තු 10-15ක් පමණ තම්බා ගන්න.
- ජ්ලාස්ටික් බදුන් ආදිය 10% සේවීයම් මෙටාබයිස්ලෝයිට් දියරයෙන් සෝද හැර පාවිච්චියට ගන්න.
- මූහුම් යෝගට ලෙස කළින් සැකසු යෝගට එකක් යොද ගත හැකි ය.
- යෝගට සාද වැඩි වේලාවක් උණුසුම් ස්ථානයක තැබීමෙන් මිදුන යෝගට කැටිය හා වතුර ගතිය වෙන් වී යෝගටවල වයනය වෙනස් වීමට ඉඩ ඇත.
- රසකාරක ලෙස පලතුරු යුහු හෝ පලතුරු කැබලි එක් කළ හැකි ය. පලතුරු කැබලි එක් කරන්නේ නම් 63°C පමණ උෂ්ණත්වයේ පැය 1/2ක් තබා වියලා ගත් පලතුරු සිසිල් කර එක් කරන්න.

සරල බිජේංඡන කුටිරයක් සකස් කරන ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

ස්ට්‍රියරෝම් පෙවිටියක් ($45 \times 42.5 \times 27.5$ cm)

උෂ්ණත්ව පාලකයක් (Thermostat)


විදුලි බල්බ දෙකක් (40 W හා 25 W)

උෂ්ණත්වමානයක් (20 - 110 °C)

අලුමිනියම් ගොයිල්

ක්‍රමවේදය :

- ස්ට්‍රියරෝම් පෙවිටියක් ගෙන එහි ඇතුළත අලුමිනියම් ගොයිල් එකකින් ආවරණය කරන්න.
- පසුව පහත රුපයේ පරිදි විදුලි බල්බ 02, උෂ්ණත්වමානයක් හා උෂ්ණත්ව පාලකයක් පෙවිටිය ඇතුළත සවි කරන්න.




ප්‍රායෝගික ක්‍රියාකාරකම 47

ලැක්ටික් අම්ල පැස්වීම මගින් එළවුල පරිරක්ෂණය කිරීම (ගොවා නාවිතයෙන් සව'කුවුටි sauerkraut නිපදවීම)

නිපුණතා මට්ටම	: 9.2
යෝජිත කාලවේදී	: 02
අප්‍රේක්ෂිත කුසලතා	: <ul style="list-style-type: none"> • සව'කුවුටි නිපදවීම සඳහා අවශ්‍ය අමුදව්‍ය හා උපකරණ තොරා ගැනීම • නිවැරදි පියවර අනුගමනය කරමින් ගණාන්තමක බවින් ඉහළ සව'කුවුටි නිපදවීම
හැදින්වීම	: <p>සව'කුවුටි ආම්ලික ගොවා ලෙස ද හඳුන්වයි. මෙය ක්ෂේප ජ්‍යෙහි පැස්වීම මගින් එළවුල පරිරක්ෂණය කරන කුමයකි. පැස්වීම මගින් ආහාරයට රසයක් හා මැදු වයනයක් ගෙන දේ. එමෙන් ම පැස්වීමේ දී විටමින් නිෂ්පාදනය වීමෙන් ආහාරයේ ගණාන්තමක බව ද ඉහළ යයි.</p>
මූලධර්මය	: <p>ගොවාවල ස්වාභාවික ව ජ්වත් වන බැක්ටීරියා, සාන්දුණය 2-3% වූ ලුණු මාධ්‍යයක ක්‍රියාත්මක වී ලැක්ටික් අම්ලය නිපදවේ. මෙමගින් ගොවාවලට ලාක්ෂණික ස්වාධ්‍යයක් හා වයනයක් ඇති කරයි. ලුණු නිසා ආසුළු තැන් සෙසල තුළ ඇති පෙළුමක ඇතුළු ද්‍රව්‍ය පිටතට යයි. ස්වභාවයේ ඇති ලැක්ටික් අම්ල බැක්ටීරියා මගින් මේවායේ පැස්වීම සිදු වේ. ආරම්භක මුහුම් එකතු කරන්නේ නැත.</p> <p style="text-align: center;">ලැක්ටික් අම්ලය</p> <ul style="list-style-type: none"> • පරිණත ගොවා ගෙඩියක් • ලුණු කුඩා • 2.5% ලුණු දාවණයක් (ඡලය 1 l කට ලුණු 25 ලක් දියකර සාදගත් දාවණය) • මල නොබැඳෙන තියුණු වානේ පිහියක් • කපන ලැලී • මල නොබැඳින සාස්ථාන් • ගැස් ලිපක් (බෝතල් ජ්වාණුහරණය සඳහා) • පියන සහිත පිරිසිදු හිස් ජැම් බෝතල් • බෝතල් කට මුදා තැබීමට සූදුසු ද්‍රව්‍යයක් • ඒලාස්ටික් බේසමක් • ඉලෙක්ට්‍රොනික තරායියක්
කුමවේදය:	<ul style="list-style-type: none"> • හොඳින් පරිණත ගොවා ගෙඩියක මත්පිට පවතින කොළ පැහැ පත් ගලවා ඉවත් කරන්න. • ඉන් පසු පිරිසිදු ඡලයෙන් ගොවා ගෙඩිය පිටින් සේද ගන්න (ගලා යන ඡලයෙන්). • ගොවා කොළ ගලවා මැද නාරටිය කපා ඉවත් කරන්න. • නැවත කොළ හොඳින් සේද වැඩිපුර ඡලය බේවීමට නැතින්න.

- 3-5 mm අතර ප්‍රමාණයේ සිහින් කීරුවලට කපා ගන්න.
- ඉන්පසු කපාගත් ගෝවාවල බර කිරා ගන්න. පිරිසිදු බදුනකට දමන්න.
- ගෝවා ගැමීම් 100කට ලුණු ගැමීම් 2.5ක් වන සේ කපා ගත් ගෝවාවල බරට අවශ්‍ය ලුණු කිරා ගන්න.
- ඉන්පසු ලුණු කුඩා ගෝවා මත ඉස, අතින් හෝ හැන්දකින් හොඳින් මිශ්‍ර කරන්න (පොඩි කිරීමක් නොකරන්න).
- ගෝවා සහිත බදුන ඇලකර ස්වල්ප වේලාවක් තැබූ විට සෙසලවලින් පිටතට ආ යුතු බදුනහේ එක් රස් වේ.
- මෙම දියරයෙහි pH හා brix අගයයන් මැන සටහන් කර ගන්න.
- ඉන්පසු ජ්වාණුහරිත ජැමීම බෝතලයට වාත අවකාශ නොසිරින සේ කපාගත් ගෝවා තද කරමින් අසුරන්න.
- බෝතලයේ කටට සමාන වන සේ ගෝවා කොළයකින් රවුමක් කපා ඇසිරු ගෝවා මත අතුරන්න.
- ලුණු මිශ්‍රිත ගෝවා තිබූ බදුනේ එකතු වූ යුතු එම ගෝවා කොළය මතට වත් කරන්න.
- පසුව නිරවායු තත්ත්වයක් නිරමාණය වන සේ ජල මුදාවක් සකසන්න.



- මෙය 18 °Cක උෂ්ණත්වයේ බ්ලේජනය සඳහා සතියක් පමණ තබන්න. සති 3-5ක් පමණ සම්පූර්ණ පැසැවීම සිදු වේ.
- දින 3කට පසු සව'තුවට යුතු යුතුයේ pH හා brix අගය හා ලවණ්‍යාව මතින්න. මෙහිදී pH අගය 3-4 පැමිණ ඇත්තම් පැසැවීම ප්‍රමාණවත් ය.
- නැවත දින කේ දී පමණ pH හා brix අගයයන් මතින්න.

නිගමනය :

නිපද්‍රි සව'තුවට ගුණාත්මක බව නිරණය කරන්න (විනිවිද පෙනෙන වයනය, මාමයිටි සුවද, තද ඇසුල් ගතිය).


විශේෂ කරුණු :

- බෝතලය තුළ නිරවායු තත්ත්ව තිබිය යුතු ය.
- බෝතලය තුළ කාබන්චියෝක්සයිඩ් සැදීමට ඉඩ ඇති නිසා පියනකින් වැසීම නොකරන අතර ජල මුදාව නිසා එසේ සැදෙන කාබන්චියෝක්සයිඩ් නිදහස් වේ. තැනහොත් බෝතලය පිපිරී යා හැකි ය.
- නිවැරදි ව නොසැකසුන සව'තුවට අහිතකර සුවදක්, සෙවල ගතියක් මෙන් ම ක්ෂේරීමීන් නිසි ලෙස වර්ධනය නොවුණ හොත් රෝස පැහැයක් ද ඇති විය හැකි ය.
- අවසාන නිෂ්පාදනයේ pH අගය 3-4 දක්වා ද brix අගය 0.7-1.0 ද විය හැකි ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 48

අසීටික් අම්ලය පැසවීම මගින් විනාකිර නිෂ්පාදනය කිරීම

නිපුණතා මට්ටම	:	9.2
යෝජිත කාලවේදී	:	03
අප්පේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • මේ රා හෝ පොල් වතුරවලින් විනාකිර නිෂ්පාදනයට අවශ්‍ය ””රා මුළුණය” සකසා ගැනීම • විනාකිර නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඇටුවුම් සකස් කිරීම • රා මුළුණයෙන් විනාකිර නිෂ්පාදනය කර ගැනීම
හැදින්වීම	:	<p>පිළ්ටය සහ සිනිමය ද්‍රව්‍ය මද්‍යසාර පැසීමට භාජනය කර මද්‍යසාර නිපදවා, ඒවා තව දුරටත් පැසවීමෙන් නිෂ්පාදනය කරන විනාකිර ආහාර කර්මාන්තයේ දී කුඩා බඩුවක් මෙන්ම පරිරක්ෂක ලෙස ද යොදා ගනී. ආහාරවල ක්ෂේරුල්වින් වර්ධනය නිශේෂනය කිරීමට මෙන් ම ඉන්දිය ගෝවර ලක්ෂණ ඇති කිරීමට ද එය උපකාරී වේ.</p>
මූලධර්මය	:	<p>අසීටික් අම්ල පැසවීමෙන් ඇති වූ මද්‍යසාර මත Acetobacter බැක්ටේරියාව ක්‍රියා කිරීම නිසා විනාකිර සැදේ. මෙහි pH අගය අඩු බැවින් අහිතකර ක්ෂේරුල්වි වර්ධනයට බාධා වීමෙන් ආහාර පරිරක්ෂණය වේ.</p>



අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය:

- පොල් වතුර හෝ මේ රා 6 ත් පමණ
- සිනි 250 ලුක් පමණ
- වියලි දිස්ට්‍රික් (බේකර දිස්ට්‍රික්) මෙස හැඳි 1/2ක් පමණ
- මේ රා හෝ පොල් වතුර උතුරුවා ගැනීමට මල නොබදින වානේ සාස්පානක් (2 lට වැඩි)
- මිනුම් සරාවක්
- ගැස් ලිපක්
- සිහින් දැල් සහිත පෙරනයක්
- උෂේණත්වමානයක්
- ලි හැන්දක්
- පියන සහිත ප්ලාස්ටික් බදුනක් (2 1/2 l)
- සිහින් දැල්/ කුඩා සිදුරු සහිත රෙදී කඩික්
- විසිතුරු මත්ස්‍ය වැශින් වාතනය කරන කුඩා පොම්පයක් (මක්සිජන් මෝටරයක්)
- බෝතල් හා මූඩි (ප්ලාස්ටික්)
- පරණ වූ ස්වභාවික පොල් විනාකිර (මුහුම් ලෙස)
- 4 l පමණ ධාරිතාවක් සහිත ප්ලාස්ටික් බදුනක්
- ක්‍රිලාවක්

ක්‍රමවේදය :

පියවර 1

- පොල් වතුර 300 ml පමණ පෙරා ගන්න.
 - pH හා brix මතින්න. brix අගය 15 වන තුරු අවශ්‍ය පමණ සීනි එකතු කරන්න.
 - මෙහි brix අගය 15 දක්වා සැකසීමට පොල් වතුර 100 ml සඳහා සීනි ගැමීම් 10ක් වන සේ එකතු කරන්න.
- | | | |
|------------------------------------|---|----------|
| 100 mlක් සඳහා අවශ්‍ය සීනි ප්‍රමාණය | = | 10 g |
| 300 mlක් සඳහා අවශ්‍ය සීනි ප්‍රමාණය | = | 10 g X 3 |
| | = | 30 g |
- ඉන්පසු pH අගය 3.2-4 අතර සිටින සේ pH සකසන්න. මේ සඳහා සිල්‍රික් අම්ලය භාවිත කළ හැකි ය (0.4-0.5 g).
 - ලිප මත තබා මතින්තු 5ක් රත්කර ($80-85^{\circ}\text{C}$) කාමර උෂ්ණත්වයට සිසිල් කරන්න (35°C).
 - සිස්ට් 1 ලුක් මද උණුසුම් ජලය 20 mlක හොඳින් මිශ්‍රකර දිය කර සාදාගත් සිස්ට් අවලම්බනය එකතු කරන්න (ලිටර 1කට ගැමීම් 1ක් වන සේ).
 - මෙම මිශ්‍රණය ත්වාණුහරිත, දුම්‍රිරු පැහැ විදුරු බෝත්ල් වලට වත්කර, කපුපුලුන් ඇඟකින් වසන්න (පිරවීමේ දී Head space තබන්න).
 - ඉන්පසු වියලි සිසිල් ස්ථානයක සතියක් පමණ තබන්න (සතියකට පමණ පසු එතනොල් සැදේ).

පියවර 11


- සතියකට පමණ පසු ඉහත මිශ්‍රණය පෙරා පිරිසිදු විදුරු බෝත්ලයකට දමන්න.
- මුහුම් ලෙස කළින් සාදා ගත් විනාකිරී හෝ ඇසිරික් අම්ලය මුහුම් (10:1) එකතු කරන්න. කළින් සැකසු විනාකිරී ද යොදා ගත හැකි ය.)
- දින 2-3ක් තබා pH අගය (ආම්ලික මට්ටම) හා brix අගය මතින්න (brix 2-3 පමණ වේ).
- සියුම් සිදුරු සහිත රෙදි කඩික් ගෙන ස්තර දෙකක් සහිත ව පිහිටා සේ බදුනේ කට වසා ගැට ගසා මාසයක් පමණ තබන්න (පරිණා වීමට/maturation).
- ඉන්පසු ත්වාණුහරිත බදුනාකට පෙරා Head space 1cm ක් වන සේ තබා 63°C මතින්තු 30 පැස්ට්‍රිකරණය කළ යුතු ය.

විශේෂ කරුණු :

- මධ්‍යසාර සැදීමේ පියවරේ දී බෙකරි සිස්ට් යොදා ගැනීම සුදුසු වේ (ලිටර 1ට ගැමී 1ක්) Brewers yeast වඩා සුදුසුය. එතනොල් සැදෙන විට brix අගය අඩු වේ. එතනොල්වලින් විනාකිරී සැදීමේ පියවරේ දී ස්වායු ස්වසනයක් සිදු වන නිසා හොඳින් වාතනය කළ යුතු ය. මත්ස්‍ය වැෂ්කිවලට ඔක්සිජන් සපයන මෝටරයක් / වායු කළම්බනයක් මගින් වාතනය කිරීමෙන් අඩු කාලයක දී විනාකිරී සාදා ගත හැකි වේ. මෙහි ඇසිරික් අම්ලය 5 %ට වඩා වැඩි ප්‍රමාණයක් තිබිය යුතු ය.
- මෙම මිශ්‍රණයට මත්ස්‍ය වැෂ්කිවලට ඔක්සිජන් සපයන මෝටරයක් වැනි එකක් මගින් වාතනය කිරීමෙන් මිට වඩා අඩු කාලයකින් විනාකිරී සාදා ගත හැකි ය.

ක්‍රමවේදය 2

- මී රා 2 තුළ පමණ පෙරා ගන්න.
- මෙයට සිනි 100 ලුක් පමණ එක් කර දිය කරන්න.
- ලිප මත තබා මිනිත්තු කිපයක් උතුරුවා නිවා ගන්න.
- කාමර උෂ්ණත්වයට නිවා ගත් මී රා මිශ්‍රණයට වියලි බෙකරි ර්ස්ට්‍රි මේස හැඳි 1/2ක් මිශ්‍රණ කරන්න.
- ලිටර දෙකකට මධුක් වැඩි බෝතලයකට (ඡ්‍යාමුහරණය කළ) මිශ්‍රණය එක් කර කිරුල ඇඟයකින් වසන්න.
- කිරුල ඇඟය සිදුරු කර කුඩා ප්ලාස්ටික් / විදුරු බටයක් එතුළින් යවා වැස්ලින් ආලේප කර වායුරෝධක කරන්න. බටයට ප්ලාස්ටික් නළයක් සවි කර අනෙක් කෙළවර ජල බදුනකට දමා දින 5ක් පමණ තබන්න.



- දින 5කට පමණ පසු මිශ්‍රණය මිනිත්තු 20ක් 60 °C උෂ්ණත්වයේ රත් කර නිවා ගන්න. එයට මූහුම් ලෙස 10 % පරණ විනාකිරී මිශ්‍රණ කරන්න.
- නිවාගත් මිශ්‍රණය 2 ට වඩා වැඩි දාරිතාවක් ඇති හාජනයකට දමා සිදුම් සිදුරු සහිත රෙදිකඩිකින් වසා විසිතුරු මාථ වැංකි වාතනය කරන මෝටරයක් ආධාරයෙන් වාතනය කරන්න.
- සතියකට පමණ පසු මිශ්‍රණය පෙරා 60°C උෂ්ණත්වයේ මිනිත්තු 20ක් පමණ රත් කර මධුක් නිවුණු පසු බෝතල්වලට දමා මූඩි සවි කරන්න.

නිගමනය :

නිපද්‍රි විනාකිරිවල ගුණාත්මක බව නිර්ණය කරන්න.

විශේෂ කරුණු :

- මී රා හා සිස්ට් මිශ්‍රණය යොදන බෝතලය අදුරු බෝතලයක් විය යුතු ය.
- සිස්ට් මගින් පැසැවීමේ දී එහි උෂ්ණත්වය කාමර උෂ්ණත්වයට වඩා මධුක් වැඩි කිරීමෙන් පැසැවීම ඉක්මන් වේ.
- රා මිශ්‍රණය ඇසිටික් අමුල බැක්ටීරියා මගින් පැසැවීමේ ක්‍රියාවලියේ දී එහි උෂ්ණත්වය 37 °C උෂ්ණත්වයේ පවත්වා ගත හැකි නම් මිට වඩා අඩු කාලයකින් විනාකිරී නිපදවේ.
- නිරවායු තත්ත්ව සැපයීම සඳහා මධ්‍යසාර පැසැවීමේ දී වායුරෝධක කිරීම අත්‍යවශ්‍ය වේ.
- විනාකිරිවල 5 %ට වඩා ඇසිටික් අමුලය පැවතිය යුතු ය.
- වාණිජ මට්ටමේ දී වැඩි මධ්‍යසාර ප්‍රතිග්‍රීහකයක් සහිත මධ්‍යසාර දාවණයකට සිනි සහ පෝෂකයක් එක් කර 37 °C උෂ්ණත්වයේ වාතනය කරමින් කැලැනීමෙන් දින 2-3 අතර කාලයක දී විනාකිරී නිපදවා ගත හැකි ය.
- පාරමිපරික ව නිවෙස්වල විනාකිරී නිපද්‍රියේ මී රා මාස 1 - 1 1/2 ක් පමණ රෙදි කඩකින් වසා ගබඩා කර තැබීමෙනි.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 49

පුහුල් දේශී නිෂ්පාදනය කිරීම

නිපුණතා මට්ටම	:	9.3
යොමු කාලවිෂේෂ	:	04
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • නිසි පරිණාමයෙන් යුත් පුහුල් ගෙඩි තෝරා ගැනීම • සැකකිමේ පියවර නිවැරදි ලෙස අනුගමනය කරමින් ගුණාත්මක බවින් යුතු පුහුල් දේශී නිෂ්පාදනය කිරීම
හැදින්වීම	:	විවිධාංගිකරණය කරන ලද ආහාර අතර පුහුල් දේශී සඳහා වෙළඳපාලෙහි විශේෂ තැනක් හිමි වේ. පුහුල් යනු වැඩි අස්වැන්නක් ගෙන දෙන බේගයක් වුව ද අස්වැන්න ආහාර ලෙස භාවිතයට ගන්නා කුමවේද අවම වේ. ගුණාත්මක බවින් යුතු පුහුල් දේශී සඳහා වෙළඳපාල ඉල්ලුම ඉහළ වේ.
මූලධර්මය	:	ආපුරුතිය, විෂ්ලනය මගින් පුහුල්වල තෙකමන ප්‍රමාණය / ජල සක්‍රියතාව අඩු කිරීමෙන් පරිරක්ෂණය කිරීම
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය:		<ul style="list-style-type: none"> • තරාදියක් • කපන ලැල්ලක් • පිහියක් • සාස්පානක් • ගැස් ලිපක් • හැදි • අලු පුහුල් කැබලි 500 g • සුදු සීනි 200 g • රෝස වතුර බිංදු 6-7 • භුනු පැකැටි 1 (edible limestone) • ජලය 100 ml • මිනුම් සරාවක් • ගැරැප්පු

ක්‍රමවේදය :

- හොඳට පැසුණු පුහුල් ගෙඩියක් තෝරා ගන්න.
- තියුණු පිහියකින් 3.75 cm පමණ රවුම් තිරු කපන්න.
- මැද කොටස හා පොතු ඉවත් කරන්න.
- 3.75 cm පමණ කැබලිවලට කපන්න. ගැරැප්පුවකින් හෝ toothpick මගින් ඇනා සිදුරු කරන්න. (මුළු ගෙඩියම ගැරැප්පුවකින් ඇනා පසු ව රවුම් තිරු කපා මදය ඉවත් කිරීම ද කළ හැකි ය.)

- පුනු ($\text{Ca}(\text{OH})_2$) 10 ග්‍රෑම ජලය 1 ලිකි දියකර පෙරා ගත් දාවණයට පුහුල් කැබලි දමා පැය 5-6ක් පමණ තබන්න.
- තුන් හතර වතාවක් පිරිසිදු ජලයෙන් සේදා පුනු ඉවත් කරන්න. ජලය බේරෙන්නට තබන්න.
- කැබලි ගිල්විය හැකි තරම් වතුර දමා අඩු ගින්දරෙහි විනාඩි 10-15ක් රත් කරන්න (පුහුල් කැබලි මඳු වන තෙක්) ඉන්පසු සිසිල් ජලය සහිත බදුනකට දමාන්න.
- ජලය බේරු පුහුල් කැබලි වෙනත් සාස්පානකට දමා එය මතට සිනි 200 ග්‍රෑම ඉසින්න. කැබලි නොකැබෙන සේ හැන්දෙන් කළවම් කර පැය 1/2ක් පමණ තබන්න.
- සිනි සිරප් දාවණය සහ වන තුරු අඩු ගින්දරෙහි ලිප තබා පුහුල් කැබලි පාරභාසක බවට පත් වන තුරු හැදිගාන්න.
- සිනි සිරප් දාවණයට රෝස වතුර එකතු කරන්න.
- සැම පුහුල් කැබලැලක ම සිනි තැවරෙන තෙක් හැදි ගාන්න.
- ඉන් පසු ලිප තිවා සිනි කැට සැදෙන තෙක් හැදි ගාන්න. පසුව සිනි කැට හොඳින් කැබලිවල තැවරුණු පසු තෙල් කඩිසියකට දේශීම් දමා නිවෙන්නට හැර පසුව ඇසුරුම් කරන්න.

නිගමනය :

නිපදවු පුහුල්දේසිවල ගුණාත්මක බව තිරිණය කරන්න.

විශේෂ කරුණු :

- සිනි සාන්ද කිරීමේ දී ලිපපහි ගින්දර පාලනය කිරීම ඉතා වැදගත් වේ. නැතහොත් සිනි කැරමලිකරණය විය හැකි ය.
- සිනි දාවණය හා පුහුල් කැබලි ලිපේ ඇති සැම මොහොතේ ම හොඳින් හැදිගාන්න.
- පුනු දියරයෙහි ද්‍රීමීමේ දී සෙසල බිත්ති මත කැල්සියම් පෙක්වෙටි සැදීම නිසා පුහුල් කැබලිවලට දුඩී ස්වභාවයක් ලැබේ.
- සිනි සමග රත් කිරීමේදී ආසුළු විජලනය සිදු වී සෙසල තුළ ඇති ජලය එලියට එයි. සෙසල තුළ ඇති පෙළුමක ද මේ සමග එලියට එන අතර ඒවා සෙසල අතර රැදේ. අර්ථ පාරගම් පටලය තුළින් ජලය යැමුව නොහැකි විට සිනි කැටි ගැසේ (Case hardening සිදු වීම නිසා).

ප්‍රායෝගික ක්‍රියාකාරකම 50

තක්කාලී සෝස් නිෂ්පාදනය කිරීම

නිපුණතා මට්ටම	:	9.3
යෝජිත කාල්වැඩ්ද	:	04
අප්‍රේල් සුසලතා	:	<ul style="list-style-type: none"> • තක්කාලී සෝස් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුදව්‍ය තේරීම, මැන ගැනීම හා අවශ්‍ය තන්හි දී නිවැරදි ව මිශ්‍ර කිරීම • සැකසීමේ පියවර නිවැරදි ව අනුගමනය කරමින් සෝස් නිෂ්පාදනය කිරීම
හැදින්වීම	:	<p>තක්කාලී පරිරක්ෂණය කළ හැකි ප්‍රධාන ක්‍රමය සෝස් නිෂ්පාදනයයි.</p> <p>එමෙන් ම විවිධානිකරණය කරන ලද ආහාර අතර සෝස් ජනප්‍රිය ආහාරයකි. එහි අඩංගු ලයිකොපින් (Lycophene) නම් වර්ණකය ප්‍රතිමක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි. මෙය මිනිසාගේ සෞඛ්‍යයට ද වැළැගත් වේ.</p>
මූලධර්මය	:	<p>තක්කාලීවල ජල සක්‍රියතාව අඩු කිරීම, සාන්දනය වැඩි කිරීම හා ක්ෂේරීවීන් වර්ධනය අඩාල කිරීම මගින් පරිරක්ෂණය සිදු වේ.</p>
අවශ්‍ය උපකරණ හා ඉව්‍ය	:	<ul style="list-style-type: none"> • ගැස් උදුනක් • මැටි / මල නොබදින වානේ සාස්ථානක් • දුල් පෙරනයක් • පොල්කටු හැදි • ජ්වාණුහරිත බෝතල් 2 • බෝතල් මූඩි මූදා තබන උපකරණයක් (Bottle sealer) • තරායික් • පිහියක්, කළන ලැල්ලක් • තක්කාලී පල්පය 500 g • සිනි 150 g • මිරිස් කුඩා 7.5 g • මුණු කුඩා 7.5 g • ඉගුරු 05 g • සුෂ්‍ර මුණු 05 g • කුරුදු පොතු 0.5 g • කරදමුංග 0.5 g • කරබු නැටි 0.5 g • සයැදික්කා 0.5 g • ගම්මිරස් 0.5 g • විනාකිරී 25 ml • සියඹලා පල්පය 2 g • බ්‍රික්ස් මීටරයක්

ක්‍රමවේදය 1 :

- පල්පයේ ආරම්භක brix අගය මතින්න.
- පල්පය බාගයට අඩු කරන විට brix 16-17 අගයේ දී ඉගුරු, සුදුලුණු පොටිවනිය එකතු කරන්න.
- නැවත හැඳිගාන්න. brix 20-25 වන විට විනාකිරී ඇතුළු ද්‍රව්‍ය එකතු කරන්න.
- අවසාන තීශ්පාදනයේ brix අගය 35 පමණ විය යුතුය.
- brix 35-40 වන විට මෙරිස් කුබු එකතු කිරීම කළ හැකි ය.
- කුඩාඩු පොටිවනිය ද මිශ්‍රණයේ තැන්පත් කරන්න. එවිට 35-40 පමණ brix අගය එයි.
- මිශ්‍රණය ක්‍රිම් ගෙතියක් ගනී. එවිට ලිපෙන් බා ගන්න. (brix 42 පමණ වූ විට සාන්දුණය ප්‍රමාණවත් වේ.)
- සැකසු සේස් ජ්වාණුහරිත බේතල්වල උණුවෙන් ම (hot filling) අසුරා මුදා තබන්න. මෙහි දී බේතලයේ කටේ සිට 1"ක ඉඩක් head space ලෙස තබන්න.
- බේතලයේ මුඩි ලිහිල් ව තබා (80-95 °C) ජල තාපකයක විනාඩි 5-10ක් තබන්න.
- ඉන් පසු මුඩිය තද කර බේතල් ලේඛල් කරන්න.



- සකස් කරන ලද සේස් ජ්වාණුහරිත බේතල්වලට උණුවෙන් ම අසුරා මුදා තබන්න. බේතල් හා මුඩි ජ්වාණුහරණය පහත සඳහන් පරිදි කළ හැකි ය.
පිඩින උයනක - විදුරු බේතල් - 100 °C / මිනිත්තු 30
පියන් 80 °C / මිනිත්තු 15

ක්‍රමවේදය 2 :

- එකාකාරී ලෙස ඉදුණු, මාංගලය සහිත තක්කාලී තෝරා ගන්න.
- තක්කාලී සේදා ජලය බේරීමට තබන්න.
- තක්කාලී පල්පය සාදා ගන්න. (මෙය ආකාර කිහිපයකට සිදු කළ හැකි ය.)
- Hot break ක්‍රමය
- Cold break ක්‍රමය

hot break ක්‍රමය

- 100 °C උණුසුම් ජලයේ මිනිත්තු 1ක් සුව්‍යීකරණය කරන්න.
- පල්පය ලැබෙන සේ මිශ්‍රණ යන්ත්‍රයක දමා අඩරා ගන්න.
- තරමක් ලොක සිදුරු සහිත පෙනෙරයකින් පෙරා පෙරනය ලබා ගන්න.

Cold break ක්‍රමය

- තක්කාලී කැබලිවලට කඩ 55-65 °C උෂ්ණත්වයක රත් කිරීම. විනාඩි 2-3ක් රත් කරන විට පෙක්ටීනෝස් අතිය වී එය ස්ථාවරකාරකයක් ලෙස (Stabilizer) කියා කරයි.
- Blend කර පෙරා ගන්න.
- සාදා ගත් පල්පය රත් කිරීමෙන් සාන්ද කරන්න (ප්‍රමාණය අඩික් වන තරු).
- මෙසේ සාන්ද කරන අතර කුඩා රේඛි කැබල්ලක එතු සුදුළුනු හා අමු ඉගුරු ඇතුළු කුඩා පොටිවනියක් සකසා එයට දමන්න.



- පීඩින දුදුනකට අවම වගයෙන් 2.5 cmක් පමණ උසකට ජලය දමා ඒ තුළට සේස්ස් සහිත බෝතල දමා විනාඩි 35ක් පමණ තබා පීවාණුහරණය කර ගන්න.

නිගමනය :

නිපද්ධු තක්කාලී සේස්ස්වල ගුණාත්මක බව නිර්ණය කරන්න.

විශේෂ කරුණු :

- සේස්ස් සැදීම සඳහා මල නොබඳින වානේ සාස්පාන් හෝ මැටි හාජන හාවිත කළ යුතු ය.
- සීනි එකතු කිරීම මූලින් සිදු නොකළ යුතු ය. නැත නොත් සීනි කැරමලිකරණය වීමෙන් සේස්ස්වල වර්ණය වෙනස් වේ.
- තක්කාලී තෝරා ගැනීමේ දී මාසලය සහිත තක්කාලී මෙන් ම නොදින් ඉදුණු තක්කාලී තෝරාගත යුතු ය. නැත නොත් පල්ප අස්වැන්න අඩු වේ. එමෙන් ම පැහැය වෙනස් වේ.
- විනාකිරී එකතු කළ යුත්තේ පල්පය සාන්ද කිරීමෙන් පසු ව ය. නැත නොත් විනාකිරී ඉක්මණීන් වාෂ්ප වන නිසා සේස්ස්වල නියමිත රසය නොලැබේ.
- තක්කාලී සාන්ද කිරීමේ දී නොදින් මිශ්‍ර නොකළනාත් කර වූ ස්වභාවයක් ඇති වී නිෂ්පාදනයේ හෝතික ගුණාග වෙනස් වේ.
- තක්කාලී පල්පයේ ආරම්භක brix අගය 4-5 පමණ ය. සාන්ද වන විට එය 35 වේ.


ප්‍රායෝගික ක්‍රියාකාරකම 51

ඒලවල් හා පලතුරු අවම සකසීම

නිපුණතා මට්ටම	:	9.3
යෝජිත කාලවේද	:	02
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● ගුණාත්මක බවින් යුත් ඒලවල් හා පලතුරු තෙත්රා ගැනීම ● ඒලවල් හා පලතුරු සේදීම, පොතු හැරීම හා කැපීම නිවැරදි ලෙස සිදු කිරීම ● කපා ගත් ඒලවල් හා පලතුරු කැබලී ආකර්ෂණීය ලෙස ඇශේෂීම
හැදින්වීම	:	<p>ආහාර සකස් කිරීමේ දී ඒවායේ මුල් ස්වරුපයෙන් සම්පූර්ණයෙන් වෙනස් තොකොට අවම ලෙස සකස්කර එනම් සේදීම, පොතු හැරීම, කැබලී කිරීම වැනි ක්‍රියාවන් සිදු කර නිෂ්පාදන වෙළඳපාලට ඉදිරිපත් කිරීම අවම සැකසීමයි. මෙමගින් ආහාර අධික ලෙස සකස් කිරීමෙන් සිදු වන පෝෂණ හානි අවම කර ගත හැකි අතර ම, ආහාරවලට සංරක්ෂක ද්‍රව්‍ය එකතු කිරීමෙන් ද වැළකිය හැකි ය.</p>
මූලධර්මය	:	<p>අවම ලෙස ආහාර සකස් කිරීමේ දී තාපමය හානි අවම වීම හා රසායනික ප්‍රතික්‍රියා අවම ලෙස සිදු වීමෙන් පෝෂක හානි සිදු වීම අවම වීම</p>
a. කොස් අවම ලෙස සැකසීම		
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> ● පැසුණු කොස් ගෙඩියක් ● විපෝෂ්ලේ ● ජලය ● 200 ppm හා 500 ppm ක්ලෝරෝක්ස් ද්‍රවණ ● කපන ලැබී ● පිහි ● උදුනක් ● රත් කිරීමට හා සේදීමට බලුන් ● ඇසුරුම් ද්‍රව්‍ය

ක්‍රමවේදය :

- 1) කොස් ගෙඩිය හොඳින් පිරිසිදු කර, වීපෝල් යොදා, දුව්ලි හා මඩ ඉවත් වන සේ ගලා යන ජලයෙන් සෝදන්න.
- 2) 200 ppm ක්ලෝරෝක්ස් උච්චයක මිනිත්තු 10ක් ගිල්ටා තබන්න.
- 3) ගෙඩිය වටා ඇති පොත්ත ඉවත් කරන්න.
- ලෙස ඉවත් කළ වහා ම දුමුරු වීම වැළැක්වීමට නටවා නිවා ගත් ජලයේ ගිල්වන්න.
- 4) දික් අතට හතරට කොස් ගෙඩිය කළන්න.
- 5) මදුළු වෙන් කරන්න.
- 6) යලි නටවා නිවා ගත් ජලයේ ගිල්වන්න. ඇට වෙන් කර මදුල් දික් අතට පලන්න.
- 7) කොස් කැබලි කළ වහා ම නිවුතු ජලය සහිත හාජනයකට දමා පෙරනයකින් ජලය වෙන් කරන්න.
- 8) 50-55 °Cක උෂ්ණත්වයේ ඇති ජලයේ මිනිත්තු එකඟමාරක් ගිල්ටා තබන්න.
- 9) සුදුසු ඇසුරුමක (ලදා : ස්ටේරෝශීම්) ආකර්ෂණය ලෙස අසුරන්න. පසු ව එය Flexible filmවලින් ආවරණය කරන්න.
- 10) බර කිරා වෙළඳපාලට ඉදිරිපත් කරන්න.



නිගමනය :

අවම සැකසු කොස්වල ගුණාත්මක බව නිර්ණය කරන්න.

විශේෂ කරුණු :

- උණු ජලයේ ගිල්ටා තබන වෙළාව : 50- 55 °C මිනිත්තු 1 1/2
- ඇසුරුම : පොලිතින් ගේප් 150
- ගබඩා කළ යුතු උෂ්ණත්වය : 6-8 °C
- ගබඩා කළ හැකි කාලය : දින 7
- මෙම ක්‍රියාවලියේ දී පවත්වලට තුවාල වීම හා භානි වීම සිදු වන බැවින් ස්වාභාවික නැවුම් අවස්ථාවට වඩා සුළු වෙනසක් මෙම නිෂ්පාදනවල දැකිය හැකි ය. එනිසා ගබඩා කිරීමේ දී ගුණාත්මක බව පවත්වා ගැනීමට විශේෂ උපක්‍රම යෙදිය යුතු වේ.

- සියලු ම හාරන සබන් යොදා සෙශ්දා ඉන් පසු 200 ppm ක්ලෝරෝක්ස් දාවණයකින් සෙශ්දා හාවිත කළ යුතු ය.
- මෙසය හෝ මෙස රෙද්ද 200 ppm ක්ලෝරෝක්ස් මගින් ස්පොන්ස් කැබල්ලක් යොදා පිසදා ගත යුතු ය.
- කපන පිහි, බලුන් හොඳින් පිරිසිදු කර නිතර නිතර 200 ppm ක්ලෝරෝක්ස්වල ගිල්වමින් හාවිතයට ගත යුතු ය.
- කපන ලැලි හොඳින් සෙශ්දා 500 ppm ක්ලෝරෝක්ස් දාවණයක මිනින්තු 20ක් ගිල්වා තබා, ක්ලෝරෝක්ස් සම්පූර්ණයෙන් ඉවත් වන පරිදී නටත උණු ජලයෙන් සෙශ්දා ගත යුතු ය.

විශේෂ කරුණු

- ක්ලෝරෝක්ස් 3.8 mlක් ජලය 1 lක දිය කිරීමෙන් 200 ppm ක්ලෝරෝක්ස් දාවණයක් සාදා ගත හැකි ය.
- ක්ලෝරෝක්ස් 9.5 mlක් ජලය 1 lක දිය කිරීමෙන් 500 ppm ක්ලෝරෝක්ස් දාවණයක් සාදා ගත හැකි ය.

b. අවම ලෙස සැකසු පලතුරු එකතුවක් සැකසීම

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය:

- මල නොබදින වානේ පිහි
- කපන ලැලි
- බෙසම්
- ජලය
- ස්ටියරෝම් ඇසුරුමක්
- Flexible films
- පලතුරු - පැණි කොම්බු
අන්නාසි
පැපොල්
කොසොල්
- Toothpicks

ක්‍රමවේදය:

- පලතුරු පොතු හැරීමට පෙර හොඳින් සෙශ්දා ගන්න.
- සෙශ්දා ගත් පලතුරුවල පොතු ඉවත් කර මධ්‍යම ප්‍රමාණයේ කැබලිවලට වෙන් කරන්න.



- පලතුරු කැබලි ස්ටේරෝමොම් ඇසුරුමෙහි ආකර්ෂණය උපද්‍රවන පරිදි ඇසුරන්න.



- පසු ව flexible films භාවිතයෙන් මෙය ආවරණය කරන්න.
- පසු ව ඒ මත toothpick 1-2 ගසා වෙළෙඳපොලට ඉදිරිපත් කළ හැකි පරිදි සකසන්න.



නිගමනය :

අවම සැකසු පලතුරුවල ගුණාත්මක බව නිර්ණය කරන්න.

විශේෂ කරුණු :

- පලතුරු කැපීමේදී තැලීම් හා පොඩි වීම වළකින ලෙස මුවහත් පිහි භාවිත කරන්න.
- වර්ණ කිහිපයකින් යුත් පලතුරු යොද ගැනීමෙන් ආකර්ෂණීය බව වැඩි වේ.
- අවම සැකසීමකට භාජන කළ ආහාර ද්‍රව්‍ය පහසුවෙන් තරක් වන සූලුයි. එවායේ pH අගය වෙනස් වීම්වලට ලක් වන අතර, ස්වාහාවික වායුගෝල තත්ත්ව යටතේ ගබඩා කළ විට පහසුවෙන් ගුණාත්මක බවට හානි සිදු වේ.
- නැවුම් එළවුල හා පලතුරු සැකසීමේදී, ඇසීරීම හා දින කිරීම යනු එවා කවදුරටත් කළේ තබා ගැනීමට යෙදිය හැකි අමතර උපකුම වේ.
- තමුත් අවම සැකසීමට බදුන් කළ එළවුල හා පලතුරු සැකසීමේදී ඇසීරීම හා දින කිරීම අනිවාර්යයෙන් ම කළ යුතු ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 52

කොස් අඟට ටොරි සඳීම, එහි ඉන්දිය ගෝවරතා අඟයීම හා ආයු කාලය නිර්ණය කිරීම

නිපුණතා මට්ටම	:	9.4
යෝජිත කාලවේදේ	:	02
අප්පේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • කොස් අඟට ටොරි සඳීමට අවශ්‍ය අමුදුවන නිවැරදි ව තෝරා ගැනීම • නිවැරදි ව තාක්ෂණ පිළිවෙත් අනුගමනය කරමින් කොස් අඟට ටොරි නිෂ්පාදනය කිරීම • නිපදවූ ආහාරයේ ඉන්දිය ගෝවරතා අඟයීම • ආහාරයේ ආයු කාලය නිර්ණය කිරීම
හැදින්වීම	:	<p>අඟත අතිතයේ සිට ම කොස් අඟට තම්බා හෝ ව්‍යාංජනයක් ලෙස ආහාරයට ගැනීමට ශ්‍රී ලංකාකිකයන් පුරුදු වී ඇත. නමුත් කොස් අඟටවලින් විවිධාංගිකරණය කරන ලද ආහාර සැකසීය හැකි අතර, කොස් අඟට ටොරි ඒ අතරින් රසවත් ආහාරයකි. මෙවැනි නව නිෂ්පාදනයක් සකස් කළ පසු ඉන්දිය ගෝවරතාව හා ආයු කාලය නිර්ණය කළ යුතු ය.</p>
මූලධර්මය	:	<p>රත් කිරීමෙන් අහිතකර ක්ෂේර්ල්වීන් විනාශ වීම කිරීම හා ආහාරයේ ජල සක්‍රියතාව අඩු කිරීමෙන් බාහිරින් සිනි එකතු කිරීමෙන් මිශ්‍රණයේ සිනි සාන්දුණය වැඩි කර ක්ෂේර්ල්වීන්ගේ වර්ධනය අඩාල කිරීම</p>
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> • ගැස් ලිපක් • සාප්පාන් • බේසමක් • තැටියක් • පිහි • හැදි • තම්බා පොචි කරගත් කොස් අඟට අඩු කෝර්ප්ප 1 • සිනි කෝර්ප්ප 1 1/2 • කිරි පිටි මෙස හැදි 2 • වැනිලා ස්වල්පයක් • එනසාල් 2-3

ක්‍රමවේදය :

a. කොස් ඇට වොගි සැදීම

- පොඩි කර ගත් කොස් ඇට, සිනි, කිරිපිටි සියල්ල කළවම් කරන්න.
- ඉත්පසු ලිප තබා නොදින් හැඳි ගාන්න.
- තත් ගතිය තිබෙන්න හරින්න.
- ලිපෙන් බැමට ප්‍රථම රස කාරක එක් කරන්න.
- පදම ලැබෙන විට (ගුලියක් මෙන්) හැන්දට දැනේ.
- තැලියක 0.5 cmක් පමණ ගනකමට සිටින සේ තුනිකර 2 cm කැබලිවලට කපන්න.

b. සාදන ලද කොස් ඇට වොගිවල ඉන්දිය ගෝවරතාව ඇගයීම

- දත්ත සටහන් පත්‍රිකාවක් සකස් කිරීම
- කොස් ඇට වොගිවල ඉන්දිය ගෝවරතාව ඇගයීමේ දී එම දත්ත සටහන් කිරීම සඳහා Hedonic ආකාරයේ පරීක්ෂණයකට සූදුසු වන ලෙස දත්ත සටහන් පත්‍රිකාවක් සකස් කරන්න.
- මේ සඳහා රසය, පැහැය, සහ වයනය යන ඉන්දිය ගෝවර ලක්ෂණ ඇගයීම සිදු කරන්න.
- සැම විට ම රස පරීක්ෂා කිරීමෙන් පසු ව ජලයෙන් කට සෝදන්න.

නිගමනය :

ඉහත ඉන්දිය ගෝවර ලක්ෂණ ඇසුරෙන් සිසුන්ගේ කැමැත්ත අධ්‍යයනය කරන්න.

c. ඉහත ක්‍රමවේදය යටතේ සැකසු කොස් ඇට වොගිවල ජීව කාලය මැනීම

- පිළියෙළ කරගත් කොස් ඇට වොගි පොලිප්‍රොපිලින් මුළුවල අසුරා මුදා තබන්න.
- පසුව විද්‍යාගාරය තුළ මෙම වොගි තබා වර්ණය, වයනය, වෙනස් වීම නිරීක්ෂණය කරන්න.
- ආහාරය නරක් වීමට ආරම්භ කරන මොහොත තෙක් කාලය සටහන් කර ගන්න.

නිගමනය :

කොස් ඇට වොගිවල ජීව කාලය නිර්ණය කර එවැනි වෙළෙඳපොලේ අලෙවිය සඳහා ඇති නිෂ්පාදනවල ආයු කාලය සමග සපයන්න.

විශේෂ කරුණු :

- කොස් ඇට වොගි සැදීමට වැඩි කොස් ඇට යොදු ගැනීම වඩාත් සූදුසු වේ.
- ඉන්දිය ගෝවරතාව මැනීම සඳහා සූදුසු ස්ථානයන් / පරිසරයන් සූදානම් කිරීම වැදගත් වේ.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 53

**ආහාර පනතේ විධි විධානවලට අනුකූල ව ආහාර නිෂ්පාදනයක් සඳහා
යෝගා ඇසුරුම් තේරීම හා ලේඛලයක් සැකසීම**

නිපුණතා මට්ටම	:	9.5 9.6
යෝජිත කාලවේදේ	:	02
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • එක් එක් ආහාර නිෂ්පාදනය සඳහා යෝගා ඇසුරුම් ඉව්‍යය තේරීම • නිවැරදි තාක්ෂණික කුමෝපාය අනුගමනය කරමින් ආහාර නිෂ්පාදන නිවැරදි ව ඇසුරුම් කිරීම • නිෂ්පාදිත ඉව්‍ය නියමිත පරිදි ලේඛල් කිරීම
හැදින්වීම	:	යම් ආහාර නිෂ්පාදනයක් සම්බන්ධ ව පාරිභෝගිකයෙකුට නිවැරදි තොරතුරු ඇසුරුමෙන් සැපයීම ආහාර ලේඛල්කරණය නම් වේ. 1980 අංක 26 දරන ආහාර පනතට අයත් ලේඛල් කිරීමේ හා ප්‍රවාරණය කිරීමේ රෙගුලාසිවලට අනුකූල ව ලේඛලය සකස් විය යුතු ය.
මූලධර්මය	:	ආහාර ඇසුරුම් කළ විට ආහාර නරක් වීමට පාතු වන පරිසරයකට නිරාවරණය තොවන නිසා නරක් වීමට හේතු වන සාධක තොලැබීමෙන් ආහාර කළුත්තා ගත හැකි ය.
අවශ්‍ය ඉව්‍ය හා උපකරණ :		<ul style="list-style-type: none"> • ඇලුම්නියම් වින් • විදුරු බෝතල් (අලුරු හා පාරදාග්‍රාහ්‍ය) • ජ්ලාස්ටික් බෝතල් (PET) • පොලිප්‍රාපිලින් (PP) • ආහාර පනතේ පිටපතක්

ක්‍රමවේදය:

(a). ආහාර නිෂ්පාදනයක් සඳහා යෝගා ඇසුරුම් තේරීම

- බිස්කට්, සේස්, කෝචියල්, මේට් බෝල්ස්, පොල්තෙල් හා පැස්ට්‍රීකාත කිරී යන ආහාර නිෂ්පාදන වර්ග තොරා ගන්න.
- ඉහත නිෂ්පාදන සඳහා ඇසුරුම් ලෙස පොලිප්‍රාපිලින්, ඇලුම්නියම් වින්, විදුරු බෝතල්, හා ජ්ලාස්ටික් බෝතල් තොරා ගන්න.
- දෙන ලද ආහාර නිෂ්පාදන සඳහා යෝගා ඇසුරුම් තොරන්න.

නිෂ්පාදනය	ඇසුරුම් වර්ගය	තොරා ගැනීමට හේතුව

නිගමනය :

අදාළ නිෂ්පාදන සඳහා තොරා ගත් ඇසුරුම් වර්ගය හා එම ඇසුරුම් තොරා ගැනීමට හේතු සටහන් කරන්න.

(b). ආහාර නිෂ්පාදනයක් සඳහා ලේඛලයක් සැකසීම

ආහාර පනතේ ආහාර ලේඛල් කිරීම සහ ප්‍රවාරණය රෙගුලාසිවලට අනුකූල වන පරිදි ඇති සඳහන් ආහාර නිෂ්පාදන සඳහා යෝගා ලේඛල් සකස් කරන්න.

ක්‍රමවේදය :

ආහාර ඇසුරුමක ලේඛලයේ ප්‍රධාන රාමුවේ (Main panel) පහත ප්‍රධාන කරුණු කුතා ඇතුළත් විය යුතු ය.

1. පොදු නාමය - (common name) මිනැං ම භාෂා දෙකක් හෝ කුතාකින් පැහැදිලි ව හා ප්‍රකට ව පෙනෙන ලෙස සන අකුරින් මුද්‍රණය කර තිබේ.
2. නිෂ්පාදනයේ වෙළඳ නාමය (සන්නම) (Brand name) - භාෂා එකකින් හෝ වැඩි ගණනකින් මහජනයා නොමග නොයන සේ පැහැදිලි ව සටහන් කර තිබේ
3. ගුද්ධ අන්තර්ගතය (net volume) ජාත්‍යන්තර සංකේත ඇසුරින් දැක්විය යුතු වීම සන ද්‍රව්‍යයක් නම් g හෝ kg
ද්‍රව්‍ය සම්බන්ධව ml හෝ L
ද්‍රව්‍ය මාධ්‍යයෙන් අසුරා ඇත්තාම් දියර ඉවත් කළ ගුද්ධ බර g හෝ kg
- පොදු නාමය නැතු ආහාරය පොදුවේ හඳුන්වන නාමය වන අතර මෙය සඳහන් කරන අකුරුවල ප්‍රමාණය, සන්නම සඳහා භාවිතා කරන අකුරුවල ප්‍රමාණයන් 1/3ට නොඅඩු විය යුතුය.
- අවසර ලත් ආකළන ඒවායේ නම් වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් අංක යෙදීමේ ක්‍රමයෙන් දැක්වේ (INS Number).
- ගබඩා කිරීම සහ භාවිත කිරීමේ උපදෙස් ඇත්තාම්
- නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය
- ශ්‍රී ලංකාව තුළ ඇසුරුම්කරුගේ හෝ බෙදාහැරීන්නන්ගේ නම සහ ලිපිනය
- කාණ්ඩ අංකය හෝ සංකේත අංකය හෝ රහස්‍ය සංකේත සටහන
කල් ඉකුත් වීමේ දිනය (මිනැං ම භාෂා දෙකකින්)
දිනය / මාසය / වර්ෂය
වර්ෂය / මාසය / දිනය

වර්ෂය ඉලක්කම් හතරකින් දැක්විය යුතු ය. ඊට මූලින් Expiry හෝ exp ලෙස දැක්වීම වර්ෂය ඉලක්කම් දෙකකින් දැක්වයි නම් දිනය / මාසය / වර්ෂය
නිෂ්පාදන දිනය- වර්ෂය ඉලක්කම් හතරකින් - දිනය / මාසය / වර්ෂය MFD
අඩංගු ද්‍රව්‍ය අවරෝහණ පිළිවෙළට දැක්වේ.

මෙයට අමතරව

දියර කිරී, soft drink, සඳහා කල් ඉකුත් වීමේ දිනය බෝතල් වසන පියනේ හෝ බෝතල් කටව ආසන්න ව සඳහන් වීම

විශේෂ කරුණු :

- ආහාර පතනතේ ආහාර ලේඛල් කිරීමේ හා ප්‍රවාරණය කිරීමේ රෙගුලාසිවලට යටත් ව පහත තොරතුරු ලේඛලයෙන් අනාවරණය විය යුතු ය.

නිෂ්පාදනයේ පොදු නාමය
 නිෂ්පාදනයේ වෙළඳ නාමය
 නිෂ්පාදකයාගේ නම හා ලිපිනය
 ලියාපදිංචි අංකය
 ඉදෑද බර හෝ පරිමාව
 අඩංගු ද්‍රව්‍ය - අවරෝහණ පිළිවෙළට
 උපරිම සිල්ලර මිල
 කල් තබා ගැනීමේ ද්‍රව්‍ය ඇති නැති බව
 නිෂ්පාදිත දිනය
 කල් ඉකුත් විමේ දිනය
 කාන්ඩ අංකය

ප්‍රායෝගික ව්‍යාකාරකම 54

ප්‍රතිකාරන කෙසෙල් පත්‍ර ද්‍රව්‍යනයක් නිර්මාණය කිරීම

නිපුණතා මට්ටම	:	9.5
යෝජිත කාල්‍යාපනය	:	03
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • ආහාර ඇසීරීම සඳහා ඒව ද්‍රව්‍යනයක් නිර්මාණය කිරීම • ඒව ද්‍රව්‍යනයේ ආහාර ඇසුරුම් කිරීම
හැදින්වීම	:	<p>ආහාර ඇසුරුම්කරණයේ දී ඇසුරුම් ද්‍රව්‍ය ලෙස ජේව වියෝජනයට (Bio-degradable) හාජන නොවන ද්‍රව්‍ය හාවිත කිරීමෙන් කසල කළමණාකරණයේ දී ගැටලු ඇති වන අතර සමහර ගේරයට අහිකර ද්‍රව්‍ය ඇසුරුම් ද්‍රව්‍යවලින් ආහාරයට එකතු විය හැකි ය. මෙම අහිතකර තත්ත්ව වැළැක්වීමට පරිසර හිතකාම් ආහාර ඇසුරුමක් ලෙස ඒව ද්‍රව්‍යන යොදා ගනියි.</p>
මූලධර්මය	:	<p>ජේව වියෝජනයට හාජන වන ගාක පත්‍ර ආගුණයන් ඒව ද්‍රව්‍යනයක් නිර්මාණය කර ගත හැකි ය.</p>
අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ :		<ul style="list-style-type: none"> • කෙසෙල් පත්‍රයක් • උදුනක් • පුමාල ජනකයක් (Steamer) • පිඩින උදුනක් • එනැමල් බඳුන් 02ක් • ජලය • ගැස් ලිපක් • ශිතකරණයක් • බිමයි කොළ / අත්පිස්නා කඩාසි

ක්‍රමවේදය :

- හොඳින් වැඩුණු හා හොඳින් දිග හැරුණු කෙසෙල් පත්‍රයක් තොරා ගන්න.
- මැද නාරටිය අඩංගු නොවන පරිදි 45 x 45 cm ප්‍රමාණයේ කැබලිවලට කපා වෙන් කර ගන්න.
- මෙම කපා ගත් කොටස්වල ඇති දුවිලි හා අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කිරීමට පිරිසිදු ජලයෙන් සෝදන්න.
- පත්‍ර කොටස් උදුනක ආධාරයෙන් 80-85 °C උෂ්ණත්වයක මිනිත්තු 5ක කාලයක් පත්‍ර වියලා ගන්න.
- පත්‍ර ඔලෝවි එලයේ පැහැය (Olive green) වන තෙක් තත්පර 25-60 අතර කාලයක් ස්ථීරයක තබන්න.
- එනැමල් බඳුන් දෙකකට උණු ජලය හා ශිතල ජලය ලබා ගන්න.

- පත්‍රවල කොළ පැහැ පෙනුම වෙනස් වන තුරු උණු ජලයේ බහා තබා වහා ම සිතල ජලයට යොදන්න.
- පීචන උදුනක මිනිත්තු කිහිපයක් පත් තබා ගන්න.
- පත්‍රවල මතුපිට ජලය ඇත්තම් එම ජලය ඉවත් කරන්න.
- ඉන්පසු කෙසෙල් පත් කැබලි පැය 8-10ක කාලයක් පවත්ව වියලන්න.
- මෙසේ වියලා ගත් පත් ශිත කළ තත්ත්ව යටතේ ගබඩා කරන්න.
- ගබඩා කිරීමේ දී තෙතමනය උරා ගැනීමට ඩීමයි කොළ, කඩුසි, අත්පිස්නා වැනි ද්‍රව්‍යයක් සැම ප්‍රතිකාරිත කෙසෙල් පත්‍රයක් සමග ම අසුරා පත් 10-20කින් යුත් මිටි සාදා ගන්න.
- මේවා කුඩා පෙවිවල හෝ ඇලුමිනියම් ලෝහ පත්‍රවල ආධාරයෙන් හෝ අසුරා ගන්න.

නිගමනය :

- ආහාර ද්‍රව්‍යයක් මෙම ඇසුරුමේ අසුරන ආකාරය අත්හදා බලන්න.

විශේෂ කරුණු :

- පත් කැබලි කැලීමේ දී අවශ්‍යතාව පරිදි වෙත්තාකාර හෝ වතුරප්‍රාකාර ලෙස කැබලිවලට කපා වෙන් කර ගත හැකි ය.
- මෙම ප්‍රතිකාරිත කෙසෙල් පත් වර්ණයේ හෝ තත්ත්වයේ වෙනසක් සිදු නොවී කාමර උණ්ණත්වය යටතේ දින 5ක් ද ශිත කළ තත්ත්ව යටතේ මාසයකට අධික කාලයක් ද තබා ගත හැකි ය.
- කෙසෙල් පත්‍රවල ඔතන ලද ආහාර ද්‍රව්‍ය ක්ෂේද තරග උදුනක (Microwave oven) ඒවායේ කිසිදු වෙනසක් ඇති නොවන අයුරින් උණුසුම් කර ගත හැකි ය.
- එක් කෙසෙල් ගසකින් වසරකට පත් 10ක් පමණ ප්‍රතිකාරිත කෙසෙල් පත් සැදීමට ලබාගත හැකි ය.
- සැම කෙසෙල් පත්‍රයකින් ම 45 x 45cm පත් කැබලි 6-8ක් සංඛ්‍යාවක් සකසා ගත හැකි වේ.
- කෙසෙල් හැරුණු විට කැන්ද, නොලුම් විශේෂ, දියපර, තේක්ක, හල්මිල්ල, සූරිය, බුත්සරණ, කොට්ටෙම්බා, වල් බෙලි, වට්ටක්කා, නිවිති, ගෝවා හා කිරල යන ගාක පත් ද ද්වතන ලෙස නාවිත කළ හැකි ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 55

අපමිගුණය කරන ලද ආහාර හඳුනා ගැනීම


නිපුණතා මට්ටම	:	9.8
යෝජිත කාලවේදී	:	02
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • අපමිගුණය කරන ලද මිරිස් කුබු, සහල් පිටි, පාන් පිටි, කුරක්කන් පිටි හඳුනා ගැනීමට හාවිත කරන හොතික ක්‍රම අත්හදා බැලීම • පිරිසිදු තිද්‍රිකවල විශේෂ ලක්ෂණ හඳුනා ගැනීම • ආලෝක අන්වික්ෂය නිවැරදි ව හාවිත කිරීම හා සිරුමාරු කිරීම • දෙන ලද නියැදි සඳහා විදුරු කදා තැංවුම් පිළියෙළ කර ගැනීම
හැදින්වීම	:	<p>ආහාරයක බර/ පරිමාව වැඩි කිරීමෙන් ලාභය උපරිම කර ගැනීමට මිනිසා විසින් ආහාරයට එකතු කරන ද්‍රව්‍ය අපමිගුණ නම් වේ.</p> <p>අැතැම් අපමිගුණ හොතික ව පියවි ඇසින් බලාගත හැකි අතර අැතැම් අපමිගුණ හඳුනා ගැනීමට විද්‍යාගාර පහසුකම් අවශ්‍ය වේ.</p>
මූලධර්මය	:	<p>යම් පිටි කළ ආහාරයක මූලික සැකසුම අන්වික්ෂිය ව නිරික්ෂණය කර, එම ආහාරයේ කණීකාවල හැඩිවලට අදාළ තොවන වෙනත් හැඩි සහිත කණීකා ඇති බව පරික්ෂා කිරීමෙන් අපමිගුකාරක ඇති බව නිර්ණය කළ හැකි ය.</p>
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය:	:	<ul style="list-style-type: none"> • පිරිසිදු සහල් පිටි 10g • පිරිසිදු කුරක්කන් පිටි 10g • පිරිසිදු පාන් පිටි 10g • පිරිසිදු මිරිස් කුබු 10g • සහල් පිටි 20 %කින් අපමිගුණය කළ කුරක්කන් පිටි 10 g • සහල් පිටි 20 %කින් අපමිගුණය කළ පාන් පිටි 10 g • සහල් පිටි 20 %කින් අපමිගුණය කළ මිරිස් කුබු 10 g • ආලෝක අන්වික්ෂයක් • විදුරු කද හා වැසුම් පෙනී • බේකර • ආසුත ජලය • කපු පුළුන් • විදුරු කුරක් • පෙට්‍රි දිසි • ජලය • ඉලෙක්ට්‍රොනික් තුලාවක් • පත්ත (Spatula) • කුබා සිරිංජයක් (disposable)

ක්‍රමවේදය:


a. ආලෝක අන්වික්ෂීය ක්‍රමය

කදාව පිළියෙළ කිරීම


- පිරිසිදු සහල් පිටි වෙන ම පෙළී දිසියකට දමන්න.
- ඉලෙක්ට්‍රොනික ක්‍රියාවලෙන් පිරිසිදු සහල් පිටි 5 mg මැන ගන්න.
- ගේලිසරින් හා ජලය 1:1 අනුපාතයට වන ලෙස දූවණයක් සාදා ගන්න. එසේ සාදන ලද දූවණයට සහල් පිටි පත්ත ආධාරයෙන් එකතු කරන්න. එම පිටි දූවණය දුම් විදුරු කදාව මතට කුඩා සිරිංජයක් ආධාරයෙන් අයවින් බිංදුවක් දමන්න. එම මිශ්‍රණය විදුරු කදාවක අතර, ආලෝක අන්වික්ෂණයෙන් පරික්ෂා කරන්න.
- වාසු බුබුලු ඇති නොවන ලෙස විදුරු කදාව මත ඇති නියැදිය වැසුම් පෙත්තකින් වසන්න.
- වැසුම් පෙත්තෙන් පිටතට ඉවත් වන ආසුනු ජලය විෂ් කඩිසියක ආධාරයෙන් පිස විනිවිද පෙනෙන සුළු නිදර්ශකයක් සාද ගන්න.
- ඉහත ආකාරයට ම පිරිසිදු පාන් පිටි, කුරක්කන් පිටි හා මිරිස් කුඩා සාදනා විදුරු කද නිදර්ශක වක් සාද ගන්න.
- සාද ගත් නිදර්ශක 4 ආලෝක අන්වික්ෂණයෙන් වෙන වෙන ම නිරීක්ෂණය කරන්න.
- ආලෝක අන්වික්ෂීය නිදර්ශක අදාළ රුපසටහන් සමග සංසන්ධනය කර පිරිසිදු නියැදියක ලක්ෂණ සටහන් කරන්න.




Wheat flour




Rice starch




Rice flour




Palmyra odiyal




Wheat starch



Kurakkan



Sago



Banana

අපමිගුණය කරන ලද කුරක්කන් පිටි/ පාන් පිටි/ මිරස් කුඩා හඳුනා ගැනීම

- සහල් පිටි 20 %කින් අපමිගුණය කරන ලද කුරක්කන් පිටි පෙට් දිසියකට ගන්න.
- ඉහත ආකාරයටම අපමිගුණය කරන ලද කුරක්කන් පිටි නිදර්ශක කදවක් පිළියෙල කරන්න.
- ආලෝක අන්වික්ෂයෙන් පිරිසිදු සහල් පිටි හා පිරිසිදු කුරක්කන් පිටි නිදර්ශක සමග සංසන්ධානය කරමින් අපමිගුණය නිදර්ශක නිරික්ෂණය කරන්න.
- ඉහත ආකාරයට ම පිරිසිදු පාන් පිටි හා සහල් පිටි 20 %කින් අපමිගුණය කරන ලද පාන්පිටි නිදර්ශක මෙන් ම පිරිසිදු මිරස් කුඩා හා සහල් පිටි 20%කින් අප මිගුණය කරන ලද මිරස් කුඩා නිදර්ශකය නිරික්ෂණය කර වෙනස්කම් සටහන් කරන්න.

b. හාරම්තික ක්‍රමය

- පිරිසිදු මිරස් කුඩා නියැදියක් හා සහල් පිටි මිගු කරන ලද මිරස් කුඩා නියැදියක් වෙන වෙන ම ලබා ගන්න.
- බේකරයක පිරිසිදු මිරස් කුඩා 5 ලුක් පමණ පානිය ජලය 100 mlක් සමග මතා ව කළතා නිශ්චල ව තබන්න.
- එලෙස අපමිගුණය කරන ලද මිරස් කුඩා 5 ලුක් පමණ ගෙන ජලය 100 mlක් සමග කළතා නිශ්චල ව තබන්න.
- මෙම නියැදි දෙක එකවර ජලයේ කළතා නිශ්චල ව තබා නිරික්ෂණය කරන්න.
- සහල් පිටිවල, කුරක්කන් පිටිවල, තිරිගු පිටිවල හා මිරස් කුඩාවල කණිකා නිරික්ෂණය කරන්න. (කණිකාවල විවිධ හැඩිතල දක්වා ඇති සටහනක් හාවිත කළ යුතු වේ.) පිරිසිදු හා අපමිගුණය වූ නියැදි සංසන්ධානය කරන්න.
- පිරිසිදු මිරස් කුඩා හා අපමිගුණය වූ මිරස් කුඩා දියකර නිශ්චල ව තබා තැන්පත් වූ ද්‍රව්‍යවල සනත්වය (එකක පරිමාවක ස්කන්ධය) සංසන්ධානය කරන්න.

නිගමනය :

- පිරිසිදු සහල් පිටිවල, කුරක්කන් පිටිවල, තිරිගු පිටිවල හා මිරස් කුඩාවල කණිකා හැඩිතල හඳුනා ගන්න.
- අපමිගුණය වූ නියැදි නිරික්ෂණයෙන් කණිකා හැඩිතල මිගුණයක් දැකිය හැකි වේ.
දෙනු ඇත් සහල් පිටි 20 %කින් අපමිගුණය වූ මිරස් කුඩා නියැදියේ මිරස් කුඩා හා සහල් පිටි කණිකා මිගුණයක් දැකිය හැකි ය.
- පිරිසිදු මිරස් කුඩා වල එකක පරිමාවක ස්කන්ධය ද ලබා ගන්න. අපමිගුණය කරන ලද මිරස් කුඩාවල එකක පරිමාවක ස්කන්ධය ද ලබා ගන්න. මෙම ස්කන්ධ සංසන්ධානය කිරීමෙන් අපමිගුණය වූ නියැදිය සොයා ගත හැකි ය.

විශේෂ කරුණු :

ଆලෝක අන්වික්ෂීය ක්‍රමයේ දී

- මිරස් කුඩා, සහල් පිටි, කුරක්කන් පිටි අපමිගුණය නොකළ එවා විය යුතු ය.
- නිදර්ශක සැකසීමේදී ලබා ගන්නා නියැදිය වඩා සාන්ද හෝ වඩා තනුක හෝ නොවිය යුතු ය. එසේ විමේ ද පහැදිලි නිරික්ෂණ ලබාගත නොහැකි වේ.
- හාල්, කුරක්කන්, තිරිගු හා මිරස් කුඩා කණිකාවල විවිධ හැඩිතල දක්වා ඇති සටහනක් හාවිත කළ යුතු වේ.

- අලුත් විදුරු කද හා වැසුම් පෙති හාවිත කරන්න.
- එක් අතක් මත අන්වීක්ෂය තබා අනෙක් අතෙන් අන්වීක්ෂයේ බඳින් අල්ලා ආලෝක අන්වීක්ෂය රැගෙන ආ යුතු වේ. (මෙය උසින් අඩු ම කාවයයි.)
- සාද ගන්නා ලද නිදර්ශකය අන්වීක්ෂයේ වෙදිකාව මත තබා රඳවා ගන්න.
- පියවි ඇසින් බලමින් දළ සිරුමාරුව ආධාරයෙන් අන්වීක්ෂය බඳ පහළට ගෙන එන්න.
- ඉන් පසු උපනෙනින් බලමින් දර්පණයට ඉතා භෞදින් ආලෝකය ලැබෙන ලෙස සකස් කර ගන්න.
- නිදර්ශකයේ ප්‍රතිච්‍රිත්‍යාව පැහැදිලි වන වනතුරු සියුම් සිරුමාරුව ආධාරයෙන් අන්වීක්ෂය බඳ ඉතා සෙමින් නිදර්ශකය දෙස සිට ඉහළට සිරු මාරු කරන්න.
- ප්‍රතිච්‍රිත්‍යාව පැහැදිලි ව නාහිගත වීමෙන් පසු විශාලනය වැඩි කර නිරීක්ෂණය කරන්න.
- කාවය කදව මත තොගැටීමට වගබලා ගන්න.
- අන්වීක්ෂය කාව ඇගිලිවලින් ඇල්ලීමෙන් වළකින්න. එම කාව විශේෂ පිරිසිදු කිරීමේ කඩදාස ආධාරයෙන් පිසදා ගන්න.
- අන්වීක්ෂයෙන් පරික්ෂා කිරීමෙන් අනතුරු ව අන්වීක්ෂය බඳ ඉහළට ඔසවන්න. නැවත අවනෙනතට සිරු මාරුකර නිදර්ශකය ඉවත් කරන්න.
- හාවිතයෙන් පසු ආලෝක අන්වීක්ෂය දුවිලි තොවදින ලෙස අසුරා තබන්න.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 56

පරිණත ද්‍රේශක ඇසුරෙන් බේග අස්වනුවල පරිණත හාටය නිර්ණය කිරීම


නිපුණතා මට්ටම	:	10.2
යෝජිත කාලවිශේද	:	08
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • පරිණත බව නිර්ණය කිරීමට අදාළ උපකරණ ක්‍රමාංකනය කිරීම හා උපකරණ හාවිතයෙන් පායාංක ලබා ගැනීම • වර්ණය, දුඩී බව, මික්ස් අගය, pH අගය හා අඩංගු අම්ල ප්‍රමාණය ඇසුරෙන් එළවුව හා පලනුරු වර්ග සඳහා පරිණත ද්‍රේශක ගොඩ නැගීම • පරිණත ද්‍රේශක ඇසුරෙන් අස්වනු නෙවීමට සූදුසු අවස්ථාව නිර්ණය කිරීම
හැදින්වීම	:	<p>එළවුව හා පලනුරුවල පරිණත ද්‍රේශක පරීක්ෂා කිරීමෙන් අස්වනු නෙවීමට සූදුසු අවස්ථාව තීරණය කළ හැකි ය. පරිණත ද්‍රේශක පරීක්ෂා කිරීමට විවිධ ක්‍රම අනුගමනය කරනු ලැබේ.</p>
මූලධර්මය	:	<p>පරිණත ද්‍රේශක පරීක්ෂා කිරීමේ විවිධ ක්‍රමවේද ඇසුරෙන්, එළවුව හා පලනුරුවල අස්වනු නෙවීමට සූදුසු අවස්ථාව තීරණය කර අස්වනු නෙවීමෙන් එළවුව හා පලනුරුවල පසු අස්වනු හානි අවම කර ගත හැකි ය.</p>
a. එළවුව හා පලනුරුවල පොත්තේ පැහැයෙන් පරිණත බව නිර්ණය කිරීම (පියවි ඇසුර පෙනෙන ආකාරයට)	:	<p>අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :</p> <ul style="list-style-type: none"> • බේගයේ (අඩි/ කෙසෙල්, ගස්ලඛු) පරිණතියේ විවිධ අවස්ථාවල ඇති එළවුලින් එක් අවස්ථාවක් නියෝජනය වන පරිදි අවම වශයෙන් එල තුන බැඟීන් (100% කොළ පාට, 50% කොළ හා 50% කහපාට සහ 100% කහ පැහැති පොත්තේ වර්ණය සහිත පලනුරු ප්‍රමාණයෙන් හා හැඩෙයෙන් මෙන් ම ප්‍රහේද්‍යෙන් ද සමාන වන ලෙස) • මංසල් වර්ණ සටහනක් • ස්ටීර සටහන් පැනක් (Permanent Marker Pen) • තුලාවක් • මිනුම් පටි • ව්‍යිෂ්ටිත කැලිපරුයක්

ක්‍රමවේදය :

සපයා ගත් පලතුරු බාහිරින් වර්ණය පරීක්ෂා කර පහත පරිදි කාණ්ඩ කර වගුවක් සකස් කරන්න.

පියවි ඇසට පෙනෙන වර්ණය	100% කොල පාට			50% කොල පාට 50% කහ පාට			100% කහ පාට		
පරිණතිය අනුව නියැදිය	Stage-1 (S ₁)			Stage-2 (S ₂)			Stage-3 (S ₃)		
නිදර්ශක අංකය	R ₁	R ₂	R ₃	R ₁	R ₂	R ₃	R ₁	R ₂	R ₃
මංසල් වර්ණය (පොත්තේ)									
බර									
දිග									
පළල									
මාංගලයේ වර්ණය									

ඉහත කාණ්ඩ කළ එක් එක් නියැදියේ එල පහත පරිදි ලේඛල් කරගන්න.



- සැම එලයක ම දිග, පළල හා බර සටහන් කර එක් එක් පරිණත අවස්ථාවේ ඇති එලවල දිග, පළල සහ බරහි සාමාන්‍ය අගය ගණනය කරන්න.
- සැම එලයක ම පොත්තේ පැහැද මංසල් වර්ණ සටහන සමග සසඳා අදාළ නිදර්ශකයේ වර්ණය වගුවේ අදාළ ස්ථානයේ සටහන් කරන්න.

(ඉහත පලතුරු නිදර්ශකයේ දුඩී බව, බ්‍රික්ස් අගය, pH අගය සහ ආම්ලිකතාව සෙවීමේ පරීක්ෂණ සඳහා ද යොදා ගත යුතු ය.)
- පොත්තේ වර්ණ නිරික්ෂණයට පසු දුඩී බව පරීක්ෂණයට යොදා ගත යුතු අතර ඉන් පසු එලයේ පලුවක් කපා මාංගලයේ වර්ණය මංසල් වර්ණ සටහන මගින් පරීක්ෂා කර සටහන් කරන්න.
- සැම එලයක ම පොත්තේ වර්ණය හා මංසලයේ වර්ණය ණයාරුපයට ගැනීමෙන් පසු ඒවායේ වර්ණ තීව්‍යතාව අනුපිළිවෙළින් සකස් කර පරිණත ද්රැශක ගොඩ නගන්න.

නිගමනය :

- ලබා ගත් දත්ත වගු ගත කර පරිණත දැරුණකයක් සකස් කරන්න.

පියවී ඇසීන්	S ₁	S ₂	S ₃
කොල පැහැය 100%		කහ පැහැය 50%	කහ පැහැය 100%
පොත්තේ වර්ණයේ සාමාන්‍ය අගය			
මාංගලයේ වර්ණයේ සාමාන්‍ය අගය			
බල් සාමාන්‍ය අගය			
දිගෙහි සාමාන්‍ය අගය			
පළලේ සාමාන්‍ය අගය			

b. දුඩී බව (Firmness) මගින් පරිණත බව නිර්ණය කිරීම

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :

- Firmness Tester (Texture meter)
- පොත්තේ වර්ණය ඇසුරින් පරිණත දැරුණ සඳහා පරීක්ෂණයට (අංක a පරීක්ෂණයට) යොදා ගත් පලතුරු නිදරුණක
- පිහියක්



Firmness Tester

ක්‍රමවේදය :

- පොත්තේ වර්ණය ඇසුරින් පරිණත දැරුණ සකස් කිරීමට යොදා ගත් නිදරුණක ම මෙම පරීක්ෂණයට යොදා ගන්න.
- Firmness tester උපකරණය හාවිතයෙන් නිදරුණකවල දුඩී බව පරීක්ෂා කරන්න (සියලු ම එලවල දුඩී බව පරීක්ෂා කිරීමට එලයේ එක ම ස්ථානයක් තොරා ගන්න).



- එක් එක් නිදර්ශකයේ දුඩී බව සඳහා ලැබෙන අගයන් සටහන් කිරීමට පහත වගුව ආධාර කර ගන්න.

පරිණත අවස්ථාව	නිදර්ශක අංකය	දුඩීතා අගයන්	දුඩීතා අගයන්ගේ මධ්‍ය අගය
S_1	$S_1 R_1$	x_1	$\frac{x_1 + x_2 + x_3}{3}$
	$S_1 R_2$	x_2	
	$S_1 R_3$	x_3	
S_2	$S_2 R_1$	y_1	$\frac{y_1 + y_2 + y_3}{3}$
	$S_2 R_2$	y_2	
	$S_2 R_3$	y_3	
S_3	$S_3 R_1$	z_1	$\frac{z_1 + z_2 + z_3}{3}$
	$S_3 R_2$	z_2	
	$S_3 R_3$	z_3	

නිගමනය :

- නිදර්ශකවල ලබා ගත් දෘඩතා අගයයන් ඉහතින් දෙන ලද සැකැස්මට අනුව සකසන ලද වගුවක සටහන් කර එක් එක් පරිණත අවස්ථාවට අදාළ නිදර්ශක තුනේ දෘඩතා අගයයන්ගේ මධ්‍යන්තය ගෙන ඉහත බෝගය සඳහා පරිණත දර්ශකයක් ගොඩනගන්න.


c. බ්‍රික්ස් අගය මගින් පරිණත බව නිර්ණය කිරීම

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :
- ඉහත අංක a යටතේ සකස් කළ කාර්යපරිග්‍රය සහ එම නියැදි
 - බ්‍රික්ස් මේටරයක් (Refractometer)
 - කුඩා වෘගේයක් හෝ ඇඹරුම් යන්ත්‍රයක් (Blender)
 - කුඩා සිදුරු සහිත පෙරනයක් හෝ සිදුම් සිදුරු සහිත මස්ලින් රෙදී කඩක්
 - 100 ml බීකරයක්
 - බින්දු දමන (Droppers) දෙකක්
 - එළවුල් කපන ලැල්ලක්
 - පිහියක්
 - පුනීලයක්
 - ආසුත ජලය බෝතලයක්
 - විදුරු කුරක් හෝ හැන්දක්
 - මුහුණ පිස දැමීමට යොදා ගන්නා රිජු කඩදාසි

තුමවේදය :

(i) බ්‍රික්ස් මීටරය ක්‍රමාංකනය කිරීම

- පුරුමයෙන් ම බ්‍රික්ස් මීටරය ක්‍රමාංකනය සඳහා පහත සඳහන් ක්‍රියාවලිය අනුගමනය කරන්න.
- ආසුත ජලය බිංදු 2-3 පමණ Dropper (බිංදු දමනයක්) මගින් බ්‍රික්ස් මීටරයේ මිනුම් පිස්මය මතට දමා ප්‍රතිදින්ත වැස්මෙන් වසා උපනෙනෙන් නිරික්ෂණය කරන්න. දරුණය පැහැදිලි කර ගැනීමට උපනෙන සිරුමාරු කරන්න.
- උපකරණයේ දරුණන තලය කුළ නිල් හා සුදු වරණ වෙන් වන සීමාව ගුනායට (0 ව) පැමිණ නොමැති නම් ක්‍රමාංකන ඉස්කුරුප්පුව කරකවා එය බිංදුවට ගෙන යන්න.
- වරණ දෙක වෙන් වන සීමාව බිංදුවට පැමිණී පසු ප්‍රතිදින්ත වැස්ම මසවා මඳු විජ කඩාසියකින් පිස්මය හා වැස්ම පිස දමන්න.



(ii) බ්‍රික්ස් අගය නිර්ණය කිරීමට නියැදි සැකසීම

- අහි, ගස්ලු, අන්තාසිවල දික් අතට තීරුවක් කපා ගන්න. කෙසේල්වල නම් ගෙවියේ මැද කොටස කපා ගන්න. (මේ සඳහා පහත රැඳ ආධාර කර ගන්න.)



- කපා ගත් තීරුවල පොත්ත ඉවත් කර කුඩා කැබලිවලට කපා ගන්න.
- කපා ගත් කුඩා කැබලි බිලෙන්චරයක හෝ කුඩා වංගේවියක දමා අඹරා පල්පයක් සාදා ගන්න.
- පල්පය, පෙරනයකින් හෝ රෙදිකඩිකින් පෙරා යුතු නියැදියක් සකස් කර ගන්න.
- ඉහත ආකාරයට එක් එක් එලය සඳහා වෙන වෙන ම යුතු නියැදිය සකස් කරගන්න.

iii පායාංක ලබා ගැනීම

- බ්‍රික්ස් අගය පරීක්ෂා කිරීමට පෙර සැම නියැදියක් ම විදුරු කුරකින් මිශ්‍ර කර Dropper එකක් ආධාරයෙන් යුතු බිංදු 2-3ක් පමණ බ්‍රික්ස් මිටරයේ පිශ්මය මත දමා වායු බුලු නොපිහිටන සේ පුදීප්ත වැස්මෙන් වසා පායාංක ලබා ගන්න.
- පායාංක කියවීමට පහත රුපසටහන නිදිරුණකයක් ලෙස යොදා ගන්න.



- පායාංක ලබා ගන්නා සැම අවස්ථාවකට ම පසු ව බ්‍රික්ස් මිටරය ආසුන්ත ජලයෙන් සොදා පිස දමන්න.

නිගමනය :

- ලබා ගන්නා පායාංක පහත ආකාරයේ වගුවකට ඇතුළු කර එක් එක් පරිණාමයේ වූ එලයන් තුනේ ම බ්‍රික්ස් අගය සොයා එම අගයන් තුනේ මධ්‍යනාය වගුවට ඇතුළු කරන්න. ඒ සඳහා පහත දක්වෙන ආදර්ශන වගුව යොදා ගන්න.

පරිණත අවස්ථාව	නිදිරුණක අංකය	බ්‍රික්ස් අගය	බ්‍රික්ස් අගයන්ගේ මධ්‍ය අගය
S_1	$S_1 R_1$	x_1	$\frac{x_1 + x_2 + x_3}{3}$
	$S_1 R_2$	x_2	
	$S_1 R_3$	x_3	
S_2	$S_2 R_1$	y_1	$\frac{y_1 + y_2 + y_3}{3}$
	$S_2 R_2$	y_2	
	$S_2 R_3$	y_3	
S_3	$S_3 R_1$	z_1	$\frac{z_1 + z_2 + z_3}{3}$
	$S_3 R_2$	z_2	
	$S_3 R_3$	z_3	

d. පලතුරුවල පිළ්ය ප්‍රමාණය පරීක්ෂා කිරීම මගින්

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය : • විවිධ පරීණත අවධිවල පලතුරු වර්ගයක් (හොඳින් මේරු, මධ්‍යස්ථා මේරු, ඉතා ලපටි)
- වට්ටක්කා, අල් කෙසෙල් වැනි එළවුල් වර්ගයක්
 - 4 % පොටැසීයම් අයඩිය්‍රි
 - 1% අයඩින්
 - 100 ml ඩීකරයක්
 - පෙට්‍රි දීසි 03 ක්

ක්‍රමවේදය :

- එක ම වර්ගයේ පලතුරු වර්ගයක / එළවුල් වර්ගයක විවිධ පරීණත අවස්ථාවල ඇති පලතුරු ගෙඩි 03 ක් සපයා ගන්න.
- එම පලතුරු හොඳින් සේදා පසෙකින් තබන්න.
- පෙට්‍රි දීසි හා පලතුරු A, B, C ලෙස නම් කරන්න.
- 4% පොටැසීයම් අයඩිය්‍රි හා 1% අයඩින් මිශ්‍ර කර දාවණයක් (75 ml ක් පමණ) සකසා ගන්න.
- සේදු පලතුරු ගෙඩි දෙකට කපා, ඉන් එක් කැබලේල බැහින් දාවණය තුළ ගිල්වා, පෙට්‍රි දීසයේ කැපුම් මුහුණත උච්ච සිටින සේ පෙට්‍රි දීසයේ තබන්න. (වට්ටක්කා වැනි ගෙඩියක නම් කුඩා කොටසක් කපා ගන්න.)
- රික වේලාවකින් පෙට්‍රි දීසි මත තැබූ පලතුරු කැබලිවල කැපුම් පාළ්ය නිරීක්ෂණය කරන්න.
- නිරීක්ෂණය කිරීමේ දී පලතුරු පිළ්වය ඇති ප්‍රමාණ අනුව නිල්-කළ පැල්ලම් ඇති ප්‍රමාණ කොපමෙනුයි බලන්න.



නිගමනය :

- පිළ්ය ය සහිත ප්‍රදේශ පැතිරි ඇති ප්‍රමාණ අනුව පලතුරුවල පරීණත බව නිගමනය කරන්න.

e. ආම්ලිකතාව නිර්ණය කිරීම


අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :

- පළමු පරීක්ෂණය (අංක a) සඳහා යොදා ගත් කාර්යපරිග්‍රය සහ එම පලතුරු නියැදි
- ඉහත කාර්යපරිග්‍රයට පහත දැක්වන ද්‍රව්‍ය හා උපකරණ
- pH මිටරයක්
- 0.1 M සෞක්ෂියම් හයිඩිරෝක්සයිඩ් 2-3 ml ක්
- 1% ගිනෝප්තලින් දරුකය
- ආසුළු ජලය
- 50 ml බිජුරෙට්ටුවක්
- විෂු කඩාසී
- ක්‍රමාංකිත පිපෙට්ටුවක් (10 ml හෝ 5 ml)
- බිජුරෙට්ටු ආධාරකයක් (Burette stand)
- බිකර හෝ ජ්ලාස්ක් (100 ml)
- විදුරු පුනිල දෙකක්
- එළවළු කපන ලැබුලක්
- පිහියක්
- බින්දු දමන (Droppers) දෙකක්
- රසායනික ක්‍රුලාවක් (Analytical balance)
- මිනුම් සරාවක් (100 ml)
- සුදු පැහැ පිගන් ගබාලක් හෝ සුදු කඩාසීයක්
- මස්ලින් රෙදි කඩා හෝ සියුම් සිදුරු සහිත පෙරනයක්
- නොමැකෙන සටහන් පැනක් (Permanent Marker Pen)
- සම්මත දාවණ (pH අගය 4, 7 සහ 10)

ක්‍රමවේදය :

i. අඩංගු ආම්ල ප්‍රමාණය පරීක්ෂා කිරීම මගින්

- අඩි, ගස්ලඩු, අන්තාසී නම් පළවුවක් ගෙන දික් අක්ෂය මැදින් කැබැල්ලක් කපා ගන්න.
- කෙසෙල් නම් ගෙඩියේ මැදින් කැබැල්ලක් කපා ගන්න (ඉහත පරීක්ෂණයේ රුප මගින් දක්වා ඇති ආකාරයට).
- නියැදිවල පොතු ඉවත් කර කුඩා කැබැලිවලට කපා ඉන් 10 ලුක් කිරාගෙන එයට ආසුළු ජලය 40 mlක් එක් කර වංගේචියක් හෝ බිලෙන්චිරයක් ආධාරයෙන් පල්පයක් සකස් කර ගන්න.
- සකස් කර ගත් පල්පය මස්ලින් රෙදි කඩිකින් හෝ සියුම් සිදුරු සහිත පෙරනයකින් පෙරා යුතු වෙන් කර ගන්න.
- ඉහත සකස් කළ නියැදියෙන් 5 mlක් පිපෙට්ටුවක ආධාරයෙන් ජ්ලාස්කුවකට ගෙන ගිනෝප්තලින් බින්දු 2-3 පමණ එක් කර කළතන්න.
- 0.1 M NaOH (සෞක්ෂියම් හයිඩිරෝක්සයිඩ්) දාවණයෙන් බිජුරෙට්ටුව පුරවා වායු බුඩු ඇත්තාම ඉවත් කර අනුමාපනය කරන්න.
- ඒ සඳහා පහත රුපසටහන ආධාර කර ගන්න.



- කාර්ය පරිග්‍රයේ වූ එක් එක් පරිණත අවස්ථාවල ඇති එල තුන සඳහා ම වෙන වෙන ම අනුමාපන සිදු කර වැය වන NaOH පරිමාව සටහන් කර ගන්න.
- පහත දක්වෙන සම්කරණය ආධාරයෙන් අනුමාපනය කළ හැකි අම්ල ප්‍රමාණය ගණනය කරන්න.

$$\text{මුළු අම්ල} = \frac{\frac{\text{අනුමාපන}}{\text{අයය}} \times \text{NaOH වල} \times \frac{\text{අවශ්‍ය සකස්}}{\text{මොලිකතාව}} \times \frac{\text{සිටිරික් අම්ලය}}{\text{කරන ලද පරිමාව}} \times \frac{100}{\text{අනුමාපනය සඳහා උඩ යන්}} \times \frac{\text{සැමුකාරය}}{\text{සාම්පූර්ණ පරිමාව}} \times 1000$$

නිගමනය :

පහත දක්වා වගුවට දත්ත ඇතුළු කර පරිණත ද්රැගකයක් සකස් කරන්න.

පරිණත අවස්ථාව නියැදිය	S ₁	S ₂	S ₃
R ₁			
R ₂			
R ₃			
මධ්‍යන්තය			

ii. pH අය නිර්ණය කිරීම මගින්

- විද්‍යාගාරයේ ඇති pH මීටරයේ වර්ගය අනුව අදාළ ක්‍රමවේදය තෝරා ගන්න.
- ප්‍රථමයෙන්ම pH 4, 7, 10 යන දාවනවලට pH මීටරයේ ඉලෙක්ට්‍රෝඩිය දමා ක්‍රමාංකනය කර ගන්න.
- Probe (ඉලෙක්ට්‍රෝඩිය ලෙස ඇති ලේඛන කුර) සහිත pH මීටරයක නම් එලය සිදුරු කර pH මීටරයේ Probe එක ඒ තුළට ඇතුළු කර කෙළින් ම pH අය කියවන්න.
- pH මීටරය Probe එක රහිත එකක් නම් විදුරු බටය තුළ ඉලෙක්ට්‍රෝඩිය ඇති අවස්ථාවේ ආම්ලිකතාව පරික්ෂා කිරීම සඳහා යොදා ගත් යුතු නියැදියක් (පලනුරු 10 ලුක් ආසුන් ජලය 40 mlක් හා මිශ්‍ර කර සාදා ගත් දාවනය) හාවිත කර ඒ තුළට ඉලෙක්ට්‍රෝඩි ඇතුළු කර pH අය නිර්ණය කරන්න.

- පහත දක්වා ඇති වගුවට ලබා ගත් දත්ත ඇතුළු කර පරිණත දර්ශකයක් සකස් කරන්න.

පරිණත අවස්ථාව නියැදිය	S_1	S_2	S_3
R_1			
R_2			
R_3			
මධ්‍යනායු			


නිගමනය :

- එක් එක් පරිණත අවස්ථාවේ වූ එල තුන සඳහා ම පරීක්ෂණ සිදු කර ඒවායේ මධ්‍යනායු pH අගය ලෙස ගන්න.

විශේෂ කරුණු :

a. පොත්තේ පැහැය මගින්

- විලාඩි වැනි අඟ ප්‍රහේද යොදා ගැනීමෙන් පොත්තේ වර්ණය නිරීක්ෂණයට අපහසුතා ඇති වන බැවින් කොළ පැහැති අඟ ප්‍රහේද තොරා ගන්න.
- පොත්තේ වර්ණය තේරීමේ දී එලයේ මධ්‍යයේ වර්ණය නිරීක්ෂණ කළ යුතු ය.



- මංසල් වර්ණ සමග සැසදීම කළ යුත්තේත් ජායාරුප ලැබුණ පසු ව ය.


b. දැඩි බව (Firmness Tester) මගින්

- දැඩි බව, වයනය ලෙස ද හඳුන්වයි.
- නිදර්ශකවල දැඩි බව පරීක්ෂා කිරීමේ දී උපකරණය සියලු ම නිදර්ශකවලට එක ම දිගාවට තබා තද කරන්න.
- Firmness Tester එකට අමතර ව එලයක් අතින් ග්‍රහණය කිරීමෙන් ද එහි තද බව, එබෙන ස්වභාවය, කැබේනසුල බව, මංස බව හඳුනාගත හැකි අතර එමගින් ද පරිණතිය පිළිබඳ අවබෝධ කර ගත හැකි ය.
- එලය කටින් හඩා කැඩීමෙන් ද එහි වර්ණය සහ දත්වලින් යෙදිය යුතු බලය අනුව පරිණතිය පිළිබඳ අදහසක් ලබාගත හැකි ය.
- ග්‍රහණයෙන් හෝ හැඳීමෙන් පරිණතිය සෙවීමේ දී එයට අගයන් දිය නොහැකි ය. මේ සඳහා අගයන් ලබා ගැනීමට Firmness Tester එක යොදා ගනී.

- එක ම පුද්ගලයකු සියලු ම නියැදී පරික්ෂා කරන් නම් පුද්ගලයා නිසා සිදු වන වැරදි අවම කර ගත හැකි ය.
- එලය නිවැරදි ව ග්‍රහණය කර තොගැනීමෙන් පාඨාංක වෙනස් විය හැකි ය.
- හාටිත කිරීමට පෙර උපකරණයේ අංක ගෝධනය කරන්න.

c. බ්‍රික්ස් අගය මගින්

- බ්‍රික්ස් මේටරයේ ප්‍රිස්මය පිස දුම්මට මඳු කඩ්දාසි යොදා ගත යුතු ය. එසේ තොවන විට ප්‍රිස්මය සිරීමට ලක් වේ.
- බ්‍රික්ස් පරික්ෂා කිරීමෙන් පසු ප්‍රිස්මය සහ වැස්ම ආසුන ජලයෙන් සෝදා පිස දමා උපකරණය තැබිය යුතුයි.
- බ්‍රික්ස් මේටරය තුළ දර්ශනය අපැහැදිලි නම් උපනෙත කරකවා පැහැදිලි කරගත යුතු ය.
- ප්‍රිස්මය මත සැම විට ම (වායු බුඩුපූරු රහිත ව) සමාකාර ව, තුනී ස්තරයක් ලෙස යුතුය පැතිරෙන පරිදි සකස් කරගත යුතුයි. වායු බුඩුපූරු ඇති විට හා ස්තරය ගනකම් වන විට පාඨාංක දෙළුම සහිත වේ.
- දෙහි, දෙවම් වැනි පලතුරුවල යුතු කෙළින් ම ප්‍රිස්මයට එක් කළ හැකියි.
- උපකරණය නිවැරදි දිගාවට හා ආලේංකය ලැබෙන දිගාවට යොමු කළ යුතු වේ.
- රුපසටහන:



Brix meter

d. පලතුරුවල පිළ්ට ප්‍රමාණය නිර්ණය කිරීම

පලතුරුවල කැපුම් මුහුණනේ පවතින නිල් කළ පැල්ලමේ ප්‍රතිශතය අනුව පිළ්ට ප්‍රමාණය තීරණය කළ හැකි ය. එනම් 60-70% පමණ ප්‍රදේශයක වර්ණය වෙනස් වී ඇත්තම් පලතුරු මේරීමට ප්‍රථම අස්වනු නෙවැස් බව තීරණය කළ හැකි ය.

නිල් කළ ප්‍රදේශ 80-90% පමණ ඇති නම් පරිණත වී ඇති බව තීරණය කළ හැකි ය.

e. ආම්ලිකතාව නිර්ණය කිරීම

- නිවැරදි ලෙස නියැදී සකස් කිරීම සහ ලේඛල් කිරීම වැදගත් වේ.
- නිවැරදි රසායනික තුලාවකින් කිරා ගත් NaOH හාටිත කර NaOH දාවණය සාදා ගත යුතු ය.
- බියුරේට්ටුව පිරවීමේ දී වායු බුඩුපූරු තොපිහිටන සේ පිරවිය යුතු ය.

- බිජුරට්ටුව පාඨාන තම ඇස් මට්ටමේ තබා කියවිය යුතු ය.
- බිජුරට්ටුව පාඨානකය කියවීම කළ යුත්තේ එහි වූ දාවණයේ මාවකයේ පත්‍රලට අදාළ අයය මෙනිනි.
- සැම නියැදියකට ම ගිනෝප්තලීන් එක ම ප්‍රමාණය එක් කළ යුතු ය.
- අනුමාපනයේ අන්ත ලක්ෂා නිවැරදි ව නිරණය කළ යුතු ය.
- සියලු ම නියැදි පරීක්ෂණය අවසන් වන තෙක් ඉවත් නොකර තබා ගත යුතු ය (නැවත කිරීමට අවශ්‍ය වුවහොත් භාවිත කිරීමට).


ප්‍රායෝගික ක්‍රියාකාරකම 57

ගුණාත්මක මත්සය අස්වනු හඳුනා ගැනීම

- නිපුණතා මට්ටම : 10.3
- යෝජිත කාලවේදී : 01
- අපේක්ෂිත කුසලතා :
- මත්ස්‍යයකුගේ දේහයේ බාහිර කොටස් හඳුනා ගැනීම
 - පංචීන්දීයයන්ගෙන් එකක් හෝ කිහිපයක් හාවිත කරමින් පරිභෝෂනයට සුදුසු සහ තුෂුදුසු මසුන් හඳුනා ගැනීම
- හැදින්වීම :
- වෙළඳපාලන් මසුන් මිලදී ගැනීමේ දී ගුණාත්මක බවින් ඉහළ මසුන් තෝරා ගන්නේ කෙසේ ද යන්න පාරිභෝෂිකයින් මූහුණ දෙන ප්‍රධාන ගැටුවකි. මේ සඳහා විවිධ නිරණයක පවතින අතර මසුන්ගේ බාහිර ලක්ෂණ නිරික්ෂණය කිරීමෙන් ගුණාත්මක බවින් ඉහළ මසුන් හඳුනා ගත හැකි ය.
- මූලධර්මය :
- මසුන් නෙළා ගැනීමෙන් පසු ඔවුන්ගේ ගැටුරයේ සිදු වන රසායනික ක්‍රියාවලි නිසා ඔවුන්ගේ ගුණාත්මක බව ගිසුයෙන් අඩු වී පරිභෝෂනයට තුෂුදුසු තත්ත්වයට පත් වෙයි.
- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :
- මත්ස්‍ය විශේෂ කිහිපයකට අයත් මසුන් කිහිප දෙනෙකු (සාලය, භුරුල්ලා, ලින්නා, පියාමැස්සා)
 - ජේලාස්ටික් / ඇලුමිනියම් තැරියක්
 - ලැල්ලක්
 - රෙදි කැබල්ලක් / විෂු රෝලක්
 - කතුරක්

ක්‍රමවේදය :

- මත්ස්‍යයකුගේ ගැටුරය නිරික්ෂණය කර බාහිර කොටස් හඳුනා ගන්න.



නිගමනය :

- පහත වගුවෙහි පෙන්නා ඇති පරිදි මසුන්ගේ බාහිර ලක්ෂණ නිරීක්ෂණය කරමින් වගුගත කරන්න.

බාහිර ලක්ෂණය	ගුණාත්මක බවින් ඉහළ	ගුණාත්මක බවින් පහළ
ශරීරයේ බාහිර පෙනුම	දිජ්ටිමත් ය. සම ග්ලේෂ්මලවලින් ආවරණය වී ඇත.	සම අවපැහැති ය. ග්ලේෂ්මල ග්ලීරය මත කැටි ගැසී අවපැහැ ගැන් වී ඇත.
මත්ස්‍යයාගේ ග්ලීරයට මාපටගිල්ලෙන් සියුම් තෙරපුමක් යෙදීම	තෙරපු ස්ථානය ඉතා විශාල යථා තත්ත්වයට පත් වෙයි.	තෙරපු ස්ථානය යටත හිලි පවතී. යථා තත්ත්වයට පත් නො වෙයි.
ඇස්වල ස්වාභාවය	ඇස් දිජ්ටිමත් ය. පිටත පෘෂ්ඨය උත්තල ය.	ඇස් අවපැහැ ගැන් වී ඇති අතර රුධිරය ගලා ඇත.
කරමල් පිධානය	දිජ්ටිමත් ය.	ඇස් යටත හිලි පවතී. රුධිර පැල්ලම් පවතී. දුමුරු හෝ අවපැහැති ය.
කරමල්	දිජ්ටිමත් රතු පැහැති ය. අවරින ග්ලේෂ්මලවලින් වැසී පවතී.	දුමුරු කහ දුමුරු පැහැති ය.
ගන්ධය	ප්‍රසන්න සුවදක් පවතී.	අප්‍රසන්න ගන්ධයක් (මුඩු ගඳක්) පවතී.
ශරීරයේ උද්‍රිය පෙදෙස	තද ය.	උද්‍රිය පෙදෙස ඉතාමත් මඟු ය. සමහර විට උද්‍රිය පෙදෙසහි ඇති පැළුම් තුළින් ආහාර මාර්ගය පිටතට පැමිණ ඇත.

විශේෂ කරුණු :

මත්ස්‍ය වෙළෙඳසැලකට යැමෙන් විවිධ විශේෂවලට අයත් මත්ස්‍යයන්ගේ ගුණාත්මක තත්ත්වය නිරීක්ෂණය කළ හැකි ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 58

දේශීය ව ලබාගත හැකි අමුදව්‍ය භාවිතයෙන් කුඩා පරිමාණයේ ආරක්ෂිත ගෘහයක් සඳහාම

නිපුණතා මට්ටම	:	11.2
කාලවිෂේෂ සංඛ්‍යාව	:	08
අප්‍රේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • ආරක්ෂිත ගෘහය සඳහාමට යෝගා අමුදව්‍ය හඳුනා ගැනීම • තවාන් පන්තියක් සඳහා / තවාන් පැළ රදවා තැබීමට ආරක්ෂිත ගෘහයක දළ සැලැස්මක් ඇදීම • ආරක්ෂිත ගෘහය සඳහාමට අවශ්‍ය ද්‍රව්‍ය නියමිත ප්‍රමාණවලට සකස් කිරීම • ආරක්ෂිත ගෘහයක් නිර්මාණය කිරීම
හැදින්වීම	:	<p>පාලිත පාරිසරික තත්ත්ව යටතේ බෝග වගා කිරීම සඳහා අවශ්‍ය පැළ ලබා ගැනීමට උපයෝගී වන තවාන් පාත්තියක් / තවාන් තැබීම සඳහා සකස් කරන සූර්ය ප්‍රවාරක ව්‍යුහයක් හෝ ආරක්ෂිත ගෘහයක් තුළ තැබීමෙන් එම රෝපණ ද්‍රව්‍ය ඉක්මණීන් ප්‍රරේහණය වීම නොදු මූල පද්ධතියක් ඇති වීම හා තවාන් පැළවල ගුණාත්මක භාවය වැඩි කර ගැනීම කළ හැකි ය.</p> <p>මේ සඳහා සකස් කරන ව්‍යුහයේ පළලල 1.4 m, දිග 3.2 m හා මධ්‍ය උස 1 m වන ලෙස සකස් කරනු ලැබේ. එම ස්ථානයේ තවාන් පාත්තියක් සකසන්නේ නම් එය $3 \times 1.2 \times 20$ cm වන ලෙස සකසා ගත හැකි ය.</p>
මූලධර්මය	:	<p>ආරක්ෂිත ගෘහ / ප්‍රවාරක ව්‍යුහයන් හි ඉහළ උෂ්ණත්වය නිසා ග්‍රවසන වේගය වැඩි වීමෙන් ද, හෝරමෝන ක්‍රියාකාරී වීමෙන් ද රෝපණ ද්‍රව්‍යවල මුළු ඇදීම උත්තේර්ජනය වේ. ඉහළ ආරක්ෂාව නිසා රෝපණ ද්‍රව්‍ය වියලි යැමෙන් ආරක්ෂා වේ.</p>
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> • 1:2:5 සීමෙන්ති: වැළි: 1/4 ගල් මිශ්‍රණය සහිත තාව්චි 08 පමණ • 5 cm PVC (type 600) බට 01 • 3 cm PVC (type 400) බට 02 • පොලිතින් 7 m² (UV treated polythene) වඩා සුළුසු වූව ද එසේ ලබා ගත නොහැකි විටදී 200 μ පමණ ගනකමැති සාමාන්‍ය Clear polythene යොදා ගන්න. • කුඩා කම්බී (පොලිතින් PVC බටයේ රැඳවීමට) • උදුලු • තාව්චි • ජලය • මෙිසන් හැදි • අලව්‍ය • මිනුම් පටි • කුක්කුදු • ලණු

කුමෙවිදය :

- පාසලේ හොඳින් ආලෝකය ලැබෙන තැනිතලා ආරක්ෂිත ස්ථානයක් තෝරාගෙන එම භූමිය පිරිසිදු කරන්න.
- 3.2 x 1.4 m පමණ වන ප්‍රමාණයට භූමිය මැන කුක්කු හා ලෙසු හාවිත කර සලකුණු කර ගන්න.
- භූමියේ හතර කොණ හා මධ්‍ය ස්ථානවල (රුපයේ පරිදි) 20 x 20 x 20cm පමණ වළවල් සකස් කර ගන්න.

- ඉහත සදහන් කරන ලද කොන්කීටි මිශ්‍රණය සකස් කර 5 cm පමණ විෂ්කම්භයෙන් යුතු PVC බට 30 cm උසට කපාගෙන, කපා ගන්නා ලද වළවල් තුළ සවි කර ගන්න.
- එලස සවිකර ගත් PVC නළ කොටස් මිශ්‍රණය තුළ සවි වීමට තබා ඒ තුළට ගිල්ලවිය හැකි රේට වඩා විෂ්කම්භයෙන් අඩු PVC නළ මධ්‍යයේ උස 1m වන පරිදි සැකසිය හැකි වන ලෙස දිගට කපා ගන්න.
- එසේ කපාගත් නළ වට්ට සකසන ලද වළවල ඇති තැනුයට දමා 1m උසට මධ්‍යය පවතින ලෙස ආරුක්කු හැඩියට නවා සවිකර ගන්න.
- මධ්‍යයේ ආරක්කු කොටස් කම්බියකින් දිගට සවි කර ගන්න.
- පොලිතිනය ගෙන එය සුරුය ප්‍රවාරකයක් ලෙස මුළු පාත්තිය ම වැශෙන ලෙස හෝ අවශ්‍ය විට දී දෙපසින් රෝල් කළ හැකි පරිදි දිගට කපා ගන්න.

නිගමනය :

ආරක්ෂිත ගසයක සැලසුම් කිහිපයක් ඇදු එයින් වඩාත් යෝගා සැලසුම තෝරාගෙන එය සකස් කරන්න.

විශේෂ කරුණු :

- මෙහිදී සකසන සුරුය ප්‍රවාරකය සහිත භූමියේ තවාන් මිශ්‍රණය / වැලි දමා රෝපණ ද්‍රව්‍ය තවාන් කිරීමට හෝ තවාන් බදුන්/ තවාන් තැටි තැබීමට යොදා ගත හැකි ය. නිර්පාංශ වගා සඳහා යොදා ගන්නා තවාන් තැටි වුව ද මෙය තැබිය හැකි ය.
- මෙහි තවාන් තැටි/ තවාන් බදුන් තබන විට ඒවාට ජල සම්පාදනය කර තැබිය යුතු ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 59

සංසරණය වන නිරපාංශු වගා පද්ධතියක් නිර්මාණය කිරීම

නිපුණතා මට්ටම	: 11.4
යෝජිත කාලවේදේ	: 08
අපේක්ෂිත කුසලතා	<ul style="list-style-type: none"> • සංසරණය වන නිරපාංශු වගා පද්ධතියකට (DFT) අවශ්‍ය ද්‍රව්‍ය රස් කිරීම • නියමිත පරිමාණයට පද්ධතිය සැකසීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය නිවැරදි ව සකස් කිරීමට අවශ්‍ය මිනුම් ගැනීම හා නළ සැකසීම • පද්ධතිය තුළ පෝෂණ මාධ්‍යය සංසරණය වීම සඳහා උචිත ජල පොම්පය තෝරාගෙන ස්ථාන ගත කිරීම • පද්ධතියේ නළ තුළ පැළ රැඳ්වීමට අවශ්‍ය සිශුරු නිසි පරතර ඇති ව පරිමාණයට සකස් කිරීම • පෝෂක මාධ්‍යය සංසරණය වීමට උචිත පරිදි පද්ධතිය නිර්මාණය කිරීම
හැදින්වීම	<p>: නිරපාංශු වගාවේ දී මූල පද්ධතිය දිගින් වැඩි බෝග වගා සඳහා ගැඹුරු පෝෂක ධාරා තාක්ෂණය (Deep flow technique - DFT) යොදා ගනී. මෙහි දී පෝෂක ගැඹුරු ඇලියක් තුළ පවතින අතර, මුල් එහි ගිලි පෝෂක ලබා ගනී. එසේම පෝෂක ව්‍යුත්කරණය (සංසරණය) වීමද මෙම ක්‍රමයේ දී සිදු වේ.</p>
මූලධර්මය	<p>: නොගැඹුරු ඇලිය තුළ සංසරණය වන පෝෂක මාධ්‍යය වගා කර ඇති බෝගවල මූල මණ්ඩල කළුපයට ලැබේමෙන් / පෝෂක සංසරණය වීමෙන් හා මූල පද්ධතියට අවශ්‍ය වාතනය ලැබේමෙන් ගාක හොඳින් වර්ධනය වීම</p>
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	<ul style="list-style-type: none"> • 25 cm දිග, 5 cm විෂ්කම්භයකින් යුතු PVC බටයක් • 5 cmක විෂ්කම්භය ඇති 90° (L භැංකිති) elbow 06ක් • 5 cmක විෂ්කම්භය ඇති 7.5 cm දිග දික් කළ හැකි PVC බට 03ක් • ජලයේ ගිල්විය හැකි කුඩා ජල පොම්පයක් (0.3 - 0.5 Horse power) • බහුව්‍යිකරණ කාලගුණකයක් (Multicycle timer) • 5 cmක විෂ්කම්භය ඇති (Net pot) 15ක් පමණ • ඇල්බට පොහොර 2 kgක් පමණ • පෝෂක මාධ්‍යය දැමීමට 16 lක පමණ වැංකියක් • ජල පොම්පයේ සිට පද්ධතියට දාවනය සපයනා 1 cm විෂ්කම්භය ඇති 2 mක් දිග PVC බටයක් හා Elbow උපාංග • කොළඹත් වැනි සන මාධ්‍යයක් • ලිව්ලින් සකස් කර ගන්නා ලද ආධාරකයක් • 5 cm විෂ්කම්භය සහිත PVC Endcap 2ක්

ක්‍රමවේදය :

- ලි / ලැලි යකඩ භාවිත කර රුපයේ පරිදි ආධාරකයක් සකස් කර ගන්න.



- ආධාරකයේ PVC බට ඇතුල් කළ හැකි පරිදි සිදුරු සකස් කරන්න.
- PVC බටවල වගා කරන බෝගයට අදාළ ව පරතර සහිත ව සිදුරු සකස් කර ගන්න. (5 cm සිදුරු Hack saw එකකින් කපා ගත හැකි ය.)
- රුපයේ පරිදි Elbow හා Extender බට සවිකර ව්‍යුහය සකස් කර ගන්න.
- පහළ ම තටුවෙහි ඇති PVC නළයේ යට පැන්තෙන් සිදුරක් කපා එයින් පිට වන දාවණය පෝෂක මාධ්‍ය ගබඩාකර ඇති වැංකියට වැශෙන්නට සලස්වන්න.
- පොම්පය පෝෂක මාධ්‍ය සහිත බඳුනට දමා එහි සිට 1.4 cmක් පමණ වන PVC නළයක් ව්‍යුහයේ ඉහළ ම නළයට ඇතුළු කරන්න.
- ඇත්තෙහි පොහොර මිශ්‍රණයෙන් 2 ලුක් ගෙන ජලය 1 lක දිය කර දාවණය සාදා, 101 වැංකියට/ බඳුනට යොදන්න.
- පෝෂක සංසරණය වීම කාලයට අනුව ක්‍රියාත්මක වීමට Multi cycle timer කොටස පොම්පයට සවි කරන්න.
- පොම්පය ක්‍රියාත්මක වීමට අවශ්‍ය විදුලි බල සැපයුම ද සකසන්න.
- PVC බටවල සිදුරුවල ප්‍රමාණයට සකස් කර ගත් Net Potවලට, කුඩා දුල් කැබලි ඇතුළු කර මාධ්‍යය පුරවා එහි තවානෙන් ගලවා ගත් පැළ සිටුවා ගන්න.
- රුපයේ ආකාරයට පැළ සහිත Net Pot PVC බටයේ සැකසු සිදුරු තුළට ඇතුළු කරන්න.
- පොම්පය ක්‍රියාත්මක කර පෝෂක දාවණය සංසරණය වීම නිසි ලෙස සිදු වේ දැයි නිරීක්ෂණය කර බලන්න.

නිගමනය :

නිර්මාණය කළ නිර්පාංශ වගා පද්ධතිය නිසි ලෙස නඩත්තු කරමින් පවත්වාගෙන යන්න.

විශේෂ කරුණු :

- පෝෂක දාවණයේ EC හා pH අගයන් පරික්ෂා කර අදාළ මට්ටමට සැකසීය යුතු ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 60

සංසරණය වන ජල රෝපන වගා පද්ධතියක සලාද වගා කිරීම

නිපුණතා මට්ටම	:	11.4
යෝපිත කාලවිශේද	:	04
අප්පේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • ජල රෝපන වගාවට අවශ්‍ය සලාද පැළ ලබා ගැනීම සඳහා ස්පෙෂාන්ත් තවාන් පිළියෙළ කිරීම • ජල රෝපන වගා පද්ධතියේ තවාන් පැළ රෝපණය කිරීම • ජල රෝපන වගා පද්ධතියක වගාව ස්ථාපනය කර නඩත්තු කිරීම
හැදින්වීම	:	ජල රෝපන වගාවන් සඳහා බෝගයේ මූල මණ්ඩලය රඳවීමට හැකි ලෙස, පැළ ලබා ගැනීමට ස්පෙෂාන්ත් තවාන් උපයෝගී වේ.
මූලධර්මය	:	නිරපාංශ වගාවන් සඳහා මූල මණ්ඩලයට භානි නොවී පැළ ලබා ගැනීමට භා පෝෂක රහිත මාධ්‍යයක පැළයේ මූල මණ්ඩලය පවත්වා ගැනීමට ස්පෙෂාන්ත් තවාන් යෝගා වීම
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> • 1 cm හෝ 2 cm ගනකම ඇති ස්පෙෂාන්ත් පීටි එකකින් 25 x 25cm කොටස් කිහිපයක් • කාබන් පැනක් • ජලය • කැපුම් තලයක් • 50 x 50 cm ප්‍රමාණයේ කළ පොලිතින් කැබැල්ලක් • ඇල්බේ පොහොර මිශ්‍රණය 500 ලුක් පමණ • සලාද බීජ 100ක් පමණ • 30 x 30 cm ඒලාස්ටික් තැරියක්
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> • ස්පෙෂාන්ත් පීටි එකකි කාබන් පැනකින් හොඳින් සටහන් වන පරිදි ඉරි ඇද 2.5 x 2.5 cm කොටු ලක්ෂු කරන්න. • ස්පෙෂාන්ත් පීටි එක හොඳින් ගලා යන ජලයෙන් (Tap water) කිහිප වරක් සෝදා මිරිකා ගන්න. • සියුම් කැපුම් තලයකින් පහළින් වෙන් නොවන සේ සැම දාරයකින් ම කොටු කළා ගන්න. • ඉන්පසු සැම 2.5 x 2.5 cm කොටුවක් මැද පහත රුපයේ ආකාරයට කුඩා කැපුමක් යොදා ගන්න.



- මෙම කැපුම තුළට බීජය බැහිත් යොදන්න.
- මෙම ස්පොන්ස් හිටි එක ජලය යොදන ලද ප්ලාස්ටික් වේ එක මතුපිට තබා කඩ පොලිතිත් කැබැල්ලෙන් වසා අදුරු තැනක තබන්න.
- බීජ පැළවීම ආරම්භ වන විට පොලිතිත් කැබැල්ල ඉවත් කරන්න.



- ඇල්බට් දාවණයේ මධ්‍ය දාවණය පිළියෙළ කිරීම සිදු කරන්න.
- පැළවුල සත්‍ය පත්‍ර 2ක් හට ගත් විට ජලය ඉවත් කර, ඇල්බට් පොහොර 1 උක් ජලය 1 l දිය කර සාදන ලද දාවණය ජලය වෙනුවට යොදන්න.
- ක්‍රමයෙන් ජලය ප්‍රමාණය අඩු කර ඇල්බට් දාවණයේ පොහොර අනුපාතය 1 : 1 වන පරිදි සාන්දුණය වෙනස් කර තැවියට යොදන්න.
- වගා පද්ධතියේ පෝෂක දාවණයේ pH අගය හා විද්‍යුත් සන්නායකතා අගය (EC) පිළිවෙළින් pH මීටරය හා EC මීටරය මගින් දෙනින් ව මැන ගන්න.
- pH අගය අඩු හෝ වැඩි තු විට සලාද වගාව සඳහා අවශ්‍ය ප්‍රශස්ත පිළිවෙළින් වන 6.5-7.0 ලබා ගැනීමට අවශ්‍ය දාවණ වෙළෙඳපාලන් මිල දී ගෙන යොදන්න.
- ප්‍රශස්ත EC අගය මීටරයට බෙසි සිමන්ස් 1.5 (1.5 ds/m) විය යුතු ඇතර, එයට වඩා අගය වැඩි නම් ජලය එකතු කර නියමිත අගයට ගෙන එන්න.
- EC අගය අඩු නම් පෝෂක එකතු කර නියමිත අගයට ගෙන එන්න.
- සලාද වගාවේ රෝග හා කෘම් පළිබේද ඇති වේ දැයි නිරතුරු ව පරීක්ෂා කර සනීපාරක්ෂක කටයුතු සිදු කිරීමට හා ඒවා පාලනය කිරීමට කටයුතු කරන්න.

නිගමනය :

- සකස් කරන ලද සංසරණය වන ජල රෝපිත වගා පද්ධතියේ සලාද වගාව පවත්වාගෙන යන්න.

විශේෂ කරුණු :

- ස්පොන්ස් කැබැල්ල හොඳින් ජලයෙන් සෝදා ගත යුත්තේ එහි ඇති විෂ රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීමට ය.
- ඇල්බට් මිශ්‍රණයේ මධ්‍ය දාවණය පිළියෙළ කිරීමේ දී ජලය ලිටරයකට ඇල්බට් පොහොර මිශ්‍රණයේ 1 උක් සාන්දුණයක් ලැබෙන පරිදි දිය කර සාදා ගන්න.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 61

තිරස් වගා මලුවල හා බඳුන්වල තක්කාලී වගා කිරීම

නිපුණතා මට්ටම	:	11.4
කාලවීමේද සංඛ්‍යාව	:	04
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● සන මාධ්‍ය වගාවට අවශ්‍ය තක්කාලී පැළ තැබී තවාන් මගින් නිපදවීම ● සන මාධ්‍ය වගා වන තිරස් මලුවල සහ බඳුන්වල තක්කාලී පැළ රෝපණය කිරීම ● සන මාධ්‍ය වගා පද්ධති නඩත්තු කිරීම
හැඳින්වීම	:	ඡල රෝපිත සන මාධ්‍ය තුළ වගාවේ දී තිරස් හා තිරස් වගා මලුවල බෙශ වගා කරයි.
මූලධර්මය	:	නිර්පාංණ වගාවේ දී රෝපණ මාධ්‍යය ලෙස කොහුබත් යොදා ගත හැකි ය.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> ● තවාන් තැබී ● ජේලාස්ටික් තැබී ● තක්කාලී බීජ ● ඇල්බට පොහොර මිශ්‍රණය 500 gක් පමණ ● සිහින් පොලිතින් තුළ ● පැරණි කොහුබත් ● තුමාල උදුන ● ගැස් ලිපක් ● 13 x 37 cm ප්‍රමාණයේ පිටත සුදු, ඇතුළත කළ පාර්ශමීඩුල කිරණ ප්‍රතිරෝධී පොලිතින් මලු ● 30 cm විෂ්කම්භය සහිත ජේලාස්ටික්/ මැටි/ පොලිතින් බඳුන්, ● කතුරක් ● සෙකටර, කම්බි, පොලිචිලින් තුළ ● කම්පකයක් (Vibrator)



කම්පකය (Vibrator)

ක්‍රමවේදය :

බීජ ප්‍රරෝධණය කිරීම

- පැරණි කොහුබත් තුමාල උදුනක පැයක් පමණ තම්බා නිවෙන්නට හරින්න.
- තැටි තවාන සහ එයට අවශ්‍ය පෝෂක දාවණය යොදන තැටි පිරිසිදු කරන්න.
- තවාන් තැටිවලට තැටියේ වළවල් මැදින් ගමන් කරන සේ පොලිතින් තුළක් එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා අතුරන්න.
- ජ්වාණුහරණය කළ කොහුබත් තැටිවලට පුරවන්න.
- තැටිවල වළවල් මැද එක් ඩීජ්‍යු පිරිසිදු බැගින් සිටුවන්න.
- වෙනත් තැටියකට පිරිසිදු ජලය යොදා තවාන් තැටිය එහි අඩක් ගිලෙන සේ එය කුළ තබන්න.
- තෙන් කළ කඩාසියකින් හෝ රෙදි කැබැල්ලකින් තවාන වසා බීජ ප්‍රරෝධණය වන විට එය ඉවත් කරන්න.
- තක්කාලී බීජ ප්‍රරෝධණය වී පළමු පත්‍ර 2- 3 මතු වන තුරු පිරිසිදු ජලය පමණක් සපයන්න.
- ඉන්පසු බීජ පැළ සිටුවීමට සූදුසූ අවධිය දක්වා දිනක් හැර දිනක් ජලය පමණක් ද, දිනක් හැර දිනක් ඇල්බට් පොහොර මිශ්‍රණය 1 ලුක් ජලය 1 lක දිය කර ගත් දාවණය ද යොදන්න.
- තවාන් පැළ වර්ධනය වන විට තැටිය සමතලා මතුපිටක තබා පෝෂක දාවණය කුඩා පැළ මතට තොවුමෙන සේ තවාන් මාධ්‍යයේ කෙළවරකට යොදන්න.
- තවාන් තුළ මුල් අවධියේ දී පෝෂක දාවණය දිනකට 5-10 mlක් ලබා දීමට සූදුසූ වන අතර පසු ව දිනකට දෙවතාවක් හෝ තෙවතාවක් ලබා දෙන්න.
- සත්‍ය පත්‍ර 2 -3 හට ගත් අවස්ථාවේ දී (සති 3-4 ගත වූ විට) සිටුවීම සඳහා සූදුසූ වේ.

තිරස් වගා මලු හා බදුන්වල සිටුවීම

- තිරස් වගා මලුවල සිදුරු සකසා පැරණි කොහුබත් පුරවන්න.
- වගා බදුන්වලට ද පැරණි කොහුබත් පුරවන්න.
- පැළ තවානේ පැළ සිහින් පොලිතින් තුළෙන් දෙපැත්තෙන් සෙමෙන් ඉහළට ඔසවා ඉවත් කර මලුවල සිදුරු තුළ / වගා බදුන්වල සිටුවන්න.
- සැම මල්ලක ම සිදුරුවලට හා බදුන්වලට පෝෂක දාවණ තුළ සැපයුම් නළ සවී කරන්න.

තක්කාලී වගාව නඩත්තු කිරීම

මෙහිදී පහත දැක්වෙන ආකාරයට ඇල්බට් පොහොර දාවණය හා කැල්සියම් නයිටිරේට් ($\text{Ca}(\text{NO}_3)_2$) දාවණය පැළයේ වයස අනුව යෙදීමට පියවර ගන්න.

- දින 1 - 18 දක්වා 20 : 20 : 20 + TE (TE = Trace elements- ක්ෂේර මුලුව්‍ය) මිශ්‍රණය හෝ ඇල්බට් පොහොර මිශ්‍රණය 0.5 ලුක් දිනකට එක් පැළයකට ලැබෙන පරිදි යොදන්න. දින තුනකට වරක් කැල්සියම් නයිටිරේට් යොදන්න.
- දින 19-26 දක්වා 20 : 20 : 20 + TE මිශ්‍රණය හෝ ඇල්බට් පොහොර මිශ්‍රණය 0.5 ලුක් දිනකට එක් පැළයකට ලැබෙන පරිදි යොදන්න. දින තුනකට වරක් කැල්සියම් නයිටිරේට් 0.5 ලුක් එක් පැළයකට වන පරිදි යොදන්න.

- දින 27-42 දක්වා 20 : 20 : 20 + TE මිශ්‍රණය හෝ ඇල්බට් පොහොර මිශ්‍රණය 0.2 g ක් දිනකට පැළයකට වන පරිදි යොදන්න. දින 3කට වරක් කැල්සියම් නයිටිරේට් 0.5 gක් පැළයකට වන පරිදි යොදන්න.
- දින 43-56 දක්වා 12 : 11 : 18 + TE මිශ්‍රණය හෝ ඇල්බට් පොහොර මිශ්‍රණය 0.5 gක් දිනකට එක් පැළයකට වන පරිදි යොදන්න. දින හතරකට වරක් කැල්සියම් නයිටිරේට් 0.5 gක් එක් පැළයකට වන පරිදි යොදන්න.
- දින 57-120 දක්වා 12 : 11 : 18 + TE මිශ්‍රණය හෝ ඇල්බට් පොහොර මිශ්‍රණය 0.7-0.75 gක් දිනකට පැළයකට වන පරිදි යොදන්න. දින හතරකට වරක් කැල්සියම් නයිටිරේට් 0.5 gක් එක් පැළයකට වන පරිදි යොදන්න.

තක්කාලී ගාකවලට ආධාරක සැපයීම්

- ගාක කද වටා ජ්ලාස්ටික් මුදුවකට හෝ කද පාමුල ලිහිල් ව ගැට ගැසු පොලිඩ්‍රිලින් තුල් සිරස් ආධාරක ලෙස හාවිත කරන්න.
- මෙම තුල් ඉහළින් සවි කළ ආරක්ෂිත ගණයේ තිරස් ආධාරක කම්බිවල ගැට ගසන්න.
- පැළ වර්ධනය වන විට තුල ප්‍රධාන කද වටා ලිහිල් ව පටලවන්න.
- උසට වර්ධනයන වන අපරිමිත වර්ධනයක් දක්වන තක්කාලී ප්‍රහේදවල දී සැම පර්ව 3-4කට අතරින් ගාක කද සිරස් ආධාරක තුලේ ගැට ගැසීමෙන් පැළැවී පහළට ලිස්සා යැම වළක්වා ගන්න.

තක්කාලී ගාක පුහුණු කිරීම

- අපරිමිත වර්ධන විලාසයක් ඇති ප්‍රහේද තනි කදන් කුමයට පුහුණු කරන්න. මෙහිදී ප්‍රධාන කද පමණක් පවතින පරිදි සැම පාර්ශ්වීක අංකුරයක් ම 5-6 cm ක් පමණ වර්ධනය වූ අවස්ථාවේ දී කඩා ඉවත් කරන්න.
- දිග කාලයක් අස්වනු දෙන අසීමිත වර්ධනයක් සහිත තක්කාලී ප්‍රහේදවල උස නඩත්තු කළ හැකි මට්ටමේ පවත්වා ගැනීමට පෙර අස්වනු ලබා දුන් කොටසේ පැරණී පත්‍ර 3-4ක් ඉවත් කර ගාක කද 60 cmක් පහත් කර නැවත ගැට ගසන්න. මෙය මුළු වගා කාලය තුළ ම සති 2-3කට වරක් සිදු කළ යුතුයි.
- තක්කාලී ගාකවල පුෂ්ප පරාගණය කිරීමට කම්පක හාවිතයෙන් කද සෙමෙන් සෙලවීම සිදු කරන්න. (පෙ.ව. 10.00 පමණ වන විට සාපේශ්ස පාර්ල්‍යාව 60-70% දක්වා වූ විට සහ උප්පන්වය 21-27 °C වැනි තන්ත්ව ඇති විට පරාග නිකුත් කිරීම උපරිම වේ.)
- තක්කාලී එල 3-5ක් පමණ ඉතිරි වන සේස් අනෙකුත් කුඩා එල කුඩා කාලයේ දී ම ඉවත් කර එල තුනි කිරීම සිදු කරන්න.



- තක්කාලී වගාවට ඇති විය හැකි රෝග පිළිබඳ ව නිරීක්ෂණය කර රෝග සැදීම වළක්වා ගැනීමට පියවර ගන්න.

නිගමනය :

- ජල රෝපිත සන මාධ්‍ය වගාවක තක්කාලී වගාවක් සිදු කර, නඩත්තු කරමින් පවත්වාගෙන යෙන්න.

විශේෂ කරුණු :

- ඇල්බට පොහොර මිශ්‍රණ යෙදීමේ දී 12 : 11 : 18 + TE මිශ්‍රණය කැට ආකාර තිසා සංසරණ පද්ධතියට පොහොර යෙදීමට පෙර දියකර පෙරා භාවිත කළ යුතු ය.
- තක්කාලී ගාකවල පූජ්ප පරාගණය කිරීමට දෙදරුම් ජනකයක් නොමැති නම්, අතින් කද සෙමෙන් සෙලවීම සිදු කරන්න.